

පළිච්ච කුලුපතාද බම්ය

තොටන වෙළුම



කුලුකුරුජේදේ කුණුනහදා හිකුතු

පොත්ගුල්ලේ බම්ගුජව බම්ගුවනා මාධ්‍ය කාරුග

පොත්ගුල්ගල ධම් ග්‍රහණ ධම් ශ්‍රවණ මාධ්‍ය භාරයේ

විශේෂ නිවේදනය

2013.07.07 දින අභිනවයෙන් පිහිටුවා ගත්තා ලද
‘පොත්ගුල්ගල ධම් ග්‍රහණ ධම් ශ්‍රවණ මාධ්‍ය භාරය’ මගින්
පූර්ෂ කටුකුරුත්දේ කුඩානැදා සවාමීන් වහන්සේ විසින්
මේතාක් සම්පාදන සහ ඉදිරියට සම්පාදනය කරනු ලබන
සියලුම ධම් ග්‍රහණ ප්‍රකාශයට පත් කෙරෙන බවත් මත් පසු
ලත්වහන්සේගේ කිසිදු ග්‍රහණයක් කොළඹ ධම් ග්‍රහණ මුද්‍රණ
භාරය මගින් ප්‍රකාශයට පත් නොකරෙන බවත් අප පාධීක
පිරිස වෙත මෙයින් දැන්වා සිටිමු.

මෙයට

සසුත් ලදි

පොත්ගුල්ගල ධම් ග්‍රහණ ධම් ශ්‍රවණ මාධ්‍ය භාරය

පරිචච සමුපපාද ධම්ය

විශේෂ 'පහත් කතුව දෙසුම්' වෙතිමකි.

**තෙවන වෙතිම - දෙවන මුදුණාය
(11-15 දෙසුම්)**

කටුකුරුන්දේ කුඩානිනද හිකුතු

ISBN 978-955-41497-0-0

**පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
'පහත් කතුව'
කන්දේගෙදර, දේවාලේෂම.**

**ප්‍රකාශනය
පොත්ගුල්ගල ධම් ගුණී ධම් ගුවනු මාධ්‍ය හාරය
2014**

ඩම් දානයකි

මුදලට විකිණීම සපුරා තහනම වෙයි.

පොත ලබාගත හැකි ස්ථාන:

1. අනුර රුපසිංහ මහතා - 27, කොළඹ වීදිය, මහනුවර.
2. ස්ටෙන්ලි සූරියාරච්ච මහතා - 25, කඩවිදිය, දේවාලේගම.
3. ඩී. වී. වේරගල මහතා - 422, වැලිපාර, තලවතුගොඩ.
4. නේම්මාලා ජයසිංහ මිය
29/8, පැහැරිවත්ත මාවත, මේරිභානා, නුගේගොඩ.
5. සංඡේත නවරත්න මහතා
අංක 308/17 ඩී, කිරිවත්තුවුව පාර, මාගම්මන, හෝමාගම.
6. නේම්මා රුපසිංහ මිය - 26, හැටිලොක් පාර, ගාල්ල.
7. එස්. එ. ලයනල් මහතා
140/19, රුහුණුසිරි උද්‍යානය, හක්මණ පාර, මාතර.
8. සිරිමා විලේරත්න මිය - ඇලපාත, රත්නපුර.
9. එ.එ. සරත් වනුරත්න මහතා
සමත්, ඇයේවුල හන්දිය, කණ්ඩාලම පාර, දූමුල්ල.
10. ටෙවදා ඩී. විරසිංහ මහතා
බණ්ඩාර මුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
11. ජේ.ඒ.ඩී. ජයමාන්ත මහතා
වත්ත, ලුමාය, කුරුණැගල පාර, කුලියාපිටිය.
12. ආර්.ඒ. වන්දි රණසිංහ මිය
ස්ට්‍රේන්ඩෝ 'වායා', රෝහල හන්දිය, පොලාන්නරුව.

වෙබ් අඩවිය: www.seeingthroughthenet.net


මුදලය:

කොළඹ ප්‍රිත්තර්ස්

17/2, පැහැරිවත්ත පාර, ගංගාච්චිල, නුගේගොඩ.

දුරකථනය: 011-4 870 333

‘යො පටිචචසමුපපාදුං පසසති-
සො ධමමං පසසති
යො ධමමං පසසති -
සො පටිචච සමුපපාදුං පසසති’



“යමෙක් පටිචච සමුපපාදය දකීද-
හේ ධමිය දකිනි.
යමෙක් ධමිය දකී ද
හේ පටිචචසමුපපාදය දකිනි.”

“කතමො ව හික්වෙ පට්ටසමුජාදා?

ඡාති පවතා හික්වෙ ජරා මරණ.

උපාදා වා තරාගතානා

අනුපාදා වා තරාගතානා

යීතාව සා බාතු

ධමෙටයීතතා දමනියාමතා ඉදුපැවවයතා

ත තරාගතො අහිසමුජකති අහිසමෙති

අහිසමුජකිතා අහිසමෙතා

අවිකිති

දෙසති

පකුදුපෙති

පටිපෙති

විවරති

ව්‍යාජති

උතානිකරාති

පසුරාතිවාහ

* * * * *

මහණෙනි, පට්ටසමුජාදය යනු කිම?

උපත නිසාය මහණෙනි, දිරිම සහ මරණය

තරාගතවරු උපදනේ හෝ වේවා

තරාගතවරු නූපදනේ හෝ වේවා

ඒ ධම්බාතුව සිටියේමය.

ඩම් සටිනිතාව, ඩම් නියාමතාව, ඉදුපැඩියතාව.

ථය තරාගත තෙම අවබෝධ කරගනියි, වටහා ගනියි.

අවබෝධ කරගෙන, වටහාගෙන,

කියාදේදි

දෙසදි

පණවයි

පිහිටුවයි

විවරණය කරයි

බෙදා දක්වයි

ලිහිල් කොට දක්වයි

‘බලුව’ යයි කියයි.

පටුන

පටු

හැඳින්වීම	vi
ප්‍රකාශක නිවේදනය	viii
අමා ගග	x
11. 'යෙ ව රුපුපා සත්‍යා'	01
(නිරෝධ සත්‍යය)	
පාදක සටහන්	
12. 'විරස්සං වත පස්සාම්'	29
(සැඩ වතුරෙන් එතරවීම)	
පාදක සටහන්	
13. 'යං කිණුවේ දුක්කං සමොත්'	55
(සංස්කාර සන්සිඳීම)	
පාදක සටහන්	
14. 'ඉදං ජාතු වෙදග'	83
(සලායනන නිරෝධය)	
පාදක සටහන්	
15. 'තෙසං එස්සපරෙතානං'	109
(ස්ථානයේ රහස්)	
පාදක සටහන්	

හැඳින්වීම

තපාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ සම්බෝධී ලාභයෙන් අනතුරුව තමන් වහන්සේ ප්‍රත්‍යාස්‍ය කරගත් ශාන්ත ප්‍රණීත අතකකාවට ධම්යේ ගම්හිරතාවට සින යෙදු විට කෙලෙස් හරිත ලෝකයාට දැකීමට දුෂ්කර වූ ගැහුරු තැන් දෙකක් දුටු සේක. එකක් ‘ඉද්‍යාප්‍රවාහන’ නම් වූ පරිවහසමුප්‍යාදයයි. අනෙක සියලු සංස්කාරයන්ගේ සන්සිද්ධීම, සියලු උපධින් අත්හැර දැමීම, තණ්ඩාව ක්ෂේත්‍ර කිරීම, විරාගය, නිරෝධය නම් වූ නිකානයයි.

පටිවචසමුප්‍යාද ධම්යේ ගම්හිරත්වය නිසාම සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ගත වීමට පෙර පැන නැගී විවිධ බෞද්ධ නිකායයන් අතර විවිධාකාර අටි විවරණ ඒ පිළිබඳව ඉදිරිපත් කෙරුණි. වචනයක් වශයෙනුත්, දැරුණනයක් වශයෙනුත් හාරතීය දැරුණ සම්ප්‍රදායයන්ට ‘අමුත්තකු’ වූ පටිච්චසමුප්‍යාදය හැඳුනා ගැනීමට දැරු දාරුණික ප්‍රයත්තවල ප්‍රතිතිල වශයෙන් එකිනෙකට විරුද්ධ විග්‍රහ විවරණ අටිකථන රශත් ප්‍රකරණ ගුන්ථ රාජියක් බිජිවිය. එක් එක් බෞද්ධ නිකාය තම තමන් ගත් දාෂ්ටී කේෂණයට අනුව පටිච්චසමුප්‍යාද ධම්ය විග්‍රහ කරන්නට විය. එනිසාම මුද්‍ය දේශනාවට අනුකූල වූ නිවැරදි අර්ථකථනය කෙත්ද යන්න නිගමනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත.

මේ වානාවරණය තුළ සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරින් පටිච්චසමුප්‍යාද ධර්මය විවරණ කරමින් අප විසින් දැනට පවත්වාගෙන යනු ලබන ‘පහන් කණුව පටිච්චසමුප්‍යාද දේශනා මාලාව’ මෙසේ වෙළුම් වශයෙන් මුදණද්වාරයෙන් නිකුත් කිරීමට තීරණය කළමු. මෙයට විසි වසරකට පමණ පෙර මිතිරිගල තීස්සරණ වනයේ යෝගාවට සර පිරිස හමුවේ අප විසින් පවත්වන ලද, ‘නිවන’ දෙසුම් පෙළ ‘නිවනේ නිවීම’ නම්න් වෙළුම් එකාලොසකින් නිකුත්ව ඇති අතර එහිදී ද නිවන ශිෂ්ටයෙන් පටිච්චසමුප්‍යාද ධර්මය තරමක් දුරට

විවරණය වී ඇත. ඒ ගුන්පමාලාව හා අපගේ අනෙකුත් පොත පත කියවූ ඇතැමෙක් ‘පටිච්චමුප්පාදය’ සිර්ප කොට ගෙන වෙතම කෘතියක් සම්පාදනය කරන මෙන් ඇරුමුම් කළහ. මෙම විශේෂ පහන් කණුව දෙසුම් පෙළ ගුන්පයක් බවට පත් විමෙන් ඒ ඉල්ලීමද ඉටුවනු ඇතැයි සිතමු. ‘නිවන’ දෙසුම් පෙළහිදී පටිච්චමුප්පාදය විවරණය කිරීමට අප යෝදු උපමා රුපක වඩාත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගතිමු.

දෙස් විදෙස් වැසි සැදුහැවත් පරිත්‍යාගකීලී විශාල පිරිසකගේ නොමුසුරු ආධාරයෙන් ‘අමාගහ’ දිනෙන් දින පුත්‍රේ වෙමින් ගළායයි. එයින් ජනිත පුණු ගක්තිය ඔවුන්හට පරම ගානත නිවාණාවබෝධය පිශීය උපනිශ්චය සම්පතක්ම වෛවා!

මෙම දෙසුම් පිටපත් කරදෙන සිරිමා විශේරත්ත්න, කුසුමා විලෝගාච යන මහතමින්ට ද, අපගේ පොතපත ගෝහන ලෙස මුද්‍රණය කරදෙන කොලිට් ප්‍රින්ටර්ස් සමාගමේ සි. ජයසේවම මහතා ඇතුළු සැම්මට ද අපගේ පුණුනුමේදානාව හිමිවේ.

මෙයට
සපුන් ලැබේ,
කටුකරුහේදේ ගාලුනනු හිකුතු

පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
'පහන් කණුව'
කන්දේගෙදර
දේවාලේගම

(2558) 2014 ජූලි

පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍ය හාරයේ ප්‍රකාශක තිබේදහය

දේවාලේගම, කන්දේගෙදර පොත්ගුල්ගෙ ආරණ්‍ය පේනාසනවාසී පූර්ණ කටුවුකුරුන්දේ ක්‍රාණන්ද ස්ථාමින් වහන්සේ විසින් සම්පාදිත සියලුම ධම් ගුණ් හා දේශීක ධම් දේශනා පිරිසිදු ධම් දානයක් වශයෙන්ම ධම් පිපාසින ලෝකයාහාට පුදානය කිරීම උත්ත්වන්සේගේ අභිමතකාරීයයි. ශ්‍රී දූනා බාතුන් වහන්සේ වැඩි වෙශයන එකිනීමික මහනුවර පුරවරය කේතුකොටගෙන අභිනවයෙන් පිහිටුවා ගන්නා ලද 'පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍යහාරය' එම උදාරතර අරමුණ ඉටු කිරීමට ඇප් කුපවි සිටියි.

මෙතාක් කොළඹ කේතුකොටගෙන පවත්වා ගෙන යන ලද 'ධම් ගුණ් මුද්‍රණ හාරය' තුළින් මින් ඉදිරියට උත්ත්වන්සේගේ ධම් ගුණ් මුද්‍රණය තොකෙරෙන අතර එයට අදාළව පැවති ගුණ් මුද්‍රණය හා බෙදාහැරීම පිළිබඳ කාසීහාරයක්, මෙතාක් මහනුවර 'ධම් ගුවනු මාධ්‍ය හාරය' මගින් ඉටුකරන ලද ධම් දේශනා සංපුක්‍රාන්තික තුරිගත කිරීම සහ (seeingthroughthenet.net) වෙබ් අචිවිය පවත්වා ගෙන යාමන් මෙම පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍ය හාරයේ වගකීම වනු ඇත.

දෙස් විදෙස් වැසි ධම්කාමී පායක ග්‍රාවක විශාල පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම පූජ්‍ය ධම් දාන වැඩි පිළිවෙළට දායකවීමට කුමති පින්වත්තන්හාට පහත සඳහන් බැංකු හිණුමට තම ආධාර මුදල් යොමුකිරීමට අවස්ථාව ඇති අතර ඒ පිළිබඳ සියලු විමසීම් පහත සඳහන් පිළිනයට යොමු කිරීම මැනවි. ආධාර යොමු කිරීමට මෙම හිණුම හැර සම්පත් බැංකුවේ වෙනත් ගිණුමක් තොමැති බව අප පායක පිරිස දනුවත් කිරීම වශයෙන් සඳහන් කරමු.

මෙයට,
සපුන් ලැදි
පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍ය හාරය

ආධාර මුදල් කොමු කිරීම:

පොත්ගුල්ගල ධම් ගුණ ධම් ගුවන් මාධ්‍යභාරය

ගිණුම් අංක: 100761000202

සම්පත් බැංකුව - මහනුවර

මෙම ධම් දාන වැකිපිළිවෙළට ආධාර එවිම පිළිබඳ විමසීම:

අනුර රුපසිංහ, 27, කොළඹ වීදිය, මහනුවර.

දුරකථන අංක: 0777-801938

රැමේල් ලිපිනය: pothgulgala@seeingthroughthenet.net

අමා ගග

මහවැලි ගග උතුරට හැරවීමෙන් පසු එතෙක් නිසරු මූඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසකි. විපාසයට පැන් බිඳික් නොලබා සිටි ගොවේෝ පෙදෙස් පෙදෙස පුරා නිහඩව ගලා යන සිසිල් දිය දහරින් විනා ගියහ. මැලවිනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසිගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුවු කදුල වගුලන.

දහම් අමා ගග “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරුණුණි. දහම් පත-පොත තබා “එදා-වේල” සඳහා වත් විය පහැදම් කිරීමට වත්-කමක් නැත්තේ, නිහඩව නොමිලයේ ගලායන අම්ල දහම් අමා දිය දහරින් සඳහම් විපාසය සන්සිද්ධවා ගත්හ. අරුව මිසදුව හැර, සැදැහැයෙන් සරුව, ගණ තුවණීන් බරව පිළිවෙත් මගට නැමි ගත්හ. ලෙවි - ලෙවුතුරු මල් පල නොලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නත් අපුරින් සොම්නස පළකළහ.

“දම් ගුණ මුදුණ භාරය” නමින් දියත් කළ මෙම ධම්දාන වැඩපිළිවෙළ සඳහා අපගතෙන් වැයවුනේ පිරිසිදු ධම්දාන සංකල්පය පමණි. අමාගග “උතුරට” හැරවීවේ සසුන් ගණ භාෂාන පරිත්‍යාගයිලි සැදැහැවත්තුමය. “නිවනේ නිවීම” පොත් පෙළ එම් දැක්වීමෙන් නොනැවති “පහන් කැඹුව දමිදේශනා” පොත් පෙළෙහි “බර පැන” දැඩිමටත්, දෙස් - විදෙස්වල දහම් විපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අතිකුත් පොත් - පත එ අපුරින්ම එම දැක්වීමට ඔවුනු උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවල දීමේ” අදහසින් අම්ල වූ දහම රට නිසි ගොහන මුදුණයකින්ම ධම්කාමින් අතට පත් කිරීමට එයටර ගත්හ. මුදින පිටපත් සංඛ්‍යාව අවසන්වනු භා සමගම “නැවත මුදුණ” පළකිරීමෙන් දහම් අමා ගග වියලී යා නොදීමට දැඩි ඇදිවනකින් ඇප කැපවූහ.

“පොත් අලෙවිය” පිළිබඳව මෙකල බඩුලට දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංචිවලින් තොරව, තමන් අතට නොමිලයේම පත් කැරෙන “දහම් පැවුර” තුළින් ධම්දාන සංකල්පයෙහි අගය වහා ගත් බොහෝ පායික පින්වත්තු තමන් ලද රස අහරක්, නැහිතවත්ත් සමග බෙදා-හදා ගත්නාක් මෙන් නොමුසුරුව අන් දහම් ලදියනටද දී දම් දානයට සහභාගී වූහ. ඉනුද නොනැවති, ගක්ති පමණින් “දම් ගුණ මුදුණ්හාරයට” උරදීමටද ඉදිරිපත්වූහ, ඇතාමෙක් ලොක කුඩා දහම් පොත් මුදුණය කරවීමේ හා නැවත-නැවත මුදුණය කරවීමේ බරපැන ඉසිලිමට පවා පසුබට නොවූහ.

සම්බුදු සසුන මේ ලක් පොලොවෙහි පවතින තාක් මේ දහම් අමාගග ලෝ සතුන් සින් සනහමින් නොසිදී ගලා යේවා යනු අපගේ පැතුමයි.

“සබඳානා දමමදානා ජ්‍යාති”

පොත්ගුල්ල ආරණ්‍ය සේනාසනය
‘පහන් කැඹුව’
කන්දේගෙදර, දේවාලේගම
2000 ජූනි 05 (2544 පොසාන්)

මෙයට,
සසුන් ලැදි
කමුකුරුන්දේ ස්‍යාණනඳ හිකුණු

11 වන දේශනය

(පහත් කතුව ධම් දේශන) අංක 193)

‘නමෝ තස්ස හගවතො අරහතො සමමා සම්බුද්ධස්ස’

යෙ ව රුපුපාගා සන්නා - යෙ ව අරුපයියියෙනා
නිරෝධ අප්පතාන්නා - ආගන්නාරා පුන්භාව්.

යෙ ව රුපෙ පරික්‍රුණාය - අරුපසු අසණයීනා
නිරෝධ යෙ විමුවන්ති - තෙ ජනා මචුභායියෙනා

කායන අමතං බාතු - ඩ්සයිනා නිරුපයිං
උපයිපටිනිස්සගං - සව්චකනා අනාසවා
දෙසෙති සමමාසම්බුද්ධා - අසොකං විර්තං පදං
- ඉතිවුනක, තික නිපාත¹

සැදුහැවත් පින්වතුන්,

අැසිල පුර පසලාස්වක පෝය ද්වසක තිලේගුරු හාගාවත් සමමා
සම්බුදු රජාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ වතුරායිසතා ධමිය
එතෙක් ලෝකයා නොඅැසු විරු අන්දමේ ආශ්වර්යවත් ධමියක්.

දුකු, සම්දය, නිරෝධ, මාති කියන ආර්ය සතා හතරම පදනම්
වෙලා තියෙන්නේ පරිවහසමුප්පාද ධම් නියාමනාව මතයි. ඒක නිසා අද
මේ අැසිල පෝය ද්වසේ අපි අපේ එකොලාස් වෙනි පරිවහ සමුප්පාද
දේශනාවට මාත්‍යකාව හැටියට නිරෝධ සතාය ඉදිරිපත් කරගන්න
බලාපෙරාගත්තු වෙනවා. ඒ නිරෝධ සතාය ලෝකයා එතෙක් නො අැසු
විරු එකක් බව ප්‍රකාශ කෙරෙන ගාරා තුනකුයි අපි ඉදිරියට ගත්තේ.
ඉතිවුනක පාලියේ තික නිපාතයේ මේ ගාරා තුන හඳුන්වලා දෙන්නේ
මෙන්න මෙහෙම පායියකින්: ‘වුනකං හෙතං හගවතා වුනකමරහනාති
මේ සුතං’ අරහත් හාගාවතුන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදයි
මා විසින් අසන ලදී. වදාරපු කාරණය කෙටියෙන් සඳහන් වෙන්නේ
මේ විදියටයි.

‘රුපෙහි හික්ඩිවේ අරුපා සහනතරා
අරුපෙහි නිරෝධා සහනතරාති’

මහණෙනි, රුප තත්ත්වයන්ට වඩා, රුප දියානවලට වඩා, අරුප දියාන ගාන්තය. අරුප දියානවලට වඩා නිරෝධය ගාන්තය. රේඛට ප්‍රකාශ වෙනවා කෙටියෙන්, ‘මෙන්න මේ කාරණයත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා. එහිලා මෙස්ද කියනු ලැබේ’ කියලා. ඔන්න රේඛටයි අර ගාරා තුන දක්වන්නේ. ඒ ගාරාවල අරුථය අපි බලමු. ‘යෙ ව රුපුපා සහනා යෙ ව අරුපටයායිනො’ රුප දියානවලට රුප හවචලට එළඹින යම් සත්ත්වයේ වෙත්ද ඒ වගේම ‘යෙ ව අරුපටයායිනො’ අරුප හවයන්හි රද සිටින යම් සත්ත්වයේ වෙත්ද ‘නිරෝධ අපාර්නන්තා’ නිරෝධය තේරුම් නොගැනීම නිසා ‘ආගන්තාරා ප්‍රනාභවං’ නැවත තැවත හවයට පැමිණෙනවා.

‘යෙ ව රුපෙ පරික්‍රූජාය’ යම් කෙනෙක් රුපයේ තත්ත්වය පිරිසිදුන ගත්තා නම්, ඒ වගේම ‘අරුපෙසු අසණ්නිතා’ අරුපයන්හිත් රදන්නේ තැත්තම්, ‘නිරෝධ යෙ ව්‍යුත්වනි තේ ජනා ම්‍යුහායිනො’ එවායෙන් නොරදු යම් කෙනෙක් නිරෝධයෙහි ව්‍යුත්ක්ත වෙත්ද ඒ සත්ත්වයින් තමයි මාරයා පළවා හරින්නේ. රේඛට

කායන අමතං ධාතු - උසසිතවා නිරුපයිං
උපධිපරිනිස්සගං - සව්‍යේකතවා අනාසවා
දෙසෙති සමාසමුද්‍රයා - අසොකං විර්තං පද්.

කයින් නිරුපයි නම් වූ අමත ධාතුව ස්ථාපි කරලා උපධි පරිනිස්සය කියල කියන උපධින් අතහැරීම සාක්ෂාත් කරගෙන අනාග්‍රුව වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ‘දෙසෙති සම්මාසමුද්‍රයා අසොකං විර්තං පද්’ නික්ලේඩි වූ කෙලෙස් රජස් රහිත වූ ඒ නිරවාණ තත්ත්වය දේශනා කළා.

එකයි ඒ ගාරාවල අදහස. මේ ගාරාවලින් කියවෙන අදහස අපට ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමයි දිස නිකායේ එන පොටිපාද සූත්‍රය². දිස නිකායේ පොටිපාද සූත්‍රයේදී නිදාන කරාව

හැටියට දක්වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සැවැත් තුවර එෂ්තවනාරාමයේ වැඩ වාසය කරන කාලයක පොටිපාද කියන පරිබාජකයා සිය ගණන් පරිබාජක පිරිසක් එක්ක මල්ලිකාරාමය නමැති ඒ මල්ලිකා දේවිය අනාත්මිර්පකයින් සඳහා කරන ලද ගාලාවෙහි වාසය කළා. බුදුරජාණන් වහන්සේ එක ද්වසක් සැවැත් තුවරට පිණ්ඩාතය පිණිස ඇතුළු වෙලා කළේපනා කරනවා “සැවැත් තුවරට පිණ්ඩාතය පිණිස ඇතුළු වෙන්න කල් වැඩියි. මම යන්න ඔනෑ මේ පොටිපාද පරිබාජකයා ඉන්න මල්ලිකාරාමයට පොටිපාද පරිබාජකයා හමු වෙන්න.” එහෙම අදහස් කරලා බුදුරජාණන් වහන්සේ ඒ දිසාවට වඩින කොට පොටිපාද පරිබාජකයා ඒ අවස්ථාව වන විට - බොහෝ තැන්වල එහෙම සඳහන් වෙනවා ඒ අනාත්මිර්පකයින් පිළිබඳව - අර ඒ පරිබාජක පිරිස් එක්ක ධමානුකුල නොවන දෙනිස් කථාවෙන් යුක්තව උස් හඩින් හඩ නගමින් කථා කරමින් හිටියා. පොටිපාද පරිබාජකයා ඇත තියාම දුටුවා භාග්‍යවතුන් වහන්සේ වඩිනවා, දැකළා තමන්ගේ පිරිස නිහැව කළා. “හවත්ති, නිහඩ වෙන්න, නිහඩ වෙන්න ඔන්න භාග්‍යවත් ගුමණ ගොතමයන් වහන්සේ වැඩිම කරනවා. උන්වහන්සේ නිහැඩියාව ප්‍රිය කරන කෙනෙක්. තිහැඩියාව වණීනා කරන කෙනෙක්” කියල කිවිවහම මේ පිරිසත් නිහඩ වුනා.

බුදුරජාණන් වහන්සේ එතනට වැඩිම කළා. එතකොටම පොටිපාද පරිබාජකයා ‘ස්‍යාගත’ කියලා පිළිගත්තා. වඩින්න භාග්‍යවතුන් වහන්සේ බොහෝම කාලෙකින්ය මේ පැත්තට ආවෙ කියලා උස් ආසනයක් බුදුරජාණන් වහන්සේට පණවලා, බුදුරජාණන් වහන්සේ වැඩ තුන්නට පස්සේ මිටි ආසනයක හිඳ ගත්තා. ඉගත්තහම බුදුරජාණන් වහන්සේ පොටිපාද පරිබාජකයාගෙන් අහනවා, “පොටිපාද, මම එන වෙලාව වෙනකොට ඔබ හැම මොන වගේ කථාවකද, කොයි විදියේ කථාවකද යෙදිල හිටියේ” කියලා. එතකොට පොටිපාද පරිබාජකයා කියනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එබදු කථාවල් භාග්‍යවතුන් වහන්සේට අහන්න දුර්ලභ නැහැ. ඒ කථාව තිබේයේවා” කියල වෙන මාතෘකාවක් මතු කරනවා. මොකක්ද ඒ? ඉතාම වැදගත් මාතෘකාවක්. ස්වාමීනි, මේ පසුගිය ද්වස්වල කුතුහල ගාලාව නමැති ඒ කාලයේ නොයෙකුත් ගුමණ බාහෘණයින්ට එකතුවෙලා රස්වීම්

පවත්වන්න ඉඩ තිබුණු කුතුහල ගාලාවේ රස්වූ ගුමන බ්‍රාහමණ පිරිස අතර මෙන්න මෙබඳ කථාවක් මතු වුනා. ‘කෙසේද අහිසකුදා නිරෝධය වෙන්නේ’. අහිසකුදා නිරෝධය කියල කියන්නේ පින්වතුනි සකුදාවේ ඉහළ මට්ටම් තිරැක්වීම. ඒක කෙසේ වෙන එකක්ද කියල. පොටිපාද තව දුරටත් කියනවා මේ මාත්‍රකාව මතුලනම ඇතැම් කෙනෙක් මේ විදියට කිවිවා ‘අහෙතු අපුවතිය’ ඒ කියන්නේ හේතු ප්‍රත්‍යාග්‍රහණ තැන්වයි සකුදාව පුරුෂයක තුළට ඇතුළු වෙන්නේත් පිට වෙන්නේත්, සකුදාව ඇතුළු වුනහම ඒ පුද්ගලයා සකුදා වෙනවා. පිට උනහම අසකුදා වෙනවා. ඔන්න ඒක ගොල්ලක් කියාපු මතය.

එතකොට තව ගොල්ලක් කියනවා “නැහැ ඒක එහෙම නොවේයි වෙන්නේ. සකුදාව පුරුෂයාගේ ආත්මයයි. ඒ ආත්මය ඇතුළු වෙනවා පිට වෙනවා. ඇතුළු වෙන අවස්ථාවේදී ඒ පුද්ගලයා සකුදා වෙනවා. පිට උනහම අසකුදා වෙනවා.” ඔන්න ඒ ගොල්ලො කියන අහිසකුදා නිරෝධය. තුන්වෙති ගොල්ලක් කියනවා. “නැහැ නැහැ එහෙම නොවේයි වෙන්නේ. බොහෝම සංඛ්‍යාත් ගුමන බ්‍රාහමණයින් ඉන්නවා. මහානුහාව සම්පන්න. ඒ ගුමන බ්‍රාහමණයින් අර පුද්ගලයා තුළට සකුදාව ඇතුළු කරනවා පිට කරනවා. සකුදාව ඇතුළු කළ හැරියෙම ඒ පුද්ගලයා සකුදා වෙනවා. පිට කළහම ඒ අවස්ථාවේදී අසකුදා වෙනවා.” භතරවෙනි කොටසක් කියනවා “නැහැ නැහැ එහෙම නොවේයි. මහා සංඛ්‍යාත් මහානුහාව සම්පන්න දේවතාවුන් ඉන්නවා. දේවතාවුන් අර පුද්ගලයාගේ හිත ඇතුළට සකුදාව ඇතුළු කළහම සකුදා වෙනවා. පිට කළහම අසකුදා වෙනවා.” මේ කථාවල් අහන් හිටියම හාගාවතුනි, -මේ පොටිපාද කියනවා- මට හාගාවතුන් වහන්සේ සිහිපත් වුනා. මේ අහිසකුදා නිරෝධය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති හාගාවතුන් වහන්සේ මට සිහියට තැගුනා කියලා ර්ලගට කෙළින්ම ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. “කෙසේද හාගාවතුන් වහන්ස, කෙසේද ස්වාමීනි, අහිසකුදා නිරෝධය වන්නේ?”

දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පිළිබඳ කථාන්තරය ඉදිරිපත් කරන්න කලින් මේ පින්වතුන්ට අතුරු කාරණයක් මත කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ඇගැයීමට උපකාරවෙන. මේ

කාලය වන විට භාරතයේ යෝගී වින්තනය එක්තරා තීරණාත්මක තැනකට ඇවිල්ලා, ප්‍රශ්න කර තැනකට ඇවිල්ලා, උහැත්තේකාටික තත්ත්වයකට පත්වෙලයි හිටියේ. ඒ අය සංස්කෘතාවේ ඉතාම ඉහළ මට්ටමට ගියා. දුන් මේ පින්වතුන් අහල තියනවා ඒ යුගය වෙනකාට භාරතයේ නෙවසංස්කෘතානාසංස්කෘතායන කියන උතුම් තත්ත්වයට හිය අයත් හිටියා. අහල තියනවනේ අපේ බෝධිසත්ත්ව සිද්ධාර්ථ කුමාරයේ අහිතිෂ්කමණය කරල සොයාගෙන හිය ආචාර්යවරු දෙන්න ගැන, ආලාරකාලාම උද්දකරාමප්‍රත්ත. ඉන් ආලාරකාලාම කියන ආචාර්යවරයා ආකිස්වඩසංස්කෘතායන කියන අරුප ද්‍රාන තත්ත්වය ලබාගෙන හිටියා. උද්දකරාම පුත්‍ර ආචාර්යවරයා නෙවසංස්කෘතා නාසංස්කෘතායන කියන ඉහළම අරුප ද්‍රාන තත්ත්වය ලබාගෙන හිටියා. නමුත් මේ පින්වතුන් අහල තියනවා අපේ බෝධිසත්ත්වයන් වහන්සේ ඒ ආචාර්යවරු දෙන්නා තොල් සොලවන කොට, වචන කීපයක් කරා කරන කොට, ඒ මක්කාම තත්ත්ව ලබාගෙන ඒ අය ආචාර්ය තත්ත්වයෙන් පුදද්දීම 'මෙතන තිවන නැ' කියලා නික්ම්ලා ගියා. අන්න ඒකෙන් අපට යමක් හිතාගන්න තියෙනවා. ඒ අය හිටියේ එක්තරා තීරණාත්මක තැනක, උත්තරයක් නැති ප්‍රශ්නයක. ඒ උත්තරයක් නැති ප්‍රශ්නය මැදුම් සහියේ පසුවනය සූත්‍රයේ කෙටියෙන් සඳහන් වෙනවා මෙන්න මෙහෙම,

"සංස්කෘතාරෝගා, සංස්කෘතා ගමෙහා, සංස්කෘතා සලලා, අසංස්කෘතා සංමෝහා, එතා සිනතා එතා ප්‍රශ්න යිදින නෙවසංස්කෘතානාසංස්කෘතාන්" ඒක තේරුම - ඒ අයට තේරුණා මේ සංස්කෘතාව මහා කරදරයක් සංස්කෘතාව රෝගයක්, සංස්කෘතාව ගඩක්, සංස්කෘතාව උලක්, නමුත් අනිත් පැත්ත බලනකාට අසංස්කෘතා සම්මාහා, සංස්කෘතාව නැතිවීම තුළින් මෝහයට වැටෙනවා. ඒක නිසා ඒකට අතරමදී තත්ත්වයක් හැරියට විසඹුම මොකක්ද නෙවසංස්කෘතානාසංස්කෘතාවයි. සංස්කෘතාව ඇත්තෙනත් නැහැ නැත්තෙන් නැහැ. අපි පසුගිය දේශනයකින් මේ පින්වතුන්ට ඒක උපමා කමල් 'සි සෝ' පැදිල්ලක් කියලා. කොට්ත්ම කියතොත් ඒ යෝගීන් 'සි සෝ' පදිමින් හිටියේ සංස්කෘතාවද අසංස්කෘතාවද කියලා. ඔන්න ඔහාම තත්ත්වයක් පවතිමින් තිබියදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ප්‍රශ්නය තැබුවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පළමුවෙන්ම 'පොයිපාද, යම්

ගුමන් බාහ්මණයින් කිවිව නම් අහේතු ප්‍රත්‍යාව, හේතු ප්‍රත්‍යා කිසිවක් තැනීව සක්‍රියාව ඇතිවනවය පුරුෂයෙකුට කියලා, ඒ අය මුලම වරද්දා ගත්තා. මොකද හේතුව, බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ධර්මානුකුල තිගමනය “සහෙතුහි පොටිපාද සපුළුවයා පුරිසසු සක්‍රියා උපාජ්‍යත්වය පි නිරුප්‍යක්තියි”, හේතු ප්‍රත්‍යා සහිතවයි. පුරුෂයෙකුට සක්‍රියාව ඇති වෙන්නෙන් නිරුද්ධ වෙන්නෙන්. ඔන්න රේඛාගත වටිනා සිද්ධාන්තමය පායියක් සඳහන් වෙනවා. මේ පින්වත්ත් හොඳට ඒක සිතෙහි දරාගත්ත නැවත නැවත සින්දුවක මුළුව පදය වගේ. නැවත නැවත බුදුරජාණන් වහන්සේගේ විවරණයේ ඒ සිද්ධාන්ත පායිය මතු වෙනවා. මොකක්ද ඒ පායිය “සික්කා එකා සක්‍රියා උපාජ්‍යත්වය සික්කා එකා සක්‍රියා නිරුප්‍යක්තියි” “සික්කා එකා සක්‍රියා උපාජ්‍යත්වය නියන්නේ ඕක්ෂාව තුළින් ඕක්ෂණය තුළින් ඇතැම් සක්‍රියාවෝ උපදිත්. “සික්කා එකා සක්‍රියා නිරුප්‍යක්තියි” නියන්නේ ඕක්ෂාව තුළින් ඇතැම් සක්‍රියාවෝ නිරුද්ධවෙත්.

ඔන්න ඒ සිද්ධාන්තය මතු කරලා රේඛාගත බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ සිද්ධාන්තය ස්ථූට කිරීමට, ඒක මහු කිරීමට ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. කුමක්ද ඒ ඕක්ෂාව කියලා බුදුරජාණන් වහන්සේ දැක්වනවා. ඒක බොහෝ තැන්වල සඳහන් වෙන නිසා, ප්‍රකාශ කෙරෙන නිසා, අපි කෙටියෙන් දැක්වුවෙන් තපාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ උපදිනවා. උන් වහන්සේ ඉපදිලා දෙවියන් මරුන් බහුන් සහිත, ගුමන් බාහ්මණයින් සහිත, මේ ලෝකයේ යථා ස්වභාවය අභික්‍රියාවෙන් ප්‍රත්‍යාශ්‍ය කර දැන වදාරලා, මුළ මැද අග යහපත් වූ ධමියක් දේශනා කරනවා. ඒ දේශනාව අහනවා යම් කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති ප්‍රත්‍යාශ්‍යක්, අහල ගුදාව ඇතිකර ගන්නවා. ගුදාව ඇති කරගෙන ගාසනයේ පැවැදි වෙනවා. ගාසනයේ පැවැදි වෙලා සිල සම්පන්න වෙනවා. ඉන්දීය සංවරයෙන් යුත්ත වෙනවා. සති සම්පර්ක්‍යාදයෙන් යුත්ත වෙනවා. සන්නුයේ ගුණයෙන් යුත්ත වෙනවා. එහෙම යුත්ත වෙලා විවේකයට ගිහිල්ලා තමන්ගේ හිත අභිජකා ව්‍යාපාද, එනම්දි, උදුවල කුකකුව්, විවිකිවා කියන නීවරණ ධමියන්ගෙන් මුදාගත්ත වෙනවා. අභිජකා කියන්නේ කාමලජදය හැටියට සමහර තැන්වල සඳහන් වෙනවා. මේ නීවරණ ධමියන්ගෙන් සිත පිරිසිදු කරගන්නවා. එතන ඉදාලම තියනවා

පටිවචසමුහාදය ක්‍රියාත්මක වෙන හැටි. මේ පින්වතුන්ට බලාගන්න පුළුවන් ද්‍රානයට ලංචන ආකාරය මේ විදියටයි සඳහන් වෙන්නේ. ඒ හිකුළුව තමා තුළ නීවරණයන් ප්‍රහිණ වූ බව ප්‍රත්‍යවේශන කරල බලනකාට, හිතල බලනකාට, ප්‍රමෝදයක් එනවා දුඩී සතුවක්. ඒ දුඩී සතුට සන්සුන් කරගෙන ප්‍රිතියක් බවට හරවා ගන්නවා.

ප්‍රිතිය ඇති සිතෙහි කය සන්සුන් වෙනවා. ප්‍රිතිමත් සිතක් ඇති නිසා සන්සුන් වූ කය තුළින් සියුම් සුවයක් විදිනවා. ඒ සුවය තුළින් සිත සමාධිමත් වෙනවා. රේඛට ඒ හිකුළුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. ඒ හිකුළුව කාමයන්ගෙනුන් අකුසල ධමියන්ගෙනුන් සිත මූදාගෙන විතකක විවාර සහිත විවේකයෙන් හටගත් ප්‍රිති සුබය ඇති ප්‍රථම ද්‍රානයට පැමිණ වාසය කරනවා. ඔන්න එතනදී ආයෙන් අර සිද්ධාන්තය මතු කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ හිකුළුවලේ කළින් යම් කාම සක්‍රියාවක් තිබුන තම එය නිරුදු වුනා අර සික්ෂණය තුළින්. ඒ වෙනුවට විවේකජපිතිසුබසුබුමසවසක්‍රියාව කියල කියන ප්‍රථම ද්‍රානයට අයිති ඒ කාමයන්ගෙන් ඉවත් වීම කියල කියන විවේකයෙන් හටගත් ප්‍රිති සුබය ඇති සියුම් සව සක්‍රියාව ඇතෙයි කියල කියන සක්‍රියාව ඒ හිකුළුව තුළ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ආයිත් තහවුරු කරනවා අර පාඨයෙන් ‘ඡ්‍යෙම්පි සික්කා එකා සක්‍රියා උප්‍යුජ්‍යනති සික්කා එකා සක්‍රියා නිරුත්ත්වනි’ මෙසේමය පොට්ඨාද මේ විදියට තමයි සික්ෂාවෙන් ඇතැම් සක්‍රියා උප්‍යුජ්‍යන්නේන් ඇතැම් සක්‍රියාවල් නිරුදු වෙන්නෙත්. ඔන්න රේඛට දෙවනි ද්‍රානයට යන හැටි කෙටියෙන් සලකාගන්න මේ පින්වතුන්. ඒ ගැන කොනෙකුත් කියලත් ඇති. ඒකේ ගොරෝසු පැත්ත ඒ ප්‍රථම ද්‍රානය තැවත තැවත පුරුදු කරන කොට ඒ යෝගියාට තේරෙනවා ඇතැම් අංග ගොරෝසු, රඹ, හැටියට. ඒවා තමයි පළමුවෙන්ම විතකක විවාර. ඒක නිසා ඒ දෙවනි ද්‍රානයේදී කරන්නේ ඒ විතකක විවාර සංසිද්ධීමෙන් ඒ වෙනුවට සමාධියෙන් හටගත් ප්‍රිති සුබයක් මතුකර ගන්නවා ඒ හිකුළුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, ඒ හිකුළුවට කළින් තිබුණු විවේකජපිතිසුබසුබුමසවසක්‍රියා කියන විවේකයෙන් හටගත් ප්‍රිති සුබය ඇති ප්‍රථම ද්‍රානය පිළිබඳ සක්‍රියාව නිරුදු වෙනවා. ඒ වෙනුවට සමාධියෙන් හටගත් ප්‍රිතිය පිළිබඳ සමාධිජපිති සුබසුබමසවසක්‍රියාව ඇති වෙනවා.

‘එවමේ සිකඩා එකා සක්කුදා උප්පහ්ති, සිකඩා එකා සක්කුදාතිරුප්තකති.’ මන්න ඔය විදියටයි එක හිස්වකින් සක්කුදා මට්ටමක් අත හැරෙන්නේ. එක සක්කුදා මට්ටමකට පත් වෙන්නේ. රේගට තුන්වෙනි දානය. ඒකේදින් කෙටියෙන් සළකගන්න හිස්වට තේරනවා ප්‍රිතිය කියන එකත් ගෞරෝසු වැඩිය. ප්‍රිතිය ඉවත් කිරීමෙන් එතන කියන්නේ ‘ලපෙකඩා සුබ’ අමුතු විදියේ උපෙකඩා සුබයක් හැකි විදිනවා. ඒ තුන්වන දාන අවස්ථාවේ ඒ හිස්ව පිළිබඳව කියවෙනවා. උපෙකඩාසුබසුබුමසවසක්කුදාව ඇති වෙනවා කියලා. අර කළින් තිබූණු සමාධිපිළිතිසුබසුබුමසවසක්කුදාව නැති වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට උපෙකඩාසුබසුබුමසවසක්කුදා කියන තාතීය දානයට අයිති ඒ සක්කුදාව ඒ හිස්වට ඇති වෙනවා. ඒ පිළිබඳව සක්කුදී වෙනවා ඒක දාන ගන්නවා. මන්න රේගට කියනවා තාතීය දානයේ කියන ඒ සැපත් දුක් සොමිනස් දොමිනස් සියල්ලමත් ඉවත් කරලා රටත් වඩා සියුම් වූ අදුකුමසුබ සුබමසව සක්කුදාව ඇතිකර ගන්නවා වතුර්ථ දාන අවසථාවේදී. ඒ හිස්ව ගැන කියවෙන්නේ අර කළින් තිබූණු උපෙකඩා සුබසුබුමසවසක්කුදාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට ‘අදුකුමසුබ’ නොදුක් නොසුව සියුම් සවසක්කුදාව ඇති වෙනවා. එතකොට ඒ වෙනකොට සතරවෙනි දානයට ඇවේල්ලා.

රුප දාන සම්තිකුමණය කරන හැරී රේගට දුක්වෙනවා. ඒ හිස්ව රුප සක්කුදාවන් ඉක්මවීමෙන් රුප සක්කුදාවත් එක්ක යන පටිස සක්කුදාව කෙළවර කිරීමෙන් ඒ එක්කම යන නාන්තසක්කුදා යන විවිධත්වය පිළිබඳ සක්කුදාව මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයි අකාශය අනන්තයි කියලා ඒ නිමිත්ත අරගත්තු ආකාසානක්වායතන සමාජත්වියට සමවිනවා. ඒ හිස්ව පිළිබඳව තිබෙන ධමිනාව පටිවච්චමුසාද ධමියට අනුව දුක්වෙනවා. ඒ හිස්වට කළින් තිබූණු රුපසක්කුදාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකාසානක්වායතන සුබමසවසක්කුදාව ආකාසානක්වායතන පිළිබඳ සියුම් සැප සක්කුදාව ඇති වෙනවා. ඔය අරුප දාන වශයෙන් තියන පළවෙනි එක.

රේගට කියවෙනවා ඒ හිස්ව ආකාසානක්වායතන කියන එකත් ඉක්මවලා ඒ ආකාසයට යොමු වුන වික්කුදාණය අනන්තයි වික්කුදාණය

අනන්තයි කියලා විකුණුණක්දායතනයට පත් වෙනවා. පත්ලනහම ඒ හිකුව පිළිබඳ වෙනස දක්වන්නේ කලින් තිබුන ආකාසානක්දායතනය පිළිබඳ සූඩුමසවසකුණුව නිරැදි වෙනවා. ඒ වෙනුවට විකුණුණක්දායතනය පිළිබඳ සූඩුමසවසකුණුව මත වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම කරනවා ‘එච්මේ සික්කා එකා සකුණු උප්ප්‍රති. සික්කා එකා සකුණු නිරුණකිනි.’ පොට්පාද මෙන්න මේ විදියටයි දික්ෂාවෙන්ය සකුණුමටමක් නිරැදි වෙන්නෙන් උපදින්නෙන් කියල රළගට එනවා අමුතු අවස්ථාවක්. ඒ හිකුව විකුණුණක්දායතනයත් ඉක්මවල කිසිවක් නැත කියන ‘නතී කිස්වී’ නතී කිස්වී’ කියන එක නිමිත්ත කරගෙන ඉතාමත්ම සියුම් වූ ආකිස්කුවකුණුයතන සමාජත්තියට පත්වෙනවා. ඒ හිකුව පිළිබඳ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ.

කලින් තිබුන විකුණුණක්දායතන සූඩුමසවසකුණුව නිරැදියි. ඒ වෙනුවට ආකිස්කුවකුණුයතනය පිළිබඳ සූඩුමසවසකුණුව ඇති වෙනවා අර දික්ෂාව තුළින්. එතන ඉදුල තියනව අමුතුම සකිස්සානයක්, ඇතැම් පින්වතුන් අහලත් ඇති අර අරුප ද්‍රාන නෙවසකුණුනාසකුණුයතනය තිබුණට මොකද ඒක සියුම් වැඩියි විදිනාවට පාදක කරගන්න. ආකිස්කුවකුණුයතනය තමයි මධ්‍යස්ථානය. එතන ඉදුලයි නෙවසකුණුනාසකුණුයතනයට අධිශ්‍යාන කර ගන්නේ, ඒක කරනව නම්, ඒහෙම නැත්තම් නිරෝධයට පත් වෙන්නේ. එතකොට නෙවසකුණුනාසකුණුයතනය ඒ ‘සී සේ’ පැදිල්ල වෙනුවට මේ හිකුව කරන ඒ වින්තනය ඉතාමත්ම වරිනවා හොඳට මතක තියාගන්න. මේ ගාසනයේ යන හිකුව යෝගින් වගේ නොවයි. ඒ හිකුව කළුපනා කරනව මෙහෙම. ඒ ආකිස්කුවකුණුයතනය දක්වල තියෙන්නේ ගාසනයේ ‘සකුණුගේ’ කියල. මොකද ලොකික සකුණුවල කෙළවරයි. ‘නතී කිස්වී’ ‘නතී කිස්වී තමයි’ ලොකික සකුණුවල කෙළවර. එතකොට ඒකට සකුණුය නාමය ලැබෙනවා. සකුණුගේය සිටියා වූ ඒ හිකුවට මෙහෙම සිතිවිල්ලක් ඇති වෙනවා. ‘වෙතයමානස් මේ පාඨියෙය අවෙතයමානස් මේ සෙයෙයා’ මේ වෙතනා ඇතිවීම මහ කරදරයක්, වෙතනා නැති කරනවා නම් හොඳයි කියල. මම වෙතනා අහිස්ස්කාර ඇතිකර ගන්නව නම් මේ ඇතිවා සකුණුවල්

නිරැඳු වෙනවා ඒ වෙනුවට ඕලාරික ගොරෝසු සංස්කෘතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මත්ත කල්පනා කරලා තීරණයක් ගන්නවා, අධිශ්‍යානයක් ඇතිකර ගන්නවා 'යනුහුනාහං න වෙව වෙතෙයා න වාහිසංබරෙයානි' මම වෙතනාහිසංඛාර තුපදිවන්නේම නම් යෙහෙකි කියල පිතලා සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒ අවස්ථාවේ දී කරනවා. ඒ හිකුව ඉතාම සියුම් සංස්කෘතා තත්ත්වයක් නිසා 'සා න වෙව වෙතෙකි න වාහිසංබරාති' ඒ හිකුව වෙතනාව ඇති කරන්නෙන් නැහැ. අහිසංස්කරණය කරන්නෙන් නැහැ. එතකොට මොකක්ද වෙන්නේ?

මත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. ඒ හිකුවට අර කලින් තිබූන ආකිස්වයුදායතන සංස්කෘතාව නිරැඳු වුනා. ඒ වෙනුවට වෙන සංස්කෘතාවක් මතුලෙනෙන් නැහැ. ඒ වෙනුවට මොකක්ද වුනේ. 'සා නිරෝධ ප්‍රීසති'. ඒ හිකුව නිරෝධය ස්ථානි කරනවා. එතකොට තමයි ඒ විස්තර ඉවර කරලා හකුල්වා දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාක්‍යයෙන් "එවං පොයිපාද 'අනුප්‍රබාහිසංස්කෘතානිරෝධසම්පර්ජනසම්පත්ති හොති'" මහ දිග වාක්‍යයක්, එක විගහ කරල තේරුම් කර ගන්න වෙනවා. මෙසේය පොයිපාද අනුප්‍රබාහිසංස්කෘතා නිරෝධසම්පර්ජනසම්පත්තිය වෙන්නේ. අනුප්‍රබාහියන්නේ අනුප්‍රබාහිසංස්කෘතාවේලින් අහිසංස්කෘතා කියන එක අපි කිවිවා ඒ සංස්කෘතාවල උසස් මට්ටම්. අනුප්‍රබාහිසංස්කෘතා නිරෝධය එක. නිරෝධය කිරීම පිළිබඳ සම්පර්ජනසම්පත්ති සම්පර්ස්කෘතායෙන් යුත්තව කෙරෙන සමවැදීම සිදුවන්නේ මේ ආකාරයෙන්. අනුප්‍රබාහියන වචනය ගැනත් පොයි අටුවාවක් දුන්නොත් මේ අවස්ථාවේදී මේ ගාසනයේ ඉතාම වටිනා වචනයක් ප්‍රතිපදාව පිළිබඳව 'අනුප්‍රබාහි' කියන එක. ඇතැම් තැන්වල දකුල ඇති මේ පින්වතුන් අහල ඇති. අනුප්‍රබාහි සික්කා, අනුප්‍රබාහිරියා, අනුප්‍රබාහිපරිපදා⁴, මේ ගාසනය තුළ තියෙන්නේ අනුප්‍රබාහිවෙලින් යන ගිස්සයක්. අනුප්‍රබාහිවෙලින් යන ක්‍රියා පරිපාටියක්. අනුප්‍රබාහිවෙලින් යන ප්‍රතිපදාවක්. අනුප්‍රබාහි කියන වචනය තුළ තියනවා පටිච්චම්ප්‍රායාදය. පිතල බලන්න පඩි පෙළක් ගැන එකින් එකට, එකින් එකට. එකනේ වෙන්නේ. අනුප්‍රබාහිසංස්කෘතා ඒ විදියට අනුප්‍රබාහිවෙලින් ගිහිල්ලා මහ පුදුම විදියට අපි නැවත කියපු විකකුත් මතක් කළුත් මේ සුනුයේ නැතත් මේ පින්වතුන් දන්නව ඇති නාමධම් ගැන කියන කොට

වේදනා, සංස්කෘතිය, වේතනා, එසස, මහසිකාරු ගැන කිවිවා. වේදනා, සංස්කෘතිය, සංස්කෘතිය වේදයින නිරෝධයනේ එතකොට වේදනා සංස්කෘතිය නිරුත් වෙන එකයි මේගාල්ලන්ට ප්‍රශ්නයක් වුනේ. සංස්කෘතිව අතහරිත්න බැහැ මුලාවට වැටෙයි කියලා.

හේතුව මොකද සංස්කාරයේ එල්ලී සිටිය නිසා. ඒ සංස්කාර එතනදී තදුන්වන්නේ වේතනා නමින්. අන්න එකයි මෙතන තියෙන්නේ. හිකුතුව ගත්තු තීරණය පිළිබඳව “මට වේතනා ඔහාත් නැහැ. සංස්කාර ඔහාත් නැහැ” කියලා සිතිම තුළ රේලාට වෙන්නේ මොකක්ද? නිරෝධය ස්ථාපි කරනවා. රුපය ඔක්කොම ගිහිල්ල ඉටරයිනෙ. නාමධම් අනුව රේලාට හිතා ගත්ත දිගින් දිගට කියන්න බැහැ. විවරණ තව පූගක් සූත්‍රයේ තිබෙන නිසා. ඒ ඩිංග හිතාගන්න. එතෙක් තිබුන යොගීන්ගේ දැකිනයත් අපේ බොද්ධ දරුණනයත් - මධ්‍යම ප්‍රතිපදාත්මක පරිවිච සමුප්‍රාදය උඩ යන දැකිනයත් - අතර වෙනස මිය ඩිංගෙන් වටහා ගත්ත. මේ විදියට ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ අහනවා. “පොටිපාද, මේ වගේ අනුප්‍රඛාභිසංස්කෘතානිරෝධ සමපරානසමාපනියක් මේට කළින් අහල තියනවද,” “නැතමය ස්වාමිනි. නැතමය ස්වාමිනි.”

මත්ත එක කිවිවට පස්සේ පොටිපාද තවත් ප්‍රශ්න කීපයක් මතු කරනවා. එකිනෙක අපි ඉදිරිපත් කරන්න බලමු. පළමුවෙන්ම අහන ප්‍රශ්නය: ස්වාමිනි එක සංස්කෘතියයක්ද තියෙන්නේ නැත්තම සංස්කෘතිය කීපයක්ද, “සංස්කෘතය” ගැන කිවිවනේ සංස්කෘතිවන්ගේ කෙළවර ගැන, බුදුරජාණන් වහන්සේ අමුතු පිළිතුරක් දුන්නා. එක සංස්කෘතියයක්ත් තියනවා සංස්කෘතිය කීපයක්ත් තියනවා. එතකොට පොටිපාද අහනවා “කෙසේද භාගාවතුන් වහන්ස එක සංස්කෘතියයක්ත් සංස්කෘතය කීපයක්ත් තියෙන්නේ?” බුදුරජාණන් වහන්සේ එක්තර කෙටි පාඨයක් සඳහන් කරනවා. එක ඇත්ත වශයෙන් අව්‍යාවත් ගැටළුවක්. “පොටිපාද යම්, යම්, ආකාරයකින් නිරෝධය ස්ථාපි කරයිද, අන්න ඒ ඒ ආකාරයෙන් සංස්කෘතියත් තියනවා.” ඔක තේරුම් ගත්ත වෙන්නේ මෙහෙමයි අපට වැටහෙන හැටියට. දත් ධම්යේ දක්වනවා ‘යාවතා සංස්කෘතාසමාපනි තාවතා අස්සුපාපටෙයේ’⁶ යම්තාක් සංස්කෘතා සමාපනිත් තියනවා නම් ඒ තුළින් ප්‍රශ්නවන් අස්සුපා කියල කියන අර්හත්වයට ඒ විතිවිද යන

විද්‍යාරුනාට යොදුල නිරෝධයට යන්න, නිවන් ලබන්න. ඒක නිසසි මේ කිවිවේ. මේ කියාපු අනුපිළිවෙළින් යන නිරෝධය පමණක් සක්‍රියාගෙය නොවේ. එක් එක් ධ්‍යාන තුළින් උනත් ප්‍රථම අර කියාපු ඒ සක්‍රියා කෙළවර කරන්න, අර වෙතනාඅහිසංඛාර නැති කරලා. ඒකයි එතන ඒ අදහස ගන්න තියෙන්නේ. රේඛට දෙවනි ප්‍රශ්නයක් අහනවා පොටිපාද, "ස්වාමීනි සක්‍රියාව පළමුවෙන් ඇති වෙනවද ක්‍රාණය පසුව ඇති වෙනවදී, එහෙම නැත්නම් ක්‍රාණය මුලින් ඇතිවෙලා සක්‍රියාව පසුව ඇති වෙනවද, එහෙම නැත්නම් ඒ දෙක එකටම ඇතිවෙනවද?" ඒ කියෙන්නේ සක්‍රියාවද පළමුවෙන් ඇති වෙන්නේ. ක්‍රාණය පසුවද, එහෙම නැත්නම් දෙකම එකට වේද? ඒකට බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා. "පොටිපාද සක්‍රියාව පළමුවෙන් ඇති වෙන්නේ, ක්‍රාණය පසුවයි ඇති වෙන්නේ. සක්‍රියාව හට ගැනීම තුළිනුයි ක්‍රාණයක් ඇති වෙන්නේ." ඒ හිසුව තේරුම ගන්නවා එතනත් පරිවච්ච සම්පාද ධම්තාවක් තියන බව. සක්‍රියාපාදා ව පන ක්‍රාණුපාදා හොති. සක්‍රියාවක් හට ගැනීමෙනුයි මට ඒ පිළිබඳ ක්‍රාණයක් ඇතිවෙන්නේ. අපට මෙතනත් අවුවාව ආවාරිය මත කිපයක් දක්වනවා මේ සියුම් පායය ගැන.7 අපට නම් පෙනෙන හැටියට කියන්න තියෙන්නේ මෙහෙමයි. අතිතයේ තුවුණු ඒ යෝගීන්ගේ ප්‍රශ්නය මොකක්ද, සක්‍රියාව ගුප්ත දෙයක් හැටියට හිතාගත්තා. එක්කා ආත්මය කිවාවා. නැත්නම් කුවුරු හරි ඇතුල් කරන දෙයක් කියලා කිවාවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ තවත් වටිනා වචනයක් සඳහන් කරනවා.

යම් අවස්ථාවක නිසුවක් 'සකසක්' වේද, මේ කියන්නේ තමාගේ සක්‍රියාව පිළිබඳව. මෙතන කියනව නේ සම්පෘදුකාය කියල. එතකාට මුල ඉදුම යන්නේ සතිසම්පූර්ණක්‍රාණය තුළයි. ඒ නිසා අර ගුඩ සංකල්පවලට, ආත්මවලට, තැනක් නැහැ. ඒ වෙනුවට මොහොතින් මොහොත පරිවච්ච සම්පාදය අනුවයි යන්නේ කියන එක තේරෙනවා. මෙතන ගුහණය කරන්න දෙයක් නැහැ. පඩිපෙළක් නගින්න වගේ. ඒ සක්‍රියාව සහ ක්‍රාණය පිළිබඳ කථාන්තරයයි තියෙන්නේ. දීන් දිගටම කියනව ඒ සූත්‍රයේ මේ පින්වතුන්ට දැනගන්න මේ පළවෙනි එකයි

කියන්නේ. 'විවෙකජපීතිසුබසූඩුමසවසකුදා නොති' විවෙකජ පීතිසුබසූඩුමසවසකුදා නොති' මිය වචන දෙක බුදුරජාණන් වහන්සේ යොදනවා, සකුදා හා සකුදී කියන දෙක, සකුදාව ඇති වුනා. සකුදාව ඇති වුන බව. දැනගැනීම තමයි 'සකුදී' කියන්නේ. ඔන්න එක තමයි කුණය කියල කියන්නේ. දත් සකුදාව ඇති වුනා, සකුදාව ඇතිවුන බව නොදැනීම නොවේයි. ඒ සමඟසකුදාය තියන නිසා දැනගන්නවා. එකයි මෙතන කියන කුණය. නමුත් මෙක නොයෙකුත් විදියට අදුවාවේ එක එක විදියට ආවාර්ය මත දක්වනවා.⁴ ඒව ගැන දිගට යන්න ඔහා නැහැ. ඒ ප්‍රශ්නෙටත් උත්තර දුන්නා. එතනිනුත් ඉවර වුනේ නැහැ. පොටිපාදගේ ප්‍රශ්න.

රේලගට අහනවා බොහෝම බැරුරුම් ප්‍රශ්නයක්. සවාමිනි, මේ සකුදාව පුරුෂයකුගේ ආත්මයද, එහෙම නැත්තම් සකුදාව වෙන එකක් ආත්මය වෙන එකක් කියන එකද නියම තත්ත්වය. මෙක ගැටළු ප්‍රශ්නයක්. නිතියෝගී අහනව වගේ. ඒ කියන්නේ සකුදාව පුරුෂයකුගේ ආත්මයද එහෙම නැත්තම් සකුදාව වෙන එකක්ද ආත්මය වෙන එකක්ද? කොහොවත් නැති ආත්මයක් මේ ඇතුළට අරගෙන, මොකද තාම සකකායදියීය තියනවනේ. මෙතන ආත්මයක් ගැන කියවුනේ නැහැනේ. අන්න එකයි බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළේ ඒ ප්‍රශ්නය. එබදු ප්‍රශ්න උහතේක්වික ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන්න ගියෙන් අමාරුවේ වැටෙනවා. විකකට හිතන්න පොඩි නිදර්ශනයක් - අපි කළිනුත් කියාපු එකක්. කිසිදාක මත්පැන් නොවිව රියුදුරෝක් උසාවියේ දී නිතියාට ඕනෑම තියනවා මෙයා මත්පැන් බ්විව කෙනෙක් කියලා කියව ගන්න. කෙටියෙන් උත්තර දෙන්න කියලා 'මච්' හෝ 'නැ' හෝ කියන්න කියලා මිනිහගෙන් අහනවා "පුෂ්මතා තාම මත්පැන් බොනවද එහෙම නැත්තම් මත්පැන් බ්ව නවත්තලද" ඕකට ඔව් කිවිත්, නැ කිවිත්, අමාරුවේ වැටෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් මේ බුදුරජාණන් වහන්සේ හමුවට ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට අභුවුනේ නැහැ. ඒ වෙනුවට හරි පුදුම වැඩික් උන්වහන්සේ කළේ. 'කුමක්ද පොටිපාද තුළ ආත්මය කියන්නේ?' ඔන්න ඔය ආත්මය කියන වචනය කිවිතෙන. බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැහැ ආත්මයට නිර්වචනයක්. ඇයි බුදුරජාණන් වහන්සේට

ଆନ୍ତମ ଚଂକଳେପଯକ୍ ନେହାରେନ. ଅଲଗଦ୍ଵୀପମ ଆଦି ଜୁନ୍ନାଲାଦେ ବ୍ରିଦ୍ଧରତ୍ନଙ୍କ ବହନ୍ତେବେ ପ୍ରକାଶ କରନାଲା ଆନ୍ତମ୍ୟ କିମ୍ବା ଚଂକଳେପଯ 'କେବଳ ପରିପ୍ରରୋବାଲ ଦିମେଣ୍ଟ୍' ୨ ତନିକର ମୋବି ଅଧିଷ୍ଠକ୍- ମେ ଲେଖକ୍ୟା ଶିଳ୍ପିଲା ଉନ୍ନନ. ବ୍ରିଦ୍ଧରତ୍ନଙ୍କ ବହନ୍ତେବେ ଆନ୍ତମ କର୍ତ୍ତାବକ୍ ନେହା. ତେ ଅପ୍ରାପ୍ଯାବେଳେ ରେତନ ବଦିବା ବରପତଳ ବିଦ୍ୟାପତି ପୋଦୀପାଦିତ ଗୁରହିମକ୍ କରନ ଉପମାଵକ୍ ଦେନାଲା ୧୦ ଅପ୍ରାପ୍ଯାବେଳିନ ବହନ୍ତେବେଲା.

උගරක් අරගන හොඳට සරසලා නාවලා සුවද ආලේප කළාට පස්සේ උරා ආයිමත් ගිහිල්ල අගුවිගාච් ලැංන්න වගේ පොටිපාද පරිබාජකයා මේ තරම් බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙළින් සක්‍රියා මට්ටම් දක්වලා තියෙදීන් ආයිත් ගිහිල්ලා ආත්ම දාම්වියට පැන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ මෙහෙමයි. මොකක්ද මඟ ආත්මය හැටියට සළකන්නේ? එතකාට පොටිපාදට උත්තර දෙන්න උනා. ඕවට කියන්නේ පටිපුවා ව්‍යාකරණීය ප්‍රශ්න කියලා. සමහර ප්‍රශ්න තියනවා කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවා අර විදියට ප්‍රශ්න අහලා පිරිසිදු කරගන්න යින මොකක්ද කියන්නෙ කියල. ඒ විදියේ ප්‍රශ්නයක් මේ. මොකක්ද මේ ආත්මය කියන්නේ? මින්න පොටිපාද ඒකට තිරෝවනයක් දෙනවා. මම කියනවා ආත්මය ඕලාරික, රුපී, සතරමහාභාතයන්ගෙන් සමන්විත රළ ආහාර අනුහාව කරන එකක් කියල. කොට්ඨම කියනොත් මේ ගැරිරය. මේ ගැරිරයේ සාමාන්‍ය තත්ත්වයයි එතෙන්දී පොටිපාද ආත්මය හැටියට ගත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “පොටිපාද ඒක නම ඔබගේ ආත්මය ඒ ඔබ කියන ආත්මය වෙන එකක්.” මොකද, හේතුව ඔන්න දක්වනවා. මම කියන සක්‍රියාවේ තියෙන්නේ මෙන්න මේ විදියේ ධම්තාවක්. බලගේ කඩාව කෙසේ වෙතත් තත්ත්වය මෙකයි. ඇතැම් සක්‍රියාවේ උපදිත්, ඇතැම් සක්‍රියාවේ තිරුළුවෙත් ‘අක්‍රියා’ව සක්‍රියා උපදානති අක්‍රියාව සක්‍රියා තිරුණකිනති’. ඒ කියන්නේ එක සක්‍රියාවන් කොටසක් ඇතුළු වෙලා වෙන සක්‍රියාවන් කොටසක් තිරුළු වෙනවා. මෙක හරි ගැහුරු කාරණයක්. මොකද ඒක්සෑයෙන් මොහොතාක් මොහොතාක් පාසා වෙනස් වෙනවතෙනු. අපි වික්තකට හිතම.

ප්‍රථම ධ්‍යාහයට පත්වූ අවස්ථාවේ තිබුන සක්‍යාදාව නොවෙයි ඒක ඉක්මවන අවස්ථාවේ තියෙන්නේ. ශිෂ්ටයෙහි තුළින් වෙනස් වෙනවතේ. අන්න ඒකයි මේ කියන්නේ. 'අක්‍යාදා'ව සක්‍යාදා උප්‍යුජනී අක්‍යාදා'ව සක්‍යාදා නිරුණුවනි' කියන එක සිංහලට නැගෙවාත් කියන්න තියෙන්නේ එක සක්‍යාදා මට්ටමක් ඇතිවෙනවා වෙන සක්‍යාදා මට්ටමක් නැතිවෙලා යනවා. ඒක තුළ ආත්ම කථාවට ඉඩක් නැහැ කියන එකයි. එතකොට පොටිපාද කියනවා "නැහැ නැහැ මම කියනව මේ ආත්මය මත්‍යෝගයි කියල. මත්‍යෝගය අත පසග ඉන්දිය ඇති" ඒ කියන්නේ රුප ධ්‍යාහ තත්ත්වයයි. ඒ හගවන්නේ ඒගාල්ලන්ගේ සංකල්පය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම කියන සක්‍යාදාව වෙන එකක්, ඔබ කියන ආත්මය වෙන එකක්. රේඛගට කියනවා ඒක බැරිවුනහම "මම කියනව ඒ ආත්මය 'අරුපී සක්‍යාදාය' සක්‍යාදාව ඇති අරුපී තත්ත්වයක් කියලා. ඒකටත් බුදුරජාණන් වහන්සේ කියනවා එකත් නොවෙයි මෙතනදී තියෙන්නේ සක්‍යාදා ප්‍රශ්නයක් කියල. එහෙම කිවිවට පස්සේ පොටිපාදට කරකියාගන්න දෙයක් නැතිව අහනව බුදුරජාණන් වහන්සේගේන් "භාග්‍යවතුන් වහන්ස, මට දැනගන්න බැරිද මේ සක්‍යාදාව පුරුෂයාගේ ආත්මයද, නැත්තම් සක්‍යාදාව වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කියල."

බුදුරජාණන් වහන්සේ කියනවා. "මෙට ඒක තේරුම් ගන්න බැහැ. මොකද ඔබ අනාය දෘශ්‍යීයක් අරගෙන අනාය ආචායීවරුන් යටතේ ඉන්නේ. එවැනි කෙනෙකට මේ ධම්ය තේරුම් ගන්න බැහැ." මන්න එතකොට පොටිපාද අහනවා, "භාග්‍යවතුන් වහන්ස මට ඒ රික තේරුම් ගන්න බැරිනම් මට මේ විකට උත්තර දෙන්න" කියලා. මේ පොත්පත් කියවන පින්වතුන් දන්නවා ඇති බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනා ඉදිරිපත් කරපු අවසාකත ප්‍රශ්න කියලා පැන්තක තැබූ ප්‍රශ්න දහය. අපි මේවා ගැන කළින් දේශනාවල කියල තියනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේවා පැන්තකින් තිබුවේ කියලා. කෙසේ නමුත් පොටිපාද මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ මොනවද - කෙටියෙන් සලකගන්න ලෝකය සදාකාලිකද. මෙය පමණක් සත්‍යය අනික් සියල්ල බොරුය. එහෙම නැත්තම් ලෝකය සදාකාලික නොවේද ඒ දෙක - උනතෝකෝටික ප්‍රශ්නයක් එතන තියෙන්නේ. රේඛගට කියනවා

ලේඛයේ කෙළවරක් තියනවද ලේඛයේ කෙළවරක් නැදීද, ආයිත් උහතෝක්ටේ පෝඩුවක්. රළුගට කියනවා 'තං ජේවං තං සරීරං, අකුණුං ජේවං අකුණුං සරීරං' ජේවයයි එකමයි එහෙම නැත්තම් (ජේවය කියල කියන්නේ ආත්මය.) ආත්මය අනිකක් ගරිරය අනිකක්. එකත් උහතෝක්ටේ පෝඩුවයි. රළුගට කියනවා වතුප්පේක්ටික කියල කියන සතර කොන් ප්‍රශ්නය. තපාගත තෙම මරණින් මතුවෙයි. මරණින් මතු නොවෙයි. මරණින් මතු වෙයි සහ නොවෙයි. මරණින් මතු වෙයින් නොවෙයි, නොවෙයින් නොවෙයි. මේ දෙකාන් සතරකොන් ප්‍රශ්නවලින් එකකින්වත් බුදුරජාණන් වහන්සේ කොන් කරන්න බැරිවුනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම පැත්තකින් තිබිබා, හැම තැනම මේ ප්‍රශ්න නගන අවසාවලදී ඒවා පැත්තකින් තිබිබා. ඒවා අවසාකත කියලා. මම ඒවාට පිළිතුරු දෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්න ඉවත් කළේ ඒවායේ පදනම වැරදි නිසා. හැඳුයි පොටිපාද අහනවා භාග්‍යවතුන් වහන්සේ ඒකාන්ත වශයෙන් යමක් දේශනා කරල තියනවද, ඔව්, මම දේශනා කරල තියනවා දුකු, සමුද්‍ය, නිරෝධ, මාගී, ඒ ඒකාන්ත දේශනායි. අරවා මම පැත්තකින් තියනවා. රළුගට පොටිපාද කියනවා 'එච්මෙතං හගවා, එච්මෙතං සුගත' "එහෙම වෙන්න පුළුවන්. එහෙම තමයි භාග්‍යවතුන් වහන්ස" කියලා. භාග්‍යවතුන් වහන්සේ වැඩියට කමක් නැහැ. කියලා, යමිකිසි සකුණුවක් දුන්නා බුදුරජාණන් වහන්සේ තවම පිණ්ඩාතයට වැඩියෙත් නැහැනේ. උන්වහන්සේ ආසසනයෙන් නැගිටලා පිටත් වුනා විතරයි. පොටිපාදගේ පිරිස පොටිපාද වටකරගෙන - එනන කියවෙන හැඳියට - වචන නම්ති උල්වලින් අතින්න පටන් ගත්තා. විවේචනය කරන්න පටන් ගත්තා. "භා භා ඇයි ගුමණ ගෞතමයන් කියන කියන එකට 'එච්මෙතං හගවා, එච්මෙතං සුගත' කිවිවේ. අපට නම පේන්නේ නැහැ එකකටවත් කෙලින් පිළිතුරු දුන්න කියල." එහෙම ගරහා කළහම පොටිපාද කියනවා, මටත් පේන්නේ නැහැ ඒ අවසාකත ප්‍රශ්නවලට කෙලින්ම ඒකාන්තව පිළිතුරු දුන්න බවක්. නමුත් ගුමණ හටත් ගෞතමයින් සත්‍ය වූ ප්‍රතිපදාවක් දේශනා කරනවා. ධම් නියාමනවක් මතු කරල දෙනවා. ඒ නිසා කෙසේද මා වැනි නුවණුත්තෙක් එබදු දේවල් කියන කොට ඒවා අනුමෝදන් නොවී ඉන්නේ?"

ඔන්න ඒ සාකච්ඡා වාරය එතනින් ඉවරයි. ඔන්න එතන ඉදාලා වෙන සිදුවේම් ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. දින දෙක තුනකට පස්සේ වින්නහන්සාරුප්‍රතා - ඒ කියන්නේ ඇත් ගොවුවෙකුගේ ප්‍රතෙක් - ඒ වින්නහන්සාරුප්‍රතා සහ පොටිපාද පරිඛාජකයා කියන දෙන්නම බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. අවිල්ලා පළමුවෙන්ම පොටිපාද පරිඛාජකයා කිවිවේ “හාගාවතුන් වහන්ස එදා හාගාවතුන් වහන්සේ වැඩිය හැටියේම මගේ මේ පිරිස එකතු වෙලා මට හොඳවම අනින්න පටන් ගත්තා” කියලා ඒ කතන්දරය කිවිවාම බුදුරජාණන් වහන්සේ කියනවා. “පොටිපාද ඒ ඔක්කොම අනුයි අවක්ෂිකයි, ඒ අයට ඇස් නැහැ. ඔබට විතරයි ඇස් තියෙන්නේ” කියල ඔන්න රේඛගට ප්‍රකාශ කරනවා. “මා විසින් ඒකංසිකවත් ධම් දේශනා කරල තියනවා අනෙකාසිකවත් ධම් දේශනා කරලා තියනවා” කියල අර කාරණය තහවුරු කරල බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී අමුතු කාරණයක් ඉදිරිපත් කරනවා. ඔය ආත්ම ප්‍රශ්නය පිළිබඳව තමන් වහන්සේගේ අත්දුකීමක් වගේ ප්‍රකාශ කරනවා. ඇතැම් ගුමණ බාහුමණයින් ඉන්නවා මෙන්න මෙහෙම දාශ්වියක් ඉදිරිපත් කරන, මෙහෙම වාදයක් තගන. මොකක්ද ‘එකඟන සුබී අනා හොති, අමරාගො පරමමරණාති’ ඒ කියන්නේ මරණීන් මතු ඒ ආත්මය නිරෝගී ඒකාභා සුබ තත්වයකට පත්වෙනවා කියලා. එහෙම කියන ගුමණ බාහුමණයින් ඉන්නවා. රේඛගට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොටිපාද, මම එහෙම කියන අය ලැගට ගිහිල්ලා අහනවා ඔයගොල්ලා කියනවා ආත්මය මරණීන් මතු ඒකාභා සුබ ආත්ම තත්වයකට පත් වෙනවා කියල. ඔයගොල්ලා ලග යම් යුතා දැකිනයක් තියනවද එහෙම එකක් කියන බවට. එතකොට ඒ ගොල්ලා නැතෙයි කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා. ඔය කට්ටිය එක ද්වසක්, එක රයක්, අඩ ද්වසක් අඩ රයක් ඒකාන්ත සුබයක් වින්දනය කරනවද, නැතු කියනවා. රේඛගට අහනවා ඔයගොල්ලා දන්නවද ඒකාන්ත සුබ වින්දනය කරන ලෝකයට යන ප්‍රතිපදාව ගැන, නැහැ කියනවා. රේඛගට අහනවා එහෙමම අහන්න ලැබේල තියනවද ඒකාන්ත සුබ ලෝකයක උපන්න දේවතාවෙක් කියනවා, මෙන්න අපිත් මෙතෙන්ට ආවා, ඔයගොල්ලාත් මෙතෙන්ට එන්න කියලා. ඒත් නැතය කියනවා.

රළයට බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙම නම් එතෙන්දී අර පරණ කථාව කියල පොටිපාදගෙන් අහන්නෙන ඒබදු ඒ කථාව එහෙම නම් හේතුපුකිනි නැති, උදාහරණ පදනම් නැති කථාවක් නේදී, කියන එකට අමුතු වවනයක් එතන ඉදිරිපත් කරල තියනවා. ‘අප්පාටිහිරක’ කියලා අප්පාටිහිරක කියන්නේ පින්වතුති, ගෙනහැර දක්වන්න හේතු සාධක නැති මතයක් කියන එක. පදනම් නැති මතයක්. එතකාට පොටිපාදන් එකග වෙනවා. ඒක අනුමත කරනවා. එසේය, ඒකාන්තයෙන්ම ස්වාමීනි ඒක අප්පාටිහිරකයි. ඒ වවනය තේරුම් කරන්න අමුතු උපමා දෙකක් දෙනවා. ඒ උපමා නම් මේ පින්වතුන්ට අමතක වෙන්නෙන නැහැ. මොකක්ද මෙන්න පළමුවෙනි උපමාව යම්කිසි පුරුෂයෙක් කියනවා මම මේ ජනපදයේ ජනපද කළයාණීට කැමතියි පොහොම ඇශ්‍රම් කරනවා කියලා. එතකාට අනිත් අය අහනවා ඔබ දැන්නවද ඒ ජනපද කළයාණී ක්‍රිතිය ආදි යම් කුලයකද, කුලගේතු ගැන කියල. තමා ඒවා මොකුත් දන්නෙන නැහැ. උසද, මිටිද කළද තලෙලයිද, ඒකත් දන්නෙන නැහැ. කොහො ඉන්නවද කියල- ඒකත් දන්නෙන නැහැ. එහෙනම ඔය තොදුන්න තොදුකින ජනපද කළයාණීයකට නේද ඔය ඇශ්‍රම් කරන්නේ. අන්න ඒක තමයි ‘අප්පාටිහිරක’ කියල කියන්නේ. තමාට ගෙනහැර දක්වන්න බැරි විදියේ දෙයක්. තව උපමාවක් ගෙනහැර දක්වනවා.

යම්කිසි පුරුෂයෙක් සතරම් හන්දියක ඉණිමගක් හදනවා ප්‍රාසාදයකට නගින්න. මිනිස්සු ඇවිල්ල අහනව දැන් ඔබ ඉණිමග හදන්නෙන ප්‍රාසාදයකට නගින්නනේ. ඒ ප්‍රාසාදය කොහොද තියෙන්න, නැගෙනහිරද, බටහිරද, උතුරෝද, දකුණෝද, දන්නෙන නැහැ. ඒක උසද මිටිද ඒකත් දන්නෙන නැහැ. එහෙනම ඔබ තොදුන්නා ප්‍රාසාදයකටයි මේ ඉණිමග බඳින්නේ. එතනිනුත් පෙන්නුම් කරන්නේ අර පදනම් නැති කථාවක් කියන එකයි. ඉතින් ඔය වික ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාසනයේ රුප අරුප දාශන පිළිබඳ සංකල්පය මේ විදියටයි ඉදිරිපත් කරන්නේ. “පොටිපාද මම කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක් තියනවා. අමුතුම වවනයක් ඉදිරිපත් කරනව. ආත්ම කථාව නෙවයි දැන් කියන්නෙන අත්තපිලාභ” ‘ඇත්තපිලාභ’. අමුතුම වවනයක් එතන තියෙන්නෙන පොටිපාද ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනව. මොනවද තුන?

'මිලාරිකො රුපී අර කියාපු ඒවම තමයි නමුත් ඒවා ඉදිරිපත් කරන්නේ ආත්ම ප්‍රතිලාභ හැටියට. මිලාරික ආත්ම ප්‍රතිලාභය කියන්නේ ගොරෝස්, ආහාරයෙන් යැපෙන, ගිරිරය, මෙන්මය ආත්ම ප්‍රතිලාභය කියල කියන්නේ අර රුප තත්වය. ර්ලගට අරුපී, අරුපී සක්‍රියාමය ආත්ම ප්‍රතිලාභයයි.

බුදුරජාණන් වහන්සේ කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක්. මේ ප්‍රතිලාභ කියන වචනය ගැන හිතල බලන්න. ප්‍රතිලාභ කියන වචනය මේ සමාජයේ තියන දෙයක්නේ. ප්‍රතිලාභයක් ලැබෙන්නේ යම්කිසි දෙයක් කළාට පස්සේ නෙ. මෙතන මොකක්ද කරන්නේ? ඩික්ෂණයක්. මේක ඩික්ෂණයක් තුළින් ඇතිවන දෙයක් කියල හත්වන්නටය බුදුරජාණන් වහන්සේ 'අක්ෂපරිලාභ' කියන වචනය මෙතෙන්ට යෙදුවේ, පොටිපාදලත් අතිත් කටිවියත් යෙදු අත්තා කියන වචනය වචනය වෙනුවට මේ ද්‍රාන තත්ත්වය විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ 'අක්ෂපරිලාභ' කියන වචනය. මොකද, ඩික්ෂාව තුළින් ඇතිවන්නක්. ඒක තුළින් ආකල්පය පිළිබඳ විශාල වෙනසක්. මේ ආත්ම ප්‍රතිලාභ අර විදියටය බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. කලින් කිවිවනේ සතරමහ භූතයින්ගෙන් හටත් රුපී ආත්ම ප්‍රතිලාභය එකක්. ර්ලගට මෙන්මය ඉන්දියයන් සහිත ආත්ම ප්‍රතිලාභය දෙවෙනි එක. තුන්වෙනි එක අරුපී සක්‍රියාමය ආත්මප්‍රතිලාභය. නමුත් එහෙම කියල එතනින් නැවැත්තුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම ඒ මිලාරික ආත්ම ප්‍රතිලාභය ප්‍රහාණය කිරීම සඳහාත් ධමිය දේශනා කරනවා. ඒ ප්‍රහාණ කිරීම තුළින් කෙලෙස් ධමි ඉවත් වෙලා සිත පිරිසිදු වෙලා ප්‍රයාව එතනම ලබාගන්නවා. අත්ත දුන් මතක්කර ගන්න. මම සක්‍රියාගාය ගැන කියාපු කථාව. ඒ ප්‍රථම ද්‍රානයෙනුත් පුළුවන්, එහෙම නැත්තාම් රුප ද්‍රාන වලිනුත් පුළුවන්. එහෙමත් නැත්තාම් අර අරුපී තත්ත්වයෙන් උනත් ඒ විද්‍යානාව යෙදුව නම් යන්න පුළුවන් තිවනට. ර්ලගට කියනවා මෙන්මය ආත්ම ප්‍රතිලාභයෙන් ප්‍රහාණය මම දක්වනවා. ර්ලගට අරුප ද්‍රාන ඒවායේ ප්‍රහාණයන් මම පෙන්නුම් කරනවා. ඒ තුළින් ප්‍රයා පාරිගුද්ධීය මත්කර ගන්න පුළුවන් කියල එහෙම ප්‍රකාශ කළහම ඔන්න ර්ලගට එන්නේ විනෙහන් සාර්පුණාගේ ප්‍රශන වාරය. එතන ඉදාල තමයි ඇත්ත වශයෙන්ම ගැමුරු හරිය එන්නේ.

වින්නහන්සීපාරිපුත්‍ර අභනවා “ස්වාමිනි යම් අවස්ථාවක මය කියන මිලාරික ආත්ම ප්‍රතිලාභය තියනවා නම්, ඒ අවස්ථාවේ මතෙක්මය ආත්ම ප්‍රතිලාභය අසත්‍යද? ඒකට යොදනව 'මෝස' කියල 'හිස්'. අරුප ආත්ම ප්‍රතිලාභය ඒ වෙලාවේ 'හිස්ද?' ඒ වෙලාවේ නැද්ද? ඒ වගේම අනික් පැන්තටත් අභනවා දැන් යම් වෙලාවක මතෙක්මය ආත්ම ප්‍රතිලාභය තියනවා නම් ඒ වෙලාවට මිලාරික ආත්ම ප්‍රතිලාභය නැද්ද, අරුප ආත්ම ප්‍රතිලාභය නැද්ද, රේඛට අරුප ගැනත් කියනවා යම් වෙලාවක අරුප ආත්ම ප්‍රතිලාභය තියනවද, ඒ වෙලාවේ අර අනික් දෙක නැද්ද, ඔන්න ගැහුරු පැන්තකටයි යන්නේ.

එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “විනා, යම් අවස්ථාවක මිලාරික ආත්ම ප්‍රතිලාභය තිබේද, ඒ අවස්ථාවේ ඒක මතෙක්මය ආත්ම ප්‍රතිලාභය කියලා - අන්න අමුතු වචනයක් තියෙනවා හොඳට මතක තියාගන්න - සංඛං ගව්ති. ” හොඳ වචනයක්. සංඛං ගව්ති කියන්නේ “ගිණීමට යේ” කියන එක. සංඛං, සමකෘෂ්‍ය පක්ෂෘති, කියන්නේ ලෝකයේ ව්‍යවහාර වචනවලට යෙදෙන පදයක්. ‘සංඛං ගව්ති’ කියන්නේ හඳුන්වනු ලැබේ, කියනු ලැබේ කියන එකයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක මිලාරික ගොරේසු ආත්මහාවය තියනවද ඒ වෙලාවේ ඒකට මතෙක්මය ආත්ම ප්‍රතිලාභය කියල ගිණීමට නොයේ. ඒ ව්‍යවහාරය ගන්නේ නැහැ. අරුප ආත්ම ප්‍රතිලාභය කියලත් යොදන්නේ නැහැ. ඒවගේම අනිත් ඒව ගැනත් කියනවා. යම් අවස්ථාවක මතෙක්මය ආත්ම ප්‍රතිලාභය තිබේද, ඒ වෙලාවේ ඒක ගණන් ගනු ලබන්නේ නැහැ මිලාරික ආත්ම ප්‍රතිලාභය කියල. අනිත් එක ගැනත් හිතාගන්න. අරුප ආත්ම ප්‍රතිලාභය තිබෙනකොට අනිත් දෙක නැහැ. මය ගැහුරු කාරණයක් එතන තියෙන්නේ. මය කාලනුය පටලවා ගැනීම පිළිබඳ කාරණයයි මේ බුදුරජාණන් වහන්සේ වින්නහන්සී සාරිපුත්‍රට තේරුම් කරන්න යන්නේ. ඒක තව දුරටත් තේරුම් කිරීමට බුදුරජාණන් වහන්සේ රේඛට ප්‍රතිප්‍රශ්න තගනව වින්නහන්සී සාරිපුත්‍ර ගෙන්. “දැන් විනා යම් කෙනෙක් ඔබගෙන් ඇතුළුවාත් ඔබ අතිතයේ කිවියද, නොහිටියා නොවෙයි නොදු අනාගතයේ ඔබ ඉන්නවා නොදු, ඔබ නො ඉන්නවා නොවෙයි නොදු,

වර්තමානයේ ඔබ සිටිනවද. නොසිටිනවා නොවෙයි නේද? මෙතැනදී අමරුයි සිංහල ව්‍යාකරණයේ තිබෙන හැටියට ඒක තිසා මට පොත් ඒන භාජාවෙන් කියන්න වෙනවා සිංහලට නගන කොට. විෂ්ඨහස්‍යී සාරිපුත්‍ර කියනවා එහෙම ඇහුවහම භාග්‍යවතුන් වහන්ස මම මෙහෙමයි පිළිතුරු දෙන්නේ. මම අතිතයේ වූයෙම් නොවූයෙම් නොවම්. මම අනාගතයේ වන්නෙම්, නොවන්නෙම් නොවම්, මම වත්මානයේ වෙම් නොවම් නොවම්, තේරුම් ගන්න පුළුවන්ද මේ පින්වතුන්ට? මේ කාලනුය පටලවා ගත්තු ඒක පෙන්නන්නයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිප්‍රශන නැගුවේ. එතකොට වින් එහෙම කියනව කුවුරුවත් ඇහුවොත් අතිතයේ සිටියද කියල අතිතයේ මම වූයෙම්, නොවූයෙම් නොවම්, අනාගතයේ වන්නෙම්, නොවන්නෙම් නොවම්, වර්තමානයේ වෙම් නොවම් නොවම්. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “එස්ම යම් වෛලාවක මිළාරික ආත්ම ප්‍රතිලාභය වෙයිද ඒ වෛලාවේ ඒකට මනෝමය ආත්ම ප්‍රතිලාභය කියන සංඛ්‍යාවට ගැනෙන්නෙන නැහැ. ගිණීමට යන්නෙන නැ. අරුප ආත්ම ප්‍රතිලාභය කියලත් ගිණීමට යන්නෙන නැ.” දැන් ලේකයා තුළ කියන මුලාව, ආත්මදාශ්ටියට හේතුලනේ, කාලනුය පටලවා ගැනීමයි. අතිතයන් කියනවා, අනාගතයක් කියනවා කියලා හිතාගෙන සිටිමයි. ඒ දාශ්ටියයි මේ බුදුරජාණන් වහන්සේ බිඳින්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කළහම රේඛගට මහ පුදුම උපමාවක් දෙනවා මෙක තේරුම් කරන්න. ඒක නම් මේ පින්වතුන්ට ඉතාමත්ම උපකාරවත් වේවි මේ කියාපු ගැඹුරු ධමිය තේරුම් ගන්ට.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනව විෂ්ඨහස්‍යී සාරිපුත්‍රට මේ කාරණය ඒත්තු ගන්වන්න “යම් සේ වින්, එළඳෙනගෙන් කිරිත්, කිරිවලින් දී කිරිත්, දී කිරිවලින් වෙබරුත්, වෙබරුවලින්, ගිතෙලුත්, ගිතෙල්වලින් ගිතෙල් මණයක් ලැබේද, යම් වෛලාවක කිරි තිබේද, ඒ වෛලාවට ඒක දී කිරි කියන සංඛ්‍යාව ගැනෙන්නෙන නැහැ. ගිණීමට යන්නෙන නැහැ. ඒකට දී කිරි කියල කියන්නෙන නැහැ. වෙබරු කියල කියන්නෙන නැහැ. ගිතෙල් කියල කියන්නෙන නැහැ. කිරිවලට කිරි කියලමයි කියන්නෙන. ‘විරෝධව තස්මී සමයේ සංඛ ගැව්තති’ ඒ වේදියටම තමයි ඒක දී කිරි බවට පත්ලනහම. යමිකිසි ක්‍රියා සන්තතියක් තුළින්.

ඒකට දී කිරී කියනවා මිසක් ඒක තුළ කිරී තියනවා කියලවන් ඒක ඇතුළු අනාගතයේ එන්න ගිතෙල් තියනවා කියලවන් හිතන්හේ නැහැ. ඒක මේ පින්වතුන්ට තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්නම්. අතිතයේ කථාවක් තියනවා - ඒක බටහිර සාහිත්‍යයේ - එකතරා ලෝහ මත්‍යායකුට හිටියලු රත්තරන් ඩිත්තර දමන තාරාවියක්, ද්‍රව්‍යට එක බැහින්නේ දාන්නේ. මේ ලෝහ මත්‍යායට හිතුනා හේට, අතිදේට දාන බිත්තරත් ගන්න ඕන කියල අර සතාගේ බඩ පැලුවා, අන්න ඒ වගේ දෙයක් තමයි, අනාගතයන් තියනවා කියල හිතිම, අතිතයන් තියනවා කියල හිතිම, මේවා ව්‍යවහාර පමණයි. කිරී අනාගතයේ දී අර තත්ත්වයට පත් වෙන පමණින් ඒක තුළ ගිතෙල් තියනව කිතාගන්න එක වැරදියි. එහෙම ප්‍රකාශ කරල බුදුරජාණන් වහන්සේ භක්ත්වලා දක්වනව මහ පුදුම පායයකින් “ඉතිමා බො විනා ලොකසමකුදා, ලොක නිරුත්තියා ලොක වොහාරා, ලොකපකුදාතියා යාහි තථාගත්තා වොහරති අපරාමසං”. මහ පුදුම පායයක්, විනා මේ ඔක්කොම ලොක ව්‍යවහාර ලොකනිරුක්ති, ලොකපුදුල්ති. තථාගතයන් වහන්සේ මේවා පාවිච්ච කරනවා විතරයි. ව්‍යවහාර කරනවා පමණයි. මේවා ගුහණය කරන්නේ නැහැ. ‘අපරාමසං’- මේවා ගුහණය කිරීම තුළින් තමයි අර අවුල හදාගත්තේ. තමන්ම මේවාට නම් දාගත්තා. එක අවස්ථාවක අපි මෙකට කිරී කියමු. එක අවස්ථාවක දී කිරී කියමු. වෙබරු කියමු. එහෙම හදාගෙන ඉවරවෙලා මික තුළ දී කිරී විලින් වෙබරු ආවද, වෙබරු විලින් දී කිරී ආවද? ඔතනම තමයි භාරතීය දැකිනය හිරවෙලා තිබුණේ, ගැටුරින් ආත්මදැකිනය ගැන කියනව නම්. ඒකත් ගෙතනතිරිය ආදි උපතිෂ්ද ගුණ්‍යවල සඳහන් වෙනවා. පංච කොළ කියන මතයක්. මේ ආත්ම තත්ත්ව පහක් එතන දක්වනවා. එකක් තුළ එකක්. අනෙමය, ප්‍රාණමය ආදි වශයෙන් එකක් තුළ එකක්. හරියට ඇදෙල ගන්නව වගේ, කොපු තියනව වගේ. අන්න ඒ විදියේ කොපු සංකල්පයකට යනවා ආත්ම සංකල්පය අර කියාපු කාලනුය පටලවා ගත්තෙන්ත.

බුදුරජාණන් වහන්සේ මේ පායයෙන් දක්වන්නේ මේවා ලොකසමකුදා ලොකනිරුක්ති ලොක පුදුපති පමණයි කියලා. තථාගතයන් වහන්සේ මේවා පාවිච්ච කරනවා, ව්‍යවහාර කරනවා

නමුත් ගුහණය කරන්නේ නැහැ. දුඩ්ව ගන්නේ නැහැ. දුඩ්ව ගැනීමෙන් තමයි අර හේතු එල ප්‍රශ්නය ඇති වෙන්නේ. හේතුවයි එලයයි අතර ප්‍රශ්නය ඇති වෙන්නේ. හේතුව කළින් උපන්නද? හේතුව තුළ එලය තියනවාද? ඔන්න ඔය පටලැවිල්ලයි භාරතීය දුෂීනයේ තියෙන්නේ. ඉතින් මේ රික කිවිවට පස්සේ වෙන ආස්ථරයය බලන්න. මේ කියාපු පාඨයේ වටිනාකමත් මම කෙටියෙන් සඳහන් කරන්නම රට කළින්. කොයි තරමිද කියතාත්, තුනතන වාග් විද්‍යායූයින් දෙදෙනෙක් ලියාපු ඉතාමත්ම ප්‍රාමාණික ග්‍රන්ථයක උප්පා දක්වනව මෙන්න මේ පොටිපාද සූත්‍රයේ කිරී උපමාව¹¹. දක්වලා ඒ අය පුදුමය ප්‍රකාශ කරනවා. අවුරුදු 2500 කට පෙර මේ විදියේ: අද වාග්විද්‍යායූයින් අවදි වෙන තත්ත්වයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියනවා කියලා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයෙන් පස්සේ පළමුවෙන්ම පොටිපාද ප්‍රකාශ කරන්නේ මේකයි. අති විශිෂ්ටයි, සාම්නි අති විශිෂ්ටයි සාම්නි, යම සේ ස්වාමීනි යටිකුරු කළ දෙයක් උඩිකුරු කරන්නේද, වැසි තිබුණ දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාගිය දක්වන්නේද, ඇස් ඇත්තෝ රුප දකින්වායි, යම සේ අදුරෙහි තෙල් පහනක් දළ්වන්නේද, එස්ම හාගාවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් මේ ධමිය දේශනා කළා. මම හාගාවතුන් වහන්සේ සරණ යනවා මම දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙක් ලෙස දරාගන්න කියලා පොටිපාද පරිභාරකයා ප්‍රකාශ කළා. රෝත් එහා ගිය වින්තහන් සාරිපුනා, ඒ වගේම වාක්‍යයින් ප්‍රසාදය පළ කරලා වින්තහන් සාරිපුනා මේ ගාසනයේ පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියා.

බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදාව දී වදාලා. උපසම්පදාවට පත්වූ නොබෝ කළකින් වින්තහන් සාරිපුනා සාම්නි වහන්සේ විවේකයට ගිහිල්ලා දුඩ්ව විරෝධය අරගෙන හාවනා කරලා අර්හත්වයට පත්වුනා. ඔන්න සූත්‍රය කෙළවර වෙන ආකාරය. ඉතිරිව නිබෙන විනාඩි කිපය තුළ තවත් ගැටළ විදිහේ දේවල් තියනවා නම් අපි මෙන්න මෙහෙම රික රික කියමු. අර කියාපු සංඛා සමකුද්‍යා පකුද්‍යාත් කියන ඒ වවන කිපය සඳහන් වන වටිනාම සූත්‍රයක් තියනවා සංයුත් සරියේ නිරැතකි පථ සූත්‍රය¹² හැටියට. එතෙන්දී

කෙකින්ම බුදුරජාණන් වහන්සේ මේ කාලතුය පටලවා ගැනීමේ අවුල පිළිබඳව ප්‍රකාශ කරනවා.

මෙන්න මේ විදියට “තයා මේ හිකිවේ නිරුක්තිපථා අධිවචන පථා පැකුණුක්තිපථා” නිරුක්ති, අධිච්චතා, ප්‍රයුජ්පති, කියල කියන්නේ ලෝකයේ පාවිච්චි කරන භාෂාවටයි. “මහණෙනි, නිරුක්ති මාගි, අධිච්චතා මාගි, ප්‍රයුජ්පති මාගි, තුනක් තියනවා එකකට එකක් පටලවා නොගන්තු.” වෙන් වෙන්ව ඒවා පෙන්නුම් කරන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එතනදී යම් රුපයක් අතිතදා නිරුද්ධ වෙනස් වෙලා තියනවද? එකට කියන්න ඕන ඇහෝසි’ කියලයි. ‘විය’ කියන එකයි, එකට කියන්නේ නැහැ ‘වන්නේය’ වෙනව කියල කියන්නේන් නැහැ. එහෙම නැත්තම් ‘තියනව’ කියල කියන්නේන් නැහැ. එකට යෙදෙන සංඛ්‍යාව ‘ඇහෝසි’ කියලයි. එවශේම හිතාගන්න යම් රුපයක් අනාගත නම් එකට කියන්නේ ‘හවිස්සති’ පාලි වචනය ‘වන්නේය’ කියනවා. වන්නේය කියනවා. මිසක් එකට වුනයි කියල කියන්නේන් නැහැ. තියෙනවයි කියල කියන්නේන් නැහැ. එ විදියටම සළකා ගන්න. වත්මානයේන් යම් රුපයක් තියෙනව නම් එකට අර කියාපු අතික් කාල දෙක යොදුන්නේ නැහැ. ඒ විදියටම පැකුණුව උපාදානස්කෘතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එක තහවුරු කරනවා අතිතයේන්, අනාගතයේන් වත්මානයේන් යම් ඇශානවත්ත ග්‍රමණ බාහමණයින් ඉන්නවා නම් ඒ අය මේ කාලතුය පටලවා ගත්තේ නැහැ. අතිතය ගියා. ගියදේට තියනවා කියන එක මුලාවක්. අනාගතය ආවෙ නැහැ. අනාගතය ඒ වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්.

එතෙන්දියි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ එක් එක් ආත්මප්‍රතිලාභය ඒ ඒ අවස්ථාවේ එතන විශේෂ වචනයක් ‘තසම්. සමයේ’ ‘ඒ අවස්ථාවේ’ අන්න එතන සූචිගේෂයි. අරුප ආත්මප්‍රතිලාභය තියන වෙලාවේ ‘තසම්. සමයේ’ ඒ මොහොත් ඒ වෙලාවේ එකට කියන්නේ නැහැ අතික් නම්. මෙතන කාලතුය පටලවා නොගතයුතු බවයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. ඒ පටලවා ගැනීම තුළින් තමයි මේ සකකාය දියීය ඇතිවුණේ. එක භාෂාවේ දේශයක්

නොවේ. මනුෂ්‍යයාගේ කෙලෙස්වල දේශයයි. අම්මගෙසි තාත්ගෙයි වැරදු, අම්ම කවුද කණ්ඩාව. තාත්තා අවිද්‍යාව. අවිද්‍යා තීවරණය තුළින් සහ සංඡාව තුළින් ලෝකයේ රාජි සංඡාව වහලා ඒක 'දෙයක්' කරලා පෙන්නනවා. තණ්ඩාව තුළින් අරව අලවනවා. තණ්ඩා ලාපුවෙන්. අන්න ඒක තුළ ලෝකය මේ ගේරය පිළිබඳව -සකාය දිට්ධිය කියන්නේ 'සත්-කාය' මේ ගේරය තියනවා කියල හිතාගන්නවා. මේක තුළ ඉතාම ශිසුයෙන් සිදුවන ව්‍යාදාමය අමතක කරලා. ඒවාගේම තමයි අනික් දේවලුත්. ඔන්න මතනයි මේ අත්ම දාෂ්විය හැංගිලා තියෙන්නේ. ඕක හෙළිකරන්නයි මේ පොටිපාද සූත්‍රය දේශනා කරල තියෙන්නේ. මහ පුදුම දේශනාවක්. පොටිපාදගේ සාකච්ඡාව තුළින් පොටිපාද අහන්නෙනත් විත්තහත්වී සාරිපුත්‍ර අහන්නෙනත් ධමිය නොදුනගත්ත නම් අපිත් අහන ප්‍රශ්නයක්. ඒක තුළම තමයි අර යෝගීනුත් හිරවෙලා හිටියේ. ඒ අය යම් තත්ත්වයක් ලැබුවා. නමුත් ඒක ගුප්ත ගුඩ දෙයක් කියලා හිතුවා. අර විදියට හේතු ප්‍රත්‍යාග්‍යන්ගෙන් ඇතිවන දෙයක් කියලා හිතුවේ නැහැ. ඒ වෙනුවට මෙතන තියනව නොදුන්න ආත්මයක් කියලා හිතුවා. එහෙම නැත්තම් දෙවියෙක් බුහමයෙක් මේකට ඇතුළු කරනවා මොකක් හරි සකුද්‍යාවකින්. මේ සකුද්‍යාවෙන් මිදෙන්න බැරිවුනේ මොකද, මේකයි හේතුව. සංස්කාර හඳුනාගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධමියේ විශේෂම දේ තමයි - පටිවල සමුප්‍යාදය ධමියන් එක්කම යන අතිවිශේෂම වවනය සංස්කාර. අර සුවිශේෂ තීරණය ගත්තේ අර හික්ෂාන් වහන්සේ 'යනුනාහං න වෙව වෙතෙයාං නවාහිසංබෑරෙයාන්' මම වේතනා සංස්කාර වලින් මිදෙන්න ඕනෑම. වේතනා සංස්කාරවලදි ඒක තුළයි එල්ලිලා හිටියේ. මේක සාමාන්‍යයෙන් ගොඩඩ උපමාවකින් කිවිවොත්, එකත් විසුද්ධි මාගීයෙන් ගත්ත උපමාවක්.¹³ දුත් හිතන්න සැංච දිය පහරකින් එතෙර වෙන්න වෙනවා. දොළපහරක් ගලනවා පාලමක් නැහැ. මොකක්ද කරන්නේ, මෙහා පැත්තේ තියන වැළක් අල්ලාගෙන පැද්දෙනවා. පැද්දීලා, පැද්දීලා, පැද්දීලා එහා පැත්තට වුන හැටියේ අතහරින්න ඕනෑම. අතහරියේ නැත්තම් ආපහු මෙහා පැත්තට එනවතෙන. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධමිය පහුරක් කිවිවේ.

සමර, විද්‍රෝහනා ආදිය අර විදියට අල්ල ගන්න වැළක් විතරයි. අර විදියට එල්ලිලා එහා පැත්තට ගිය හැටියේ අතහරින්න ඕනෑ. හැබැයි අත හරින්න බයයි. ඒකනේ නෙවසකුදානාසකුදායතනයේ සි සේ පැදිල්ලක හිටියේ. අත හරින්න බයයි. මොකද ආත්ම සකුදාව ඇතුළත තියන නිසා. 'මමෙක' නැතිවෙයි කියලා නැතිවෙන්නේ 'මමෙක' නැති බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ 'සික්කා එකා සකුදාකා' පූජ්‍යප්තිය තුළින් පෙන්නුවා. පරිවච සමුපාදය ධමිය තුළිනුයි මේ ආත්ම දාජ්‍යය බිඳෙන්නේ. ඒකයි මේ සූත්‍රයේ මුල ඉදල අගටම තියෙන්නේ. මහා පුදුම සූත්‍රයක්. ඉතින් මෙන්න මේ උපමා හැම එකක්ම මතක තියාගන්න, ඒක තුළින් කළුපනාවට ගන්න මේ සකකාය දිවිය කැඩීම කියල කියන්නේ සද්ධ ඇහිල වෙන දෙයක් නොවෙයි. මේ ධම් මාගීයේ විද්‍රෝහනාවේ යෙදීමෙන් මේ පකුව උපාදානස්කංචය පිළිබඳව, ඒක තුළින් යම් ඇවස්ථාවක මේවායේ නිස්සාරත්වය හෙළි වෙලා අත හැරෙනවා. අතහරිනවා නොවෙයි අතහැරෙනවා මේවායේ තත්ත්වය තේරුණහම. අන්න එබැඳු තත්ත්වයක්, ඒක තුළින් නිරෝධය ස්ථාපි කරනවයි කියල කියන්නේ, සකුදාවේදයිත නිරෝධයෙන් නැගිටින්නේ නිවනටයි අර්හක්‍රයෙයි. මොකද සකුදාවේදයිත නිරෝධයෙන් නැගිටිනකොට ඒ සික්ෂුවට ඇති වන්නේ අනිමිතා අප්‍රාණිති සුකුදාත කියන ඒ අවබෝධයයි. ඒ කියන්නේ නිවනයි. එනකොට සකුදාවේදයිත නිරෝධ සමාපනියට සම වැළුන නම් යම් කිසි කෙනෙක් නැගිටින්නේ නිවනටයි මොකද? පූජ්‍යවයි කෙළවර "විණා ජාති වුසිතං බ්‍රහ්මවරියං කතං කරණීයං" ආදී ඒ හැම එකක්ම අවබෝධ කර ගන්නවා.

ඉතින් මේ රික ඇති මේ පින්වතුන්ට. තව ඉදිරි දේශනාවලදී මේවායේ අතුරු දේවල් අපෙන් කියවෙන්න ඉඩ තිබෙනවා පණ තිබුණෙන්. මේ පින්වතුන් කළුපනා කරන්න. අද වැනි මේ වටිනා ඇසුල පොහොය දච්චක අපි වතුරායීසත්‍යයට පදනම වන පරිවච සමුපාදය අල්ලයි මේ පින්වතුන්ට යමක් කිවිවේ මේ පැයක් ඇතුළත. මේ පින්වතුන් හාවනාවට ගත හැකි යමක් තියනවා නම් මේ දේශනාව තුළ තමන්ගේ සමර, විද්‍රෝහනා, හාවනාවන්ට උපකාර කරගෙන තමන් මේ අති හයානක සංසාර දුකෙන් මිදෙන්නේ මේ බණ හාවනා දියුණු පවුණු කරගෙන ඒ උතුම් සෝවාන්, සකදාගාමී,

අනාගම්, අර්හත් කියන ඒ මාගේ එල ප්‍රතිවේදයෙන් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න මේ දේශනාට උපකාර වේවා කියලා ප්‍රාරුථනා කරගන්න. අව්වියේ සිට අකනිටා දැක්වා යම්තාක් සත්ත්ව කෙනෙක් ඉන්නවා නම මේ ධම් දේශනාමය ධම් ගුවණමය කුසලය අනුමෝදන් වීමට කැමති ඒ අනුමෝදන් වීම තුළින් ප්‍රාරුත්තීය බේධියකින් උතුම් ඩු අමා මහ නිවනින් සැනසෙන්වා කියා මේ ගාරා කියන්න.

ඒනතාවතා ව අමෙහහි.....

පාදක සටහන්

1. සනතර සූත්‍රය, ඉතිවුනක පාලි, බුද්ධ නිකාය -1-402 පිට (බු.ඡ.ත්.24)
2. පොයිපාද සූත්‍රය, දිස නිකාය -1-388-436 පිට (බු.ඡ.ත්.7)
3. පණ්ඩිතතාය සූත්‍රය, මජ්ජිම නිකාය -3, 34 පිට (බු.ඡ.ත්.12)
4. ගණක මොගලොන සූත්‍රය, මජ්ජිම නිකාය -3, 90 පිට (බු.ඡ.ත්.12)
5. විහාර සූත්‍රය, සංයුත නිකාය -2,6 පිට (බු.ඡ.ත්.14)
6. කඩාන නිසසය සූත්‍රය, අංගුනර නිකාය -5,492 පිට (බු.ඡ.ත්.22)
7. සූමඛල විලාසිනී 1-246 පිට (හේ.මු)
8. සූමඛල විලාසිනී 1-243 පිට (හේ.මු)
9. අලගුණපම සූත්‍රය, මජ්ජිම නිකාය 1-344 පිට (බු.ඡ.ත්.10)
10. සූමඛල විලාසිනී 1.246 පිට (හේ.මු)
11. The Meaning of Meaning - Ogden and Richards
12. තිරුත්තිපල සූත්‍රය, සංයුතනිකාය -3-122 පිට (බු.ඡ.ත්.15)
13. කුණදස්සන විසුද්ධිනිදෙස, විසුද්ධීමග -505 පිට (හේ.මු.)

12 වන දේශනය

(පහත් කතුව ධම් දේශන) අංක 194)

“නමෝ තස්ස හගවතො අරහතො සමා සමුද්‍යසස”

විරසසං වත පසසාමි - බුහමණ පරිනිබුතං
අපෙනියිං අනායුහං - තිණණ ලොකේ විසත්තිකං¹

- මසතරණ සූත්‍ර, සංයුත්‍ර නිකාය -

සැදුහැවත් පින්වතුනි,

සසරින් එතෙරවීම සැඩ වතුර සතරකින් එතෙර වීමක් බව
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල පෙන්වා දෙනවා.
කාම, හව, දිටයි, අවිජ්‍ය කියන සැඩ වතුරු සතරට අභුවෙලා ගසාගෙන
යන ලෝක සත්ත්වයාට ඒ සැඩ වතුරෙන් එතෙර වීමේ කුමය බුදුරජාණන්
වහන්සේ මැදුම මගකින් දක්වා වදාලා. ඒ මැදුම මග තුළිනුත් පටිවල
සමුප්‍යාද දීමිය ඉස්මතු වෙනවා. ඒ නිසා අද අපි මේ දොලාස්වෙනි
පටිවල සමුප්‍යාද දේශනාවට සැඩ වතුරෙන් එතෙර වීම පිළිබඳ ප්‍රග්‍රහයට
අදාළ ගාර්යාවක් මාතෘකාව හැරියට ඉදිරිපත් කර ගත්තා. සංයුත් සගියේ
මුලටම එන යිසතරණ සූත්‍රයේ මේ ගාර්යාව සඳහන් වෙන්නේ. ඒ සූත්‍රය
ඇරමින වන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර
උේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක එක් රාත්‍රියක එක්තරා
දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණිලා වැදිලා එකත්
පසෙක සිටගෙන මෙන්ම මෙහෙම ප්‍රග්‍රහයක් ඇසුවා.

“කජනා නව මාරිස මසං අතරි” කෙසේද නිදුකාණෙනි, ඔබ
වහන්සේ සැඩ වතුරෙන් එතෙර වුතේ. එතකොට බුදුරජාණන් වහන්සේ
එකට දෙන පිළිතුර “අපෙනියිං බ්‍රාහං ආවුසේ අනායුහං මසං අතරි.”
ඇවැන්නි, මම නොනවතිමින් නොදැගලමින් සැඩ වතුරෙන් එතෙර
වුනා. මෙක එකපාරටම තේරුම ගත්ත බැරිව දේවතාවා අහනවා.
“හරියටම කොහොමද නිදුකාණෙනි ඔබ නොනවතිමින් නොදැගලමින්

සැඩ වතුරෙන් එතෙර වුනේ? එතකොට බුදුරජාණන් වහන්සේ ඒක විකක් විස්තර කිරීම් වශයෙන් ප්‍රකාශ කරනවා, ඇවැන්ති, යම් අවස්ථාවක මම නැවතුනා නම් ඒ අවස්ථාවේ මා ගිලා බැස්සා. යම් අවස්ථාවක මා දැගලුවා නම් ඒ අවස්ථාවේ මා ගසාගෙන ගියා. ඒ නිසා මම නොනවතිමින් නොදැගලමින් සැඩ වතුරෙන් එතෙර වුනා. ඒක අහල පැහැදිලා ඒ දේවතාවා මෙන්න මේ ගාපාව ප්‍රගංසා වශයෙන් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ පැදෙකුණු කරලා අතුරුදහන් වුනා. අපි ඒ ගාපාවේ අර්ථය ගනිමු.

“විරසසං වත පසසාමි - බූහමණ පරිනිබුතං”

බොහෝම කාලයකට පස්සේයි මට දැකින්නට ලැබෙන්නේ පිරිනිවියාවූ බූහමණයෙක්.

‘අපහතියා අනායුහා - තිණණ ලොකෙ විසන්තිකා’

නොනවතිමින් නොදැගලමින් ලෝකයේ “විසන්තිකා” නම් වූ ඇලෙන සුඡ ත්‍යෙහාවෙන් එතෙර වූ බූහමණයකු කාලෙකට පස්සේ දැකින්නට ලැබුණයි කියන එකයි අදහස. ඉතින් මෙන්න මේ සැඩ වතුර පිළිබඳ කථාන්තරයේදී කිලින්ම මේ පින්වතුන්ට ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. අපි කවුරුන් දන්නවා වෙශයෙන් ගලාගෙන යන සැඩ වතුරකින් එතර වෙනකොට අපි නතර උනොත් සැඩ වතුරේ විකක් දුර ගිහිල්ලා, ගිලා බහිනවා. දැගලුවොත් ගසාගෙන යනවා. ඒ වෙනුවට අපට කරන්න තියෙන්නේ ක්‍රමානුකූලව දුරන මධ්‍යස්ථානිකිනුයි සැඩ වතුරකින් එතර වෙන්නේ. ධමියේ අර කියාපු සැඩ වතුර වහි හතර පිළිබඳවම එක්තරා මැයුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාලා. අපි එකින් එක අරගෙන විග්‍රහ කරන්න බලමු. කාම ඕස කියන කාම සැඩ වතුරෙන් එතර වීම පිළිබඳ ප්‍රශ්නයේදී බුදු කාලයේ සිටි මහණ බමුණන් අතර අන්තරාමී විසඳුම් දෙකක් තිබුණා. විසඳුම් දෙකක් ඉදිරිපත් කළා.

කාමසුබලිකානු යෝගය, අතතකිලමථානුයෝගය කියන මේ පින්වතුන් අහල තියන ඒ අන්ත දෙක. ඡට ගාස්තසන් අතරින් කාමසුබලිකානුයෝගය ඉදිරිපත් කළ පකුද කවචායන, මකඩලිගොසාල,

අජ්නකෙසකමබලී ආදි ඇතැම් අය කමිය කම් එලය ගැන ඇදහිමක් නැතිව, මෙලොවක් පරලොවක් ගැන කථාන්තරයක් නැතිව, හොඳ නරක කුසල් අකුසල් පිළිබඳ ඒ මතයට විරුද්ධව, එක්කෝ උවෙෂද වාදයක් එහෙම නැත්තම් නාස්තික වාදයක් එහෙම නැත්තම් අහෙතු අපෘතිය වාදයක් ඉදිරිපත් කළා. ඒකේ ප්‍රතිචලය වුනේ, සාමාන්‍ය ලෝකයා එයින් නැශුරු උනේ ඉටුවම කාමසුබලිකානු යෝගයටයි. පරලොවක් නැත්තම්, හොඳ නරක කථාවක් නැත්තම්, කරන්න තියන දේ - ඒක සූත්‍ර දේශනාවල එන එකක් නුත් - පසු කාලීනව ඔය බාර්වකවාදීන් කියල කියන දුච්ච කාමසුබලිකානු යෝගයක් අනුගමනය කළ අය ප්‍රකාශ කළ අදහසක් සංස්කෘත ග්ලෝකයකින් කියවෙනවා. ඒක බොහෝ දෙනා අතර ප්‍රසිද්‍ය ග්ලෝකයක්.

යාචන් ජ්වත් සුබං ජ්වත්
සාණා කෘත්වාපි සාතං පිවත්
හස්ම් භූතසා දෙහසා
පුනරාගමනං කුතා:

මෙම කාලයේත් මය තරුණ තරුණයින් කියනවා ඇහෙනවා මේකට සමාන අදහසක්. කියන කොට තේරේවී. “යාචන් ජ්වත් සුබං ජ්වත්” ඉන්නකම හොඳීන් සැපෙන් ඉන්න එකයි තියෙන්නේ. සැප විදින එකයි තියෙන්නේ, “සාණා කෘත්වාපි සාතං පිවත්” මෙය වෙලා හරි ගිතෙල් බොන්න ඕන. ඒ කාලයේ තිබුණ වටිනා බීමක් තමයි ගිතෙල්. “හස්ම් භූතසා දෙහසා පුනරාගමනං කුතා” මැරුණට පස්සේ ඒ ගිරය දුව්වට පස්සේ ආපහු එන්නේ කොහොමද? අන්න ඒ දැඩිනයයි. එතකොට ඒ දැඩිනය එක පැත්තක්, අනිත් පැත්ත තමයි අනත්කිලමරානුයෝගය. ඒ දැඩිනය අනුගමනය කළේ නිගණයිනාත පුතත බව මේ පින්වතුන් අහලා තියෙනවා. වසු ඇදිමත් ආහාර ගැනීමත් ප්‍රතිකෙෂ්ප කරල දුඩ් ව්‍යත සහිත මහ පුදුම ප්‍රතිපදාවක් ඒ අය දැක්වූයේ. ඒකට හේතුව ඒ අයගේ දැඩිනය මොකක්ද?, අතිත කම් තියෙනවා පුබෙකකත හෙතු² කියල කියන්නේ අනිතයේ කරන ලද කම් තියෙනවා. ඒවා ගෙවා දාන්න ඕන. අඥත් කම් රස් නොකර ඉන්න ඕන. ඒක සඳහා මහා දුඩ් ව්‍යත වගයක් ඒ අය අනුගමනය කළා. ඒක තමයි අනත්කිලමරානුයෝගය. ඉතින් මය අන්ත දෙක. ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේත් මේ පින්වතුන් අහලා

තියෙනවා දුෂ්කර ක්‍රියා කිරීම තුළින් අතනකිලමරානුයෝගය පිළිපැදේද බව.

අවසාන අවස්ථාවේදී උන්වහන්සේට තෝරුණා. සමාජ සම්මතය තිබුන නිසා ඒ රජ සැප අන්තය අත හැරියට පස්සේ රේගට තිබෙන අන්තය තමයි අර සමාජ සම්මත ඉතා රැක්ෂා ප්‍රතිපදාව. ඒකේ කෙළවරටම ගිහිල්ලා අවුරුදු හයකට පස්සේ බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක මේ කුවක දුෂ්කර ක්‍රියා වලින් මගේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා මහා සව්‍යක සූත්‍රයේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ සින් ඇත්තුවූ පරිවර්තනය. යම් අවස්ථාවක කල්පනා කළා කියනවා මේ වෙනුවට බෝධිය සඳහා යම් වෙන මාගියක් තිබෙනවාද කියලා.³ එහෙම හිතන්කාට මතක්වෙලා තියෙනවා පියරප්‍රගේ වප් මගුල් අවස්ථාවේදී තමන් ජම්මු ගහයට සිතල සෙවණේ ප්‍රථම ධ්‍යානයට සමවැශ්‍ය අවස්ථාව. ඒ ප්‍රථම ධ්‍යානයට පත්වුන අවස්ථාව සිහිපත් වෙලා උන්වහන්සේ කල්පනා කළ බව කියනවා මක් නිසාද මම කාමයන්ගෙනුන් අකුසල ධම්යන්ගෙනුන් වෙන්වුන සැපයට බය වෙන්නේ “කිනනු බො අහං තස්ස සුබස්ස භායාම් යන්න සුබං අකුසුනුතෙව කාමෙහි අකුසුනු අකුසලෙහි ධම්මහි” කියලා. ඒ අදහස අරගෙන රේට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාවට බැස්සේ. ඒ පිළිබඳව මේ පින්වත්ත්ට කෙටියෙන් කියනවා නම් කාමසුබලිකානු යෝගය ගත් අය ඇත්ත වශයෙන්ම ඒ නැවතිම තුළ එහෙම පිටින්ම අපායට ගිලා බැස්සා අතනකිලමරානුයෝගය ගත්ත අයත් ගරීරයට දුක් දීම ආදිය තුළින් දැඟලුවා. ඒයට ඒකත් සම්බෝධිය සඳහා උපකාර වුනේ නැහැ.

බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ඒ දෙකෙන්ම ඉවත්වූ මේ පින්වත්ත් අහල තියන මධ්‍යම ප්‍රතිපදාව හැරියට දක්වන ආයසී අෂ්වාංගික මාගියයි. ඒ ආයි අභාවාංගික මාගිය තුළ තියන පරිව්‍යමුහාදය ඒක පාරටම කෙනෙකුට පෙනෙන්නේ නැහැ. නමුත් ඒක අපට ප්‍රකට වන එකතරා සූත්‍රයක් තියෙනවා. මැදුම් සහියේ මහාවතකාරීසක සූත්‍රය⁴ කිදිමට ඒ ආයි අභාවාංගික මාගිය තුළ තියන පරිව සමුප්‍යාද ස්වරුපය පෙන්නුම් කරනවා මෙන්ත මෙහෙම. ‘සමා දිවධිසස සමමා සංකපෝෂා පහොති. සමමාසඩිකප්‍රසස සමමාවාවා

පහොති. සම්මාවාචස්ස සම්මා කම්මෙනු පහොති. සම්මාකම්මනස්ස සම්මා ආජේවා පහොති. සම්මාආජේචස්ස සම්මාවායොමා පහොති. සම්මා වායාමස්ස සම්මාසති පහොති. සම්මාසතිස්ස සම්මාසමාධි පහොති. සම්මාසමාධිස්ස සම්මාක්දාණ පහොති. සම්මා ඇදාණස්ස සම්මාචමුතති පහොති කියලා.

එ විදියට අංග දහයම එකිනෙකට බැඳීලා තිබෙන ආකාරය ලස්සනට පෙන්නුම් කරනවා. ඒ එකක් කිවිවම අනික් ඒවා තේරුම් ගන්න පුළුවන් මේ පින්වතුන්ට. “සම්මා දිවිස්ස සම්මාසඩකපෝඡ පහොති” කියන්නේ සම්මක් දාජ්ඡිය ඇති කෙනාට සම්මක් සංක්ල්පය පහළ වෙනවා. සම්මක්දාජ්ඡිය වැඩිම තුළින් ඒ දාජ්ඡිය අනුවම සම්මක්සංක්ල්ප හොඳ ක්ල්පනා ඇති වෙනවා. ඉතින් ඒ විදියටමයි යන්නේ. හොඳ ක්ල්පනා තුළින් හොඳ වවන බිජි වෙනවා. හොඳ වවන තුළින් හොඳ ක්‍රියා බිජි වෙනවා. අන්න ඒ විදියට පුදුම විදියට එකිනෙකට සම්බන්ධ වෙලා යන ප්‍රතිපදාවක් තමයි ආයි අභ්‍යාංගික මාගිය. එකම මැයුම් පිළිවෙත. අපි මැයුම් පිළිවෙත කිවිවම ඒක තුළ පටිවල සමුප්‍යාදයක් තිබෙන බවත් සාමාන්‍යයෙන් බැඳු බැඳීමට පෙනෙන්නේ නැහැ. අපි පටිවලසමුප්‍යාදය ගැන කරා කරන කොට කෙනෙක් කියන්න පුළුවන්, කො ඒක නැහැනේ අපි කවුරුත් ලොකු හැටියට වටිනා හැටියට සළකන ධම්මවකුපෙවනන සූත්‍රයේ පටිවල සමුප්‍යාදය නැහැ කියලන් කෙනෙකුට තරක කරන්න පුළුවන්. නමුත් එහෙමත්ම ඒක නැතිනම් කොහොමද ඒ සේවාන් වුනු අවස්ථාව පිළිබඳව ප්‍රකාශ කරන්නේ අකුණුකාකොණඩුකු ස්වාමීන් වහන්සේ පිළිබඳව “යං කිංචි සමුදායමමං සබං තං නිරෝධයමමං” කියන දහම් ඇස් පහළ වුනා කියලා. “යං කිංචි සමුදාය ධමමං සබං තං නිරෝධයමමං”⁵ කියන්නේ පටිවල සමුප්‍යාද න්‍යායයයි. අපි කොතෙකුත් මේ පින්වතුන්ට විස්තර කරල ඇති, යම්තාක් දෙයක් හටගන්නා ස්වහාව ඇත්තේද, ඒ හැම දෙයක්ම තිරුද්ධිවන ස්වහාවයක් ඇත්තේය. අන්න ඒක හොඳට පැහැදිලි වෙනවා ඇත්ත වශයෙන්ම වතුරායිසත්‍යයෙන් පටන් ගෙන යන ආයුෂී අභ්‍යාංගික මාගිය තුළ පටිවල සමුප්‍යාදය අනුවමයි ඒක යන්නේ.

එ වගේම දැන් මෙක කිවිව නිසා අපට හිතාගන්න පුළුවන්

බුදුරජාණන් වහන්සේ ගත්ත මැදුම් මග තවත් පැතිවලින් අපට පෙන්වුම් කරනවා. දැන් නිගණයින් වස්තුත් ප්‍රතිකෙෂ්ප කරලා ආහාරන් ප්‍රතිකෙෂ්ප කරලා මහා දැඩි දුක් දෙන ප්‍රතිපදාචක් අනුගමනය කළා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාචක කොයි තරමිද කියතොත් මේ පින්වතුන් අහල තියෙනවා නිගණයින් වස්තුත් ආහාරන් ප්‍රතිකෙෂ්ප කළා වෙනුවට බුදුරජාණන් වහන්සේ සංසයා වහන්සේලාට - සිවුපසය කියන වචනය තුළත් තියෙනවා ප්‍රත්‍යාය කියන වචනය. ප්‍රත්‍යාය කියන්නේ යමකට හේතුවන දේවල් කියන එකයි. ආහාර පාන ආදිය ගන්නේ සංසයා වහන්සේලා තවත් දේකට උපකාර වෙන්න. සාමාන්‍ය ගිහි පින්වතුන්, සාමාන්‍ය ලෝකයා, එක තනිකර විනෝදය සඳහායි පාවිච්ච කරන්නේ. නමුත් සංසයා වහන්සේලා මේ පින්වතුන් අහල තියෙනවා ප්‍රත්‍යාවේශ්‍ය කරලා පාවිච්ච කරනවා කියලා කියන්නේ එතකොට ඒ ආහාරය ගැන අපි කිවිවොත් කෙටියෙන් එක නිදර්ශනයක් ගත්තොත් සංසයාවහන්සේලාට නියම කරල තියෙන්නේ ආහාර ගැනීමේදී එක පරමාර්ථය සළකන්න කියලා 'නෙව ද්වාය, න මදාය න මණ්ඩනාය, න විභුසනාය', මේ ආහාර ගන්නේ විනෝදයට ගිරිරය අලංකාර කරගන්න හැඩි කරගන්න නොවේ. 'යාවදෙව ඉමස්ස කායසස ඩිතියා යාපනාය විහිංසුපරතියා බුහමවරයානුගෙහාය' පූදෙක් මේ කය පවත්වාගෙන යාම සඳහා, යාපනය යැපීම සඳහා, ගෙනයාම සඳහා, බුහමවරයාව සඳහා, ඒ අදහස. ඒ විතරක් නොවයි නිගණයින් ප්‍රතිකෙෂ්ප කළ දේවල් බුදුරජාණන් වහන්සේ ඒ සිවුපසය පාවිච්ච කරන්නේ හාවනාවක් බවට හරවාගෙන. එකත් මේ පින්වතුන් අහල ඇති මේ ආහාරය තුළ තියන බාතු පිළිබඳව බාතු මනසිකාරය ගැන ලොකු පායයක් තියෙනවා සංසයා වහන්සේලාට.

එකේ සාමාන්‍ය අර්ථය මේ ආහාරය සකස් වෙලා තියෙන්නේ පයිච්, අපො, තෙපො, වායො, කියන බාතුන්ගෙන්. පිරිසිදුවූ ආහාරය මේ පිළිකුල් වූ කයට පැමිණිලා එකත් අවිරිසිදු වෙනවයි කියලා හාවනාවක් බවට හරවා ගත්තවා. අන්න ඒ විදියේ පුදුම මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නේ. අර අන්ත දෙකින් කාමසුබලලිකානුයෝගී අන්තයට යන්නේ නැහැ. මේ ආහාරය ගිරිරය අලංකාර කර ගැනීම පිණීස ගත්තව කියන ඒ පරමාර්ථය අනක් කරනවා.

අනින් පැත්තෙන් ධමියට හාවනාවට හරවා ගන්නවා. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ එක්කම වටිනා දෙයක් තමයි මේ පින්වතුන් අභලා ඇති විශේෂයෙන්ම සංස්යා වහන්සේලාට හොඳ යෝගාවට බොද්ධයින්ට නියමිත ප්‍රතිපදාව තමයි අල්පේච්චතාව, ආභාවන් අඩුවට, 'සන්තුවිසී' ලද දෙයින් සතුව වීම. විරය පිළිබඳව කළේපනාකර බලන කොටත් අර විදියට නිගණීයයින් කළා වගේ තේරුමක් නැතිව ව්‍යතව්‍යින් ගරිරයට දුක් දීම නොවෙයි. මධ්‍යස්ථා ප්‍රතිපදාව එකට කියන්නේ විරය සමතාව. ඒ අතින් බලන කොට බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව එක පැත්තකින් පටිව්‍යසම්ප්‍රාදය පෙන්නුම් කරන අතර අර කියාපු අන්ත දෙකෙනුත් මිදුනා. මින්න එතකොට කෙටියෙන් කිවිව කියලා නිතාගන්න කාමෝසිය ගැන.

ර්ලගට හව සිසය ගැන - හව නමැති සැඩ වතුර ගැන - කියනවා නම් විශේෂයෙන් ඒ ගැන සඳහන් සූත්‍රයක් තියෙනවා. ඉතිවුතකයේ දෙවෙනි නිපාතයේ/ දෙවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා "ඩීජි හිකිවෙ දියුයිගතෙහි පරියුවයිනා දෙවමනුසා ඔලියනති එකේ අතිධාවනති එකේ"⁶ ඒ විදියටයි සංස්යා වහන්සේලා අමතලා ප්‍රකාශ කරන්නේ. මහණෙනි, දාජ්ට් දෙකකින් මධ්‍යනා ලද දෙවියන් හා මනුෂ්‍යයින් අතරින් ඇතැම් කෙනෙක් පසුබසිනවා ඇතැම් කෙනෙක් ඉක්මවා දුවනවා. පසුබැසීමත් ඉක්මවා දිවීමත් යන දෙක තේරුම් කරන්නේ මෙහෙමයි. "හවාරාමා හිකිවෙ දෙවමනුසා හවරතා හව සමුදිතා" මේ දෙවි මිනිසුන් හවයට ඇශ්‍රුම් කරනවා. හවය ගැන උදිම් වෙනවා. ඒ කියන්නේ පැවැත්ම ගැන ලොකු ආභාවක් ඇති අය, එබඳ අය හව නිරෝධය පිණිස ධමිය දේශනා කරනකාට, ඒ ගැන ප්‍රසාදයක් ඇති කර ගන්නේ නැහැ, ඒ ගැන පසුබසිනවා. එකට කැමති නැහැ.

හව නිරෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මධ්‍යම ප්‍රතිපදාත්මක දේශනා වලට කැමති නැහැ ගාස්වත දාජ්ට් ගත්තු ආත්මවාදී අය. සාමාන්‍යයෙන් හවයට කැමති අය හව නිරෝධයට කැමති නැහැ. ඒ අය හව සිසයේ යට යනවා. හව සැඩ වතුරේ යට යනවා. මිදෙන්න උත්සාහයක් කරන්නේ නැහැ. ආත්මය හැටියට ගත්තු නිසා.

අනික් පැත්තෙන් ප්‍රකාශ කරනවා “හවෙනෙට බො පන එක අටඹීයමානා, හරායමානා”, ඇතැම් අය හටය ගැන පිළිකුලක් තිරිකිතයක් ඇතිකර ගෙන උවපේදවාදීන්, ඒ අය ඒ වෙනුවට කළුපනා කරනවා. මේ ගරීරය තමයි ආත්මය. මෙක නැති උනාට පස්සේ අයේ ඉපදීමක් නැහැ කියලා උවපේදවාදී විම ඒක ඉක්මවා යුමක්. ඒකට කියන්නේ “විහව”. එතකොට අරගාල්ලන් හටය දුඩිව අල්ලා ගැනීම නිසා හට ඕස්සට යට වෙනවා. උවපේදවාදීන් විහව කියලා කියන මේ ගරීරය නැති උනාට පස්සේ ඉවරය කියලා කියන ඒ නැගීම තුළ අනික් අන්තයට යනවා. ඒ අය තමයි අනිධාවනය කරන්නේ.

මෙක අපි උපමාවකට ඇතැම් අවස්ථාවල කියල තියනවා. ධමියේ නැතත් - හරියට ඇතැම් කෙනෙක් තමන්ගේ හෙවනැල්ල අල්ලා ගැනීමට දුවනවා. ඉස්සරහට දුවනවා, දුවනවා, කවදාවත් හෙවනැල්ල පාග ගන්න බැහැ. ප්‍රං්ඡි ලමයි සෙල්ලමටත් කරන්නේ. සෙවනැල්ල පාගගන්න බැහැනේ. තවත් කෙනෙක් සෙවනැල්ලට බයේ දුවනවා. දුවලා දුවලා ආපහු භැරිලා බලනකොට සෙවනැල්ල එතනමයි. මන්න ඒ වගේ තමයි අන්ත දෙක. නමත් බුදුරජාණන් වහන්සේ කළේ මොකක්ද? එතකොට අර විදියට අන්ත දෙක කියලා මැදුම් මග ප්‍රකාශ කරනවා ඒ අන්ත දෙකම අතහැරලා. බුදුරජාණන් වහන්සේ කරන්නේ මොකක්ද? අපි කිවිවනේ “මලියනති එක අනිධාවනති එක” තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා “වකුම්ජ්‍යාව පස්සනති” ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ මෙහෙමයි. “දිවිහ හික්වෙ දිවිශ්‍යතෙහි පරිපුටයිතා දෙව මනුස්‍ය මලියනති එක අනිධාවනති එක වකුම්ජ්‍යාව පස්සනති.” තුන්වෙනි කාරණය “වකුම්ජ්‍යාව පස්සනති” ඒ කියන්නේ ඇස් ඇත්තේමැ දකිත්. අර අන්ත දෙක අත් භැරලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඇස් ඇත්තේම දකිත් කියලා කියන්නේ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා ඒක මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. “හුතා භූතකා දිස්වා” අරගාල්ලෙයා හටය විහවය දෙක අල්ලගෙන ඒ අන්ත දෙකට ගියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට මතුකළා අමුතු වචනයක් “හුත්”.

“හුත්” කියලා කියන්නේ “හටගත්”. දැන් මේ පින්වතුන්ට ඒ වචනය

හුරු වේවි මෙන්න මෙක කිවිවහම. අහලා තියෙනවානේ “යථාභ්‍යත ස්ක්‍රාන්දස්සන” කියලා. යථාභ්‍යත කියලා කියන්නේ හටගත් දෙයට අනුව දැකීම. ඒ නිසා ධමිය හවාන්තයට යන්නෙන් නැහැ. ගාස්වතවාදීන් වගේ. විහව අන්තයට යන්නෙන් නැහැ උවෙෂදවාදීන් වගේ. ඒ වෙනුවට ‘හටගත්තු දෙය’ හටගත් හැටියට දැකීම යථාභ්‍යත දිස්සනයයි. හටගත්තු දෙය හටගත්තු හැටියට දැකීම කියන එක අර හෙවනැලි උපමාවෙන් කිවිවාන් හෙවනැල්ල හෙවනැල්ක් බව අවබෝධ කර ගන්නවා. හෙවනැල්ල හෙවනැල්ල බව අවබෝධ කර ගත්තට පස්සේ එක ඔස්සේ දුවන්නෙන් නැහැ. ඒකට බයේ දුවන්නෙන් නැහැ. මොකක්ද හෙවනැල්ල කියන එක අපි කළින් ප්‍රකාශ කරල තියෙනවා නාමරුපයයි. නාමරුපයයි.

අර ‘ඒදණ්ඩ උඩ බල්ලා’ උපමාවෙන්, ‘නාසිසස්’ උපමාවෙන්, නානා විධ උපමාවලින් මේ පින්වතුන්ට ඉගැන්නුවා. බුදුරජාණන් වහන්සේ එක තුළිනුයි මේ “සිස” ප්‍රශ්නය - හවය පිළිබඳව කථා කරනවා නම් - විසඳුවේ. මොකද ලෙළ්කයා දුඩීව ගත්තු විකුණුණ ආදිය බුදුරජාණන් වහන්සේ පෙන්නුවා විකුණුණයට අනෙක්නා ප්‍රත්‍ය වශයෙන් පවතිනවය නාම රුපය. එක ගැන අපි කොතෙකුත් කිවිවා. නාමරුප හෙවනැල්ල. එතකොට හෙවනැල්ල හෙවනැල්ල බව දැකීම තුළින් අන්න බුදුරජාණන් වහන්සේ අර කියාපු අන්තයටත් ගියේ නැහැ. එතනත් මැදුම් පිළිවෙතක් තියෙනවා. කාම හව ර්ලගට දිට්සි කියන එක. අපට මේවා ගැන කෙටියෙන් කියන්න වෙන්නේ. කාරණා හතරක් තියන නිසා. දිට්සි ගැන ප්‍රකාශ කරනකොට එතනත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා කව්චානගොතත කියන සූත්‍රයේ⁷ එක ගැන අපි කළින් අවස්ථාවකත් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ප්‍රශ්නයට අදාළ නිසා නැවතන් කෙටියෙන් කියමු.

බුදුරජාණන් වහන්සේ අගට එක්තර අවස්ථාවක කඩවායන ගොතත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඇශ්වා කොතෙකින්ද භාග්‍යවතුන් වහන්ස සම්මාදිට්සිය වන්නේ කියලා. ඇත්ත වශයෙන් සම්මාදිට්සියට නානා විධ විවරණ ඒ ඒ අවස්ථාවලදී දිලා තියෙනවා. විශේෂයෙන්ම සාරිපුතත ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් අවස්ථානුකුලව.

ඒ එකක්වත් එකිනෙකට විරැදු නැහැ. දැන් අවස්ථානුකූලව හරි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සමමාදිවිය ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. “අවයනිසිනො බවායා කවචායන ලොකා යෙහුයෙන අත්තිකෙකුව නාපීතකුව” කවචායන මේ ලෝකයා වැඩි වශයෙන්ම අන්ත දෙකකට යත්වා. අවයනිසින් කියල කියන්නේ දෙකක් අල්ල ගෙනයි ඉන්නේ. මොකක්ද දෙක අත්තිකුව නාපීතකුව, එක්කේ අසතිතය එහෙම නැත්තම් නාසනිතය. ලෝකයා නිරන්තරයෙන්ම ඔය අන්ත දෙක. නමුත් ඔන්න ධම්යේ දැක්වෙන මැදුම් පිළිවෙත මොකක්ද කියලා ර්ලගට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “ලොක සමුද්‍යං බො කවචායන යථාභුතං සම්පූක්‍යකාය පසස්නො යා ලොකෙක නාපීතා සා න හොති” ලොකයේ නිරන්තරයෙන්ම හටගන්නා ස්වභාවය දැකින කොට ලෝකය පිළිබඳ නාසනික දාෂ්ටිය ඉවත් වෙනවා. ර්ලගට අතිත් පැත්ත ප්‍රකාශ කරනවා. “ලොක තිරෝධං බො කවචායන යථාභුතං සම්පූක්‍යකාය පසස්නො යා ලොකෙක අත්තිතා සා න හොති” ලෝක තිරෝධය ඇති හැටියටම සම්යක් ප්‍රඟාවෙන් දැකින්නහුට යථාභුත වශයෙන් ලෝකය පිළිබඳ අසතිතය නැති වෙනවා. දැන් සළකා බලන්න. මහ පුදුමයි මේක. ලෝකය නිරන්තරයෙන් ඇති වෙමින් නැතිවෙමින් යනවා. අරගොල්ලො අන්ත වශයෙන් සිතා ගන්නවා ලෝකය එක්කො සම්පූර්ණයෙන්ම ඇත්ත වශයෙන්ම තියෙනවා එහෙම නැත්තම් නැතෙයි කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ලෝකය නිරන්තරයෙන්ම ඇතිවන බව සම්යක් ප්‍රඟාවෙන් යථාභුත වශයෙන් දැකින කොට නැතෙයි කියන අනතය අත හැරෙනවා ඉඩිවම. අතිත් පැත්තෙන් ලෝක තිරෝධය ලෝකය තිරැදු වෙතැයි නිරන්තරයෙන් ප්‍රඟාවෙන් දැකින කොට ඇතෙයි කියන අසතිතය නැතිවෙලා යනවා. ලෝකය හටගන්න ස්වභාවය දැකිනකොට නාසතිත අන්තය නැති වෙනවා ලෝකය තිරැදු වෙන අන්තය දැකින කොට අසතිතය කියන අන්තයට වැටෙන්නේ නැහැ. ඒ විදියට ඒ දෙකට මැදින් - ඒ දෙකට මැදින් මොකක්ද කියන එකත් මිළගට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “එතෙ තෙ උහා අනෙක අනුපගම්” මේ අන්ත දෙකටම නොයා “මජ්‍යමන තථාගතො බමම්. දෙසෙති” මධ්‍යම මාත්‍රියකින්

බුදුරජාණන් වහන්සේ ධමිය දේශනා කරනවාය කියලා. මධ්‍යම මාගිය තමයි අපි මෙතෙක් ප්‍රකාශ කළ පටිච්චමුහාද දේශනාව. රේලගට ඉදිරිපත් කරනවා ඒක. මේ පින්වතුන් අහල තියෙනවාතෙන. ඒක කියන්නේ අවිජා පවත්‍යා සංඛාරා ආදි වශයෙන්, අවිද්‍යාව ප්‍රත්‍යායෙන් සංස්කාර ඇති වෙනවා. එහෙම ගිහිල්ලා මූල් පක්ෂිලපාදානසෙකු දුකුබය ඇතිවෙනවයි කියලා. අවිද්‍යාවගේම නැතිවීම තුළින් ඒක නැති වෙනවාය. එතකොට ඒක මධ්‍යසථ දැකිනයක්. ඇති විමත් නැතිවීමත් - අවිද්‍යාවෙන් පටන් ගන්න මූල් මහත් දුක ඇතිවීම. රේලගට ඒක නැතිවන ආකාරය එතෙන්දී පෙන්නුම් කරනවා.

යය විදියට එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අන්ත දෙකම ප්‍රතිසෙෂ්ප කරලා, දියෝ වශයෙන් තියෙන අස්ථි නාස්ථි දෙකම අත හැරියට පස්සේ, රේලගට පෙන්නුම් කරන්නේ එතන අන්තමට ඉතුරු වෙන්නේ දුක පිළිබඳ ප්‍රශ්නයක්. ආත්ම කියන සංයුත්ව එතනම ඉවරයි. ආත්මය වෙනුවට ඇත්ත වශයෙන්ම තියෙන්නේ දුකක් හා එහි නිරුදු වීමක් පමණයි. ඒකයි එතන මධ්‍යම ප්‍රතිපදාව. එතකොට අස්ථි නාස්ථි දාෂ්ටී දෙකන් මිදුනු සමුද්‍ය වය - ඇතිවීම හා නැතිවීම. දැන් එතෙන්දී කෙනෙකුට හිතෙන්න ප්‍රශ්නවන් අර අපි කළින් කිවිව වගේ ධමෘවක්ෂුවනතන සූත්‍රයේ මේව කිසිවක් නැහැ කියලා. නමුත් අපි දැන්තවා ආයි අභ්‍යාගික මාගියේ සම්ඟක් දාෂ්ටීය හැරියට දක්වලා තියෙන්නේ දුකුබ, සමුද්‍ය, නිරෝධ, මාගි. දුකු සමුද්‍ය නිරෝධ මාගි තුළ තියෙන්නේ අර ඒකාන්ත අස්ථිත්‍යයෙනුත් ඒකාන්ත නාස්ථිත්‍යයෙනුත් මිදුනු සම්ඟක් දාෂ්ටීයක්. සම්ඟක් දැකිනයක්. බොහෝ දෙනා ඒක කළුපනා කරන්නේ නැහැ. මොකද සම්මාදිවයිය පටන් ගන්නෙම බුදුරජාණන් වහන්සේ දුක්වූ මැයිම් පිළිවෙතින්. ඒ අතින් බලනකොට අපට කියන්න ප්‍රශ්නවන් ධමෘවක්ෂුවනතන සූත්‍රයට ප්‍රංශී අව්‍යාවක් වගයි කඩායන ගොනන සූත්‍රය.

හොඳට හිතල බලන්න මේ පින්වතුන්. එහෙම කිවිවේ මේකයි. තනිකර ගත්තොත් ධමෘවක්ෂුවනතන සූත්‍රය බැලුබැල්මට පටිච්ච සමුහාදය නැ වගේ. නමුත් අපි පෙන්නුම් කරන්නේ සම්මාදිවයිය තුළ තියනවා අර පටිච්ච සමුහාදයේ මධ්‍යම ප්‍රතිපදාව. අපි පෙන්නුම් කලේ

ඒකනේ. ඒකාන්ත ආසනිවයක් නැහැ ඒකාන්ත නාසනිවයක් නැහැ. ඒ වෙනුවට හේතු ප්‍රත්‍යාගන් තිසා ඇති වීමක් හා නැතිවිමක් තියනවා. ඇති වෙනව නම් ඇති වෙන්නේ තනිකර දුකක්. නැති වෙනවා නම් නැතිවෙන්නේ තනිකර දුක් ගොඩක්. කොට්ඨම් ඒ කවචායන ගොනත සූතිය අවසාන කරන්නේ - ඒ විදියට විශ්‍රාය සම්පූර්ණයෙන් නොකිවත් මෙහෙම හිතාගත්ත් - ඒ සූත්‍රයේ තව දුරටත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අර කියාපු දාෂ්ටී ගත්තු අය ඒවායින් ඒ දාෂ්ටීවලට ලංචීම් තුළින් ආත්මයක් පිළිබඳ අදහස ඇති කර ගන්නවා. ගාස්වත වාදියා සඳාකාලික ආත්මයක් පිළිබඳව විශ්වාස කරනවා. උපේද්ද වාදියා මේ ගැරිරය ආත්මය කියලා හිතාගත්තනවා. ඒ හැම එකකටම හේතුව ස්ථාවරයක් ගැනීමයි. දැඩිව දාෂ්ටීයක් ගැනීමයි. ඒ වෙනුවට ඒ සම්බුද්ධිනයේ තිබෙන්නේ දාෂ්ටීය ගත්තු නැති තැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “දුකක්මෙව උප්‍රේර්ණානා උප්‍රේර්ණි, දුකක් නිරුණ්‍යමානං නිරුණ්‍යයති” උපදින්නේ දුකක්ම උපදීය නිරුද්‍ය වන්නේ දුකක්ම නිරුද්‍යවෙයි කියලා.

ඒක නිසය ඒ තැනැත්තාට කිසිම කංඩා විවිතිවතා සැක දෙශීඩියා අතිතය පිළිබඳව හෝ අනාගතය පිළිබඳව කිසිවක් ඇති වෙන්නේ නැත්තේ. අතිතයේ තිබුණා නම් තිබුණේ මේ පක්‍රාව උපාදානසකනය මයි. අනාගතයේත් මේකමයි. මෙතන ගත්ත දෙයක් නැහැ කියන ඒ අවබෝධය ඇති වෙනවා. ඒ වෙනුවට දුකය තියෙන්නේ. අන්න ඒ කියාපු දුක පිළිබඳව වනුරායිසත්‍යය තුළ තියෙන්නේ අර මධ්‍යම ප්‍රතිපදාවමයි. අපි සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රතිපදාව කියන කොට පටිව්‍යවසම්පූදාය එතන නැ වගයි පෙනෙන්නේ. ඒක පෙන්නුම් කරන්නයි මේ කිවිවේ. කවචායන ගොනත සූතිය ඇත්ත වශයෙන්ම ප්‍රංශී අව්‍යාවක් වගයි ආයේ අභ්‍යාංගික මාගියේ සම්මාදිවයියට. දැන් එතකොට අපි කිවිවා කාමොස කාම සැඩ වතුරෙන් මිදීමටත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙතක් දැක්වූවා. හව සැඩ වතුරෙන් මිදීමටත් මැදුම් පිළිවතක් දැක්වූවා. රළුගට දාෂ්ටී පිළිබඳවත් අර කියාපු අසනිව නාසනිව දාෂ්ටී දෙකම ඉවත්කරලා අර සමුදාය වය දුක පිළිබඳ කරාන්තරය එතෙන්දේ මතුවූණා. “දුකක්මෙව උප්‍රේර්ණානා උප්‍රේර්ණි දුකක් නිරුණ්‍යමානං නිරුණ්‍යයති”. එතන් පටිව සමුප්‍රාදය.

ඔන්න රේලුගට කියනවා. මේක විකක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. අවිජෝස කියන එක. අවිද්‍යාවන් සැබු වතුරක් හැටියට දක්වලා තියනවා. එක විකක් තේරුම් ගන්න අමාරු දෙයක් සැබු වතුර හතරෙන්. සැබු වතුරක් හැටියට දක්වූයේ මොකද කියන එක තේරුම් ගන්න අපට උපකාර වෙනවා සාරීපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ සමමාදිවයි සූත්‍රය.⁸ ඇත්ත වශයෙන් සමමාදිවයිය පිළිබඳ හැදින්වීම් කිපයක්ම තියනවා. එකක් නොවෙයි. එක එක මට්ටමින්, එකකට එකක් පරස්පර විරෝධී නොවෙයි. නමුත් එක එක පැත්තෙන් බලන කොට හරි. ඔන්න එකක් තමයි මේක. ඒ කියන්නේ, ඇවැන්නි යම් අවස්ථාවක ආරු ග්‍රාවකයෙක් අවිද්‍යාව දන්නවා නම්, අවිද්‍යාවේ හට ගැනීම දන්නවා නම්, අවිද්‍යාවේ නිරෝධය දන්නවා නම් අවිද්‍යා නිරෝධගාමීන් ප්‍රතිපදාව දන්නවා නම් එපමණකිනුත් සමමාදිවයි ඇත්තෙක් වෙයි. යම් අවස්ථාවක “අවිජ්‍ය ව ප්‍රානාති, අවිජ්‍ය සමුදය ව ප්‍රානාති, අවිජ්‍ය නිරෝධ ව ප්‍රානාති අවිජ්‍ය නිරෝධගාමීන් පරිපදා ව ප්‍රානාති”. මේ හතර දාන ගත්තොත් එපමණක් ඇති සමමාදිවයිට කියලා. එතනදී අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉස්සේල්ල විගුහ කරලා තියනවා. අවිද්‍යාව හැටියට හඳුන්වලා දිලා තියෙන්නේ දුකෙකි අකුකුකුණාණ, දුකුසමුදයෙ අකුකුකුණාණ, දුකු නිරෝධ අකුකුකුණාණ, දුකු නිරෝධ ගාමිනියා පරිපදාය අකුකුකුණාණ, ඒ කියන්නේ දුක පිළිබඳව නොදුනීම, දුකු සමුදය දුකේ හට ගැනීම පිළිබඳ නොදුනීම, දුකු නිරෝධය පිළිබඳ නොදුනීම, දුකු නිරෝධ ගාමින් ප්‍රතිපදාව ගැන නොදුනීම. එක අවිද්‍යාව. රේලුගට අවිද්‍යා සමුදය මොකක්ද? ඔන්න ඔතනයි ගැටළුව. අවිද්‍යාවේ හට ගැනීම මොකක්ද?

අන්න එතන අමුතු දෙයක් සඳහන් වෙනවා. ආසව සමුදයා අවිජ්‍ය සමුදයා. ආගුවයන්ගේ හටගැනීමෙනුයි අවිද්‍යාව හටගන්නේ, මේක පරිවහසමුජාදය විගුහ කරන හැමෙටම පටලැව්ලේක්. අවිද්‍යාවනේ මුලටම තියෙන්නේ. එතකාට පිතාගන්නවා අවිද්‍යාවට මූල හේතුවක් නැතු. ඔහේ අවිද්‍යාව ඉස්සේල්ලා තියෙනවා. රේට පස්සේ අතින් ඒවා ඇතිවෙනවා. ඔන්න මෙතන විසඳුම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගාරිපුතු ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා. “ආසව සමුදයා අවිජ්‍ය සමුදයා ආසව නිරෝධ අවිජ්‍ය නිරෝධා.” ආගුවයන් හට

ගත්තම අවිද්‍යාව හටගන්නවා. ආගුව නිරැඳු වෙනකාට අවිද්‍යාවත් නිරැඳු වෙනවා. රේගට අවිද්‍යා නිරෝධගාමීන් ප්‍රතිපදාවට දැක්වෙන්නේ වෙන එකක් නොවේ. ඒත් ආයි අඡ්ටාංගික මාරීයමයි. ඔන්න එතන ඉදලා අපට විශේෂ දෙයක් කියන්න වෙනවා.

දැන් මේ පින්වතුන් ඇතැම් විට දන්නවත් ඇති, අහලත් ඇති, කියවලත් ඇති, මැදුම් සගියේ දෙවනියට සඳහන් වන සබාසව සූත්‍රය.⁹ සියලුම ආගුව සංවර කිරීමේ ක්‍රමය ඒ මැදුම් සගියේ දෙවන සූත්‍රයෙන් දක්වෙනවා. ඒ තරම වැදගත් තැනක් ඒ සූත්‍රයට ලැබේලා තියෙන්නේ ඔන්න ඔය කාරණය නිසා. අවිද්‍යාවට හේතුව අවිද්‍යාවේ සමුදාය හැටියට දක්වලා තියෙන්නේ ආගුවයයි. මේ ආගුව කියන වචනය ඇත්ත වශයෙන් තේරුම් කරල දෙන්න ටිකක් අමාරුයි. බොහෝ දෙනා එක එක විදියට ඕනෑම විශ්‍රාන්තික විග්‍රහ කරනවා. අපි ටිකකට හිතමු. මේ එක ක්‍රමයක් තේරුම් ගන්න. අපි නොයෙකුත් උපමා හැම අවස්ථාවකම දක්වනවා නේ. අපි 'මිස' කියන එක හඳුන්වන්නේ ගලාගෙන යන සැඩ වතුරක් හැටියට. ගලාගෙන යන සැඩ වතුරක් ගැන කියන කොට එක කොයි විදියට තිබුණ්න් අපට වැඩික් නැහැ. අපට භානියක් නැහැ. මහෝ ගලාගෙන යනවතෙන. අපි යම් වෙලාවක මේකෙන් එතර වෙන්න හිතාගෙන සැඩ වතුරට බැස්සා නම - බැස්සා කියලා හිතමු. එතකාට කොහොමද ඒ සැඩ වතුර පිළිබඳව හිතෙන්නේ.

එක ගලාගෙන එන සැඩ වතුරක්. ඒ ඒම තමයි අපට බාධාවකට තියෙන්නේ. එක ගලාගෙන එනවා. අපි මෙතෙක් ගලාගෙන යනවා දැක්කා. දැන් එකට බැස්සාට පස්සේ එතර වෙන්න, ඒකෙක ගලාගෙන එමක් තියෙනවා. ඔන්න පින්වතුනි ආගුව කියන වචනයේ මූලික අර්ථය. ගලාගෙන එනවා. ඒ ගලාගෙන ඒම හත් ආකාරයකට වෙන බව මේ සබාසව සූත්‍රයේ දක්වනවා. අපි කෙටියෙන් කිවිවොත් මේක මහ ගැමුරු සූත්‍රයක්. හකුල්වා දැක්වීම් වශයෙන් කිවිවොත්. බුදුරජාණන් වහන්සේ මේ විදියටයි එක ආරම්භ කරන්නේ. "සබාසව සංවර පරියායං වො හිකිවෙ දෙසිසසාම්" මහණෙනි, මම නුඩිලාට සියලුම ආගුවයන් සංවර කිරීම පිළිබඳව දේශනා කරන්නෙම්.

සංචර කිරීම කියල කියන්නේ වැසිම. මේ පින්වතුන් අහල තියනවතෙන් ඉන්දිය සංචරය පිළිබඳව - වසාගැනීම - ඒ පිළිබඳ ක්‍රමය මම ප්‍රකාශ කරනවා කියලා රේඛගට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ “ජානතො අහං හික්වෙ පස්සතො ආසවානං බයං වදාම්, නො අජානතො නො අපස්සතො” මම ප්‍රකාශ කරනවා මේ ආගුවයන් ක්ෂය කිරීම දැනුවත්ව දානයෙන් යුතුව ඒ වගේම දැකීමෙන් යුතුව - අපි කියම් දනිමින්, දකිමින් - දනිමින්, දකිමින්, තමයි මේ ආගුව සංචර වෙන්නේ. මේ ආගුව පිළිබඳව යමක් කරන්න සිද්ධ වෙන්නේ. කුමක් දනිමින් දකිමින්ද කියල බුදුරජාණන් වහන්සේම මේ ප්‍රශ්නය නගලා රේඛගට තේරුම් කරනවා. මොනවද මේ ආගුව සංචර කිරීමට උපකාර වන කාරණා දෙක.

අපි නොයෙකුත් අවස්ථාවල මතක් කළ එකක්. අයෝනිසේ මනසිකාරයත් යෝනිසේ මනසිකාරයත් පිළිබඳ අවබෝධයයි. අන්න ඒකයි එතකොට මේ ආගුව සංචර කිරීම සඳහා උපකාරවන කරුණු දෙක. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අයෝනිසේ මනසිකාරය හඳුනෙන්න ඕන. අයෝනිසේ මනසිකාරය අයෝනිසේ මනසිකාර හැටියටත්, යෝනිසේ මනසිකාරය යෝනිසේ මනසිකාරය හැටියටත්, අපි සාමාන්‍යයෙන් කාටත් තේරෙන හැටියට කිවිවෙත් අයෝනිසේ මනසිකාරය කියන්නේ අනිසි මෙනෙහි කිරීම, වැරදි විදියට මෙනෙහි කිරීම, වැරදි කොළීන් තේරුම් ගන්න උත්සාහ කිරීම. යෝනිසේ මනසිකාරය කියන්නේ යමක් හටගන්තු තැනට, හේතුවට, හිත යොදුල නිසියාකාරව, හරියාකාරව, තේරුම් ගැනීමයි.

එතකොට නොනිසි මෙනෙහි කිරීමත් හඳුනා ගන්න ඕන. නිසියාකාර මෙනෙහි කිරීමත් හඳුනාගන්න ඕන ආගුව සංචර කිරීම සඳහා. ආගුව හත් වර්ගයක් ප්‍රකාශ කරන බව අපි කිවිවා ඉස්සේසල්ලා. ඒවා හඳුන්වල දෙමු. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “අභ්‍යා හික්වෙ ආසවා දස්සනා පහාතබා” මහමෙනි, ඇතැම් ආගුවයන් තියනවා “දස්සන” කියල කියන්නේ දැකීම දකිනය. දක්ම තුළින් ප්‍රහාණය වන ඒ පළමුවෙනි කොටස. තවත් ආගුව කොටසක් තියනවා සංචර කිරීම තුළින් ප්‍රහාණය වන. තවත් ආගුව කොටසක් තියනවා පටිසෙවන කියල

කියන්නේ පාව්චිව කිරීම තුළින් පරිහරණයෙන්. තවත් ආගුව කොටසක් තියනවා “අධ්‍යාපනා” කියල කියන්නේ ඉවසීම තුළින්, දරා ගැනීම තුළින් සංසිද්‍වා ගන්න. තවත් ආගුව කොටසක් තියනවා “පරිව්‍යනා” වර්ණය තුළින් ප්‍රහාණය වන. තවත් ආගුව කොටසක් තියනවා “විනොදනා” දුරු කිරීම තුළින් ප්‍රහාණය වන. පරිව්‍යනා කියන කොට අපි කියමු වර්ණය කිරීම තුළින් කියලා. එහෙම නැත්තම් මගහැරීම කියලා. මේ වතන විකක් කිව්වුවෙන් යන්නේ තේරුම් කරන කොට පැහැදිලි වේවි. හය චෙනුවට තියෙන්නේ “විනොදනා” දුරු කිරීම තුළින් ප්‍රහාණය වන. අන්තිමට කියනවා ‘භාවනා’ වැඩීම. දස්සනා පහාතබා, සංවරා පහාතබා, පටිසේවනා පහාතබා, අධ්‍යාපනා පහාතබා, පරිව්‍යනා පහාතබා, විනොදනා පහාතබා, අවසානයට භාවනා පහාතබා. මහ පුදුම දෙයක් මෙතන ප්‍රකාශ වෙන්නේ. ගැහුරු සූත්‍රයක් මෙක. යම් යම් තැන්වල ඇතැම් අය පටලවාගෙනත් තියනවා.

රේලගට අපි වෙලාව තියන භැරියට මෙක විකක් විග්‍රහ කරනවා නම් ඉස්සේල්ලාම “දස්සනා පහාතබා”. බුදුරජාණන් වහන්සේ දැඩිනයෙන් දැකීම තුළින් ප්‍රහාණය කළයුතු ආගුවයන් ගැන කියන කොට ලෝකයේ ඇතැම් අය ඉන්නවා නොනිසි ආකාරයෙන් මෙනෙහි කරනවා. අතිතයේ හිටිය ගුමණ බාහ්මණයින්. මොකක්ද නොනිසි ආකාරයෙන් මෙනෙහි කිරීම? ඒ කොහොමද? යම් කෙනෙක් හිතනවා තමා කියලා කෙනෙක් ‘මම’ ඇත්ත වශයෙන්ම ඉන්නවා කියලා හිතාගෙන මම අතිතයේ වූයෙමද, නොවූයෙමද, කවරෙක් වූයෙමද, කෙසේ වූයෙමද, කවරෙක් වූයෙමද, කවරෙක් වූයෙමද. ඒ විදියට පස් ආකාරයකින් අතිතය පිළිබඳව, අනාගතය පිළිබඳව, තමා අනාගතයේ වන්නෙමද නොවන්නෙමද, කවරෙක් වන්නෙමද, කෙසේ වන්නෙමද, කවරෙක් වූයෙමද, වන්නෙමද, වත්මානය පිළිබඳව හිතනවා. මම ඉන්නෙමද මම නොඉන්නෙමද කවරක්ව ඉන්නෙමද, කෙසේ ඉන්නෙමද, මෙ සත්ත්වය කොතනින් ඇවිල්ලා කොතනට යනවද, ඔන්න ඔය විදියට වත්මානය ඒ කියන්නේ, කාලතුය පිළිබඳව “මම” කියන එක ඉස්සරහට අරගෙන, “මම” කියන ප්‍රස්ථාය හරි දෙයක් විදියට හිතාගෙන කරන නොනිසි මෙනෙහි කිරීම තුළින් ඒ අය අන්තිමට එක්කො “මට ආත්මයක් ඇත” කියන අන්තයට යනවා. එක්කො “මට

ආත්මයක් නැත්” කියන අත්තයට යනවා. ඒ දෙකම අන්ත දෙකක්. ඒ වෙන්නේ අර නොහිසි මෙනෙහි කිරීම නිසයි. “මම” ඉස්සරහට දාගෙන. ඒක කෙළවර වෙන්නේ අයෝනිසේ මනසිකාරයෙන්, අතිතයේ වූයෙමිද නොවූයෙමිද කියල නොයෙකුත් සැක ඇති වෙනවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ සමාක් දැඩිනය කුළින් ආරය ග්‍රාවකයාට එහෙම එකක් ඇති වෙන්නේ නැත්තේ මොකද, ආරය ග්‍රාවකයා හිතන්නේ දුක් සමුදය, නිරෝධ මාගි කියන එක අනුවයි.

වතුරායිසත්‍යය අනුව මෙනෙහි කරන කොට එහෙම ප්‍රශ්නයක් නැහැ. අතිතයේ තිබුණා නම් තිබුණේ පසුව උපාදානස්සන් දුක්බියයි. අනාගතයේ තියෙන්නෙන් දුකක්. එතකොට මෙතන තිබෙන්නේ දුකක් එහි හට ගැනීමක් එහි නිරුදු කිරීමක් හා එය නැති කිරීමේ මාගියක් පමණයි. වතුරායිසත්‍යය අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් වතුරායිසත්‍යය අනුව යෝනිසේ මනසිකාරයෙන් මෙනෙහි කරනවා නම් ඒක කෙළවර වෙන්නේ සෝචන් මාගි ඇානය පහළ වීමෙන්. රළුගට ඒකේ ප්‍රතිථිලය සකකාය දිට්තී විවිත්වා සිල්බනපරාමාස ප්‍රහාණය වීමයි. එතකොට දස්සනා පහාතබා විදියට දක්වන්නේ අර මුල් සංයෝජන කුන පිළිබඳවයි. ඒ දැඩිනය අවසාන වන්නේ ඒක හරියාකාර මෙනෙහි කරනවා නම් වතුරායිසත්‍යය පිළිබඳව ඒ තැනැත්තාට අන්තිමේදී සකකාය දිට්තී විවිත්වා සිල්බනපරාමාස කියන ඒ සංයෝජන කැඩිල යනවා. වින්න ‘දස්සනා පහාතබා’.

රළුගට ‘සංවරා පහතබා’ කියන එක. අපි කෙටියෙන් තේරුම් කලාන් මෙහෙමයි. ඉනුදිය සංවරය හා සම්බන්ධයි. එතනදින් බුදුරජාණන් වහන්සේ මේ හැම එකකටම තව පුදුම වවන කිපයෙකුත් සඳහන් කරනවා. ඒකත් මතු කරල දේම්. “පටිසංඛායොනිසේ” කියන වවනය දක්වනවා. පටිසංඛායොනිසේ කියන්නේ පින්වතුන් තුළුණින් සළකා. දැන් යෝනිසේ මනසිකාරය අයෝනිසේ මනසිකාරය හඳුනා ගන්තට පස්සේ ආරය ග්‍රාවකයින් තුළුණින් සළකා අවස්ථානුකූලව මෙන්න මේ විදියට පිළිවෙත් ගන්නවා. ඒ ගැනීමේ ආතිංස එක පැත්තකින් පෙන්නුම් කරනවා. නොගැනීමේ ආදිනව පෙන්නුම් කරන්න

බුදුරජාණන් වහන්සේ තව වවත දෙකක් යොදනවා. ‘ආසවා විසාතපරිලාභා.’

විසාතපරිලාභා කියන්නේ පින්වතුති, වෙහෙස සහ දැව්ල්ල ආදිය. අපි ඉන්දිය සංවරය ගැන කියන කොට තෝරේවි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇස සංවර කිරීම පිළිබඳව. ඇස හරියට සංවර කර ගත්තේ නැත්තම් නොයෙකුත් විදියට කෙලෙස් ආගුව ගලාගෙන එන්න පුළුවන්. ඒවා තුළින් තමන්ගේ ඇතුළත තියන කෙලෙස් ඇත්තේසේසන්න පුළුවන්. විසාත පරිලාභා කියන වෙහෙස පරිලාභ ආදිය ඇති වෙන්න පුළුවන්. ඒක ගැන නුවණීන් සළකලා - පරිසංඝ්‍යා යොනිසො - වකුඩුය සංවරය ඇස සංවර කර ගත්තවා. ඉන්දිය සංවර කිරීම ගැනයි මෙතන කියන්නේ, ඇස, කන, නාසය, දිව, කය, මන, කියන ඉන්දිය හය පිළිබඳව සංවරය තමයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ සංවරය බුදුරජාණන් වහන්සේ අනුදාත ව්‍යාරත්තේ මොකද, ඒවා සංවර කර නොගත්තෙන්න අන්න අර කියාපු වෙහෙසකර පීඩාකර ආගුවයන් ගලාගෙන එනවා. ඒක නිසා ඒවා සංවර කරගන්න ඕනෑ. ඔන්න එපමණකින් “සංවරා පහාතකා”

ර්ලගට ‘පටිසෙවනා පහාතකා’ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ සිව්පස පරිහෝගය පිළිබඳව. අපි කලින් කිවිවනේ නිගණ්‍යයින් අන්තරය ගිහිල්ලා වස්තුත් ඉවත් කරලා, ආහාරත් ඉවත් කරලා මෙපමණකින් මගේ තැප්පණවෙන් මිදෙන්න පුළුවන් කිවිවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ සිව්පසය පාවිච්ච කරන්න සිදු වෙනවා ජ්වල් වෙනව නම් ජ්වලය රකුගැනීම සඳහා. වේර පිණ්ඩාත සෙනාසන ගිලානපවිය ආදිය. අපි හිතමු මෙහෙම වේර පිණ්ඩාත සෙනාසන ගිලානපවිය කියන ඒ සිව්පසය හැම එකක්ම ‘පටිසෙවනා’ කියන්නේ ඒවා පාවිච්ච කරන්න සිදු වෙනවා. ඒවා පාවිච්ච කරන්නේ පාවිච්ච නොකිරීම නිසා නොයෙකුත් වෙහෙස පීඩා ඇතිවන නිසා. ඒවා බුදුරජාණන් වහන්සේ අත්දුවුවා. සීමාන්තිකව ඒ ආහාර ආදිය නොගැනීමෙන්. ඒ වෙනුවට අපි කලින් කිවිව වගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ‘පටිසංඝා යොනිසො’ ඒ වවත සඳහන් වෙනවා අර ප්‍රත්‍යාවේක්‍රා පායියේ ‘පටිසංඝා යොනිසො පිණ්ඩාතං පටිසෙවාම්’ මම නුවණීන් කළ්පනා කරලා පිණ්ඩාතය පාවිච්ච කරනවා. ඔන්න ර්ලගට

පරමාර්ථය කියනවා “නෙව ද්‍රාය න මදාය න මණ්ඩනාය න විභූසනාය” එහෙම කියලා. මේවා සඳහා නොවේ. තුදෙක් මේ ගිරිය පවත්වා ගැනීම සඳහාය කියලා රේලගට කළින් කිවිව වගේ හාවනාවට හරවා ගන්න ආකාරය පෙන්වනවා. ඇතැම් දේවල් තිබෙනවා, පරිසේවනා කියන පාවිචිය තුළින්, පැමිණෙන්න ප්‍රාථමික ඒ දුවිලි ආදිය ඉවත් කර ගැනීම. තේරුම් ගන්න බලන්න මේ පින්වතුන් “පරිසේවනා පහාතබා” කියන්නේ සිවිපසය වැනි ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් තුළින් කළේපනා කරලා - ආවාට ගියාට නොවේ. ඒවායේ පරමාර්ථය සළකාගෙන ඒවා හාවනාවට හරවාගෙන පරිහෝග කිරීම තුළින්, පරිහෝග නොකිරීමෙන් ඇතිවන අත්‍යවශ්‍ය දුවිලි පිඩා ආදිය වළක්වා ගන්නවා. එතර විමේ කාර්යයේදී යටත් පිරිසේයින් ගිරියටත් රෙකගන්න එපායැ. තව යන්න තියෙනවතෙන. ඒවා තමයි ආහාර තුළින්, සේනාසන තුළින්, වස්තු තුළින් ගිහි ජීවිතයේ නොයෙකුත් කෙලෙස් ගළාගෙන එනවා. අපි ඒවා අවම කර ගන්නවා අල්පේෂණතාව තුළින් මන්න ඔය විදියට හිතා ගන්න. එතකාට ඒ පරිසේවනා.

රේලගට ‘අධිවාසනා පහාතබා’ ඉවසීම. ඉවසීම කියන එක එයින් කෙටියෙන් දක්වන්නේ යෝගාවරයන්ට අවස්ථානුකූලව ශිතලෙන්, උෂ්ණයෙන්, නොයෙකුත් කායික පිඩා, මැසි මදුරු පිඩා, සමහරවිට පණෙයන තරම බරපතල පිඩා විද දරාගන්න සිඳු වෙනවා. විද දරාගත පුතු වන්නේ මොකද? විද දරා නොගැනීම තුළින් නොයෙකුත් වෙහෙස දුවිලි ආදිය ඇති වෙනවා. අපි මෙහෙම හිතමු. අපට තුවාලයක් ඇති වෙලා අපි කැගහනවා. විලාප තියනවා. එයිනුත් ඇතිවෙන්නේ වෙහෙස දුවිලි. ඒ වෙනුවට ඒක අමාරුවෙන් හරි අපි විද දරාගත්තොත් ඒක තිවනටත් උපකාර වෙනවා. අර අනවශ්‍ය කරදර ඇතිවෙන්නේ තැහැ. ඒ රිකෙන් හිතාගන්න. ඒකයි ලුදුරජාණන් වහන්සේ කිවිවේ. ඇතැම් දේවල් පිළිබඳව ‘අධිවාසනා පහාතබා’ ඉවසන්න වෙනවා. ඒ විතරක් නොවෙයි නානා විධ දුක් වේදනා බැඳුම් ආදී දේවල් ඒවත් ඉවසන්න, අමාරුවෙන් හරි විද දරාගන්න, සිඳු වෙනවා. ‘දුරුතකානං දුරාගතානං’ ඒවා ඉවසන්න සිඳු වෙනවා. අන්න ඒ වගේ දේවල් ඉවසීමත් ආගුව සංවර කිරීමක්.

ර්ලගට ප්‍රකාශ කරනවා ‘පරිවහ්‍යනා පහාතබා’. වර්ෂනය කිරීම එහෙම නැත්තම් මග හැරීම. ඒකෙන් දක්වන්නේ මෙහෙමයි. සාමාන්‍ය ලෝකයා ඒක ලොකුවට ගත්තේ නැතත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන දැන තමන් වණව ඇතුත්, වණව අශ්වයන්, බල්ලන්. ගෙයන් ආදින්ගෙන් බේරෙනවා. ඇතුත් ඉස්සරහට යන්නේ නැහැ. ‘ආ, මම හොඳට භාවනාව දියුණු කරල කියනව’ කියලා. ර්ලගට තමන්ට උපදුව වෙන අවස්ථාවලදින් ඒවා පරිවර්ෂනය කරනවා මග හරිනවා. ඒ වගේම දක්වනවා තුළුදුසු ස්ථානවල ගැවසීම, සංසයා වහන්සේලා ගැන අපි හිතමු. අගේවර ස්ථානවල හැසිරීමෙන් තමන්ට කරදර එනවා. පාප මිත්‍රයන් ඇසුරු කිරීමත් එවැන්නක්. ඒ අය දුරු කරන්න, වර්ෂනය කරන්න අපට සිදු වෙනවා. ඒවට කියනවා ‘පරිවහ්‍යනා පහාතබා’ ඇතැම් දේවල් අපට සිදු වෙනවා පරේසඩ්බා ‘යොනිසො’ තුවණීන් සලකා, පරිවහ්‍යනය තොකලාන් අපට මේ මේ විදියේ කරදර එනවා කියලා පරිවහ්‍යනය කරන්න වෙනවා. ඒවා තමයි නපුරු සතුන් ගිරියට පිඩාකර දේවල් පාපමිත්‍රයන් ආදින් පරිවහ්‍යනය කිරීම.

ර්ලගට කියනවා ‘විනොදනා පහාතබා’ ඒක නම් බොහෝ දෙනා අහලත් ඇති ගිරිමානන්ද ආදී සූත්‍රවල මෙක සඳහන් වෙන්නේ පහාන සක්‍රැස්‍ය¹⁰ නමින්, මෙතන හැම ඒකක්ම පහාන කියලා සඳහන් වෙන නිසා විනොදනා කියලා සඳහන් වෙනවා. ‘විනොදනා’ කියන්නේ විනොදය තොවයි. දුරු කිරීම. මොනවද දුරුකරන්නේ? යම් කිසි ආර්ය ග්‍රාවකයෙක් එක්කො හිසුවක් “උප්‍යනන් කාමල්විතකක් නාධ්‍යාසේති පජහති විනොදෙති බ්‍යනතීකරෙති අනහාවං ගමෙති.” මය විදියේ පායයක් සඳහන් වෙන්නේ. උපන්නාවූ කාම විතර්කය ඉවසන්නේ නැහැ. ඉවත් කරනවා, දුරු කරනවා. ඒවා කෙළවර කරනවා. අන්න ඒ වික කියන්නයි ‘විනොදනා පහාතබා’ කිවිවේ. ඇතැම් දේවල් එතන දක්වන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ර්ලගට උපන්නාවූ පාපක අකුසල ධම් වහාම ඒවා දුරු කරන්න ඕන, විනොදනා කියන්නේ එයයි. ඒ දුරු කිරීම තුළින් සංවර කරගත යුතු ආගුවයි.

රේලගට 'භාවනා පහාතබා' වැඩිම තුළින් දුරු කර ගත යුතු ආගුව. එතන කියන්නේ බොජකඩ හතයි. සතිසම්බොජකඩය භාවනාවේදී ඒක වඩනවා විවෙකනිසියිතං, විරාගනිසියිතං, නිරෝධනිසියිතං, වොස්සගැපරිණාමිං, සති, ධමම්විචය, විරිය, පිති, පස්සදි, සමාධි, උපක්‍රා කියන බොජකඩ හත මේ පින්වතුන් අහල ඇති. ඒ එක එකක් වඩන්නේ විවෙකනිසියිතං, භාවනාවේදී ඒක වඩනවා විවෙකනිසියිතං, විරාගනිසියිතං, නිරෝධනිසියිතං, වොස්සගැපරිණාමිං, කියල කියන්නේ ඒ ඔක්කොම නිවනට වවන. විරාගය නිරෝධය අතහැරිම මුල් කරගෙන ඒ ඒ එක එක බොජකඩ වඩනවා. මොකද හේතුව, මේ බොජකඩ නොවැඩිම තුළින් යම් යම් ආගුව එන්න පුළුවන් නම ඒ ආගුව ඒව වැළකියන්නේ මේ බොජකඩ වැඩිමෙන්. දැන් ඒ න්‍යාය අනුව තේරුම් ගන්න බලන්න අර ඉස්සෙල්ල කිවිව වගේ තමයි මේ හැම එකක් තුළම තියෙන්නේ "පටිසඩා යොනිසො" නුවණීන් කළුපනා කරන්න මින.

යම් යම් දේවල් හත් ආකාරයකින් දක්වලා තියෙන්නේ ඒකයි. ඒ ඔක්කොගම පරමාර්ථය මොකක්ද? මේකට හේතුව අපි අර කළින් කිවිවේ - ආසව සමුද්‍යා අවිෂ්ටා සමුද්‍යා ආසව නිරෝධා අවිෂ්ටා නිරෝධා. මතනයි බොහෝ දෙනාට ගැටුව තියෙන්නේ. අවිෂ්ටා කොයි ලෝකන් ආවද කියලා බොහෝ දෙනාට ප්‍රශ්නයක්. දැන් කදිමට තේරෙනවා මේ ආගුව තුළිනුයි අවිද්‍යාව වැඩින්නේ. දැන් අයෝනිසේ මනසිකාරය තුළින් තුපන්නාඩු ආගුවයන් උපදිනවා. උපන්නාඩු ආගුවයන් වැඩනවා. නමුත් යොනිසේ මනසිකාරය තුළින් උපන්නාඩු ආගුවයන් ප්‍රහින වෙනවා. තුපන්නාඩු ආගුවයන් තුපදිනවා. අන්න ඒ විදියේ ආනිංසයක් තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් ඔය බොජකඩ හත දක්වල තියෙනවා. හත් ආකාරයකින්ම මේ ආගුවයන් ප්‍රහින කිරීමේ තුමයක් ඒ සබාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා.

මේක තුළින් අපට හිතාගන්න තියෙන්නේ මේක පරමාර්ථය අන්න අර අවිෂ්ටා ප්‍රහානයයි. අවිද්‍යාව කියල කියන්නේ නොදැනීමයි. මොහොතක් මොහොතක් පාසා අපට ඇතිවෙන ආගුවවල ගලාගෙන

එන ස්වභාවයක් තියෙනවා. කළින් කිවිවනේ අපි සැඩ වතුර දිහා බලන්නේ ගයක් අයිනේ ඉදගෙන තියන් බලන් ඉන්නවා වගේ. එකට බැස්සට පස්ස තියන ප්‍රශ්නෙ - සැඩ වතුරකින් ගලාගෙන යනකාට අපට හරියට කියන්න බැහැනේ මම මේ ගොඩී ඉදලා හරියටම ඉරක් ගැහුවා වගේ එතරටම යනවා කියලා. ඔය කාටවත් බැහැනේ එහෙම පිනල යන්න. වතුරටත් ඉඩ දෙමින් යන්න ඕන. වතුරටත් ඉඩදෙමින් යන්න ඕන.

එකයි මැදුම් පිළිවෙත. එතනයි තියෙන්නේ ඔය පටිච්චමුජාදය. එකකින් එකකට, එකකින් එකකට සම්බන්ධ වෙලා යන එකක්. ඔන්න ර්ලගට අපි මේව හකුලවා දක්වනවා නම් අවස්ථානුකූලව, මේ ඔක්කොම හකුලවා දක්වන පුදුම විදියේ පායක් තියනවා. අපේ ආනන්ද සංවාමීන් වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දක්වපු ප්‍රතිපදාව ගැන ප්‍රශන්සාත්මක වාක්‍යයක් ප්‍රකාශ කරනවා. “නිස්සාය නිස්සාය හනෙන හගවනා මසසස නියුරණ අක්කාකා”¹¹ සැඩ වතුරෙන් එතෙර වීම භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නේ “නිස්සාය නිස්සාය” කියල වවන දෙකේ තේරුම පින්වතුනි, යම් යම් දේවල් ඇසුරු කරමින්. එකක්වත් අල්ල ගන්නේ නැහැ. එකක් ඇසුරු කරගෙන අනික් එකට, එකක් ඇසුරු කරගෙන අනික් එකට. ඔන්න ඔහොම ක්‍රමානුකූලව යන ගමනක්. ‘නිස්සාය නිස්සාය’ කියන්නේ එකයි.

මෙකෙන් එතරවීම පිළිබඳව කවුරුත් අහල තියෙනවා. ‘සඳාය තරති ඔසං’¹² සඳාව තුළිනුත් එතර වෙනවා. නමුත් ඒ එතර වීම විරයය සමතාවකින් කරන්න ඕන. ර්ලගට ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා ඒ සැඩ වතුර පිළිබඳ ප්‍රශ්නයේදීත් ‘කපෘ’ කියන ඒ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් සැඩ වතුර පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී¹³ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අවසන් වශයෙන් කියනව නම් මේ මුළු මහත් සංසාර සැඩ වතුරෙන් මිදිම ඒ අවස්ථාවේදී දක්වන්නේ,

මඟේකු සරසම් තියිතං - ඔසේ ජාතේ මහඹයෙ

ඡරාමවුපරෙතානා - දීපං පැවැහි මාරිස

වක්‍යව මේ දීපං අක්කාහි - යථයිදා නාපරං සියා

ඒ කපු මානවකයා අහන ප්‍රශ්නය අපි කටියට තගල තියනවා යම් අවස්ථාවක:

සැඩ ගංවතුරු හමුවෙහි - ජර මරු දෙදෙන වසයෙහි
විල මැද සිටින සත්‍යට - කිව මැන කිමිද දිවයින

නිදුකාණෙහි, කිව මැන කිමිද දිවයින
එවන් අනෙකක් නැති සේයින්
නිදුකාණෙහි, දිවයින මෙමට කිව මැන

'කපප' කියන බ්‍රාහමණ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා සැඩ ගංවතුර හමුවේ විල මැද සිටින ජනයාට කිව මැන කිමිද දිවයින, මේ අය සැඩ වතුරෙන් බෙරෙන්න තියන දිවයින මොකක්ද, ඒ විදියට බුදුරජාණන් වහන්සේගෙන් කරන ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ මහ පුදුම පිළිතුරක් දෙන්නේ,

අකිණුවනා අනාදානා - එතං දීපං අනාපරං
නිබානමිති තං බුෂමි - ජරා මවු පරිකුයා

අකිණුවනා අනාදානා කියන්නේ කිසිවක් අයන් නැති බවන් කිසිවක් අල්ලගන්නේ නැති බවත්, ඉහළම අර්ථයෙන් කියන කොට රහන් බවයි එතන කියන්නේ, අකිණුවනා කියන්නේ යම් කිසි දෙයක් තමාගේ කියලත් නැත්තම්, අනාදානා කියන්නේ අල්ල ගත්තු දේකුත් නැත්තම්, සැඩ වතුරෙන් ගහගෙන යාම ගැන ප්‍රශ්නයක් නැහැනේ. ඒකයි මේ කියන්නේ.

අකිණුවනා අනාදානා - එතං දීපං අනාපරං
නිබානමිති තං බුෂමි - ජරා මවු පරිකුයා

මේ විදියටද ඒක සිංහලට තගල තියෙන්නේ,

රකගන්න කිසිත් නැති - අදැගන්න රිසිත් නැති
බව මැ දිවයිනයි එමැ - අනෙකකට තොවන සම
නිවන යැයි එයමැ මම - හඳුන්වම් එයයි නම

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට කපු අපුවෙව
මේ සැඩ වතුරෙන් එතර වෙලා යන දිවයින මොකක්ද කියල. ඒ දිවයින
අපි හිතනව වගේ ලස්සන දිවයිනක් තොවයි. බොහෝ දෙනා

නිවන කියල කියන්නේ ලස්සන දිවයිනක්. සියදාරිස්ගේ නිවන. ඒ වගේ එකක් සාමාන්‍ය ලෝකයේ කියන්නේ. නමුත් මෙතන තියෙන්නේ අකිකුවනා අනාදානා රැකගන්න කිසිත් නැති, ඇදගන්න රිසිත් නැති බවම දිවයිනයි එම - අනෙකකට නොවන සම. නිවන යයි එයම මම හඳුන්වම් එයයි නම.

මීලගට අවසාන කරන්නේ - ජරද එහි දිරුණු වැනි - මරද එහි මැරුණු වැනි. ජරා මවු පරිකියය කියන එක අපි කියන්නේ ජරාවත් දිරුවා, මරණයත් මැරුණා, ඒ විදියට මහ පුදුම ගාලාවලින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ඒ කියන්නේ අකිකුවනා අනාදානා කියන්නේ අයිති කිසිවක් නැත්තම දිරාපත් වෙන්නේ කොහොමද? අල්ල ගන්න දෙයක් නැත්තම් අතහැර දාන්නේ - ඒ කියන්නේ මරණය එන්නේ කොහොමද? ගැඹුරින් හිතන්න බලන්න. ‘අකිකුවනා අනාදානා’ කියන්නේ නිවනටම නමක්, එකමයි දිවයින, වෙන දිවයිනක් නැහැ.

රැකගන්න දෙයක් නැත්තම් සැබු වතුරට ගහගෙන යන්න දෙයක් නැහැනේ. අල්ල ගත්තු දෙයක් නැත්තම් එත් ගහගෙන යන්න දෙයක් නැහැනේ. එකමයි බුදුරජාණන් වහන්සේ නිවන හැටියට දක්වන්නේ. සැබු වතුරෙන් එතරවීම පිළිබඳ අවසාන ප්‍රතිඵලය අකිකුවනා අනාදානා. එතං දීපං අනාපරං. ජරා මවු පරිකියය කියන එක අපි තේරුවේ ජරද එහි දිරුණු වැනි, මරද එහි මැරුණු වැනි, ජරාවත් දිරාපත් වුණා. මරණයත් මැරුණා. සැබු වතුරකින් එතර වීම පිළිබඳ කථාන්තරය අපි පැයකින් හකුවා දක්වූයේ කෙටියෙන් සළකා ගන්න අර කිවිව වගේ කාම භව දිවයී අවිජ්‍ය කියන සතර සැබු වතුරම එකක් හැටියට ගත්තෙන් තියෙන්නේ සංසාරයෙන් එතරවීම. අවසන් වශයෙන් තියෙන්නේ එකක්වත් අල්ල ගන්නා නැතිව, එකක් වත් අයිති කර ගන්නා නැතිව, එකකට වත් හේත්තු වෙන්නේ නැතිව, එකකින් එකකට, උපකාර කරගෙන යන මහ පුදුම මැයුම් පිළිවෙතක් තිබෙන්නේ.

එකකින් එකකට හේතු වෙනවා. උපකාර වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රතිපදාව තමයි ධමියේ වචන තුනකින් දක්වලා තියෙන්නේ.

අනුප්‍රභ සික්කා, අනුප්‍රභ කිරියා. අනුප්‍රභ පටිපදා. අනුප්‍රභ වෙවලින් යන ශික්ෂණයක්. අනුප්‍රභ වෙවලින් යන ක්‍රියා පටිපාටියක්, අනුප්‍රභ වෙවලින් යන ප්‍රතිපදාවක්. ඒ අනුප්‍රභ වෙවල තුළ පටිච් සමූහ්‍යාදය තියනවා. අර කළින් කිවිවේ 'සමා දිවිස්‍ය සමා සංක්‍යාප පහොති'. සමාදිවයිය ඇති කෙනාට සමා සංක්‍ල්ප වශයෙන් එකකින් එකකට යන ප්‍රතිපදාවක්. බුදුරජාණන් වහන්සේ මහ පුදුම දෙයක් කරල තියෙන්නේ. එක අන්තරාකාරීත්‍ය යන්නේ නැතිව, මේ සසරින් එතර වන, සැඩ වතුරෙන් එතර වන, ආකාරය පෙන්නල තියෙනවා. සැඩ වතුරෙන් එතර වෙලා කොහොටු යන්නේ කියන එක - ඒ දිවයින තමයි අපි අවසානයේ ප්‍රකාශ කළේ. අපි හිතනවා වගේ හවයක්, රේග ආත්ම භාවයක්, අමුතු ලෝකයක් නොවේ මේ සැඩ වතුරට අසුවේමට හේතු වන යමක් අයිති කර ගැනීමත්, යමක එල්බ ගැනීමත් කියන ඒ දෙක අතහැරිය තැන - අන්න එතනමයි තිවන.

මේ පින්වතුන්ට අපි කෙටියෙන් දැක්වුවේ මහා දීර්ස වශයෙන් දැක්විය යුතු කාරණා රාජියක්. මේ පින්වතුන් සැඩන්න අපේ දේශනා අහල තියෙනවා. පටිච් සමූහ්‍යාදය සිල්ලබද්වත් අතින් ඒවා සිල්ලබද්වත්, ඒවා ආග්‍රෑයෙන් - නා නා නයින් - නොයකුත් ආකාරයෙන් තම තමන්ගේ භාවනාවලට ලංකර ගන්න ඕනෑ. අද වගේ දවසක මේ පින්වතුන් පටන් ගත යුතු තැනින් පටන් ගෙන තියෙනවා. ශිලයෙන්. රේගට එතන ඉදාලා සිල, සමාධි, ප්‍රකුක්ෂා ඒ දම් මාගියේ යමින් අද දේශනා කළ මේ දේශනාවත් යම් ප්‍රමාණයකට මේ පින්වතුන්ගේ සමරි විද්‍යීනා ආදී භාවනා වලට උපකාර උනානම් ඒවත් උපකාර කරගෙන අපි තිතරම කියනව වගේ ගාසන පහන නිවී යන්නට පෙර ඒ බලාපොරොත්තු වන උතුම් සංසාර විමුක්තිය සෝවාන්, සකදාගම්, අනාගාමී, අරහත් යන මාගි එල ප්‍රතිවේදයෙන් ලබා ගැනීමට මේ දේශනාවද උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම අව්‍යාපියේ සිට අකනිවා දක්වා සියලුම සත්ත්වයිනුත් මේ දම් දේශනාමය දම් ගුවණමය කුසලය අනුමත්දන් වීමට කැමති නම් ඒ අනුමත්දන් වීම තුළින් ප්‍රාර්ථනිය බෝධියකින් උතුම් අමාමහ නිවනින් සැනසෙන්වා කියා ප්‍රාර්ථනා කරමින් මේ ගාරා කියන්න.

එතනාවතාව අමහෙහි

පාදක සටහන්

1. ඔසතරණ සූත්‍රය, සංයුත්ත නිකාය - 2 -2 පිට (බු.ජ.ත්.13)
2. දෙවදහ සූත්‍රය, මර්කිම නිකාය - 3 -2 පිට (බු.ජ.ත්.12)
3. මහා සවචක සූත්‍රය, මර්කිම නිකාය -1 -582 පිට (බු.ජ.ත්.10)
4. මහාවතනාරීසක සූත්‍රය, මර්කිම නිකාය - 3 -218 පිට (බු.ජ.ත්.12)
5. ධමම්වක්‍යවතන සූත්‍රය, සංයුත්ත නිකාය -5(2)-274 පිට (බු.ජ.ත්.17)
6. දියේගත සූත්‍රය, ඉති වුතනක පාලි, බුද්ධක නිකාය -1-374 පිට (බු.ජ.ත්.24)
7. කඩාන ගොතන සූත්‍රය, සංයුත්ත නිකාය - 2 - 28 පිට (බු.ජ.ත්.14)
8. සමමාදියේ සූත්‍රය, මර්කිම නිකාය - 1 - 110 පිට (බු.ජ.ත්.10)
9. සබඩාසව සූත්‍රය, මර්කිම නිකාය - 1 - 18 - 28 පිට (බු.ජ.ත්.10)
10. ගිරීමානඳ සූත්‍රය, අංගුත්තර නිකාය - 6 - 198 පිට (බු.ජ.ත්.23)
11. අනෙකුජසපාය සූත්‍රය, මර්කිම නිකාය - 3 - 88 පිට (බු.ජ.ත්.12)
12. ආලවක සූත්‍රය, සුතන නිපාතය - 58 පිට (බු.ජ.ත්.25)
13. කපෝ සූත්‍රය, සුතන නිපාතය - 336 පිට (බු.ජ.ත්.25)

13 වන දේශනය

(පහත් කතුව ධම් දේශන) අංක 195)

නමො තස්ස භගවතා අරහතා සමඟ සමුද්‍රසස

යං කිසුවී දුක්කං සමෙහාති - සබඳ සංඛාර පවතයා
සංඛාරානා නිරෝධෙන - තත්ත්ව දුක්කංසස සමඟවා

එතමාදිනවං දැනුවා - දුක්කං සංඛාරපවතයා
සබඳසංඛාරසමථා - සංඛාදාය උපරෝධෙනා
එවං දුක්කංකියා හොති - එතං දැනුවා යථාතථ්.

සමඟුසා වෙදගතෙනා - සමඟදැනුදාය පණ්ඩිතා
අභිජුයා මාරසංයෝගං - නාගවත්තනි පුනෙනවං.¹
- දැයතානුපස්සනා සු. සුත්ත නිපාත

සැදුහැවත් පින්වතුනි,

නිවතේ ගාත්ත ප්‍රණීත බව ප්‍රකාශ කරන පද මාලාවේ මූලටම
සඳහන් වෙන්නේ “සබඳ සංඛාර සමථ” නම්වූ සියලු සංස්කාරයන්ගේ
සංසිද්ධියි.² අවිද්‍යා අභිකාරය තුළ සසර දුකට මූල පුරන්නෙන්
සංස්කාරයි. ඒ නිසා පටිච්චම්ප්‍රයාද ධම්ය හරියාකාරව වත්තා ගැනීමට
සංස්කාර කියන වචනය තුළ ඇති ගැමුරු වූත් පුළුල් වූත් අර්ථ සමුදාය
හෙළි පෙහෙලි කර ගන්න සිඛ වෙනවා.

එකට මූලාරමිහයක් වශයෙන් අද අපි මේ දහතුන් වෙනි
පටිච්චම්ප්‍රයාද දේශනාවට මාතෘකාව කර ගත්තේ සුත්ත නිපාතයේ
දැයතානුපස්සනා සුතුයේ දක්වා ගාරා තුනක්. කලිනුත් අපේ දේශනා
තුනකට මේ දැයතානුපස්සනා සුතුය මාතෘකා කර ගත්තු නිසා මේ
පින්වතුන්ට මතක ඇති ඒ සුතුයේදී බුදුරජාණන් වහන්සේ අනුගමනය
කළ දේශනා විලාසය, දේශනා රටාව. දැයතාවක් වශයෙන්, අනුපස්සනා
දෙකක් වශයෙන්, ප්‍රස්තුත ධම් කාරණා ඉදිරිපත් කිරීම මේ සුතුයේ

විශේෂත්වයයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ සංස්කාර පිළිබඳ කපාන්තරය සංසයා වහන්සේලාට මෙහෙමයි ඉදිරිපත් කරන්නේ. මහණෙනි, මැනවින් දායතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදියි අසන අයට තිබිය හැකියයි පිළිතුරු දිය යුතුයි. කෙසේද තිබිය හැක්කේ කියල ඔන්න උළගට ප්‍රකාශ කරනවා.

“යං කිණුවේ දුක්කං සමොහාති. සබඩා සංඛාර පවත්‍යා” අයං එකානුපස්සනා යම්තාක් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍යාය කරගෙනයි යන මෙය එක අනුපස්සනාවකි. “සංඛාරානාවේ අසේස විරාග නිරෝධා නත්තේ දුක්කංසස සමහවා” සංස්කාරයන්ගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකේහි හටගැනීමක් නැත. “අයං දුතියානුපස්සනා” මේක දෙවනි අනුපස්සනාවයි. එහෙම ප්‍රකාශ කරලා ඒ අදහස වඩාත් පැහැදිලිව අපි කළින් සඳහන් කළ ගාරා තුනෙන් බුදුරජාණන් වහන්සේ සංසයා වහන්සේලාට ඉදිරිපත් කරනවා බුදු වචනයක් වශයෙන්,

යං කිණුවේ දුක්කං සමොහාති - සබඩා සංඛාර පවත්‍යා
සංඛාරානා නිරෝධන - නත්තේ දුක්කංසස සමහවා

යම්තාක් දුකක් ඇතිවෙනවා නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍යායයෙනි, සංස්කාරයන්ගේ නිරෝධවීමෙන් දුකේහි හටගැනීමක් නැත.

එතමාදිනවං කුදානා - දුක්කං සංඛාරපවත්‍යා

සංස්කාර ප්‍රත්‍යායයන් වන දුකේහි මේ ආදිනවය දැන.

සබඩාසංඛාරසමරා - සකුදුකුදාය උපරාධනා
එවං දුක්කංසේයා හොති - එතං කුදානා යථාතථම්

සියලු සංස්කාරයන්ගේ සංසිද්ධීමෙන්, සකුදුකුදාව වළක්වාලීමෙන් මෙන්න මේ විදියටයි දුෂ්ක්‍රීය වෙන්නේ. මෙන්න මේ කාරණය ‘යථාතථම්’ ඇති තතු පරිදි දැනගෙන

සමමුද්‍යසා වෙදගෙනා - සමමුදුකුදුය පණ්ඩිතා

සම්බක් දැකිනය ඇති නියම විද්‍යාවේ පරතෙරට ගිය පණ්ඩිතයෝ මේ කාරණය හරියාකාර තේරුම් අරගෙන,

අහිභුයා මාරසංයොගං - නාගව්‍යනති පුන්හුවං

මාරයාගේ බඡිනය ජය අරගෙන නැවත පුනර්භවයකට එන්නේ නැත. ඔන්න ගාරාවේ අර්ථය. එතකොට සංස්කාර පිළිබඳ කාරණයේ දී අපි ඉස්සෙල්ලාම කළුපනා කරලා බලන්න ඕන සංඛාර කියන වචනය පටිච්චමුප්පාද ධමියේ දෙවන තැනටයි යෙදිල තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ. මේ පින්වතුන් කොතෙකුත් දන්නවා අවිජ්‍ය පචචා සංඛාරා, සංඛාර පචචා විසුද්ධාණ, විසුද්ධාණ පචචා නාමරුපං, නාමරුප පචචා සලායනනා, ආදි වශයෙන් අපි කොතෙකුත් මේ පටිච්චමුප්පාදය ගැන කියන කොට ප්‍රකාශ කළා. එතකොට මේ සංඛාර කියන වචනය බුදුරජාණන් වහන්සේම හඳුන්වලා දිලා තියෙනවා සංයුත් සගියේ නිදාන සංයුතනයේ විහාර සූත්‍රයේ³ බුදුරජාණන් වහන්සේම සංසයා වහන්සේලාට හඳුන්වා දෙනවා සංඛාර කියන වචනයේ නිර්ච්චාවනය.

“කතමේ ව හික්බවේ සංඛාරා, තයො මේ හික්බවේ සංඛාරා කාය සංඛාරා, වවී සංඛාරා, විතත සංඛාරා” මහණෙනි, සංඛාර යනු කවරේද මහණෙනි, මේ සංස්කාර තුනකි. “කාය සංඛාරය, වවී සංඛාරය, විතත සංඛාරය”. මේ ඒක වචන බවත් මතක තියාගන්න. එතකොට කාය සංඛාර, වවී සංඛාර, විතත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ වශයෙන් දක්වූ මේ සංඛාර ගැන වඩා පැහැදිලි වශයෙන් විවරණයක් අපට ලැබෙනවා මැයිම් සගියේ වූල වෙදල සූත්‍රයෙන්⁴ ධමමදින්නා රහන් මෙහෙණින් වහන්සේ විසාඛ උපාසකතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් හොඳ ලස්සනට මේ කාරණය පැහැදිලි කරල දෙනවා, ඉස්සෙල්ලාම විසාඛ උපාසකතුමා අහනවා මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වවී සංඛාර, මොනවද විතත සංඛාර කියලා.

එශකට ධමමදින්නා රහන් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා “අස්සාස පස්සාස බො ආවුසො විසාඛ කාය සංඛාරා, විතකක විවාර වවී සංඛාරා, සකුද්ධා ව වෙදනා ව විතත සංඛාරා,” ඒකේ තේරුම

අැවැන්නි විසාඛය, ආශ්චර්ය ප්‍රශ්නවාස දෙක කාය සංස්කාරයකි. විතකක විවාර දෙක ව්‍යුහ සංස්කාරයකි. සක්‍රියා වේදනා කියන දෙක විතක සංස්කාරයකි. ආයෝග උපාසකතුමා අහනවා - අපි අවශ්‍ය වික විතරක් පාලියෙන් කියමු. ආරයාවනි, කෙසේද ආශ්චර්ය ප්‍රශ්නවාස කාය සංඛාරයක් වන්නේ? කෙසේද සක්‍රියා වේදනා දෙක විතක සංඛාරයක් වන්නේ? එතකොට ඒ රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා.

‘අස්සාස පස්සාසා බො ආවුශේසා විසාඛ, කායිකා එතෙ ධම්මා, කාය පටිබඳා. තස්මා අස්සාස පස්සාසා කායසංඛාරෝ’ අැවැන්නි විසාඛය ආශ්චර්ය ප්‍රශ්නවාස දෙක කායිකයි. මේ කියන ධම්, කය පිළිබඳවයි. එහෙම නැත්තම් කය හා සම්බනධයි. ඒ නිසා ආශ්චර්ය ප්‍රශ්නවාස දෙක කාය සංඛාරයකි. රේඛට ප්‍රකාශ කරනවා ‘ප්‍රබෙන බො ආවුශේසා විසාඛ, විතකකත්වා විවාරෙන් පවතා වාවා හිඹුති. තස්මා විතකක විවාර ව්‍යුහයක් ඔන්න එතන අමුතු දෙයක් කියනවා. අැවැන්නි විසාඛය ‘ප්‍රබෙන’ කියන්නේ කළින්ම විතරක කරලා විවාර කරලා රට පස්සෙයි වවනයක් නිකුත් කරන්නේ. ඒ නිසා විතකක විවාර දෙක ව්‍යුහයයි. රේඛට ‘සක්‍රියා ව වෙදනා ව ආවුශේසා විසාඛ වෙතකිකා එතෙ ධම්මා විතකපටිබඳා. තස්මා සක්‍රියාව වෙදනා ව විතක සංඛාරෝ’

සක්‍රියාවත් වෙදනාවත් වෙතකියයි. ඒවා සිත පිළිබඳ දේවල්. එම නිසා සක්‍රියාවත් වෙදනාවත් විතකසංඛාරයි. එතකොට දැන් මෙයින් තේරුම් ගන්න ප්‍රශ්නවත් අපි සාමාන්‍යයෙන් සම්මත පටිව්‍යසමූහ්‍යාද විවරණ අනුව සළකන්නේ මේ සංඛාර වලින් තමයි පටිස්සයි වික්‍රියාකාශයක් සකස් වෙන්නේ කියලා. නමුත් මෙතනින් පෙන්නුම් කරන්නේ අමුතුම දෙයක්. දැන් කවුරුන් දන්නවා මේ පින්වතුන් පුස්ම ගත්තට දිව්‍යලෝකයට යන්නෙන් නැහැ. අපායට යන්නෙන් නැහැ. ආශ්චර්ය ප්‍රශ්නවාස කියන එක කම් වශයෙන් සැලකිය යුතු දේවල් නොවයි. නමුත් ආශ්චර්ය ප්‍රශ්නවාස දෙක තමයි මේ සංසාර හව රෘගමට පෙරහුරුව. මොකද ආශ්චර්ය ප්‍රශ්නවාසය තමයි - මේ පින්වතුන් දන්නවා - උපදින අවස්ථාවේ වාසුගේලයන් එක්ක පළමුවෙන්ම කරන ගනුදෙනුව.

සියුම්ම උපාදානයන් ආශ්චර්ජය ප්‍රශ්නවාසයයි. ඒ වගේම මරණ අවස්ථාවේදී අන්තිම ප්‍රයත්නයන් ආශ්චර්ජය ප්‍රශ්නවාසයයි. එතකොට අපි උපමාවක් වශයෙන් කියනවා නම් මේ පින්වතුන් අහල ඇති මූහුදේ තියන හිම කන්දක වතුර යට තියෙන්නේ දහයෙන් නමයක්. උඩින් පෙනෙන්නේ දහයෙන් එක් කොටසක් කියලා කියනවා. ඒ වගේ අපි මේ ලොකුවට සළකන කුසල කම් අකුසල කම් ආදිය උඩි තවටුවයි. යට තවටුව තමයි ආශ්චර්ජය ප්‍රශ්නවාස. දැන් අපි කිවිවා ඩුස්ම ගත්තට අපායට යන්නේ තැහැ කියලා. නමුත් හොඳ ඩුස්මක් අරගෙන පොල්ලක් අරගෙන කාටවත් තබිලුවාත් එතකොට නම් අපායේ යනවා. අපි කියන්න උත්සාහ කරන්නේ මේ ආශ්චර්ජය ප්‍රශ්නවාසය මේ හට රැගුම් යට තවටුව වගේ පෙරහුරුව වගේ. රළුගට ඒවාගේ තමයි විතකක විවාර. මෙතන විශේෂයෙන් කියවුනා. කලින් විතකක විවාර කරලයි වචනයක් පිට කරන්නේ. එයින් අපට පේන්නේ අර කියාපු පෙරහුරුව කියන එක හරියට ගැලපෙනවා. නාට්‍යයක පසුව්මේ කරන සැරසිල්ල වගේ දෙයක් තමයි වචනයක් පිට කරන්න කලින් විතකක විවාර වශයෙන් වචනයට සිත යොදවනවා. එහි සිත හසුරුවනවා කියන එකයි විතකක විවාර කියන්නේ. එක කරලයි වචනයක් පිට කරන්නේ. කුසල අකුසල ආදි දේවල් නොවේ. මෙක යටින් තියෙන්නේ විතකක විවාර. එක නොපෙනන කොටස. රළුගට සකුදුකා වෙදනා පිළිබඳව එතනත් විතකය සිත කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියනවා ‘විතකෙකුදුව විතකතරං’ කියල ඇතැම් තැන්වල විතුයකටත් වඩා විවිතය මේ සිත කියන එක. නමුත් ඒ විවිත සිත සකස් කරන්නේ සකුදුකාවත් වෙදනාවත් විසින්.

එක නිසා ඒකත් මූලික සකස් කිරීමක්. එතකොට. අර ඇදීමක්, සකස් කිරීමක්. පෙරහුරුවක් වගේ. රළුගට අපි කල්පනා කරල බලමු මේ පෙරහුරුවට පසුව්ම මොකක්ද කියලා. අවිදාවනේ. ‘අවිජ්‍ය පවත්‍යා සංඛාර’ එක කොතොක් මේ පින්වතුන් දන්නවා. එකත් අර කියාපු විහාර සූත්‍රයෙන්ම උප්‍රවා දක්වමු. බුදුරජාණන් වහන්සේ අවිජ්‍ය කියන වචනය තෝරන හැටි. දුකුඩා අකුදුකාණ, දුකුඩා සම්දයේ අකුදුකාණ, දුකුඩා නිරෝධ අකුදුකාණ, දුකුඩා නිරෝධ ගාමිනියා පටිපදාය අකුදුකාණ කියල කියන්නේ. වතුරාරය සත්‍යය පිළිබඳ නොදුන්ම. අකුදුකාණ

කියන්නේ නොදුන්මනේ. එකයි එතකොට පසුවීම්. ඒ අනඩකාර පසුවීමේ තමයි ඔය පෙරහුරුව කෙරෙන්නේ. ආග්‍රාස ප්‍රශ්නාස. විතකක විවාර, සංස්කෘතා වේදනා. එතකොට මේ පෙරහුරුව මොකක් සඳහාද කියන එක. එකත් විමසල බලමු.

සංඛාර ප්‍රගත තියෙන්නේ විකුණුණයනේ. විකුණුණ උගට තියෙන්නේ නාම රුපනේ ඒ දෙක ගැන අපි කොතෙකත් කරා කරලා තියෙනවා. විකුණුණයන් නාමරුපයන් ගැන. පොත පත්තේ තෝරන්නේ පටිවච්චමුහාද කියනකොට පටිසඟධි විකුණුණයක් ගැන. නමුත් විකුණුණය කියන එක බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙන්නේ අර කියාපු සූත්‍රයේ, හය ආකාරයකට. “කතම්ව හික්බවේ විකුණුණ, වකුනු විකුණුණ, සොත විකුණුණ, සාන විකුණුණ, ජ්වහා විකුණුණ, කාය විකුණුණ, මතො විකුණුණ.” එතකොට විකුණුණය හය ආකාරයි. විකුණුණය කියන එක තෝරුවේ එහෙමයි. නාම රුප කියන එක් විවරණය අපි කළිනුත් කියල තියෙනවා. සාර්ථකත සාමීන් වහන්සේගේ වවනය. මෙතන බුදුරජාණන් වහන්සේගේ වවනයෙන් කිවිවාත් මෙහෙමයි.

“කතම්ව හික්බවේ නාම රුපං වේදනා සංස්කෘතා වෙතනා එසේයා මනසිකාරෝ. ඉදී වුවති හික්බවේ නාමං. වතනාරෝ ව මහාභාතා. වත්තනාසුව මහාභාතානං උපාදාය රුපං. ඉදී වුවති හික්බවේ රුපං”⁶. ඔන්න තෝරුව හැරී. බුඩ වවනය. එතකොට අපි ඉස්සේල්ල කිවිව වගේ එසස ඉස්සරහට දාන්න බැහැ. වේදනා සංස්කෘතා වෙතනා එසස මනසිකාර කියන ඒ නාම ධම් පහ අපි ඇගිලි පහට සමාන කළේ එක නොයෙකත් විදියට පසුකාලීනව තෝරුවත්. ‘වතනාරෝව මහාභාතා වත්තනාසුව මහාභාතානං උපාදාය රුපං’ කියන්නේ සතර මහා ජුතයින්ට සාපේශ්ව එහෙම නැත්තම් ඒවා උපාදානය කරගෙනයි රුප කියන ඒ සංකල්පය ඇති වෙන්නේ. රුප සංස්කෘතාවක් ඇති වෙන්නේ එතකොට එක පැත්තකින් විකුණුණය අනින් පැත්තෙන් නාම රුපය. ඔය දෙක අතර තමයි අපි කෙතෙකත් කිවිව දිය සුළුය, එහෙම නැත්තම් නොයෙක් ආකාරයෙන් කියන ඒ හට යගුම තියෙන්නේ මේ දෙක අතරෙයි.

අකුණුමකුණු පවත්තාව කියන්නේ ඒකයි. ඒ අකුණුමකුණු පත්‍රයකාවට පෙර තුරුවක් වශයෙන් තමයි අර කියාපු ඒවා හැඳුන්වලා දීලා තියෙන්නේ. කාය සංඛාරෝ වච් සංඛාරෝ විත්ත සංඛාරෝ කියලා ඒක වචනයෙන්. ඒ විකුණුණයත් නාම රූපයත් අතර ඒ අනෙක්න් ප්‍රත්‍යාග්‍ය වශයෙන් කෙරෙන රැහැමේ අවසන් ප්‍රතිච්චය තමයි පක්‍රියාලපාදානස්කන්දියක් සකස්වීම. ඒ විකුණුණයේ තියන දෙකක් හැටියට සැලකීම අපි කොතොකුත් මේ පින්වතුන්ට මතක් කරලා දීල ඇති නොයෙකුත් විදියේ උපමා. දාං ඇදිල්ල, ක්‍රිකට් ක්‍රිබාව, ආදිය. නොයෙකුත් ඒවින් අපි පෙන්නුව දෙපිලක් වෙලා කරන මෙන්න මේ රැගම තුළයි හවය පවතින්නේ. පැවැත්මක් කියන එකක් අන්තිමට සකස් වන්නේ. පක්‍රියාලපාදානස්කන්දියක් මේක තුළින් පෙරිල යන්නේ අන්තිමට. අර සලායනන කියන්නේ එතනත් දෙකක් හැටියට බෙදිලා යනවා. විකුණුණයත් දෙකක් හැටියට වෙන්කර ගැනීම නිසාම. සලායනනය තුළ තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ, මේ හවයක් ගොතන හවයකට හේතුවන සංස්කාර ආදිය ඒවාගේ මතක තියාගන්න ඔහා මේ නාමධමී අතර වෙතනාව සඳහන් විම විශේෂයි. ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේට කළින් හිටිය ඒ ධ්‍යාන වඩුපු යෝගීන් වහන්සේලාත් තේරුම් ගත්තා මේ කියාපු ආශ්චර්ජ ප්‍රශ්නාස කියන එක දුකක් බව. ඒ වගේම විතකක විවාර දුකක් බව. සකුණුණ වේදනා දුකක් බව. ඒවා සංස්කාර හැටියට හිතලම නොවේයි. අවිද්‍යා පසුවීමක් දත්තේ නැතැත් ඒ ධ්‍යාන වැඩිම තුළින් මුළුන්ට තේරුණා ඒවා ගොරේසුයි කියලා.

ඒක නිසා ඔවුන් - මේ පින්වතුන්ට අපි කළිනුත් කිවිවා - සි සෝ පැදිල්ලක හිටියයි කියලා. බුදුරජාණන් වහන්සේම දක්වල තියනවා බුඩු දේශනාව අනුව සංසිදිම් හය වගීයක් තියනවා.⁷ ඒක කියන කොට ඕවා තේරේවි. මොනවද ඒ සංසිදිම් හය? ප්‍රමා ධ්‍යානයට සමවැශ්‍ය කෙනාට වචනය සංසිදෙනවා, දෙවන ධ්‍යානයට සමවැශ්‍ය කෙනාට විතකක විවාර සංසිදෙනවා. තුන්වන ධ්‍යානයට සමවැශ්‍ය කෙනාට ප්‍රිතිය සංසිදෙනවා. හතරවෙනි ධ්‍යානයට සමවැශ්‍ය කෙනාට ආශ්චර්ජ ප්‍රශ්නාස සංසිදෙනවා. සකුණුණ වේදයිත නිරෝධ සමාපත්තියට සමවැශ්‍ය කෙනාට සංසිදෙනවා. අවසාන වශයෙන්

කියනවා සහීණුවට හිසුවට රාගයන් සංසිදෙනවා ද්වේගයන් සංසිදෙනවා මෝහයන් සංසිදෙනවා.

මය විදියට පස්සයදී කියන සංසිදීම හයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියනවා සංයුත් සහියේ. මොවා අතරින් අතිතයේ සිටි යෝගීන් ඔය විදියට ඒ දාන තුළින් වචනය විතකක විවාර ආශ්චාස ප්‍රශ්චාස සංසිද්ධිම් ගිහිල්ලා මන්න එක තැනකට පැමිණියා. ඔවුන්ට ප්‍රශ්චනය මුතෙන් සකුදුදාව, සකුදුදාවෙන් මිදීම පිළිබඳ ගැටළු. ඒකතෙ අපි කිවිවේ සී සෝ පැදිල්ල කියලා. ඔවුන් අන්තිමට ගිය කෙළවර තමයි නෙවසකුදුනාසකුදුයනය. ඒක දක්වන්නේ මැදුම් සහියේ පකුද්වතනය සූත්‍රයේ “සකුදු රෝගා, සකුදු ගණෙකා, සකුදු සලල් අසකුදු ස මෙමාහා එත් සනත් එත් පණීත් යදිදී නෙවසකුදුනාසකුදුයේ.”⁸ ඒ කියන්නේ ඔවුන්ට තේරුණා සකුදුදාව රෝගයක් ගබික් උලක්. නමුත් සකුදුදාව නැතිවීම මෝහයක්. සකුදුදාව අතහරින්න බැහැ.

අන්න ඒක නිසා තමයි සී සෝ පදිම්න් සිටියේ. නෙවසකුදුනාසකුදු ඒක නිසා භෞදි මේක ගාන්තය සකුදුදාවක් නැති සකුදුදාවක් නොවන්නෙන් නැති තත්වයක්. නමුත් එයින් එහාට ගිය හැරි අපි මේක ගැලින් දේශනා කළ සූත්‍රය මේ පින්වතුන්ට මතක ඇති පොටිපාද සූත්‍රය. මහ පුදුම දේශනාවක් දීස නිකායේ⁹. ඒකේදී පෙන්නුම් කළා ඒ අනිකුත් ගුමණ බාහ්මණයින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා කොහොමද මේ අහිසකුදු නිරෝධය වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නුවා කොහොමද වෙන්නේ අන්න වෙතනාවත් අතහැරිය අවස්ථාව ඒක කැලින් කියවුනා. මේ පින්වතුන්ට මතක ඇත්තම මේ යෝගීන්ට වුන පටලුවිල්ල මේකයි. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ ‘නත් කිසුව්’ කියන්නේ කිසිවක් නැති කියන එකතෙ. ඉතින් බලන්න කොයිතරම් පුදුමද මේ සංසාරයේ මේ හවයට තියන ඇල්ල. ‘කිසිවක් නැති’ කියන එකත් ‘දෙයක්’ කර ගත්තා.

කිසිවක් නැති කියන එක ‘දෙයක්’ කරගෙන ඒක අමුතුම සමාපත්තියක් කරගෙන ඒ සමාපත්තියේ විපාකය මොකක්ද ගිහිල්ලා

ලගින්න වෙනවා බුහ්ම ලෝකවල. නමුත් රට එහාට ඔවුන්ට යන්න බැරිවුනා. මොකද, අවිද්‍යාව. සංස්කාර ගැන අවබෝධයක් නැති නිසා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පොයිපාද සූත්‍රයේ දැක්වුවා අපි කිලින් කියල තියෙනවා යම් හික්ෂුවක් ආකිසුවකුදායතනයට ආවට පස්ස කළේපතා කරනවා - පුදුම විදියේ පායයක් සඳහන් වෙනවා. 'වෙතයමානස්ස මේ පාපියා, අවෙතයමානස්ස මේ සෙයෝ. යහුනාභං න වෙව වෙතයා න වාහිසංබරෝධයනති'¹⁰ මම වෙතනාට පාවිච්ච කළාත් මේ අවස්ථාවේදී ඒක නරකයි. වෙතනාට නොකර හිටියාත් හොඳයි. මොකද ඒක ඕලාරිකයි කියල ර්ලගට හිතනවා. මම වෙතනා නොකර ඉන්න ඕනෑ.

සංස්කාර උපද්‍රවන්නේ නැතිව ඉන්න ඕනෑ කියලා ඒ අධිෂ්ථානය තුළින් තමයි අන්තිමට නිරෝධය ස්පෑඩි කරන්නේ - සක්‍යාදා වෙදයින නිරෝධය. ඉතින් මෙයින් අපට පෙන්නුම් කරනවා - ඇත්ත වශයෙන්ම මට කියන්න හොඳ නැහැ ඒක බුදු දේශනාවක් කියලා - අපි ඇගිලි පහේ උපමාව මේ පින්වතුන්ට කිවිවේ ඒ වෙදනා සක්‍යාදා ආදිය තේරුම් කරන්නයි. ඒ උපමාවල යම් වටිනාකමක් තියනවා නම් අපි කිවිවා වේදනාට සුලැගිල්ලය කිවිවා සක්‍යාදාව මුදු ඇගිල්ලය කිවිවා හිතුවක්කාර මැදැගිල්ල තමයි වෙතනාට. වෙතනාටන් සංසිද්ධේවලාත් මැද ඇගිල්ලන් අකුල ගත්තු අවස්ථාවේ තමයි නිරෝධය ස්පෑඩි කරන්නේ. රට පස්සේ ස්පෑඩි කරන්න වෙන්නේ 'දෙයක්' නොවෙයි. නිවන කියන්නේ අනිමිත්ත අප්‍යාණිහිත සුක්‍යාදාත. අනිතය, දුකඛ, අනාත්ම කියල කියන තිළක්ෂණයේ අන්තිම කෙළවර. නිවන කියන්නේ ඒකයි.

විමොකඩ කියල කියන්නේ ඒ නිරෝධයට වැරිල නැගිනකොට මනසිකාරයට ගොදුරු වෙන්නේ අනිමිතත භාවය. නිමිත්තක් නැති බව. අප්‍යාණිහිත කියන්නේ ප්‍රණීධියක් නැති බව. ර්ලගට ආත්මයක් පැවැත්මක් නැති තත්ත්වය සුක්‍යාදාව. ඔය විදියට සාමාන්‍යයෙන් තේරුම් ගන්න. ඔය ගැහුර තමයි යෝගීන්ට තේරුණේ නැත්තේ. බුදු රජාණන් වහන්සේ මතු කරල දුන්න විශේෂ ප්‍රණීවුධය ලෝකයාට. අපි සංස්කාර ගැන කරා කරන නිසා තව විකක් කාලවේලා තියන හැටියට

කියන්න බලමු. මූලින් කියාපු හිම කන්දේ යට තවිච්ච වගේ සිපුම ඒ සංස්කාර හැඳුන්වලා තියෙන්නේ ඒක වචනයෙන්. ඒ සංඛාර කියන පසුබිම තුළ වික්‍රිද්‍යාණයන් නාමරුපයන් අතර හට රුගුමක් තියනවා. ඒ හට රුගුම තමයි අපි නොයෙක් උපමා වලින් පෙන්නුවේ අර දාං ඇදිල්ල පමණක් නොවයි. නාමිසභ වතුරත් එක්ක කරපු ප්‍රේම ජවනිකා. ඒ හැම එකකින්ම අන්තිමට පස්වූ උපාදානසකනුයක් එකතු වෙනවා.

එහෙම සළකා ගන්න. පස්වූ උපාදානසකනු ගැන මින්න අමුත්තක් එනවා. පස්වූ උපාදානසකනුයේන් තියනවා සංඛාර. හැබැයි බහු වචනයෙන්. මය වික තමයි පටලවා ගන්නේ. ඉතාම ගැහුරු විකක් මේ. ඩුගක් දෙනා පට්චසමුපාදය පිළිබඳව පටලවා ගන්නා තැනක්. එතකාට අවසානයේ ප්‍රතිථලය පස්වූ උපාදානසකනුය. අවිදාව කියල කිවෙම් වතුරාසීසත්‍ය පිළිබඳ නොදුනීමන්. ඒ නොදුනීම නිසා තමයි අර ආශ්වාස ප්‍රශ්නාස ආදි ඒ සංස්කාර ඇතුළතින් ඇතිවෙන්නේ. රේඛගට අර අවිදාව නිසාම වික්‍රිද්‍යාණය තමැති මායාවෙන් පෙන්නුම් කරනවා වික්‍රිද්‍යාණ නාමරුප දෙක දෙපිලක් වෙලා. ර්ට පස්සේ යනවා යම් කිසි රුගුමක්.

ඒ රුගුමේ අවසාන ප්‍රතිථලය හැටියට රුප ගොඩක් එකතු වෙනවා. වේදනා ගොඩක් එකතු වෙනවා. සක්‍රියා ගොඩක් එකතු වෙනවා. සංඛාර ගොඩක් එකතු වෙනවා. වික්‍රිද්‍යාණ ගොඩක් එකතු වෙනවා. ඒවා සංඛාර සංඛාර කියලා තෝරුම් ගන්න ඕන. එතන බහු වචනය. පස්වූ උපාදානසකනුයේ සංඛාරා කියන එක මොකක්ද කියලන් බුදු රජාණන් වහන්සේ දක්වලා තියනවා.¹¹ “කතමෙව හිකුවෙ සංඛාරා? ජයිමේ හිකුවෙ වෙතනා කායා. රුප සංවෙතනා, සඳ සංවෙතනා, ගෙඹ සංවෙතනා, රස සංවෙතනා, එළායිබඳ සංවෙතනා, ධම් සංවෙතනා.” එතන පස්වූ උපාදානසකනුයේ සංඛාරා කියන එක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ කොහොමද? අර කියාපු ව්‍යාපෘති සංඛාර විදියට නොවයි ඒවා තෝරන්නේ “වෙතනා කායා” කියන්නේ එන්වතුනි කායා කියන්නේ සමුහයයයි.

වේතනාවල් හය විශියක් තියනවා. රුප සංවේතනා - රුපය පිළිබඳ ඇතිකර ගත්ත, රුපය මුල්කර ගත්තු වේතනාව. ඒවගේම ගබඳය මුල්කර ගත්තු වේතනාව අනික්වා හිතාගත්ත සලායනන ආගුයෙන්. අත්ත ඒ වේතනා තුළින් තමයි මේ සංස්කාර එකතු වෙන්නේ. ඒවාට 'සංඛත සංඛාර' කියල කියන්නේ. ඒවා සකස් කර ගත්තු දේවල්. අපි දත්තනවා නාට්‍යයක පසුව්මේ කෙරෙන සැරසිල්ල වගේ තමයි ආශ්චාස ප්‍රශ්චාස, විතකක විවාර, සක්‍රියා වෙදනා, ඒවායේ අවසානයේ අර වේදිකාවට ආවට පස්සේ හට යැගීමේ අවසාන ප්‍රතිථලය තමයි පණ්ඩුවලපාදානසකනය. ඒ බවත් හොඳට හෙළිවෙනව මහාසලායතනික සූත්‍රයෙන්¹² ඒකේ දැක්වෙනවා මේ පණ්ඩු උපාදානසකනය එකතුවෙන ගැටිත් ගෙවීයන ගැටිත්. වවන දෙකක් යෙදෙනවා 'උපවය, අපවය' කියලා. ඒ ආයතන හය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සලායනය. ඇස පිළිබඳව, රුපය පිළිබඳව, ඒ දෙක නිසා ඇති වන වික්‍රියාණය පිළිබඳව, ඒකෙන් ඇතිවන සම්ස්යය පිළිබඳව, ඒ නිසා ඇතිවන වේදයිතය පිළිබඳව.

ඒවා යථාභ්‍යත වශයෙන් තේරුම් ගත්තේ නැත්තම් ඒ තුළින් ඇලීම ගැටිම් මුලාවීම් ඇතිවෙලා - කෙරියෙන් කියනවා නම් ඒ ඇතිවීමේ ප්‍රතිථලයක් වශයෙන් උපාදානසකනය පහක් එකතු වෙනවා. යම්කිසි අවසානයක ඒ සිදි සම්භය ප්‍රදේශලයා 'මේ මගේ රුපයයි මේ මගේ වේදනාවයි මේ මගේ සක්‍රියාවයි මේ මගේ සංඛාරයි මේ මගේ වික්‍රියාණයයි' කියලා එහෙම ගත්තනවා. මේ කාරණය ඉතාමත් පැහැදිලිවන මහ ගැෂ්‍රිරු සූත්‍රයක් තියනවා. සංයුත් සහියේ බණ්ඩිය සූත්‍රය¹³ නමින්. ඒ බණ්ඩිය සූත්‍රය ආරම්භයේ දී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා.

"මහණෙනි, යම්තාක් ග්‍රමණ බාහ්මණයින් තම තමන්ගේ අතිත හට, අතිත ආත්ම, සිහිකලා නම් ඒ සිහි කලේ එක්කා පණ්ඩු උපාදානසකනයම මුල් කරගෙන එහෙම නැත්තම් එයින් එකක් හෝ මුල් කරගෙන, මලුන්ගේ අතිත හට පිළිබඳ අවබෝධය පිරිසිදු නැති බවයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම කරන්නේ. ඒ අයට ජේනකාට 'මම' කියල හිතා

ගන්නවා. ‘අතිතයේ මම හිටියා’ කියල හිතා ගන්නවා. අතිතයේ මම හිටියා කියන්නේ අතිතය ස්මරණය කරන කොට, අතිතය සළකන කොට රුප හැටියට පෙනිවිට දේ. ඒවෝගේ වේදනා ආදිය. එයින් අපට පේනවා, සංඛත රටාව. බජ්‍රතීය සූත්‍රයේ එහෙම ආරම්භ කරලා ඔන්න බුදුරජාණන් වහන්සේ මහ පුදුම විශ්‍රායක් දෙනවා, මේ එක එක වචනය පිළිබඳව නිරැකති වශයෙන්. ඒක ඇත්ත වශයෙන්ම ගැඹුරුයි.

මේ පින්වතුන් කළේපනා කරලා බලන්න ගැඹුරුයි කිවිවට භය වෙන්න එපා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මහ පුදුම දේශනාවක් කරන්නේ. රුප කියන එක දීන් අපි කිවිවනේ රුපය උපාදානසකනුයක් වශයෙන් සළකන කොට ‘උපාදානය කියන්නේ අල්ලගත්තු ගොඩක්’. ගුහණය කිරීමේදී අපි කොතොකුත් කියන්න ඇති සාමාන්‍ය ලෝකයා තුළ තියෙන්නේ ‘සහ සක්‍රියාව’. සක්‍කාය දිටධිය තුළ තියෙන්නේ ‘සහ සක්‍රියාව’. ‘සක්‍කාය’ කියන වචනයම හිතල බලන්න. සක්‍කාය කියල කියන්නේ ‘සත්’ කියන්නේ තියෙනවා. ‘කාය’ කියන්නේ සමුහය. එතකාට ‘සමුහය තියනව’ කියලා හිතාගෙන මම ඉන්නවා කියලා අනත්තාව ඔප්පු කරන්න පෙන්නුම කරන්න හදනවා. රුපයේ තියෙන්නේ මොනවද? ඒ රුප ගොඩක් එකතු කරල ගත්තු එකක්හෙ. අන්න ඒවෝගේ අනික් ඒවත් එහෙමයි.

ඉතින් මෙන්න මේ එක එක සකනය. රේඛගට මේ පින්වතුන් කොතොකුත් අහල තියන උපමා අපි මතක් කරමු. රුපය පෙන පිළුවක් බව දන්නවනේ.¹⁴ එක බුදු වචනය හැටියට ගත්තොත් රේඛගට වේදනාව දිය බුඩු. අපි එහෙම ගතිමු. කෙටියෙන්. රේඛගට සක්‍රියාව මිරිගුව, සංඛාර කෙසෙල් කද. අපි කොතොකුත් කියල තියෙනවනේ. වික්‍රියාණය මායාව. මොකද මෙවට ‘සංඛත සංස්කාර’ කියන්නේ? මෙවා රවවන සූජයි. රවවන සූජ බව පෙන්නුම කරන්න තමයි ඔය උපමා යෙදිල තියෙන්නේ. සූජ පෙන පිඩක් ඇතට පෙනෙන්නේ ගලක් වගේ. කිවිවට ගිහිල්ල බලනකාට, පරීක්ෂාකාරීව බලනකාට, කිවිවටම ගිහිල්ල බැලුවාත් පෙන පිඩක් බව වැටහෙනවා. නමුත් රුපය සාමාන්‍ය ලෝකයාට තේරෙන්නේ නැහැ. ඒවෝගේ වේදනාව දිය

බුඩුලක් කිවිවේ මොකද සඛන් බෝලයක් වගේ පිම්බිල යනකාට ඒක තේරන්නේ නැහැ. තමුත් බිඳුනට පස්සේ තේරනවා ලං උනාට පස්සේ තේරනවා රුපය පෙණ පිඩක් බව. බිඳුනට පස්සේ තේරනවා වේදනා දිය බුඩුලක් බව. පස්සෙන් එළවගෙන ලැඟට ගියහම මිරිගුවන් තේරනවා මිරිගුවක් බව. ඊළගට කෙසෙල් කද පතුරු ගහනතුරු අරවුවක් තිබෙනවා. පතුරු ගැහුවට පස්සේ තේරනවා අරවුවක් නැති බව. විශාලාණයන් ඇතුළත දැක්කට පස්සේ තේරනවා ඒ මායාට මායාවමයි. එතකාට බුදු වචනය අනුව මේ උපමා දුන්නේ ඉතාම ගැහුරින්. විද්‍රෝහකයාට යම් අවස්ථාවක වැටහෙන විදියට. තමුත් ලෝකයා ඒක පිළිගන්න සූදානම නැහැ. මෙතෙන්දී අපි කියන්න ගියේ අර කියාපු රුප වේදනා ආදිය ගැන පුදුම විදියේ නිරුක්තියක් දෙනවා බුදුරජාණන් වහන්සේ. 'කිස්ව හික්බිවේ', රුපං වදෙල මහණෙන් රුපය කියල කියන්නේ කුමකටද? රුපාතිති බො හික්බිවේ තසමා රුපනති වුවති. 'රුපෙනය වේය' යන අදහසින් ඒකට රුපය කියල කියනවා.

ර්ලගට බුදුරජාණන් වහන්සේම මේක විශ්‍රාන්ති කරනවා. 'කෙන රුපති, සිතෙන'පි රුපති උණෙහන'පි රුපති, ජ්‍යෙෂ්ඨාය'පි රුපති පිපාසාය'පි රුපති බිංසමකසවාතාතපසිරිංසපසම්පූජනා'පි රුපති' ඒ කියන්නේ මේ රුපය කියා ගත්තු - අපි හිතමු කයය කියල - මේ කය රුපෙනය වෙනවා. මොනවයින්ද රුපෙනය වෙන්නේ සිතයෙන් උපණයෙන් බඩිගින්න පිපාසය මැයි උවදුරු නිසා. මේ රුපෙනය කියන වචනයට වචනයක් සොයාගන්න තියන අපහසු කමට අපි ඒකට ඇතැමි අවස්ථාවල කිවිවා 'ඉද්දෙනවනේ' පිළිගෙනවා කියන එකට ඉද්දෙනවා කියලා සමහර විට කියනවා. බුදුරජාණන් වහන්සේ එයින් අදහස් කළේ රුපය තුවාලයක්. රුපය තුවාලයක්. කය ගැන අවධානය යොමුවන්නේ අර කියාපු සිතල දැනෙන කොට - උප්පය දැනෙනකාට - කුසඹිනි දැනෙනකාට නේ.

මහපුද්‍රම ගැහුරක් මෙතන තියනවා. 'රුපෙනය' වෙනවා කියන වචනයේ. රිද්දෙනවා රිද්දෙනවා කියන අර්ථයෙන් මේකට රුපය

කියනවා. ඔන්න රළුගට වේදනා කියන එක තෝරන්නේ වෙදියත්ති. විදිනවා විදිනවා කියන අදහසින් වේදනා කියනවා. ඒක තෝරුම් ගන්න අපහසු නෑ. රළුගට සක්‍රියා කියන එක තෝරන්නේ සක්‍රිජානාතී'ති සක්‍රිජානාතීති හඳුනාගන්නවා හඳුනාගන්නවා. අරකත් කියමු. මොකක්ද විදින්නේ කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. විදින්නේ සැප, දුක්, නොදුක්නොසුව. එතකොට වේදනා කියන එක තෝරන්නෙ 'විදින්නේය විදින්නේය' කියන අර්ථයෙන් වේදනාව වෙනවා. විදින්නේ මොනවද? සැප දුක් නොදුක් නොසුව. රළුගට සක්‍රියාව කියල කියන්නේ සක්‍රිජානාති, සක්‍රිජානාති හඳුනාගන්නව හඳුනාගන්නවා මොනවද හඳුනාගන්නෙ? නිල්ය කියල, රතුය කියල, කහය කියල, සුදුය කියල, වණ් වශයෙන් හඳුනාගන්නවා ඔන්න සක්‍රියාව හඳුන්වපු හැරී. ඔන්න රළුගට සංඛාර ගැන හැදින්වීම - ඒක ඉතාම ගැහුරුයි. ඒක අමුතු විදියකටය බුදුරජාණන් වහන්සේ තෝරන්නේ, සංඛාර තෝරන්නේ මෙහෙමයි.

කිස්ව හික්බව සංඛාර වදෙළ, සඩ්බිතං අහිසඩබරොනතී'ති සංඛාර_ මහමෙනි, සංඛාර කියන්නේ කුමකටද? සඩ්බිතං අහිසඩබරොනතී'ති සංඛාර'. සඩ්බිතය අහිසංස්කරණය කරන අර්ථයෙන් ඒකට සංඛාර කියලා කියනවා. මෙතන අහිසංස්කරණය කරනවා කියලා කියන්නේ ඒ ක්‍රියා පදයට අවශ්‍ය හැටියට අපට කියන්න පුළුවන් වෙසෙසින් සකස් කරනවය කියලා. සංස්කාර කියන එකෙන් තියෙන්නේ සකස් කිරීල්ල. අහිසංස්කරණය කියන්නේ වෙසෙසින් සකස් කිරීම. එතකොට පක්ෂ උපාදානසකන්ධයේ දී සංඛාර කියන එක තෝරන්න ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සඩ්බිතං අහිසඩබරොනතී'ති සඩ්බිරා' යුතුතය අහිසංස්කරණය කරනවා කියන අර්ථයනුයි මෙකට සංඛාර කියන්නේ. රළුගට අහනවා කිස්ව සඩ්බිතං අහිසඩබරොනතී. ඔන්න ඔතනය රළුගට මහ ගැහුරුක් තියෙන්නේ.

'රූපං රූපතනාය සඩ්බිතං අහිසඩබරොනතී' රූපය රූපයක් බවට සංඛාරයක් කොට සංස්කරණය කරනවා. ඒ වගේම 'වේදනා වේදනතනාය සඩ්බිතං අහිසඩබරොනතී' වේදනාව වේදනාවක් බවට

සංඛතයක් කොට සකස්කරනවා. රේලගට සක්‍රියාවත් සංඛතයක් බව හිතාගන්න. වෙන එකක් තබා සංඛාර පවා ‘සඩ්බාරේ සඩ්බාරතතාය සඩ්බාතං අහිසඩ්බාරෝනතී’ ති සංඛාර’ මහ පුදුම දෙයක්. අපේ උගතුන් කරකැවිල යන විදියේ දෙයක්. සංඛාර යන පදය එතන තෝරන්නේ සඩ්බාරේ සඩ්බාරතතාය සඩ්බාතං අහිසඩ්බාරෝනතී’ ති සංඛාර’ ඒ කියන්නේ සංස්කාර සංස්කාර බවට ‘සංඛතයක්’ වශයෙන් ‘සකස් වූවක් හැටියට’ සකස් කරන අර්ථයෙන් සංඛාර කියනවා. රේලගට වික්‍රියාණය ගැන කියන්නේ වික්‍රියාණ වික්‍රියාණතතාය සඩ්බාතං අහිසඩ්බාරෝනතී. වික්‍රියාණය වික්‍රියාණය බවට පමුණුවයි. මෙයින් අපට ජේනවා මේ සංඛාර කියන වචනයේ වැදගත්කම.

මේ හතර වෙනුවට කියන සංස්කාර වලින් තමයි මේ හැම එකක්ම සංඛත තත්ත්වයට සකස් වූ තත්ත්වයට පත්වෙන්නේ. එතකොට ලෝකයා ඉන්නේ ඒ සංඛත තත්ත්වය තුළයි. සංඛතය කියල කියන්නේ සකස් කරපු බව. සන සක්‍රියාව තුළ ලෝකයාට වැටහෙන්නේ නැහැ. ඒ සන සක්‍රියාව පෙන්තුම් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අර උපමා දුන්නේ පෙනුපිබ, මිරිගුව ආදි වශයෙන්. මේ අහිසංස්කාර කියන වචනය ගැනත් යමක් කියමු. දුන් මෙතනදී මතුවුණා වචන කීපයක්. වේතනා, සංවේතනා, සංඛාර, අහිසංඛාර, සංඛත අනික් පැත්තෙන් කියනවා අසංඛත. අපි මේ වචන ගැනත් යමක් කියමු. වේතනා කියන වචනය ඒකෙන් නිරැක්ති වශයෙන් බැලුවාන් වේතනා කියන්නේ එකතු කිරීම. එකතු කරනවා. දුන් වේතනාවේදී මේ පින්වතෙන්ට හිතා ගන්න පුළුවන් සක්‍රියාවන් යම් සක්‍රියාවක් ලැබෙනවා. වේදනාවන් ඉස්සේල්ලා එනවා. ඒ වේදනාව අනුව සක්‍රියාවක් ගන්නවා. සක්‍රියාව අරගෙන අපි රේලගට ක්‍රියාත්මක වෙනකොට ඔක්කොම එකතු කරලා ගන්නවා. වේතනාව. අපි හිතුවක්කාරයි කියල කිවිවේ වේතනාව. සංවේතනාව කියල කියන්නේ රුප සංවේතනා සඳු සංවේතනා වශයෙන් රුපය දෙයක් හැටියට පිතල ඒ අනුව වේතනා ඇතිකර ගන්නවා. ගබාදය දෙයක් හැටියට අරගෙන ඒ අනුව වේතනා ඇතිකර ගන්නවා. එහෙම හිතාගන්න. ඒකයි අර සංඛාර කියන පදය පසුව උපාදානසකනුයේ දී සංවේතනා වචනයෙන් තෝරුවේ බුදුරජාණන් වහන්සේ. ජයිමේ හිතබවේ වේතනා කායා වේතනා හයක් කියනවා.

රුප සංවේතනා සඳද සංවේතනා ආදි වගයෙන් තෝරුවේ, ඔන්න එතකාට සංවේතනා ගැනත් යමක් කිවිවා. රළගට සංඛාර ගැන අපි කලින්ම කියල තියනවහා සකස් කිරීම. ඒක ගැනත් යමක් කියනවා නම් ඇත්ත වගයෙන් භාරතීය ඉතිහාසය, සාහිත්‍යය දන්න අය දන්නවා ඔය නළ නිශ්චයන් වේදිකාවට එන්න කලින් කරන අංගසංස්කාර මූණ ලස්සන කර ගැනීම ආදිය එක එක විදියට දන් කාලේ ඔය වෙළිනාටා බලන අයට අමුණවෙන් කියන්න දෙයක් තැහැනේ.

මිනිහා හඳුනාගන්නත් බැහැ වේදිකාවට ආවාහම. අන්න ඒ රවටන සඩහාවය. සංස්කාර කියන වවනයේ තියෙන්නේ ඒ රවටන සඩහාවය. ඒ වගේම ව්‍යාප සඩහාවය. එතකාට සංස්කරණය කිරීම කියන එක නාට්‍ය ආගුයෙනුත් යොදනවා. ඒ වගේම තවත් ඒ විදියට රවටන එකක් තමයි මේ පින්වතුන් - පින්වතියන් විශේෂයෙන් දන්නව ඇති මෙසට එන්න කලින් කරන සංස්කරණය කුස්සියේ දී. ආහාර පිළියෙළ කිරීම ආදිය. ඒවාත් කියනවා 'සංඛිතයෝ'¹⁵ කියලා, සුසංඛතං කියල කියන්නේ නොදුට සකස් කරපු හෝජනය කියන එකයි. මෙසට ආවහම අදුනගන්න බැහැ කොහොන් ආ එකක්ද කියල.

අන්න එතනත් රවටිල්ල. එතකාට සංඛාරා කියන වවනයේ ඔය රවටිලි සඩහාවය තියනවා. එහෙම රවටන විදියට හදපු දේ කියන එකයි සංඛත කියන්නේ. සකස් කරන ලද්ද කියන එක. ඒකට එහෙම පිටත්ම රවටුණා. අහිසංස්කාර කියන වවනයේ ටිකක් ගැහුරු අරථයක් තියනවා. අහිසංස්කාර කියන එක තව විදියකට තෝරන්න බලමු. සූත්‍ර දේශනා ආගුයෙන්මයි මේ නිරුක්ති දෙන්නේ. ඇතැම් තැනක තියනවා. පෘත්‍රාහිසංඛාරෝ¹⁶ කියන්නේ යම් කෙනෙකුට පැවැදි බවට උත්සුක විම - මම කොහොම හරි පැවැදි වෙන්න ඕන කියල. සිංහල ව්‍යවහාරයේ කියන්නේ 'තදියම' කියලා. ඒත් වරදක් තැහැ. පැවැදි බවට තියන තදියම අමුවෙන්ම කිවිවොත්. එක විතරක් නොවයි 'ගමිකාහිසංඛාරෝ' කියනවා යම් ගමනක් මම කොහොම හරි යන්න ඕන නොගිහින් බැහැ. අන්න ඒකට ගමිකාහිසංඛාරෝ ඒ තදියම තුළ, ඒ උත්සුක හාවය තුළ ඉවෙටම යැවෙනවා.

පුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියනවා අංගුත්තර නිකාය පවත්තන රථකාර වගියේ¹⁷ උපමාවක් යොදුල තියනවා. ඒ උපමාව ආගුරෙන් අපි මේ නිරැකිය ගත්තේ. පවත්තන රේෂ්ටරුවන්ගේ රිය වඩුවා රෝද දෙකක් හැඳුවා. එක රෝදයක් පෙරළවා. රෝදයක් පෙරළන කොට ඒ රෝදයට කැවත්තානේ යම් ජවයක්. මෙන්න මෙහෙම සඳහන් වෙනවා. “යාචනිකා අහිසංඛාරස්ස ගති තාවතිකං ගනනා විභාගුලායිනා තුමියං පපති” ඒ කියන්නේ යම්තාක් ඒ රෝදයට කැවුණු ජවයක් තිබුණු, ඒ ජවය ඇති තාක් ඒ රෝදය පෙරලිලා පෙරලිලා ඇවිල්ලා කරකැවිලා සුරුංඩු ගැහිලා එතනම වැටුනා. අපට ඔන කරන්නේ අහිසංස්කාර කියන වචනය. අහිසංස්කාර කියන එක් කියනවා අර ජවය, තදියම, උත්සුක බව. ඉතින් ඒකම තමයි කම් ගැන කියන කොට නිතරම වගේ අහිසංස්කාර කියන වචනය යොදන්නේ.

‘කාය සංඛාරං අහිසංඛරෝති. වච් සංඛාරං අහිසංඛරෝති. මතො සංඛාරං අහිසංඛරෝති’¹⁸. ඒ කියන්නේ මොකද? අන්න එතෙන්දී තමයි කම් විපාක පක්ෂයට අහුවෙන්නේ. ඒක ප්‍රබලව වෙතනාව හරියටම යෙදිල තියනවා. අපි කිවිවනේ ඩුස්ම ගත්ත පලියට අපාය යන්නේ නැහැයි කියල. නමුත් මෙතෙන්දී නම් අපි කෙටියෙන් කිවිවාත් මේ පින්වතුන් කොතොක් අහල තියනව පින් පවි ආදිය පිළිබඳව දමියේ සඳහන් වෙන්නේ ප්‍රකෘතාහිසංඛාර අප්‍රකෘතාහිසංඛාර ආනෙකුද්‍රාහිසංඛාර කියලා අහිසංස්කාර තුන් වගියක් තියනවා. ප්‍රකෘතාහිසංඛාර කියන්නේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ආදියෙහි උපදින්න හේතුවන ඒ සංස්කාර ගක්තිය තුළින් ර්‍රළග හවයක් සකස් වෙනවා. හොඳ හවයක්. අප්‍රකෘතාහි සංඛාර තුළින් අපාය ආදී තැන්වල උපදින්න සකස් වෙනවා.

ර්‍රළගට ආනෙකුද්‍රාහි සංඛාර කියන එක ගැමුරු කාරණයක්. ඒක ධ්‍යාන සිත හා සම්බන්ධ එකක්. ආනෙකුද්‍ර කියන්නේ නොසේල් වෙන බව. හිතලා බලන්න නොසේල්වෙන බව පවා ඒකත් ජවයක්. ඒකත් ජවයක් වන හැටි උපමාවට කිවිවාත් මේ පින්වතුන් විශේෂයින් ලුමයින් දන්නවා බණිර කරකවන්න. බණිරයක් ගහන්නේ කොහොමද? නූල ඔතල ගස්සල අත හැරිය හැටියේ ඒකේ ජවය තුළ බණිරය කෙලින්,

හැඳුයි කරකැවෙනවා. බණරය කෙලින් - කරකැවෙනවා. අන්න ඒ වගේ තමයි හිතාගන්න මය අරුප ලෝකවල කළුප ගණන්. කළුප ගණන්. ඒ දියාන තුළින් ගහපු බණර තමයි ඒ කට්ටිය කළුප ගණන් විදින්නේ. හිතන්න කොයිතරම් හයානකද සංස්කාර කියල. සංස්කාරවල හයානකවය ඒකෙන් ජේත්තෙන්. නරක පවක් කළේ නැහැ. නමුත් බුහුම ලෝකවල ගිහිල්ලා බණර වගේ කරකැවී කරකැවී ඉන්නවා. ඒක තමයි ආනෙකුද්‍යාහිසංඛාර.

එන්න මහාම සළකාගන්න. ඒ හැම එකකින්ම ජේත්තෙන් මේ සංස්කාරවල හයානකනියයි. රළුගට විකක් කළුපනා කරල බලන්න මේ කිවිව හයානකනිය වගේම දුක් සවභාවය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. මෙහෙම ප්‍රකාශ කරල තියෙනව ඇතැම් තැන්වල ‘ඡීසවණා පරමා රොගා - සංඛාර පරමා දුබා - එතං කුතා යථාභ්‍යතං - නිබානං පරමං සුබා’¹⁹ ඒකත් අපි කෙළින් අවස්ථාවක දේශනාවකදී පෙන්වා දිල තියෙනවා. “ඡීසවණා පරමා රොගා” කියන්නේ මොකද, “ඡීසවණා” කියන්නේ කුසගින්න. කුසගින්න ලොකුම රෝගය කියල කිවිවෙත් දුන් වෙට්ටරු විකට විරුදු වෙනවා. දුන් කාලේ ලොකුම රෝග කියල කියන්නේ කාටත් ජේතා දුන් කාලේ තියන විවිධාකාර රෝග. නමුත් ඒ ඔක්කොම රෝග සංස්කේෂණවට පස්සේ ඉතිරිවන අන්තිම කෙළවර තියන රෝගය තමයි කුසගින්න ‘ඉබේ කෙදිරිගැවන ලෙඩකි බඩගිනි’ කියල කිවිවේ ඒකනේ.

බඩගිනි හැදුනහම ඉඟේ කෙදිරි ගැවෙනවා. ලෙඩක් නැ වෙන. අන්න ඒකත් හිතාගන්න. ‘ඡීසවණා පරමා රොගා’ කිවිවේ ඒකයි. ඒවාගේම තමයි ‘සංඛාර පරමා දුබා’. ඒකත් ගැමුරක් තියනවා. අපි මේ දුක් කියල කැ ගහන්නේ, බාහිරව උඩින් තියන දුක් විකට තමයි අපි මේ දුකයි කියල කැ ගහන්නේ. ඒක කොයි තරම් ගැමුරුද කියල අන්න අර බණර කථාවෙන් හිතාගන්න. ‘සංඛාරා පරමා දුබා’ කිවිවේ අනින් ඔක්කොම දුක් ජයගත්තට පස්සේ ඉතුරුවන වික තමයි සංස්කාර දුක්. ඒ සංස්කාර තුළින් තමයි අර බණර කරකැවෙන්නේ. ඔන්න හවය ගෙනියන්නේ ඕකයි කියල හිතාගන්න ‘සංඛාරා පරමා දුබා. එතං කුතා යථාභ්‍යතං’ මේ කාරණය හරියට තේරුම් ගන්ත නම් ‘නිබානං පරමං

සුඩං’ නිඛාන කියන එක අපි පෙන්නුවේ මුලින් පටන් ගත්තේ කොහොමද, නිවතේ ගාන්ත ප්‍රණීත බව පෙන්වන මූල්ම වචනය ‘සංස්කිංචිතයෙන් තරම් ගැඹුරුදී?

එතකොට අර කියාපු කුසල් අකුසල් අහිසංස්කාර පමණක් නොවේයි. ආශ්චර්යා ප්‍රශ්නයන් සංසිදේන්න ඕනෑම විතකක විවාරත් සංසිදේන්න ඕනෑම. සයුදුකා වේදනා දෙකත් සංසිදේන්න ඕනෑම. සංසාර භවයෙන් ගැලුවෙන්න. හව තාශණාවෙන් බැඳුණු ලොකයාට ඕක තේරෙන්නේ නැහැ. ඒකටත් ඉතාම ගැඹුරු වටිනා සුතුයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඒකත් ගැඹුරු එකක්. සංවේතනා සුතුය²⁰ නමින් අංගුත්තර නිකායේ වතුකක නිපාතයේ සඳහන් වෙනවා. මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. ඒක මහා අමුත අනුමේ දේශනාවක්. ‘කායෙවා හික්ඩිවේ සති කාය සංස්කිංචිතනා හෙතු උප්‍යුජත් අජක්ඩතාං සුබඩුක්ඩාං. වාචාය වා හික්ඩිවේ සති ව්‍යෝ සංස්කිංචිතනා හෙතු උප්‍යුජත් අජක්ඩතාං සුබඩුක්ඩාං. මහෙ වා හික්ඩිවේ සති මහෙ සංස්කිංචිතනා හෙතු උප්‍යුජත් අජක්ඩතාං සුබඩුක්ඩාං’

අපි කෙටියෙන් මේ අවස්ථාවේ දී තේරෙන මට්ටමට ගන්න බලමු. කයෙයි කියල දෙයක් ඇති කළේහි ‘කායෙ වා සති’ කියන්නේ ‘කයක් ඇති කළේහි’ ඒ ඇත්තාවූ කය පිළිබඳ වේතනාව ‘සංවේතනාව’ නිසා ඇතුළත සැප දුක් ඇති වෙනවා. වාචාය වා හික්ඩිවේ සති වචනය කියන එක, භාෂාව කියන එක, වාග් ව්‍යවහාරය කියන එක, ඒකට අපි සත්තාවක් දුන්නොත්, වචනය පිළිබඳ සංවේතනා නිසා ඇතුළත සැප දුක් උපදිනවා. රේඛා මනස පිළිබඳවත් කියනවා. මනස කියල දෙයක් ගත්තොත්, ඇත්ත වගයෙන් මනසක් තියනව කියල, ඒ මහේ සංවේතනා හේතුවෙන් ඒත් ඇතුළත සැප දුක් උපදිනවා. ඒක තවත් ගැඹුරින් ප්‍රකාශ කරනවා. ඒවා තමනුත් ඒ සංස්කාර රස්කර ගත්තාවා ඒ වගේම අනිත් අයන් තමන්ට ඒවා සකස් කරලා දෙනවා. ඒ සැප දුක් ආදිය ඒ වගේම දුනුවත් වත් කරනවා, නොදුනුවත් වත් කරනවා. එහෙම කියලා අවසානයට කියන රිකයි අපට වැදගත් වන්නේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ නැම එකක්ම ‘අවිජ්‍ය පවචයාව’ අවිද්‍යා ප්‍රත්‍යෙනුයි මේ අපි කයක් තියනවා කියල ගත්තේ,

‘වවනයක’ තියනවා කියලා ගන්නේ. ‘මනසක් තියනවා කියලා ගන්නේ. රේගට අනිත් පැත්ත කියනවා. අවිජ්‍යයකේ අසෙස විරාග නිරෝධා සේ කායා නහොති යං පවචයාස්ස තං උප්‍යුජ්‍යති අජක්ඩතනං සුබ දුක්කං සා වාචා න හොති යං පවචයාස්ස තං උප්‍යුජ්‍යති අජක්ඩතනං සුබ දුක්කං සේ මතො න හොති යං පවචයාස්ස තං උප්‍යුජ්‍යති අජක්ඩතනං සුබ දුක්කං

මහ පුදුම දේශනාවක් ඒක. අවිදාවගේම නිරවශේෂ නිරෝධයෙන් පස්සේ අර කියාපු කයත් නැහැ, වවනයත් නැහැ, මනසත් නැහැ. ඒ කියාපු තුනෙන් යම් සැප දුක් ඇති වෙනවා නම් ඒවත් නැහැ. රේගට සූත්‍රය ඉටර කරන්නේ කොහොමද? ‘බෙතතං තං න හොති, වතුෂ් තං න හොති’ ‘අයතනං තං නහොති’ අධිකරණ තං න හොති, යමපවචයාස්ස තං උප්‍යුජ්‍යති අජක්ඩතනං දුබදුක්කං’ ඒතන අමුතු උපමා කීපයක් බුදුරජාණන් වහන්සේ දෙනවා.

අැතුළත සැප දුක් ඇතිවීමට හේතුවන යම් කෙතක් තිබුණා නම් ඒ කෙතත් ඉටරයි. යම් ඉඩමක් තිබුණා නම් ඒ ඉඩමත් ඉටරයි. යම් ආයතනයක් තිබුණා නම් ඒ ආයතනත් ඉටරයි. යම් හේතුවක් තිබුණා නම් ඒකත් ඉටරයි. මන්න දුක් කෙළවර කරන හැටි. ඒකත් අපට එහෙම පිටින් පෙන්නුම් කරන්නේ සංස්කාර කියන වවනයේ ගැටුශුරු පැත්ත. අපි පුළුල් පැත්ත කියල කිවිවේ ඒ දෙකම පෙරභුරුව වගේම අන්තිමට හව රෘමට උපකාර වන නැවත හවයක් මවන අනිසංස්කාර. ඒ සංඛතය. ඉතින් මෙන්න මේ විදියේ මහ පුදුම කාරණා රාඹයක් මෙතන තියනවා. රේගට තව රිකක් හිතල බැලුවාන් බොහෝ දෙනාට ගැටු තියන ගාරා තියනවා මේ සංස්කාර පිළිබඳව සඳහන්වන. හැමදෙනාම වගේ අහන එකක් තමයි

‘සබේ සංඛාරා අනිවාති
යදා පකුණුය පස්සති
අථ නිකින්දතී දුකේ
එස මගො විසුද්ධියා’²¹

පළවෙති ගාරාවේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි කියල ගත්තොති යම් අවස්ථාවක ප්‍රයාවෙන් දුක්කොත් මේ දුක ගැන කළකිරෙනවා. ඒකයි මේ විසුද්ධියට මාගීය කියල පළවෙනි ගාරාවේ

එහෙම සඳහන් වෙනවා. දෙවනි ගාරාවේ ‘සබෑ සංඛාරා දුක්ඩාතිය යදා පක්ෂකාය පස්සනි’ දෙවනි ගාරාවේ තියෙන්නේ සියලු සංස්කාර දුකක් බව විදරුගනාවෙන් දැක්කොත් මේක තමයි විපුළුධියට මාරුගය. නමුත් තුන්වෙනි ගාරාව ගැටළුවක් වෙලා තියෙනවා. ‘සබෑ ඔම්මා අනාත්මක යදා පක්ෂකාය පස්සනි’ එතෙන්දී මොකද ‘අම්මා’ කියන්නේ කියන එක යෝදුවේ කියන එක හැමෝටම ගැටළුවක්. අතාත්මය කියලා කියනකාට සියලු ඔම්මා කියන එක පරියාය මුල් ගාරාවේ තියෙන්නේ සියලු සංස්කාර අනිතයයි. දෙවන ගාරාවේ තියෙන්නේ සියලු සංස්කාර දුකයි. තුන්වන ගාරාවේ කියනවා සියලු ඔම්මා අතාත්මයි. ඔන්න ඔතෙන්දී ගැටළුව වෙන්නේ මේකයි. ‘අම්මා’ කියන එක අපි කළින් පෙන්නුම් කරල කියනවා. මනසට අරමුණු වන දේවල්. එතකාට ‘හැමදේයක්ම’ කියනකාට අපේ පැරුන්නන් නම් කියන්නේ - ඒක නිසා තමයි මූල පරියාය සූත්‍රය දුරවොශ්ධ වෙලා තියෙන්නේ - නිවන දෙයක් නොවේයි කියලා. නමුත් නිවන ‘දෙයක්’ කරගෙන තියෙනවා. මෙතන තියෙන්නේ සංඛාත අසංඛාත ධම් ඔක්කොම නිවන කියන එකත් අසංඛාත ධම්යක් කරගෙන, අසංඛාත බාතුවක් කරගෙන, අන්තිමට සියදේරිස් නිවනක් කරගෙන තියන බව අපි පෙන්නුවනේ. නමුත් අසංඛාතය කියල කියන්නේ මොකක්ද? සංඛාතය නැතිවුණු අවස්ථාව.

එශක තමයි ගාරාවක් තියෙනවා ඒකත් තේරුම් ගන්න පුළුවන්. - ‘සංඛාරානා බයෝ ඇඹාත්‍යාකුසි බුහමණ’²² ඔම්ම පදනය තියෙනව සංස්කාරයන්ගේ ක්ෂේපිත තේරුම් ගත්තොත් ‘අකත’ කියල කියන අසංඛාත තත්ත්වය ලැබෙනවා. එතකාට අමුතු දෙයක් නොවේ. හිතන්න මේ පැදුරක රටාවක් ගැන. ඒ රටාව තුළ හිත බැඳෙන්නේ සන සක්ෂියා නිසානේ. මේක ඒ අතට මේ අතට හැඳුවිව දේවල් ගැන හිතන කාට ඒ රටාවෙන් මිදෙනවා. අන්න එහෙම දෙයක් මේ අසංඛාත කියල කියන්නේ. ඒකත් ‘දෙයක්’ කරගෙන අන්තිමට ඒකයි මේ හායානකකම. ‘සබෑ ඔම්මා අනාත්මක’ කියන්නේ නිවනත් ඇතුළුව. ‘නිවන’ කියන එක අපි ඉලක්කයක් හැටියට ගන්නකාට ගන්නේ මනසට අරමුණක් හැටියට. එහෙම නොදී? මනසට අරමුණක් නොදී? එහෙම නැතුව බැහැ. නමුත් අවසානයේ නිවනත් ‘දෙයක්’ කර ගත්තොත් අන්න අර යෝගීන්ට වෙවිව දේමයි වෙන්නේ.

‘නත්තේ කිසුවේ’ කියන එකත් ‘කිසිවක් නැත්’ කියන එකත් දෙයක් කරගන්න වගේ. නිකාන කියන එකත් ‘දෙයක්’ කර ගත්තොත් එතන ඉදලා මකුදුනාවට වැට්ලා ආයිත් සංසාරයට එනවා. හරිම ගැහුරු ධමියක්. මහපුදුම ධමියක්. එතකොට අසංඛත කියන එක ඒ විදියට තේරුම් ගන්න නරකයි. ඒ නිසා තමයි ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ‘අනෙකජාති සංසාර’ කියන ගාලාව අවසන් කලේ ‘විසංබාරගතං විතතං - තණානං බය මඟකිගා’²³. එතන අමුතු වචනයක් යොදනවා ‘විසංබාර ගතං විතතං’ සංස්කාරවලට නතුවෙලා තිබුන හිත ‘විසංබාර’ වෙනව. හිත මූද්‍යනා. විතත විමුක්තිය ප්‍රකාශ කරන වචනයක් ‘විසංබාරගතං විතතං’. හිත සංස්කාරයන්ගෙන් මූද්‍යනා. ඒකනේ වෙතනා අහිසංස්කාර අතහැරිය හැරිය නිරෝධය ස්පෘඩි කළයි කියන්නේ. ඒක තවත් පැත්තකින් කියනවා නම විසංබාරගතං විතතං කියනවා වගේ. ඇතැම් තැන්වල තියනවා. ‘විකුද්‍යාණ ව අනහිසංබව විමුතතං’ කියල. සාමාන්‍යයෙන් ලෝකයාගේ විකුද්‍යාණය සංඛ්‍යාතයි. සකස් කරපු එකක්. නමුත් යම් අවස්ථාවක එය නාමරුප සංස්කාරයන්ගෙන් මූද්‍යනොත් ඒකට කියන නම මේ පින්වතුන්ට අපි කියල තියනවා. ‘අනිදස්සන විකුද්‍යාණය’ නාමරුපයක් පෙන්නුම් කරන්නේ නැති විමුකත විකුද්‍යාණය තමයි අනිදස්සන විකුද්‍යාණය. එතකොට ‘අනහිසංබව විමුතතං’²⁴ කිවිවේ ඒකටයි. ඔය විදියට ‘අසංඛත’ කියල කියන්නේ අමුතු දෙයක් නොවේයි. අර සන සකුද්‍යාවෙන් මිදිලා රාසි සකුද්‍යාව තුළින් යම් අවස්ථාවක විමුතතිය ලැබුව නම්.

තවත් කාරණයක් මෙතන මේ පින්වතුන්ට මතක් කරන්න ඕන. අපි අර මුලදී අවධාරණය කළා. ‘කාය සංඛාරෝ වලී සංඛාරෝ විතත සංඛාරෝ’. නමුත් කම් ගැන කඩා කරන කොට අමුතු වචනයක්. සුළු වෙනසක් තියනවා. එතන කම් ගැන කඩා කරන කොට බහු වචනයක් එනවා. කාය සංඛාරා වලී සංඛාරා නමුත් විතත සංඛාරා නොවේයි ‘මනො සංඛාර’ එතනාත් යම් ගැටුවක් තියනවා. මොකද අපි කිවිව නොදා ආශ්‍රාස ප්‍රශ්‍රාස, විතක්ක විවාර, සකුද්‍යා වෙදනා ආදිය යට තවටුවය කියලා. නමුත් මෙක උඩ තවටුවට එන්නේ අන්න මනසට තැනක් ලැබුනහම්. මොකද මනසට ධම්ම, මනසට එන අරමුණ තමයි ධම්ම අරමුණ. මනසට එන අරමුණ දෙයක් කර ගත්තු අවස්ථාවේ තමයි

වෙතනාව එන්නේ. හිතුවක්කාර මැද ඇගිල්ල ක්‍රියාත්මක වෙන්නේ මහසට එන අරමුණු වලින්. ඒක නිසා තමයි විකකට හිතන්න මේක පෙළ ගස්සවල ගත්තොත් අපි ඉස්සස්ල්ල කිවිවේ කාය සංඛාරෝ, වලී සංඛාරෝ, විතත සංඛාරෝ, නමුත් රට යටින් ලියන්න වෙනවා. කම් ගැන කජාකරනවා නම්, ප්‍රතර්හවයක් සකස්වෙන කම්ය ගැන කජාකරනවා නම්, 'කාය සංඛාරෝ, වලී සංඛාරෝ බහු වවන නමුත් තුන්වෙනි එක විතත සංඛාරෝ නොවෙයි. ඒක මතෙන් සංඛාරෝ. මොකද අර පංචේන්ද්‍රියයන්ගෙන් ගත්තු දේවල් හිතට එනකාට ඒක 'දෙයක්' කරගෙන ඉවරයි. 'ඡ්‍යුලුම්ලකා ආවුමෙසා සබඩ ධම්මා'²⁵ හැම දෙයක්ම ජ්‍යුලුයෙන් වෙනවා කියන්නේ. ඒව ගැහුරටම යන කාරණා මේ කෙටියෙන් කියන්නේ. එහෙම සළකා ගන්න. එයින් පේනවා සංස්කාර කියන වවනය කොතරම් ගැහුරක් තියන වවනයක්ද කියලා. සංඛත සකස් කිරීම කියන එක මේ සකස් කිරීමට යටින් තියෙන්නේ තණ්හාව. එකත් ඇතැම් තැන්වල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා "අවිජ්‍යාසම්පූර්ණයෙන හිකුවෙ, වෙදයිතෙන ප්‍රේමිස්ස අසුළුතවතො පුද්‍රිජ්‍යන්ස්ස තණා උප්‍යන්නා තතොපො සො සංඛාරෝ"²⁶ අවිද්‍යාව ස්ථාපි කරන ලද අශ්‍රීතවත් පාථග්‍රනයාට 'සාමාන්‍ය පාථග්‍රනයාට' තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව තුළින් තමයි මේ සංස්කාර ඇති වෙන්නේ. බලන්න ආශ්‍රාප ප්‍රාග්‍රාම. අනික් ඔක්කොම අතහැරියත් භූස්ම නොගෙන ඉන්න බැහැ. මූලිකම උපාදානය කිවිවේ ඒකයි. ඒ මැරෙන අවස්ථාවේ කොයි තරම් ප්‍රූස්ම අල්ලගෙන්න දැගලනවද? එතකාට හවය තියෙන්නේ ඔය කියාපු සියුම්වූ සංස්කාර තුන උචියි. අනික් බාහිර දේවල් ඒකට පස්සේ. හවයේ දිගින් දිගට යන ඒවා. නමුත් මූලික වශයෙන් තියෙන්නේ සංස්කරණය කරන්නේ අවිද්‍යාව තුළින්. අවිද්‍යාව කියල කියන ඒ අනිකාරය තුළින් කෙරෙන සංස්කාර ක්‍රිවිධයි කාය සංඛාර, වලී සංඛාර, විතත සංඛාර. ඒ සංස්කරණය තුන්වෙනි එක මතෙන් සංස්කරණයක් බවට පත් වෙන්නේ ඔවුන් ඔවුන් අවස්ථාවට, ගොරෝසු අවස්ථාවට පත්වෙලා. සංඛත වූන අවස්ථාවේ. මතෙන් සංවේතනා කියල කිවිවේ. වෙදනා සක්‍යදා ඇති වූන පමණට කම්යක් රස් තුනත් මතෙන් සංවේතනා - මේ පින්වතුන් දන්නවා ධමම පදයේ මූල්ම ගාරා දෙක. බොහෝ විට අන්තිමට එන්නේ ධමමපද මූල්ම ගාරා දෙකට නේ. මූලටම එන ගාරා දෙකට නේ.

මතො ප්‍රබංගමා ධමමා
මතො සෙට්‍යා මතොමයා
මනසා වේ පදුවෙයින

දූෂිත මනසින් කරන, එතන මනස ගැන කථාවයි එන්නේ. මොකද එතෙන්දී වගකීමක් ගන්තා. මනසට ඉස්සරහින් තියනවා ‘දෙයක්’. එතනයි වේතනාව ත්‍රියාත්මක වෙන්නේ. මනසට තියනවා ඉස්සරහින් කෙලින්ම ‘දෙයක්’. ඒ ‘දෙය’ කුසල් හෝ අකුසල් වෙන්න පුළුවන්. ඒක තුළයි කම් රස් වන්නේ.

එන්න හොඳට තේරුම් ගන්න. ඩුගක් කාරණා මෙතන කියවුනා අපි පෙළගස්වල ගන්තු වවන රික තම තමන්ම හිතා ගන්ත සංඛාරා කියන වවනය තියනවා, අහිසංඛාර කියන වවනය තියනවා. වේතනා කියන වවනය තියනවා, සංවේතනා කියන වවනය තියනවා, සංඛාත කියන වවනය තියනවා, අසංඛත කියන වවනය තියනවා. ඔය වවන තුළ තියනවා අපි කියාපු ඒවායේ සාරාංශය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තිකම් නොවේයි එතකොට ‘යා කිස්ස්වී දුක්කං සමෙහාති සබං සංඛාර පවත්‍යා’ ඒක නිසාම තමයි තව රිකක් කියනවා නම් ඒ ගාරාවට වැඩි දෙනෙක් කැමති නැහැ. හැඳුයි මේ ගාසනයේ තියන වටිනාම ඉතාම රසවත්ම සිංදුව තමයි අවසානයේ කාටත් අහන්න ලැබෙන්නේ.²⁷

අනිවා වත සංඛාරා
උපපාද වය ධම්මෙනා
උපුණ්නා නිරුණුධින්
තෙසං වුපසමා සුබො

අැත්ත වශයෙන් මට හිතුනා මේ දේශනාව මුල පටන් ගන්න මෙකෙන්. නමුත් මම දැනගත්ත මේ කුවුරුත් නැගිටල යාවි කියල. ඒ නිසා අගට කිවිවා. “අනිවා වත සංඛාරා” කියන ගාරාව තරම් ගැහුරු ගාරාවත් තවත් නැහැ. දැන් ඒකට සතිපථ්‍යාන සූත්‍රයට හිහිව කළ හිහින්. සතිපථ්‍යාන සූත්‍රය ‘වට්ටක්කා ගෙවිය’ විනා වගේ මෙකත් මරණ ගෙදර සිහිපත් කරනවා. නමුත් මෙක කොයි තරම් ගැහුරක් තියනවද? අනිවා

වත සංඛාරා - උප්පාද වය ධම්මිනො. ඒකාන්තයෙන්ම සංස්කාරයේ අනිතයයහ. 'උප්පාද වය ධම්මිනො' ඇතිවීම් නැතිවීම් සවහාවය ඇත්තාහ. 'උප්පාද්දේවා නිරුප්පනනි' ඇති වෙලා නැති වෙනවා. 'තෙසං වූපසමා සුබො' ඒවායේ සංසිදිම සැපයකි. ආශ්චර්ය ප්‍රශ්නාස විතකක විවාර ඔක්කොම අයිතියි ඒකට.

මත්න ර්ලගට තවත් එකක් අපි එකතු කරමු. ඒකට - එනන කිවිවේ

අනිවා වත සංඛාරා
උප්පාද වය ධම්මිනො
උප්පාද්දේවා නිරුප්පනනි
තෙසං වූපසමා සුබො

නමුත් තවත් එකක් තියනවා ඒ වගේම මය සංස්කාරවල අහිසාඩත කියල කියන ගොරේසු සංස්කාර ඒවා පිළිබඳව ඒ හැම එකක්ම ආශ්චර්ය ප්‍රශ්නාස පමණක් නොවේ. 'අනිවා වත සංඛාරා උප්පාද වය ධම්මිනො' සංස්කාර පිළිබඳව තියෙන්නේ උප්පාද වය සවහාවය. ඇතිවීම් නැතිවීම් සවහාවය. නමුත් සංඛාඩය පිළිබඳව පුදුම විවරණයක් බුදුරජාණන් වහන්සේ වදාරණවා. සංඛාඩය තෝරල තියෙන්නේ මෙහෙමයි.²⁴ තීක්ෂාති හික්කවේ සංඛාඩය සංඛාඩ ලක්ඛණානි මහණෙනි, සංඛාඩය කියන එකේ ලක්ෂණ තුනක් තියනවා. මොනවද ඒ ලක්ෂණ තුන උප්පාදේ පක්ෂකායකි වයෝ පක්ෂකායකි, දීතස්ස අක්ෂක්දාපතන. පක්ෂකායකි, ඒකේ තෝරුම සංඛාඩයේ හට ගැනීමක් දකින්න ලැබෙනවා, ගෙවී යාමක් දකින්න ලැබෙනවා. තවත් එකක් තියනවා 'දීතස්ස අක්ෂක්දාපතන' කියන්නේ, පින්වතුනි, 'ධිති' කියල කියන්නේ පැවැත්ම. පැවැත්ම කියල අපි ගන්න දේ අක්ෂක්දාප භාවයක් වෙනස් වීමක් තියනවා. එතකොට සංස්කාර නම් ඇතිවීම් නැතිවීම් පමණයි. නමුත් සංඛාඩය නම් ඇතිවීම් නැතිවීම් දෙකට අමතරව දීති කියල අපි හිතාගත්තු පැවැත්මක් තියනවා. ඒ පැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ 'දීතස්ස අක්ෂක්දාපතන' - දීති කියල ගත්තු දේ අක්ෂක්දා භාවයට පත් වෙනවා වෙනස් වෙනවා. අන්න ඒක තිසා එතන ඉතාම ගැමුරු කාරණයක් තියෙන්නේ. ර්ලගට කියනවා අසංඛාඩ ධාතුව ගැන. අසංඛාඩ කියන්නේ නිවන බව මේ

පින්වතුන් අහල තියනවතෙනා. අසංඛ්‍යාතය ගැන ඒ අවස්ථාවේ දී ප්‍රකාශ වෙන්නේ මෙහෙමයි.

‘තිණිමානි හික්කාවේ අසංඛ්‍යාතය අසංඛ්‍යාත ලක්ඩ්ණානි’ අසංඛ්‍යාතයේ ලක්ෂණ මොනවාදී? න උප්පාදා පක්ෂාක්‍රායති, න වයෝ පක්ෂාක්‍රායති න යිතයේ ආක්ෂණ්‍යාලිතතා පක්ෂාක්‍රායති. එතකොට සංඛ්‍යාතයේ අර කියාපු තුන තියනවා. නමුත් අසංඛ්‍යාතයේ ‘උපාදායකත්’ නැහැ. ‘ව්‍යය වීමකුත්’ නැහැ. ‘යිතියක වෙනාස් වීමක්’ පිළිබඳ කරාන්තරයකත් නැහැ. මොකද අපි පෙන්වල තියනවා, සළායනන නිරෝධයත් එක්ක වික්ෂණ නිරෝධයත් එක්ක, නාමරුප නිරෝධයත් එක්ක ඔක්කොම නිරුදුයි. ආයත් ඇතිවෙන්න නැතිවෙන්න දෙයක් නැහැ. ඒක තමයි නිවන දේශනාවලින් බොහෝ දෙනාට තේරුම් ගන්න තිබුණෙ. එක්තරා ආයතනයක් තියනවා.²⁹ ඒ ආයතනය තියන වචනයට රැවවුනා කට්ටිය. ඒ ආයතනයේ යාමකත් නැහැ. ර්ම්මකත් නැහැ. සිට්මකත් නැහැ. පැවැත්මකත් නැහැ. අරකත් නැහැ. මේකත් නැහැ.

එහෙම කියන්නේ මොකද, මත්ත මිය කියාපු අසංඛ්‍ය තත්ත්වය. එතකොට මේ පින්වතුන්ට මේ පැය තුළ අපට කියන්න පුළුවන් තරමක් කිවිවා. මේවා භොදින් ජීණී කර ගන්න බලන්න. දහසක් නයින් තේරුම් ගන්න බලන්න. මේ කිවිවේ මොකද? මේවිට කාලයක් සම්මත පරිව්වසමුප්පාද විවරණය තුළ මේ සංස්කාර වලින් සකස් කරන්නේ පටිසංඝ්‍ය වික්ෂණයක් කියල මතයක් තිබුණා. පටිසංඝ්‍ය වික්ෂණයක් නොවයි, දැන් අපි පෙන්නුම් කළා ඒකේ අර්ථ දෙකක් තියෙන බව. සංස්කාර, අහිසංස්කාර සංඛ්‍යාත ආදි වශයෙන්. මේවා උපකාර කර ගන්න සාමාන්‍යයෙන් තරක විතරකයට ගෙන යන්නේ නැතිව කාරණය පැහැදිලිව කරන්න මින නිසා අපි කිවිවේ. තමන්ගේ භාවනාවට උපකාර කර ගන්න වැරදි වැටහිම තියනවා නම් මිල්පාදාශේරී තියාගන බැහැ. මේ ගමන යන්න. දාශ්ටීය කෙලින් කරගන්න උත්සාහ කරන්න.

මේ පින්වතුන් කවුරුත් අද ද්‍රව්‍යේ වටිනා සිලයක් සමාදන් වෙලා වෙනද වගේම මා හිතනවා භාවනාවක යෙදිල හිටියා කියල. සතිසම්පූර්ණයකත් දියුණු කර ගන්න. අද දින මේ අසන්ට ලැබුන

විශේෂයෙන්ම විද්‍යීනාවට උපකාර වන මේ දේශනාවත් තම තමන්ගේ බණ භාවනාවන්ට එකතු කරගෙන ඒ තුළින් හැකිතාක් ඉක්මණීන් මේ ගාසින පහන නිවී යන්නට කළින් සෝඛන්, සකදාගාමී, අනාගාමී, අර්හන් යන මාධ්‍යිල්ල ප්‍රතිච්‍රියා උතුම් වූ අමාමහ නිවන සාක්ෂාත් කර ගැනීමටත් මේ පින්වතුන්ට දෙරේයය හා බලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. එසේම අව්‍යාපිතයේ සිට අකනිවා දක්වා යම් සත්ත්ව කෙනෙක් මේ දේශනාමය හා ගුවණමය කුසලය අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමාමහ නිවනින් සැනසෙන්වා කියල මේ ගාරා කියා පින් දෙන්න.

එතනාවතා ව අමෙහඟ

ප්‍රඟන සටහන්

1. ද්‍රව්‍යතානුපසිනා සූත්‍රය, සූතන නිපාතය -228 පිට (බු.ජ.ත්‍රි 25)
2. ගිරිමානදු සූත්‍රය, අංගුත්තර නිකාය -6-198 පිට (බු.ජ.ත්‍රි 23)
3. විහාර සූත්‍රය, සංයුතත නිකාය - 2-6 පිට (බු.ජ.ත්‍රි 14)
4. තුල වෙදලේ සූත්‍රය, මණ්ඩිම නිකාය -1-706 පිට (බු.ජ.ත්‍රි 10)
5. දුතිය ගණුලබඳ සූත්‍රය, සංයුතත නිකාය -3-260 පිට (බු.ජ.ත්‍රි 15)
6. විහාර සූත්‍රය, සංයුතත නිකාය -2-6 පිට (බු.ජ.ත්‍රි 14)
7. රහොගත සූත්‍රය, සංයුතත නිකාය -4-412 පිට (බු.ජ.ත්‍රි 16)
8. පක්ෂ්වතතය සූත්‍රය, මණ්ඩිම නිකාය -3-34 පිට (බු.ජ.ත්‍රි 12)
9. පොටිපාද සූත්‍රය, දීස නිකාය - 1-388-436 පිට (බු.ජ.ත්‍රි 7)
10. පොටිපාද සූත්‍රය, දීස නිකාය - 1-404 පිට (බු.ජ.ත්‍රි 7)
11. උපාදාන පරිවතත සූත්‍රය, සංයුතත නිකාය -3-106 පිට (බු.ජ.ත්‍රි. 15)
12. මහා සලායතනික සූත්‍රය, මණ්ඩිම නිකාය -3-594 පිට (බු.ජ.ත්‍රි. 12)
13. බණ්ඩිය සූත්‍රය, සංයුතත නිකාය -3-148 පිට (බු.ජ.ත්‍රි. 15)
14. එළුණ්ඩිබුපම සූත්‍රය, සංයුතත නිකාය -3-24 පිට (බු.ජ.ත්‍රි 15)
15. ලට්ටකිකොපම සූත්‍රය, මණ්ඩිම නිකාය - 2 - 192 පිට (බු.ජ.ත්‍රි. 11)
16. සොණ සූත්‍රය, උදාන පාලි - බු.නි. -1-242 පිට (බු.ජ.ත්‍රි. 24)
17. අංගුතතර නිකාය - 1-212 පිට (බු.ජ.ත්‍රි. 18)
18. කුකුරවතිය සූත්‍රය - මණ්ඩිම නිකාය -2-88 පිට (බු.ජ.ත්‍රි. 11)
19. සුඛ වගේ, ධමම පදය ගා. 203, බුදුක නිකාය -1-76 පිට (බු.ජ.ත්‍රි. 24)
20. සංවේතනා සූත්‍රය, අංගුතතර නිකාය -2-306 පිට (බු.ජ.ත්‍රි. 19)
21. මගේ වගේ, ධමම පදය, ගා.277 බුදුක නිකාය -1-94 (බු.ජ.ත්‍රි. 24)
22. බ්‍රාහමණ වගේ, ධමම පදය, ගා.383, බුදුක නිකාය -1-64 පිට (බු.ජ.ත්‍රි.24)
23. ජරා වගේ, ධමම පදය, ගා. 154, බුදුක නිකාය -1-64 පිට (බු.ජ.ත්‍රි. 24)
24. උදාන සූත්‍රය, සංයුතත නිකාය -3-102 පිට (බු.ජ.ත්‍රි. 15)
25. කිංමුලක සූත්‍රය, අංගුතතර නිකාය -5-344 පිට (බු.ජ.ත්‍රි. 22)
26. පාරිලෙයාක සූත්‍රය, සංයුතත නිකාය 3-164 (බු.ජ.ත්‍රි. 15)
27. මහා පරිනිඛාන සූත්‍රය, දීස නිකාය -2-246 පිට (බු.ජ.ත්‍රි. 8)
28. අංගුතතර නිකාය -1-274 පිට (බු.ජ.ත්‍රි. 18)
29. පයිම නිබාන සූත්‍රය, උදාන පාලි, බුදුක නිකාය -1-290 පිට (බු.ජ.ත්‍රි 24)

14 වන දේශනය

(පහත් කණුව ධම් දේශන) අංක 196)

නමො තස්ස භගවතො අරහතො සමමා සම්බුද්ධස්ස

ඉදී ජාතු වෙදගැ - ඉදී ජාතු සඛෑල්
ඉදී ජාතු අපලිඛතං - ගණබමුලං පලිඛණති¹

ලදුක සුතත සංපුතත නිකාය...

සැදුහැට්ත් පින්වතුනි,

සාංසාරික සත්ත්වයාගේ ජ්විත පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් සියල්ල ආයතන හයක් තුළ සිදුවන බව ලේඛකය දිහා විමසුම් ඇසින් බලන කෙනෙනකට පෙනී යනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආධ්‍යාත්මික ආයතන හය පටිවච්චමුපසාද ධම්යේ හැඳින්වෙන්නේ සළායතන නාමයෙනුයි. වික්‍රික්‍රාණ නාමරූප දිය සුළුල තුළින් මතවන ආකුල, ව්‍යාකුල ක්‍රියාකාරිත්වය රුප, ගබඳ, ගණ, රස, පොටිඩ්, ධම් කියන බාහිර ආයතන හයන් එක්ක සම්බන්ධිකරණයෙන් ලේඛයාට හඳුන්වා දෙන්නේ මේ සළායතනයයි.

සංපුත්ත නිකායේ සළායතන සංපුත්තයේ උදුක සුතුයේ එන ගාථාවකුයි අද අපි මේ දහ හතර වෙනි පටිවච සමුපසාද දේශනාවට මාතාකාව හැටියට ඉදිරිපත් කර ගත්තේ. නිලෝගුරු සමමා සම්බුද්ධරාණන් වහන්සේ එක් අවසාවක සංසයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මහැණි, උදුක රාමපුත්‍ර මෙන්න මෙහෙම කියමනක් කියනවා.

ඉදී ජාතු වෙදගැ - ඉදී ජාතු සඛෑල්
ඉදී ජාතු අපලිඛතං - ගණබමුලං පලිඛණති

මෙක තෝරුම 'ඉදී ජාතු වෙදගු' කියල කියන්නේ මෙක තමයි ඇත්තෙන්ම ටේඩොයේ පරතෙරට ගියයි කියන්නේ 'ඉදී ජාතු සබඳී' කියන්නේ මෙක තමයි ඇත්තෙන්ම සියල්ල ජය ගත්තයි කියන්නේ 'ඉදී ජාතු අපලිබතං ගණවූමුලං පලිබණී' කියන්නේ මෙක තමයි ඇත්තෙන්ම මෙතක් මුල නොසැරු ගඩුවෙහි මුල සැරුවයි කියන්නේ. එහෙම මේ ගාර්යා ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ සංස්යා වහන්සේලා අමතලා කියනවා. "මහණෙනි, උදාක මේ උදාන ගාර්යා ප්‍රකාශ කළාට මොකද, ඒක හරි හැටියටම ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්නේ මේ ගාසනයේ හිකුව්වකටයි. රළුගට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රහේලිකා විදියේ ගාර්යාවේ අර්ථය තෝරන විදිය මෙහෙම ප්‍රකාශ කරනවා. "මහණෙනි, කෙසේද කෙනෙක් වෙදගු වෙන්නේ?" ඒක තෝරන්නේ මෙහෙමයි. 'යතො බො හිකඩුවේ හිකඩු ජනනං එස්සායතනානා සමුද්‍යකුව, අන්තර්මකුව, අස්සාදකුව, ආදීනවකුව, නිස්සරණකුව, යථාභ්‍යතං පජනාති, එවං බො හිකඩුවේ හිකඩු වෙදගු හොති'

යම් හෙයකින් යම් හිකුවක් ස්ථාන භයේ සමුද්‍ය හටගැනීම, අසායට යාම, ආස්ථාද පක්ෂය, ආදීනව පක්ෂය, එයින් නික්මීම කියන නිස්සරණය යථාභ්‍යත වශයෙන් ඇති තතු පරිදි ප්‍රයාවෙන් අවබෝධ කර ගනිද, අන්න එපමණකිනුයි හිකුවක් 'වෙදගු' වෙන්නේ. රළුගට කෙසේද මහණෙනි, 'සබඳී' වෙන්නේ. සියල්ල ජයගත්තා වෙන්නේ? ඒකත් අර විදියටම ප්‍රකාශ කරනවා. 'යතො බො හිකඩුවේ හිකඩු ජනනං එස්සායතනානා සමුද්‍යකුව, අන්තර්මකුව, අස්සාදකුව, ආදීනවකුව, නිස්සරණකුව, යථාභ්‍යතං විදිනවා අනුපාදාය ව්‍යුතෙනා හොති' අර කියාපු ස්ථාන භයේ හට ගැනීම, අසායට යාම, ආස්ථාදය, ආදීනවය, නිස්සරණය, යථාභ්‍යත වශයෙන් දානගෙන උපාදානයෙන් තොරව හිත මුදාගත්තු තැනැත්තාට තමයි 'සබඳී' කියන්නේ. "සියල්ල ජය ගත්තය" කියන්නේ.

කෙසේද මහණෙනි, මෙතක් මුල නොසැරු ගඩුවෙහි මුල හැරුවයි කියන්නේ? ඒක රෘත්ත් වැඩිය ප්‍රහේලිකා විදියේ පදයක්. මහණෙනි, 'ගණකා' ගඩුව කියන්නේ මේ පයිවි, ආපො, තෙඹා, වායො

කියන සතර මහා භූතයින්ගෙන් හඳුනු, මව පියන් නිසා හටගත්, බත් කොමු පිළු එකතුවක් වන අනිතා සවහාවය ඇති ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් සවහාවය ඇති මේ කයටම වෙන නමක්. කුමක්ද මහණෙනි, ගබවේ මුල කියන්නේ? ගබවේ මුල කියන්නේ තණාවටම වෙන නමක්. කොතකින්ද මහණෙනි, ඒ ගබවේ මුල හැරුවයි කියන්නේ? ඒක තෝරන්නේ මෙහෙමයි. යමකිසි හිසුවක් තුළ තාශ්ණාව ප්‍රහිණද, මුලිනුපුටා දමන ලද්දේද, උගුලා තබන ලද තල්ගසක් මෙන් නැති කරන ලද්දේද, නැවත නුපදින තත්ත්වයට පත් කරන ලද්දේද, ඒ හිසුව තමයි මෙතෙක් මුල නොහැරු ගබවේ මුල හැරුවයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දුන් මේ විවරණයෙන් අපට ජේත්තා මේ 'වෙදග්‍රා' කියන එක බමුණ්න්ගෙන් ගත්තු වවතායක්. අපි ගාසනික අර්ථයෙන් කියනවා නම දතුපුතු සියලු දැනුමෙන් පරතෙරට ගිය කියන එකයි. සියලු දැනුමෙන් පරතෙරට ගියයි කියල බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අර ආයතන හයේ පස් ආකාර අවබෝධය සම්පූර්ණ වීමයි. සියල්ල ජයගත්තා කියන්නේ ඒත් අර පස්ආකාර අවබෝධය ලබාගෙන සළායතනය පිළිබඳව උපාදානයෙන් තොරව විමුක්ත් වීමයි. මෙයින් අපට ජේත්තා සියල්ල දැනගැනීමත් සියල්ල ජය ගැනීමත් කියන දෙකම සළායතන ආගුයෙන් තේරුම් ගත යුතු බව. අපි මේ 'සියල්ල' කියලා කිවිව නිසා මෙතන ඉදාලා සාධක සූත්‍රයක් ඉදිරිපත් කරනවා. පින්වතුනි, සළායතන සංයුත්තයේම කියනවා 'සබා' කියලා සූත්‍රයක්?²

'සබා' කියන්නේ සියල්ල. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංසියා වහන්සේලා අමතලා කියනවා 'සබා' වා හික්බවේ දෙසිස්සම්' මහණෙනි, නුඩිලාට 'සියල්ල' මම කියලා දෙනවා, දේශනා කරනවා, හොඳට ඇහුමිකන් දෙන්න. 'හිසුව හික්බවේ සබා' මොකක්ද සියල්ල? 'වක්‍රියෙනුව රුපා ව, සොතෙනුව සදා ව, සානෙනුව, ගණා ව, ජ්වහා ව, රසා ව, කයෝ ව තොයුනා ව මෙතොව ධම්මා ව. ඇයන්, රුපත්, කනත්, ගබදත්, නාසයත්, ගද සුවදත්, දිවත්, රසත්, කයත් ස්ථාපයි කළ යුතු දේවලුත්, මනසත් ධම්මයනුත්, මෙකයි සබා, එහෙම කියල නැවැත්තුවේ නැහැ බුදුරජාණන් වහන්සේ. ර්ලගට මහා පුදුම විදියේ අනියෝගයක් කළා 'යො හික්බවේ එවං වදෙයා, මහණෙනි යමෙක්

මෙන්න මෙහෙම කියනවා නම් 'අහමෙතං සබඩා පවතකුව අසුදුයේදී සබඩා පසුදුයාපෙස්සාම්.' මම ඔය කියන සබඩය අත හැරලා ප්‍රතිසේෂ්ප කරලා වෙන සබඩයක් පෙන්නුම් කරනවා කියලා කිවිවොත් මහණෙනි, ඒක කටමැත දෙශඩ්ලක් පමණයි. නිකන්ම 'හඩියක්' පමණයි. ඒක ප්‍රශ්න කළහම ඒ තැනැත්තාට කට උත්තරත් නැහැ. මොකද ඒ තැනැත්තාට ඒක ගැන අවබෝධයක් නැති නිසා. එයින් තහවුරු කරනවා බුදුරජාණන් වහන්සේ 'සබඩ' කියන එක. ඉතින් මේ පරිසරය තුළ රූපගත මේ වගේම පුදුමාකාර දේශනාවක් කියනවා ඒත් සලායනන සංයුත්තයේම. සම්ඳිය කියන සාම්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලගට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා 'ලොකා ලොකාති භනෙන වුවති කිතකාවනා තුබා භනෙන ලොකා වා අස්ස ලොකපසුදුත්ති වාති'³ 'සාම්න් ලෝකය ලෝකය කියල කියනවා. කොතෙකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රයුජ්‍යතියක්, ලෝකය කියල පැනවීමක්, දක්වන්න පුළුවන් වෙන්නේ?

එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා 'යයු බො සම්ඳිය අත්ටී වකුවා, අත්ටී රුපා, අත්ටී වකුවිසුදුණාණ, අත්ටී වකුවිසුදුණාණවිසුදුණාතබා ධම්මා අත්ටී තත් ලොකා වා ලොකපසුදුත්ති වා' එක ඉතුළුයක් ආයතනයක් ගැන කිවිවහම අනිත් භරිය මේ පින්වතුන් සළකාගත්ත්. හයම තිස්සේම කියන්න ඕන නැහැනේ. ඇසු ගැන කිවිවේ මෙහෙමයි. සම්ඳිය යම් තැනක ඇසුක් ඇද්ද, රුප ඇද්ද, වකුවිසුදුණාණයක් ඇද්ද, වකුවිසුදුණාණයෙන් දතුයුතු ධම්යන් ඇද්ද, එතන ලෝකයක් හෝ ලෝක ප්‍රයුජ්‍යතියක් ඇත. ඒ විදියට හය ගැනම කියලා අවසාන කරන්නේ මෙහෙමයි. යම් තැනක මනසක් ඇද්ද ධම්යන් ඇද්ද, මනෝ විසුදුණාණයක් ඇද්ද, මනොවිසුදුණාණයෙන් දතු යුතු දේවල් ඇද්ද, එතන ලෝකයක් හෝ ලෝක ප්‍රයුජ්‍යතියක් ඇත. රූපගත ඒකේ අනිත් පැත්තක් කියනවා. සම්ඳිය යම් තැනක ඇසුක් නැද්ද, රුපයක් නැද්ද, වකුව විසුදුණාණයක් නැද්ද, වකුව විසුදුණාණයෙන් දතු යුතු දේවල්ද නැද්ද, එතන ලෝකයක්වත් ලෝක ප්‍රයුජ්‍යතියක් වත් නැතැ. එයින් පෙන්නුම් කරනවා මේ සලායනනය නැති වෙන අවසාවකුත් කියන බව.

අපි රේඛට මාරුවෙමු මීට කළිනුත් අපි නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කළ සූත්‍ර පිටකයේ දිසි නිකායේ පළවෙනි සූත්‍රය. ඉතාම ගෞෂේධයි අපි කියල තියෙනවා. අර හැට දෙකක් දාෂ්ටී ප්‍රතිසේෂප කරන බණදු- බ්‍රහ්මජාල සූත්‍රය. ඒ සූත්‍රය අවසාන කරන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා. ඔක්කොම සම්පිශ්චිතය කරලා පෙන්වලා යම්තාක් දාෂ්ටී ලෝකයේ තියනවා නම්, ඇතිවුණා නම්, ඉදිරියට ඇති වෙනවා නම්, ඒ හැම එකක්ම මේ හැට දෙකට අයිති වෙනවාය කියල බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි, මය කියාපු ගුමණ බ්‍රාහ්මණයින් යම් මතවාද ඉදිරිපත් කරනවා නම් මය හැට දෙකට අයිති, ඒ හැම කෙනෙක්ම ඔන්න රේඛට පාලි වෙනත් කියන්න වෙනවා ‘සබේ තෙ ජහි එස්සායතනෙහි ඩ්ස්සු ඩ්ස්සු පරිසංවේදෙනකි’⁴ ස්පෑඩි ආයතනයන්ගෙන් ස්පෑඩි කරලා ලැබෙන වින්දනයක් තුළිනුයි ඒ දාෂ්ටී සියල්ල ඉදිරිපත් කරන්නේ. එහෙම ඒ ස්පෑඩි ආයතනයන් ආගුරෙයන් එන වේදනාව තුළින් මේ දාෂ්ටී ඉදිරිපත් කිරීම නිසා සිදුවෙන දේ රේඛට කියනවා. ඒ අයට ‘වේදනා පවත්‍යා තණ්ඩා, තණ්ඩා පවත්‍යා උපාදානං, උපාදාන පවත්‍යා හවා, හව පවත්‍යා ජාති, ජාති පවත්‍යා ජරා මරණ සෝක පරිදෙව’ ඒ ඔක්කොම ගුමණ බ්‍රාහ්මණයින් ඒ ස්පෑඩි ආයතන තුළින් උපද්‍රවා ගත්තු දාෂ්ටී නිසා ඒ අය වේදනාව තුළින් තණ්ඩාවට යනවා, තණ්ඩාවෙන් උපාදානයට යනවා, උපාදානය තුළින් හවය. ඔන්න සංසාරෙන් මිදෙන්නේ නැහැ.

ඔන්න රේඛට කියනවා නියම හික්ෂුව ගැන. හිතාගන්න පුළුවන්. ‘වේදගු’ කියන වවනය දත්තු සියල්ල දින ගත්තාය කියල අරගොල්ලා හිතුවෙ දාෂ්ටී තුළින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් අවස්ථාවක හික්ෂුවක් අර කළින් කියාපු ආකාරයට ජනනා එස්සායතනානං සුමුද්‍රය ව අනුගමං ව අස්සාදං ව ආදිනව් ව නිස්සරණ ව යර්ජනාත්මක පරානාති, අයා ඉමෙහි සබේහෙව උත්තරීතරං පජානාති’ යම් කලෙක මගේ ගාසනයේ යම් හික්ෂුවක් සළායතනයන් පිළිබඳ හට ගැනීම අස්ථායට යාම ආස්ථාද පක්ෂය ආදිනව පක්ෂය නිස්සරණ පක්ෂය කියන ඒ පහම හරියාකාර ප්‍රජාවෙන් තෙරුම ගත්ත නම් ඒ හික්ෂුව මය කියාපු දාෂ්ටීවාදීන් හැම කෙනාවම වඩා උත්තරීතර

ප්‍රඟාවත් යුත්ත තැනැත්තායි. අන්න වෙදගු කියන එක තේරුම් කළ ආකාරය.

ර්ලගට තව තවත් සළායතන පිළිබඳ කතන්තරය යනවා. ඔන්න ර්ලගට කියනවා ඒත් අර කියාපු ‘සක්’ සූත්‍රය වගේ සූත්‍රයක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සංසයා වහන්සේලාට හිටි ගමන්ම කියනවා.⁵ ‘දුයං වො හිකඩව දෙසිස්සාම්’ මහණෙනි, මම නුඩ්ලාට ‘දෙකක්’ දේශනා කරනවා. කුමක්ද දෙක? වකුනුකෙස්ව රුපා ව සොනැකෙස්ව සඳා ව සානැකෙස්ව ගණා ව ජ්වාවෙව රසාව කායා වෙව එතායිනාව, මහොවෙව ධම්මා ව ආදි වශයෙන් එක එක ආධාර්තික ආයතන හයත් බාහිර ආයතන හයත්. ඇසෙත් රුපයත් කනත් ගබාදයත්, නැහැයත් ගද සුවලත් දිවත් රසයත්, කයත් ස්ථානයත් මනසත් ධම්මත්.

එතෙන්දින් බුදුරජාණන් වහන්සේ අර වගේම අහියෝගයක් ඉදිරිපත් කරනවා. ‘මේකයි දෙක’ යම්කිසි කෙනෙක් කිවිවෙන් මේ දෙක හැර වෙනත් දෙකක් තියනවයි කියල ඒක හිස් ප්‍රලාපයක්, මැත දෙඩ්විල්ලක් පමණයි. එයාට ඒක එස්පූ කරන්න බැහැ. ඔන්න එතකොට දුයං සූත්‍රයෙනුත් එක තහවුරු වෙනවා. ර්ලගට මේ සළායතනය පිළිබඳ සළකල බලනකොට දැන් මෙතන කියවුනා සළායතන නිරෝධයක් ගැන. අපේ දේශනා වලදී අපි කොච්චරවත් පෙන්නුම් කරල තියනවා මේ ‘නිවන’ කියල කියන එක මෙලොවම සළායතනයන්ගෙන් ව්‍යුත්ත වීම බව. ඒක තමයි නිස්සරණය කියන්නේ. සළායතන නිරෝධය මෙලොවම ප්‍රතිශක්ෂ කරගත හැකි දෙයක්. ඒ ප්‍රතිශක්ෂය ඇත්ත වශයෙන්ම අරහත්ල සමාපත්තිය තුළයි ලබන්නේ. ඒ සමාපත්තිය තමයි ඇත්ත වශයෙන්ම නිවන කියල කියන්නේ.

ඒක පිළිබඳව ඒකට අදාළව වටිනා සූත්‍රයක් තියනවා. එක් අවස්ථාවක මහා කොට්ඨාස සාම්න් වහන්සේ සාරිපුතන සාම්න් වහන්සේ හමුවන්න ආවා ගැන්දැවේ හාවනා කරලා ඉවර වෙලා. ඇවිල්ලා අහනවා ගැහුරු විදියේ ප්‍රශ්නයක්.⁶ ඇවැන්නි සාරිපුත්ත, ජනනං එස්සායතනානානං අසේස විරාග නිරෝධා අත්තක්දීං කිසුවී,

“ස්පෑඩි ආයතන හය නිරවගේ වගයෙන් නිරෝධ වුනාට පස්සේ අන් කිසිවක් තිබේද? සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද ‘මාහෙවං ආවුසො’ එහෙම අහන්න එපා, ප්‍රශ්නයම අවලංග කරනවා. එතකොට මහා කොට්ඨාස ස්වාමීන් වහන්සේ අහනවා අර විදියටම අපි සිංහලෙන් කිවිවොත් මේ සළායතන සම්පූර්ණයෙන්ම නිරුදු කළාට පස්සේ එහෙම නම් කිසිවක්ම නැද්ද ඒකටත් කියනවා එහෙම ප්‍රශ්නයක් අහන්න එපා.

ර්ලගට අහනවා මේ දෙකම එකතු කරලා එහෙම නම් නියම තත්ත්වය සළායතනය සම්පූර්ණයෙන්ම නිරෝධ කළාට පස්සේ යමක් ඇතේ සහ නැත කියන දෙකමද? ‘එහෙම කියන්න එපා’ කියනවා. ‘මාහෙවං ආවුසො’ ර්ලගට හතර වෙනුව අහනවා එහෙම නම් තත්ත්වය සළායතන නිරෝධයෙන් පස්සේ කිසිවක් ඇතිත් නැතින් නැති කියන එකද? ‘මාහෙවං ආවුසො’ එහෙමත් අහන්න එපා. එතකොට මහා කොට්ඨාස ස්වාමීන් වහන්සේ අහනවා, “කොහොමද ආයුණුමතුන් වහන්ස, මම මය කියන දේ තේරුම් ගන්නේ?” ඔන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා.

යම් කෙනෙක් කිවිවොත් ස්පෑඩි ආයතන හයේ සම්පූර්ණ නිරෝධයෙන් පස්සේ කිසිවක් ඇතෙයි කියලා එයින් කරන්නේ - එතන අමුතු වවනයක් ප්‍රකාශ කරනවා - ‘අප්පපසුව්ව පපසුව්වති’ පපසුව කියන වවනය මේ පින්වතුන්ට කළින් තේරුම් කරල ඇති. ‘අප්පපසුව්ව පපසුව්වති’ කියල කියන්නේ කොට්ඨාස භාෂා ව්‍යවහාරය එකතු කර ගන්න සූදුසූ නැති තැනක ඒක යොදනවයි කියන එක. ගැටුරින් කිවිවොත් පපසුව, තරක ආදිය නොකළ යුතු තැන පපසුව කිරීමක් වෙනවා. සළායතනය නිරුදු වුනාට පස්සේ යම් කිසිවක් තියනවද කියන ප්‍රශ්නයම වැරදියි. ඒ වගේම අතික් ප්‍රශ්න ගැනත් කියනවා, මේ හතරකොන් ප්‍රශ්න ගැන මේ පින්වතුන්ට අපි කොතොක්ති කියල කියනවා මය උහතෝකෝටික වතුෂකෝටික ප්‍රශ්න කියන දෙකොන් සතරකොන් ප්‍රශ්න ඕවා මක්කොම තරක කාරයන්ගේ ප්‍රපසුව.

එ නිසා තමයි සාරිපුත්ත භාමුදුරුවෝ ඔක්කොම අවලංග කලේ.

අර භතර ගැනම කියනවා ‘අපසපක්වීම් පපකේකුව්ති’. එහෙම කියන එක්කනා ප්‍රපක්ව තොකල යුතු දදයක් ගැන ප්‍රපක්ව කරනවා. එහෙම ප්‍රකාශ කරලා අවසාන වගයෙන් කියන්නේ ‘යාචනා ආච්චේසා ජනනං එස්සායනනානං ගති තාචනා පපක්වස්ස ගති. යාචනා පපක්වස්ස ගති තාචනා ජනනං එස්සායනනානං ගති’ ඒක තේරුම ඇවැත්ති යම්තාක් දුරට මේ සලායනනය විහිදෙයිද, ඒතාක් දුරටම ප්‍රපක්වය විහිදෙනවා. යම් තාක් දුරට ප්‍රපක්වය විහිදෙනවා නම් ඒතාක් දුරට සලායනනය විහිදෙනවා. ර්ලගට කියනවා ‘ජනනං ආච්චේසා එස්සායනනානං අසේස විරාග නිරෝධා පපක්ව නිරෝධා පපක්ව මූපසමෝ’ ඇවැත්ති සලායනන හයම නිරුදු වුනාට පස්ස ප්‍රපක්ව සංසිදෙනවා, ප්‍රපක්ව නිරෝධ වෙනවා. ප්‍රපක්ව නිරෝධය කියන වචනය නිවනටම නමක්. ප්‍රපක්ව කරන්න ඉඩක් නැහැ. එතන ආයතන හයම නිරුදු නිසා, ගැහුරු නමුත් ඒක ඉතාම වටිනාම සූත්‍රයක්. තවත් මේකට එකතු කරනවා නම් අපි මිට කළින් සවිස්තරව කිසු සූත්‍රයක් කෙටියෙන් දක්වනවා නම්, බුදුරජාණන් වහන්සේ යම්කිසි දේශනාවක අග හරියේදී සංසයා වහන්සේලාට මේ විදියට ප්‍රකාශ කරනවා. ‘තසමාතිහ හික්බිවේ සේ ආයතනෙ වෙදිතකෙළ යන් වක්‍රියාව් නිරුණුවති, රුපසක්කා ව විරුණුති සේ ආයතනෙ වෙදිතකෙළ, යන් සොතක්ව නිරුණුවති සඳහ සක්කා ව විරුණුති’⁷ ඔය විදියටයි කියවෙන්නේ. මුළු එක කිවිවහම අනික්වා තේරුම ගන්න බලන්න.

මහණෙනි, ඒ ආයතනය තේරුම ගත යුතුයි. කොයි විදියේ ආයතනයක්ද, අමුතුම ආයතනයක්, ඒ කියාපු ආයතනයේ ඇසි නිරුදුයි. රුපය මැකිල යනවා. ‘විරුණුති’. කන නිරුදුයි, ගබන් මැකිල යනවා. නැහැය නිරුදුයි. ගද සුවදන් මැකිල යනවා. ඒ විදියට කියාගෙන ගිහින් අන්තිමට කියන්නේ ‘මනා ව නිරුණුවති ධමම සක්කා ව විරුණුති’ මනසන් නිරුදු වෙනවා ධමියනුත් මැකිල යනවා. ඔහොම ප්‍රකාශ කරලා අන්තිමට තහවුරු කරන්නේ ‘සේ ආයතනෙ වෙදිතකෙති සේ ආයතනෙ වෙදිතක්’ කියල. ඒ ආයතනය දත යුතුයි. ඒ ආයතනය දත යුතුයි. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ නැගිටලා විභාරයට වැඩියා. තේරුම කළේ නැහැ. සංසයා වහන්සේලා

කල්පනා කළා අපට ප්‍රහේලිකා විදියේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපට අර්ථය දැන ගන්න ලැබුණෙන් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩියා. අපි මොකද කරන්නේ? කියලා හිතලා ආනන්ද හාමුදුරුවෝ මේ විදියේ දේවල්වලට බුදුරජාණන් වහන්සේත් ප්‍රශ්නයා කළ කෙනෙක්. යන්න ඕන ආනන්ද ස්වාමීන් වහන්සේ ලගට කියලා උන්වහන්සේ ලගට ගිහිල්ලා අර්ථකථනය ඉල්ප්‍රවහම උන්වහන්සේ රිකක් අදිමදි කරල කිවිවා. මට පේන හැටියට මම අප්‍රවාවක් දෙන්නම් කියලා. ලොකු අප්‍රවාවක් නොවෙයි උන්වහන්සේ කළේ. මෙන්න මෙහෙමයි කියන්නේ 'සළායතන නිරෝධා බො ආච්‍යෝ හගවතා සන්ධාය භාසිතං' සළායතන නිරෝධයයි එතනින් පෙන්නුම් කරන්නේ. සළායතන නිරෝධය කියන්නේ නිවන බව අපි විස්තර කරල තියනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සළායතන නිරෝධය හැදින්වූයේ අමුතුම ආයතනයක් හැටියම. ඔතන උගතුන්ට බොහෝම ගැටළ තැනක්.

මය ආකාරයට සළායතන නිරෝධය තමයි ලෝකයෙන් එතර වීම. එකකි අර ඔක්කාම දුනුම් පරාදයි කියන්නේ. අන්න ඒ විදියේ තත්ත්වයක්. තව දුරටත් මේ පිළිබඳව සූත්‍ර ඉදිරියට හමු වෙනවා. එක් අවස්ථාවක ඒත් මහා කොට්ඨාසිත ස්වාමීන් වහන්සේ සාරිප්‍රත ස්වාමීන් වහන්සේ ලගට ඇවිල්ලා - ඇත්ත වශයෙන් උන්වහන්සේලා දෙනමම මේ ගාසනයේ ඇත්තු වගෙයි. මහා ප්‍රයා ඇති අය. මේ විවරණ උන්වහන්සේලා ඉදිරිපත් කරන්නේ අප සඳහා කියලා හිතා ගන්න ඕන. මහා කොට්ඨාසිත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සාරිප්‍රත ස්වාමීන් වහන්සේගෙන් අහනවා.⁸ සංයෝජන කියල කියන්නේ බන්ධනය, 'මේ ඇසි රුපයන්ට බන්ධනයක්ද, එහෙම නැත්තම් රුප ඇසිට බන්ධනයක්ද, කන ගබඳයන්ට බන්ධනයක්ද, එහෙම නැත්තම් ගබඳ කනට බන්ධනයක්ද, ගද සුවද නැහැයට බන්ධනයක්ද, එහෙම නැත්තම් නැහැය ගද සුවදට බන්ධනයක්ද, ඔන්න මය විදියට හිතාගන්න.

අවසානයේ කියනවා මනසට ධම්‍ය බන්ධනයක්ද, එහෙම නැත්තම් ධම්‍ය මනසට බන්ධනයක්ද? එතෙන්දී සාරිප්‍රත ස්වාමීන් වහන්සේ කියනවා "නැහැ ඇවැත්ති, ඇසිට රුප බන්ධනයක් නොවේ. රුපවලට

අැස බන්ධනයක් නොවේ. කන ගබාදවලට බන්ධනයක් නොවේ. ගබාද කනට බන්ධනයක් නොවේ. නමුත් ඒදෙක තිසා යම් ජ්‍යෙෂ්ඨයක් උපදිනවා නම් ඒකයි බන්ධනය.

ර්ලගට ඒකත් පෙන්නුම් කරන්න සාරීප්‍රත්‍ය සිංහිත් වහන්සේ පොඩි උපමාවක් ප්‍රකාශ කරනවා. යම් සේ ඇවැත්ති, කළ ගොනෙකුයි, සුදු ගොනෙකුයි එකම දීම වැළකින් හරි, යොතකින් හරි, දෙන්න ඇදුලා තියනවා. ඒ ඇදුලා තියන අවස්ථාවේ, යම් කොනෙක් කිවිවෝත්, මේ කළ ගොනාට සුදු ගොනා බන්ධනයක්ය එහෙම නැත්තම් සුදු ගොනාට කළ ගොනා බන්ධනයක්ය එහෙම ක්ම හරිද? නැහැ ඇවැත්ති කියනවා. ඒක නොවේ බන්ධනය මේ මැදින් තියන යොතයි, යොතයි. ඒ බැමීම අන්න ඒ වගේ ඇවැත්ති, ඇහැට රුප බන්ධනයක් නොවේ. රුපවලට ඇස බන්ධනයක් නොවේ. ඒ දෙක තිසා හට ගන්නා ජ්‍යෙෂ්ඨයයි බන්ධනය, ඇල්මයි බන්ධනය.

තවත් ඒ වගේ උපමා කථාවක් කියනවා නම් - මේ පින්වතුන් කුමති තිසා උපමා කථාවලට - ඒත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක අපට කියන්න වගේ හොඳ උපමාවක් සංස්යා වහන්සේලාට කිවිවා,⁹ මහණෙනි, එක් අවස්ථාවක ඉඩබෙක් හැන්දැ යාමයේ ගගෙන් එගොඩට ඇවිල්ලා ආහාර සොයිත් යනවා. ඒ වෙළාවේම හිවලෙකුත් ආහාර සොයිත් ඇවිල්ලා ගේ තෙර ඇවිදිනවා. ඉඩබා දැක්කා ඇත්තැම හිවලා එනවා. දැක්කා මොකද කළේ. දන්නවතේ ඉඩබාගේ හැටි. කකුල් හතරත් ඔවුන් කටුව ඇතුළට ගන්නා. ඇතුළට අරගෙන හාං කවිසියක් දන්නේ නැතිව වගේ ඔහේ ඉන්නවා සද්ද නැතිව. හිවලත් දැක්කා ඇත්තැම ඉඩබා. හිවලා ආව ලගට, ඇවිල්ලා හිටගෙන ඉන්නවා. යම් වේලාවක මේ ඉඩබා මේ අංග පහෙන් එකක් හරි එළියට දුම්මොත් මම ඇදුලා කඩලා කනවා. නමුත් ඉඩබා එකක්වත් එළියට දුම්මෙ නැහැ. අන්තිමට හිවලා බලාගෙන ඉදාලා, ඉදාලා හරියන්නේ නැහැ වැශේ කියලා යන්න ගියා.

ර්ලගට උපමීය කියනවා. එසේම මහණෙනි, හිතාගන්න මාරයා නුමිලා ලග නිතරම බලාගෙන ඉන්නවා. ඇහැ තුළින් කඩා වදින්දේ,

කන තුළින් කඩා වදින්දේ, ඔය ආදී වගයෙන් මාරයා බලාගෙන ඉන්නවා අර හිටලා වගේ. ඒ නිසා ඒකෙන් ආරණ්‍ය වෙන හැරී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. බොහෝ තැන්වල දක්වන අර ඉන්දිය සංවරය පිළිබඳ කථාවෙන්, නිතර සඳහන් වෙන පායයක් 'වක්‍රිනා රුපෙ දිස්වා න නිමිත්තයායී භෞති, නානුබාස්සුත්තයායී' ආදී වගයෙන් ඉන්දිය සංවරය පිළිබඳව මහණෙනි, නුම්ලා ඇසින් රුපයක් දක්ලා, ඒ පිළිබඳව නිමිති හා අනුව්‍යක්ෂුත්ත ඒ වෙන දෙකත් කෙටියෙන් කියනව නම්, ඔන්න අපි උපමාවක් කියනවා, ලස්සන රුපයක් දැක්කා. ඒ ලස්සන රුපයට හිත ගියාට පස්සේ ඒ ලස්සන කොහොමද කියල පිතත්න අපි තව ඕවට එකතු කරනවා, ව්‍යක්ෂුත්ත දානවා. අන්න අනුව්‍යක්ෂුත්ත කියලා හිතාගන්න. ඒ විදියට අපි රුපයක් දක්ලා නිමිති, අනුව්‍යක්ෂුත්ත ගත්තොත්, ඒ ගැනීම තුළින් වෙන්නේ මොකක්ද කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ. ඒක තුළින් ආශ්‍රුව දම් මත්වෙලා පරිභානි තත්ත්වයකට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනයේ ප්‍රකාශ කරන්නේ, මහණෙනි, නුම්ලා ඉන්දිය දොරටු හයම වහගත්තොත් මාරයා බලන් ඉදාලා යයි. වැඩ් හරියන්නෙ නැහැ කියලා. ඒ ඉන්දිය සංවරය තුළින් සලායනයනෙයෙන් වෙන්න පූඩ්වන් අකුසල්, හැදෙන්න පූඩ්වන් අකුසල්, නැතිවෙනව අර ඉඩ්බා කටුව ඇතුළට වදින්න වගේ.

ර්ලගට ඒ උපමාව ලස්සනට ගාර්ථකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා.

කුමෙමාව අඩානි සකෙ කපාල
සමාද්ඩං හික්කු මොවිතකෙක
අනිසසිතො අකුකුමහයියාතො
පරිනිකුතො න උපවදෙයා කක්ෂ්වී

හරියට ඉඩ්බෙක් තමන්ගේ කටුව ඇතුළට අග පසග දාගන්නවා වගේ එසේම හිසුවක් හිතේ ඇතිවන මතේ විතරක - මතේ විතකක අර පක්ෂුව ඉන්දියයන් ආග්‍රායන්නේ එන්නේ. ඇසින් දක්ක දේවල් ඔස්ස යනවා, කතින් අහන දේවල් ඔස්සේ ආදී වගයෙන්. මතේ විතරක 'සමෝදනං' කියන්නේ ඒක ඇතුළට දාගන්නවා. පිටට යන්න

දෙන්න නොදී. එහෙම කලාත් ‘අනිසිතො අකුණුමහයානා’ මොහාකටවත් හේත්තු වෙන්නෙත් නැහැ. ‘න උපවදෙයා’ කාටවත් දෙප් කියන්නෙත් නැහැ. කාටවත් හිරිහැර කරන්නෙත් නැහැ. ‘පරිනිබුතො’ පිරිනිවෙනවා.

ඒ ඉන්දිය සංවරය ආගුයෙන් සලායනනය පිළිබඳව නිස්සරණය කියල කියන නිරෝධය දක්වා යන මාගිය එතනදී ප්‍රකාශ කළා. මේ සලායනන ගැන කියන තොට ඉබෝම ස්පෑඩි කථාවත් එනවා. ස්පෑඩි ආයතන ගැන මේ පින්වතුන්ට පටිචචමුප්පාදය ගැන කිවිව නිසා මෙන්න මේ සූත්‍රය ඉතාම වැදගත් වෙන්න පුව්වන්. රිකක් ගැහුරුයි. ස්පෑඩි ආයතන ගැන සඳහන් වෙන අවස්ථාවක මොලියල්ගුණ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා.¹⁰ තොනුබා හනෙන ප්‍රේසති’ කවුද ස්වාමීනි ස්පෑඩි කරන්නේ? ස්පෑඩි කරන කෙනෙක් ඉන්නවා කියල නිතන නිසා ආත්ම සකුණුව වෙන්න ඇති ඒ හිකුෂුව තුළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, “මම කියන්නේ නැහැ කවුරුවත් කෙනෙක් ස්පෑඩි කරනවා කියලා. මම කිවිව නම් කෙනෙක් ස්පෑඩි කරනවා කියලා එහෙනම් මය ප්‍රශ්න ගැලපෙනවා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. එහෙම නොකියන මගෙන් අහන්න ඕන ප්‍රශ්නය මේකයි.” ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය හරි ගස්සලා දෙනවා මොලිය එගුණ හිකුෂුවට අහන්න ඕන. ‘කිමපවයා තු බො හනෙන එසේයා’ නියම ප්‍රශ්නය විය යුත්තේ ‘කමක් ප්‍රත්‍යා කරගෙනද ස්පෑඩිය? කෙනෙක් ස්පෑඩි තිරිමක් නොවේ. එහෙම නම් ප්‍රශ්නය, මම දෙන පිළිතුර මේකයි බුදුරජාණන් වහන්සේ පුදුම විදියට පිළිතුරු දෙන්නේ. ‘සලායනන පවතයා එසේයා එසේ පවතයා වෙදනා’ වේදනා ගැන ඇහුවත් නැහැ. ‘සලායනන ප්‍රත්‍යා කරගෙන ස්පෑඩිය ඇති වෙනවා. ස්පෑඩිය ප්‍රත්‍යා කරගෙන වේදනා ඇතිවෙනවා කියල කිවිවා. මොලියල්ගුණ හිකුෂුව නොඅසු කාරණාවක් වේදනාව. එතෙන්දී මොලියල්ගුණ හිකුෂුව වේදනාව අල්ල ගත්තා.

‘කොනු බො හනෙන වෙදති’ කවුද ස්වාමීනි වේදනා විදින්නේ. එතනදීන් බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මම කියන්නේ නැහැ

කෙනෙක් විදිනව කියල. එහෙම කියනව නම් තමයි ඔය ප්‍රශ්නය හරි. මම එහෙම නොකියන කොට ඔහොම ප්‍රශ්න අහන ඒක වැරදියි. අහන්න ඔහා මෙහෙමයි. 'කිං පචචා තුබා හනෙත වෙදනා' වේදනාවට ප්‍රත්‍යාය කුමක්ද? එහෙම ප්‍රශ්නය ඇහැවිවාත් මම උත්තර දෙන්නේ මෙහෙමයි. 'එස්ස පචචා වෙදනා වෙදනා පචචා තණ්ඩා'. නොකියපූ තණ්ඩාවක් එවෙල් එලියට ගත්තා. එහෙම ප්‍රකාශ කළහම ආයිත් මොලිය එගුණ හිකුත්ව කියනවා - දැන් තණ්ඩාව ගැන කිවිවනේ. 'කො බො භනෙත තසති' කවුද මේ තණ්ඩාව කරන්නේ. එතනදිත් පිළිතුරු දෙනවා. මම කියන්නේ නැහැ කෙනෙක් තණ්ඩාව කරනවා කියලා. අහන්න ඔහා ප්‍රශ්නය. 'කිමපචචා හනෙත තණ්ඩා' කියලා. එතනදිත් කියනවා. 'වෙදනා පචචා තණ්ඩා, තණ්ඩා පචචා උපාදානං' ඔන්න ඔය කියන පිළිතුරු ගෙලිය තුළ මහ පුදුම දෙයක් ගැබිවෙනවා. මේ පින්වතුන් තේරුම් ගන්න බලන්න. මම උපමාවක් දෙන්නම්. දැන් ඔය විත්කාරයා ඉන්නවනේ අපි හිතමු දම් වැළකින් පුරුකක් විතුයකට නගන්න කියනවා. එක පුරුකක් විතරක් ඇත්දාන් එක දම්වැලකට අයිතියි කියල හිතනවද? පුරුකක් බව තේරෙන්න එක පුරුකක් එකක්ම වම් පැත්තෙනුත් දකුණු පැත්තෙනුත් අඩු ගණනේ පුරුක් භාගය බැහිත්වත් දක්වන්න ඔනෙනේ. එක දම්වැලක පුරුකක් බව පෙන්නන්න. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරේ මොලියඑගුණ හිකුත්ව නැසු කාරණයක් එකතු කළේ මොකද මේක දම්වැලක් බව පෙන්නන්න.

'සලායතන පචචා එසේ' සලායතන ප්‍රත්‍යායයෙන් එස්සයක් ඇති වෙනවා කියලා එතනින් නැවතුනේ නැහැ. 'එස්ස පචචා වෙදනා' ත් ගත්තා. අන්න හිතාගන්න එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම කරන්නේ මේ එක එකක්ම ප්‍රත්‍යාය ධම්. එතකොට උත්තරයට වැඩියෙන් දෙයක් කිවිවේ වේදනාව එකතු කරගෙන. එතකොට එක ඇල්ලුවනේ මොලියඑගුණ සුව්‍යීන් වහන්සේ. එයින් ගියා තණ්ඩාවට ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට උපාදානය දක්වා. කොහොම කොහොම හරි එකෙන් පෙන්නුම කරනවා එදිනෙදා ව්‍යවහාරයේ අපි කොහොම කිවිවත් බුදුරජාණන් වහන්සේ පටිවිසමුප්‍රාදය ආගුශයෙන් ගැහුරු අර්ථය ප්‍රකාශ කරනවා. කවුරුවත් ස්ථානි කරනව නොවේයි.

සලායනන ප්‍රත්‍යායෙන් ස්ථිරීය ස්ථිරීය ප්‍රත්‍යායෙන් වේදනාව. වේදනාව ප්‍රත්‍යායෙන් තණාව. ඔහාම යන්නේ. ඉතාම වටිනා සූත්‍රයක් මේක.

ඉතින් තවත් කළේපනා කරල බලනවා නම්, තවත් ආච්‍යාවක සංසයා වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා උන්වහන්සේලාට වෙවිව ප්‍රශ්නයක්.¹¹ මේ අනා තීරපික ගුමණ බ්‍රාහ්මණයින් අපෙන් අහනවා මොන අර්ථයක් වැඩක් සඳහාද ඔබ වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ලිග ගාසන බුහමවරියාව පුරන්නේ? මහණ වෙලා ඉන්නේ මොකද? එතකොට සංම්ති අපි කියනවා “දුක පිරිසිද දැන ගැනීම සඳහා මහණවුණේ. - දුක හරියට තේරුම් ගන්න” කියලා. මේ හිසුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපි එහෙම පිළිතුරු දීම කුළින් භාග්‍යවතුන් වහන්සේ නොකියපු දෙයක් කියනවද, එහෙම තැත්තම් අපි දීපු පිළිතුරු හරිද? ඒක දැන ගන්නයි මේ අහන්නේ.

බුදුරජාණන් වහන්සේ වදාරණවා හරි, හරි, හරියටම හරි. මහණෙන්, ඒ දුන්න පිළිතුර හරි. හැබැයි ඒ අය නුඩිලාගෙන් ඇපුවොත් ක්‍රමක්ද ඒ නුඩිලා පිරිසිද දැන ගන්න යන දුක කියලා. අන්න එතකොට නුඩිලා මෙහෙම කියන්න. ඒ රික අපි සිංහලට තැගුවොත්, ඇසත් දුකක්, රුපත් දුකක්, වකුව විස්දුනාණයත් දුකක්, වකුව සම්ස්යත් දුකක්, වකුව සම්ස්යය නිසා ඇත්තින සැප, දුක්, වේදනා මක්කොම දුකක්. ඒ අනුව හිතාගන්න අනික් ඒවා. සාමාන්‍යයෙන් මේ පින්වතුන් දන්නවා. දුක ගැන හඳුන්වන්නේ වතුරායිසත්තායේ පක්ව උපාදානසකනුයයි. මෙතෙන්දී පක්ව උපාදානසකනුය වෙනුවට සලායනන ආගුයෙන් පෙන්වන්නේ. දුක හැඳින්වුයේ සලායනනයේ දුක් ස්වභාවයයි එතන පෙන්නුම් කරන්නේ.

එ්වාගේ වටිනා සූත්‍ර රාජියක් තියනවා මේ සලායනනයේ තියන අනිත්තාව පෙන්නුම් කරන්න. ඒත් දූයා කියන සූත්‍රයකින්. අර දූයා සූත්‍රයට පස්සේයි එන්නේ. දුතිය දූයා සූත්‍රය.¹²

එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ‘දූයා හිකඩෙව

පටිවල විකුණුණයේ සමෙහාති'. මහණෙනි, දෙකක් නිසා විකුණුණය ඇති වෙනවා. විකුණුණය නිකන්ම පහළ වෙනවා නොවේ. දෙකක් නිසයි විකුණුණය ඇති වෙන්නේ. 'වකුවිස්ව පටිවල රුපෙව උපාරුති වකු විකුණුණය', ඇසත් රුපයත් නිසයි වකුවිකුණුණය උපදින්නේ. ඒ වගේම කනත් ගබදත් නිසයි සෞත්විකුණුණය උපදින්නේ, ඒ හැම එකක්ම 'නිසා ඉපදීමක්'. ඒකෙන් පෙන්නුම කරන්නේ හැම තිස්සෙම දෙකක් නිසා ඇති වෙනවා කියලා. රළුගට ප්‍රකාශ කරනවා 'තිණණ සඩහති එසේ' ඒක විකක් ගැහුරු කාරණයක්.

ඇසත් රුපයත් නිසා වකුවි විකුණුණය ඇති වෙනවා. යම් වෙලාවක ඇසත් රුපයත් නිසා වකුවි විකුණුණය ඇති වුන බව දැන්නේ නැතිව, ඒක තේරුම ගන්නේ නැතිව මෙක 'තුනක්' හැටියට ගත්තු හැටියේ ඒක ස්ථානයක් වෙනවා. ඇසත් රුපයත් නිසා වකුවි විකුණුණය ඇති වෙනවා. නමුත් එතෙන්දී තුනක් හැටියට ගත්තෙකත් ඒ තැනැත්තාට 'තිණණ සඩහති එසේ' ස්ථානයක් ඇති වෙනවා. එතෙන්දී ස්ථානය පිළිබඳ ඉතාම ගැහුරු පැත්තක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙහෙක් ස්ථානය කළා කියලා. ඒ වෙනුවට මෙතන පෙන්නුම් කරන්නේ යථා තත්ත්වය නොදුනීම නිසා - ඇත්ත වශයෙන් 'නිකං විකුණුණයක්' නැං කියල අපි බොහෝ අවස්ථාවල කිවිව, නිකම් ගින්නක් නැතුව වගේ. විකුණුණයක් නම් එකකා වකුවි විකුණුණය වෙන්න ඕන. සෞත්විකුණුණය වෙන්න ඕන. සාන විකුණුණය වෙන්න ඕන. ජ්වහා විකුණුණය වෙන්න ඕන. කාය විකුණුණය, අවසාන වශයෙන් මත්ත විකුණුණය වෙන්න ඕන. හැබැයි ඒ එකක්වත් 'ස්ටෝරු' කරල නැහැ. ඒවා හැදෙන්නේ දෙකක් එකතුලනාමයි. එතෙන්දී 'ඩයා' කථාව තියෙන්නේ. ඕකමයි පටිවසමූහ්‍යාදයේ රහස්. නිකම් ගින්නක් නැතුව වගේ ගින්න යම් යම් ප්‍රත්‍යායන් ආගුයෙන් ඇති වෙනවද එකට ඒ නමම යෙදෙනවා.¹³ කඩාසි ගින්නක්ද, දර ගින්නක්ද, පියුරු ගින්නක්ද, දහයියා ගින්නක්ද ඒවගේම ඇසත් රුපයත් නිසා ඇති වුන විකුණුණය වකුවි විකුණුණයයි.

නමුත් ඒක නොදුන්නාකම නිසා, අවිවාච නිසා, විකුණුණය ඒ දෙක නිසා ඇති වුන බව නොතකා ඒ ඔක්කොම එකක් හැටියට ගත්තෙකත්

එහෙම එතෙන්දී ස්පෑංසිය. රේට ජේසසේ ඉතින් අර මිරිගුව මස්සසේ දුවනවා. ඇස මෙතනයි, රුප අතනයි, ඔය කරාවයි ඔය ගැටුරින් පෙන්නුම් කරන්නේ. ඔය සලායනන කරාවේ වටිනා අංශ රාජියක් පෙන්නුවා. අපි මුලදී කිවිවනේ ඔය සලායනනයන් පිළිබඳව සම්පූණී පරුපූණී දැනීම එන්න තම් මෙවා හටගන්න ආකාරය දැන ගන්න ඕනෑ. අසායට යන ආකාරය දැන ගන්න ඕනෑ. මෙවායේ ආස්වාද පස්සය දැන ගන්න ඕනෑ. ආදිනව පස්සය දැන ගන්න ඕනෑ. ඒවා දැන ගෙන තිස්සරණය කියන්නේ නික්මීම. ඒවාට අදාළවයි දැන් මේ හැම එකක්ම කියන්නේ. රාගට සලායනන පිළිබඳව ඉතාමත්ම වටිනා දේශනාවක් තියනවා මැදුම් සහියේ මහා සලායනනික සූත්‍රය¹⁴ කියලා මහා ග්‍රේෂ්‍ය දේශනාවක්. සලායනනය පිළිබඳව තියන ග්‍රේෂ්‍යතම දේශනාව. ඒකේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා සාමාන්‍ය පෘථිග්‍රන ලෝකයා සලායනනය දිහා බලන ආකාරයත්, ඒ නිසා ඒ අය ඇතිකර ගන්න ආස්වාදයත්, ඒ ආස්වාදය නිසා ඇතිවන අදිනවයත්, එක පැත්තකින් පෙන්නුම් කරනවා. අනික් පැත්තෙන් සලායනනය පිළිබඳව යථාභ්‍යත වශයෙන් හරියාකාර අවබෝධයක් ලබන කෙනෙක් අර වගේ ආස්වාදයන්ගේ අස්ථිර බව තේරුම් අරගෙන ආදිනවය තේරුම් අරගෙන මේ සලායනනයන්ගෙන් මිදෙන ආකාරයත් පෙන්නුම් කරනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්නේ. 'වක්‍රු හිකුවෙ, අජානං අපස්සං යථාභ්‍යතං, රුපෙ අජානං අපස්සං යථාභ්‍යතං, වක්‍රුවිඹුංකාණං අජානං අපස්සං යථාභ්‍යතං' ඔය විදියට කියනවා.

අපි තේරුම කිවිවෙන්, ඇස යථාභ්‍යත වශයෙන් නොදැන්නාකමින්, නොදැනා කමින් - ජානං පස්ස කියන්නේ දැනුමත්, දැකමත් - ඇස ගැන හරිහැරි යථාභ්‍යත වශයෙන් ඇති තතු පරිදි නොදැනීමෙන්, රුපයන් පිළිබඳව ඇති තතු හරියට තේරුම නොදැනීමෙන්, - ඇති තතු කියන කොට මතක් කර ගන්න පින්වතුනි අනිත්‍යතාව - ඒ අනිත්‍යතාව නොදැනීමෙනුත්, ඒ දෙක නිසා ඇතිවන වක්‍රු විඹුංකාණය යථාභ්‍යත වශයෙන් නොදැනීමෙනුත්, වක්‍රුවිඹුංකාණය නිසා ඇතිවන වක්‍රුසම්පෑස්සය ඇසින් එන ස්පෑංසිය යථාභ්‍යත පරිදි නොදැනීමෙනුත් ඒ ස්පෑංසිය නිසා ඇතිවන සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාව යථාභ්‍යත වශයෙන් නොදැනීමෙන් එබදු පුද්ගලයා 'වක්‍රුසම් සාරජ්‍යති' ඇසෙහි ඇලෙනවා, රුපයෙහි ඇලෙනවා, වක්‍රුවිඹුංකාණයෙහි

අැලෙනවා, වක්‍රීසම්සුයෙහි අැලෙනවා වක්‍රීසම්සුය නිසා ඇතිවන සැප දුක් නොසුව වේදනාවන්හි අැලෙනවා.

ඒ විදියටම හිතාගන්න සළායතන පිළිබඳව. එතන දක්වනවා මනසත් ඇතුළත්ව. මනසත් යථාභුත වශයෙන් නොදුනීම නිසා මනසහි අැලෙනවා, මනසට අරමුණු වන දේවල්වල අැලෙනවා. මනෝවිකුදාණයෙහි ඇැලෙනවා. මනෝසම්සුයෙහි ඇැලෙනවා. වේදනාවන්හි ඇැලෙනවා. රේඛගට ආදිනව පක්ෂය ගැන කියනවා. ඇැලෙනවානේ ඇැලුනහම කියනවා ‘තස්ස සාරතතස්ස සංස්කෘතතස්ස සම්මූලහස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පක්ෂුපාදානකඩඩා උපවය ගෙවන්නි’ ඒ පරිග්‍රන්තන පුද්ගලයා ඒ නොදුනීම නිසා අර කියාපු ඇස රුප විකුද්ධාණ ආදියෙහි සාරතත කියන්නේ තදින් ඇැලුනාවූ ඒ නිසාම බැදුනාවූ ඒ නිසාම මුලාවූ අස්සාදානුපස්සිනො එයින් ලැබෙන ආස්වාදයම බලමින් සිටින ඒ තැනැත්තාට මොකක්ද වෙන්නේ? ආයතිං පක්ෂුපාදානකඩඩා නැවතත් පක්ෂුව උපාදානසකඩයම වැඩෙනවා.

අර එන යන අතිතා දේවල් ගුහණය කිරීම තුළින් අන්තිමට එකතු වෙනවා පක්ෂුව උපාදානසකඩයක්. රේඛගට ආදිනවය දක්වනවා. තස්ස කායිකාපි දරරා පවචිනති. වෙතසිකාපි දරරා පවචිනති. කායිකාපි සනනාපා පවචිනති. වෙතසිකාපි සනනාපා පවචිනති. කායිකාපි පරිලාභා පවචිනති. වෙතසිකාපි පරිලාභා පවචිනති. සො කායුදුක්වම්පි වෙතොදුක්වම්පි පරිසංවෛදේති. එබදු ඒ පුද්ගලයාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය, ආදිනව පක්ෂය, කුමක්ද මහුගේ කායික පීඩාවෝ වැඩෙත්, වෙතසික පීඩාවෝ වැඩෙත්. කායික තැවැලි වැඩේ. කායික දැවැලි වැඩේ. වෙතසික දැවැලි වැඩේ. ඒ නිසා මහු කායික දුකටත් වෙතසික දුකටත් පත්වේ. ඒ පුකාගය කරන්නේ ලොකික පැත්ත ගැනයි. රේඛගට අනික් පැත්ත කියනවා.

“වක්‍රීකුව බො හිකඩ්වෙ ජානං පස්සං යථාභුතං, රුපෙ ජානං පස්සං යථාභුතං, වක්‍රීවිකුදාණං ජානං පස්සං යථාභුතං, වක්‍රීසම්සුයෙහි ජානං පස්සං යථාභුතං” ඒ විදියට පුකාග කරනවා. ඒකෙ තේරුම යම්කිසි

කෙනෙක් ඇසු හරියාකාරව යථාභුත වශයෙන් දකිනවා නම දැන් මතක්කර ගන්න යථාභුත වශයෙන් කියන්නේ අනිතා වශයෙන් දැකීම රුපයන් අනිතා වශයෙන් යථාභුත වශයෙන් දන්නවා නම දකිනවා නම්, ඒ වගේම ඇසුන් රුපයනුත් නිසා ඇතිවන වක්‍රිවික්‍රියාණයන් අනිතායි කියල යථාභුත වශයෙන් දන්නවා නම දකිනවා නම ඒ විදියට ස්ථාපියන් වේදානාවන් යථාභුත වශයෙන් දන්නවා නම දකිනවා නම් එබදු පුද්ගලයා, ඒ කියන්නේ මේ ගාසනයේ හික්මෙන හික්ෂුව, ඒ ආදිනව දැකීමෙන් වාසය කරන්නාවූ ඒ හික්ෂුව ගැන ඒ පරිවත්තිනය ගැන මෙහෙමයි කියන්නේ.

තස්ස පක්‍රුව්පාදානක්ඩා අපවය ගව්තනි. අනික් එක්කෙනාට පක්‍රුව්පාදානක්ඩා එකතු වෙනවා, ඒ හැම අත්දැකීමක් තුළින්ම සිනේ එකතු වෙනවා, මෙකට අදාළ රුප තමයි මගේ රුප උපාදානසකනයි එකට අදාළ වේදානා ටික මගේ වේදානා ගොඩ කියලා එකතු කරනවා. ඕක තමයි සංසාරේ දිගට යන්නේ. මේ හික්ෂුව එතන එතනම අනිතාතාව දකිනවා. එතකොට මේවායේ ඉතුරුවක් නැඟැ. ඒක නිසා ‘අපවය ගව්තනි’ කියන්නේ ඒවා ගෙවිල යනවා. එතකොට උපවය අපවය කියන වවන දෙකෙන් සංසාරයන් නිඛානයන් කියන දෙකම පෙන්නනවා. නිවන පැත්තට හැරුණු මනසෙහි අපවය පක්‍රුව්පාදානක්ඩාය ගෙවියන ශික්ෂණයයි මෙතනින් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. රළුගට ඒක ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තස්ස කායිකාපි දරජා පහියනි. වෙතසිකාපි දරජා පහියනි. කායිකාපි සනනාපා පහියනි, වෙතසිකාපි සනනාපා පහියනි, කායිකාපි පරිලාභා පහියනි, වෙතසිකාපි පරිලාභා පහියනි, සො කායසුබමයි වෙතොසුබමයි පටිසංවේදනි.

මේ ප්‍රතිපදාවෙහි හික්මෙන හික්ෂුව අනිතාතාව මුල් කරගෙන, ඒ හික්ෂුවගේ කායික විභාවෝ ප්‍රහිණ වෙත්, වෙතසික විභාවෝ ප්‍රහිණ වෙත්, කායික තැවිලි ප්‍රහිණ වෙත්, වෙතසික තැවිලි ප්‍රහිණ වෙත්, කායික දුවිලි ප්‍රහිණ වෙත් වෙතසික දුවිලි ප්‍රහිණ වෙත්. ඒ හික්ෂුව කාය සුබයන් වෙතසික සුබයන් විදි. රළුගට ඒකේ තවත් ගැහුරුව යනවා බුදුරජාණන් වහන්සේ. මේ විදියට වාසය කරන හික්ෂුවක් තුළ

මෙතෙන්දී පුදුම විදියට ආයේ අභ්‍යාංගික මාගිය වැඩින හැරී පෙන්නුම් කරනවා. සළායතනය ආගුයෙන් භාවනා කරන පින්වතුන්ට මේ සූත්‍රය ඉතාම උපකාර වෙනවා.

මේ විදියට හිකුත්වක් යෙදීම තුළින් වෙනදේ ර්ලගට ප්‍රකාශ කරනවා. 'යා තරාහුතස්ස දිවයී සාස්ස හොති සම්මාදියෝ' මෙබදු ඒ හික්මෙන හිකුත්වගේ යම් දාශ්වියක් තිබෙනවා නම් එය සම්මාදිවයයි. දැන් එය හඳුන්වන සම්මාදිවයයි තොවයි. එතන මාගි සම්මාදිවයයි ගැමුරුම සම්මාදිවයයි. එබදු ඒ හිකුත්වගේ යම් සංකල්ප තියනවා නම් ඒවා සම්මාසංකල්පයයි. එබදු ඒ හිකුත්ව යම් ව්‍යායාමයක් යම් වීරයයක් දරනවා නම් ඒක සම්මාවායාමයයි. එබදු ඒ හිකුත්ව තුළ යම් සතියක් තිබෙනවා නම් එය සම්මාසතියයි. එබදු ඒ හිකුත්ව යම් සමාධියක් ලබනවා නම් එය සම්මා සමාධියයි. දැන් බලන්න මේ පින්වතුන්ට තේරෙනවා ඇති ආයේ අභ්‍යාංගික මාගියෙන් පහයි ඔතන කියවුණේ.

ර්ලගට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අතික් තුන තොකද කියල. පුපෙකව බො පනස්ස කායකමල. වලි කමල. ආල්වා සුපරිසුද්ධා හොති' මේ ප්‍රතිපදාවේ යෙදෙන හිකුත්වගේ කලින්ම- මේවා ටිලාරික පු දේවල් ලෝකෝත්තර සිතේ මේවාට ඉඩක් තැහැනෙන. කරා කර කර, වැරදි වැඩි කර කර, ඉන්නේ තැහැනේ - කලින්ම කාය කම්, වාක් කම්, ආල්වය ඒවා කලින්ම පිරිසිදු වෙලා ඉවරයි. ඒවායින් පාස්. මේ පහයි අර මාගි අවස්ථාවේ පෙනී සිටින්නේ. සම්මාදිවයි, සම්මාසංඛිපය, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි. ර්ලගට ඒකේ තව ඇැතට යනවා බුදුරජාණන් වහන්සේ. මේ විදියට ආයේ අභ්‍යාංගික මාර්ගය වඩා හිකුත්වක් තුළ තස්ස එව්ව ඉමං අරියං අයිංගිකං මගාං භාවයතො වත්තාරෝපි සතිපයානා භාවනා පාරිපුරිං ගව්තනති, වත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපුරිං ගව්තනති. පක්වපි ඉඩියානි භාවනා පාරිපුරිං ගව්තනති, පක්වපි බලානි භාවනා පාරිපුරිං ගව්තනති සත්තපි බොජකඩඩා භාවනා පාරිපුරිං ගව්තනති'

'මේ වැඩිම තුළින් අන්න සන්තිස් බෝධිපාස්ථිත ධම් පිරෙන හැරී පෙන්නුම් කරනවා. මේ හිකුත්ව මෙහෙම හික්මෙන අවස්ථාවේදී ආයේ

අහඝාංගික මාගීය වචන ඒ හිසුව තුළ ඉල්ලෙම සතර සතිපථානයන් වැඩිනා වෙනවා. භාවනාව තුළින් වැඩිලා පරිපූණීත්වයට පත් වෙනවා. ඒ හිසුව තුළ වෙන දේවල් මේ කියන්නේ සතර සම්පූද්‍යානය සතර ආකාර වීරයය ඉල්ලෙම මේ සලායනය පිළිබඳව හික්මෙන මේ ප්‍රතිපදාව තුළින් ඉල්ලෙම වාගේ සතර සතිපථානය, සතර සම්පූද්‍යානය සම්පූණී වෙනවා. සතර සංඛ්‍යාදන් සම්පූණී වෙනවා. පක්ෂවුත්ත්දියයන් සම්පූණී වෙනවා. පක්ෂවුත්ත් සම්පූණී වෙනවා. සතතලොසුයිභාගන් සම්පූණී වෙනවා. මේ විදියට ඒ ලෝකෝත්තර අවස්ථාව ගැනයි මේ කියන්නේ.

ඒ සියල්ලම සම්පූණී වුන ඒ හිසුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. 'තස්සිමේ දෙව ධම්මා යුගනදා වතනන් සමඟා ව විපස්සනාව' මෙබදු හිසුවක් තුළ ධම් දෙකක්. 'යුගනදා කියන්නේ පින්වතුනි, එක වියගහේ බැන්ද ගොන්නු දෙන්නෙක් කරන්තය අදිනකොට එක සැරේට අඩිය තියල යන්න එපායැ. ඒ විදියට සමඟ විපස්සනා දෙක ගැන භාවනා කරන මේ පින්වතුන් කොතොකුත් අහල තියනවනේ සමඟයෙන් සමාධියන්. විපස්සනා කියන එකෙන් ත්‍රිලක්ෂණය පිළිබඳ ගැඹුරු දැනීමත්.

මෙතන කුම කුනක් තියනවා. ඉස්සෙල්ල සමථය වඩා රළුගට විපස්සනා වචනවා. 'සමථපූඛංගම විපස්සනා' එහෙම නැත්තම කළින් විපස්සනා වඩා සමථය වචනවා. 'විපස්සනා පූඛංගමං සමථං' නමුත් තවත් කුමයක් තියනවා. 'සමථං ව විපස්සනාං ව යුගනදාං භාවතු' නරියට කරන්තයේ වියගහේ බැන්ද ගොන්නු දෙන්නෙක් වගේ එකට අද්දනවා. එබදු හිසුවගේ සමථයන් විපස්සනාවත් දෙකම යුගනදා වගයෙන් වැඩිනවා. ඔන්න රළුගට අවසාන ප්‍රතිඵලය ප්‍රකාශ කරනවා එබදු හිසුව 'සොය ධම්මා අහිසුකුදා පරිණෙකුකුයා, තෙ ධමෙම අහිසුකුදා පරිභානාති, යෙ ධම්මා අහිසුකුදා පහාතබා, තෙ ධමෙම අහිසුකුදා පර්භති. යෙ ධම්මා අහිසුකුදා භාවෙතබා, තෙ ධමෙම අහිසුකුදා භාවති. යෙ ධම්මා අහිසුකුදා සවර්කාතබා, තෙ ධමෙම අහිසුකුදා සවර්කරෙති' එබදු ඒ හිසුවක් තුළ යම ධම් ධම්යන් තිබෙනවා තම අහිසුකුදාවෙන් තේරුම් ගතයුතු, පිරිසිද දතුයුතු, ඒ හිසුව ඒ පිරිසිද

දතුපූතු දේ අහිස්කුදාවෙන් පිරිසිද දැන ගන්නවා (හිතාගන්න වතුරාසීසතායේ පලමුවන සත්‍යය වගේ) රේඛාගට යෙ ධම්මා අහිස්කුදා පහාතකා, අහිස්කුදාවෙන් ප්‍රහිණය කළපූතු ධම් මේ හිස්පූතු තුළ ප්‍රහිණය වෙනවා. යම් ධම්යන් අහිස්කුදාවෙන් වැඩිය යුතු නම් ඒවා වැඩිනවා. යම් ධම්යන් අහිස්කුදාවෙන් සාක්ෂාත් කළ යුතුද ප්‍රත්‍යාස් කළ යුතුද, ඒ ධම් ප්‍රත්‍යාස් වෙනවා.

තව දුරටත් තේරුම් කරනවා බුදුරජාණන් වහන්සේ මොනවද ඒ අහිස්කුදාවෙන් පිරිසිද දතුපූතු ධම් පැස්වාලපාදානසකන්ධයයි. රේඛාගට අහිස්කුදාවෙන් ප්‍රහාණය කළ යුතු අවිදායාවත් හට තණාවත් යන දෙකයි. අහිස්කුදාවෙන් වැඩිය යුතු ධම් සමර්යන් විපස්සනාවත් යන දෙකයි. අහිස්කුදාවෙන් සාක්ෂාත් කළ යුතු, ප්‍රත්‍යාස් කළ යුතු, ධම් විජ්‍යාවුම්කති යන නම්න් හඳුන්වන අරහත්ථ ඇළානයන් අරහත් එල විමුක්කියන් එතකොට මෙයින් සම්පූණීයි. මහ පුදුම සූත්‍රයක්. ඇත්ත වශයෙන් නිවනට යන මාගී වශයෙන් බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රම කිපයක් තියනවා.

නිවනට යන මාගී කිපයක් තියනවා කියන එක නිවැරදි නැහැ. තම තමන්ගේ කමටහන ආග්‍රිතව ඇතැම් කෙනෙක් පැස්වාලපාදානසකන්ධයේ අනිත්‍යතාව ත්‍රිලක්ෂණය ආගුයෙන්, ඇතැම් කෙනෙක් දාතු මනසිකාර ආගුයෙන්, ඇතැම් කෙනෙක් සළායතන ආගුයෙන් එදිනෙදා ජීවිතයේදී අනිත්‍යතාව ඒ විදියට පුරුදු කරන කොට අවසානයේ ඔක්කොම එකතු වෙලා එනවා. සමථ විපස්සනා දෙකම එකට අදින ගොනුන් දෙන්නෙක්ගේ ඇදීම වගේ ඇදීල යනවා අන්තිමට. ආයසී මාගීයෙන් අංග තුනක් කළින්ම ප්‍රහිණ වෙනවා. අංග පහක් ඒ අවස්ථාවේ ප්‍රහිණ වෙනවා. ලෝකේත්තර ආයසී අෂ්ට්‍රාංගික මාගීයයි මෙතන ප්‍රකාශ වෙන්නේ. කාය කම්, ව්‍යු කම්, පිළිබඳ කරාන්තර නැහැ. භාවනා කරන කෙනාගේ ලෝකේත්තර හිත් පහළ වෙනකොට අර පහ විතරයි ක්‍රියාකාරී වෙන්නේ. අනිත් ඒවා කළින්ම ගුදු කරලා ඉවරයි. එහෙම කරලා අන්තිමට විජ්‍යා විමුත්තිල්ල දක්වාම ඒ ප්‍රතිපදාව අන්න සළායතන ආගුයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. අනිත්‍යතාව ගැන කිවිව නිසා ඒකට අදාළ මහ පුදුම සූත්‍ර තියනවා මේ

කාරණය තවත් තහවුරු කර ගන්න.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංසයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා¹⁵ වකුණු අනිචච්ච විපරිනාමී අකුණුදායාභාවී, රුපා අනිචච්ච විපරිනාමීනා අකුණුදායාභාවීනා, වකුවිකුණුදාණ අනිචච්ච විපරිනාමී අකුණුදායාභාවී' ආදි වගයෙන් මය විදියටයි කියන්නේ. එක එකක් ගැන ඇස අනිත්‍යයි විපරිනාමී කියන්නේ වෙනස්වන සුළුයි. අකුණුදායාභාවී කියන්නේ 'අන්සේ බවකට' කළින් තිබුත තැනට වඩා අන්සේ බවට පත්වෙන සුළුයි. අනිත්‍යතාවම පැති තුනක් වගේ අනිත්‍යයි කියල විතරක් ඉවර කරන්නේ නැහැ. අනිත්‍ය නිසාම ඒක විපරිනාමයට පත්වෙනව, අන්තිමට අන් සේ බවකට පත්වෙනවා. අකුණුදායාභාවී, ඒක වෙන ආකාරයකට පත් වෙනවා. රුපත් එහෙමයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. අනා ස්වභාවයකට පත් වෙනවා. වකුවිකුණුදාණය් අනිත්‍යයි, වෙනස් වෙනවා, අකුණුදායාභාවයට පත්වෙනවා. රේගට ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරනවා. කෙසේද මහණෙනි, අනිත්‍යවූ දෙයකින් නිත්‍ය දෙයක් පැන නගින්නේ? ඇස්න් අනිත්‍ය නම්, රුපත් අනිත්‍ය නම්, කොහොමද වකුවිකුණුදාණය නිත්‍ය වෙන්නේ. රේගට කියනවා වකුවිකුණුදාණය නිසා ඇතිවෙන වකුවිසම්ස්ය ඒකත් අනිත්‍යයි. රේගට වකුවිසම්ස්ය නිසා ඇතිවන වේදයිතය ඒකත් අනිත්‍යයි. මය විදියට දක්වනවා හිතට කාවදින අන්දමින් 'අනිචච්ච විපරිණාමී අකුණුදායාභාවී' ඔක්කොම කියලයි නවත්වන්නේ. මේ නැම් එකක්ම වලා වෙව, වයා ව, අනිචච්ච, විපරිණාමීනා, අකුණුදායාභාවීනා, එතන වවන කිපයක්ම කියනවා අනිත්‍යතාව අගවන. සැලෙනවා ගෙවියනවා අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. දැන් අපි 'ඇ' මම හොඳට බලන්නන්කො කියලා. යම් රුපයක් බලන කොටම ඒවා දෙකම වෙනස් වෙලානෙ හරි වේගයෙන්. ඒවා අපට තේරෙන්නේ නැහැනේ. ඒවා වලනය වෙනවා. ඒ නිසානේ වලන විතුය කියලා කියන්නේ. මේ වලන රාජියක් බව තේරුම ගන්නේ නැතිකමින් සන සකුණුවාවේ පිහිටලා වලන බව තේරුම නොගැනීමෙන් ගුහණය කර ගන්නවා එකක් කියලා. "මේ මගේම ඇහින් දැක්ක රුප. ඒ තිබුණු රුපම තමයි" මොහොතක් පාසා වෙනස් වෙන එක තේරෙන්නේ නැහැ. අන්න ඒ විදියට බුදුරජාණන් වහන්සේ මේක මතු කරල දෙනවා. අනිත්‍යතා

හාවනාවට ඉතාම වටිනා විදියේ සූත්‍රයක් මේ සංපුත්‍ත නිකායේ සලායනන වගයේ දෙවනී ද්‍රවය සූත්‍රය. ඒ අන්තිමට කියන්නේ වලා වෙව, වයා ව අනිවා, ව්‍යාපිත්‍යාමීනා, වලනය වෙනවා ගෙවී යනවා ඒක සාමාන්‍ය මසැසුට පේන්නේ නැහැ පැණැසුට පෙනෙනවා.

විද්‍රෝශකයා ඇතට යන්න යන්න විද්‍රෝශනාව තුළින් පේනවා. විද්‍රෝශකයාට ලේකය පෙනෙන්නේ අමුතුම විදියකට. පෙර, ජේරී ගාරා බලාගෙන යතකාට දැක්වෙන්නේ මහ පුදුම කමචින්. ගලාගෙන යන වතුරක්, ගින්තක්, මය විදියේ දේවල්. ඒ මොකද අනිත්‍යතාව නිරන්තරයෙන් වැඩු කෙනාට ලේකයේ තියන හැම දෙයක්ම අනිත්‍යයි. වැටුණු කොළය පිපෙන පරවන මල අනිත්‍යයි. ඒ අනිත්‍යතාව මහ ප්‍රබලයි. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියනවා 'අනිවසසක්‍රුද්‍යා හිකුවේ හාවිතා බහුලිකතා සඛාං කාමරාගං පරියාදියති, සඛාං රුපරාගං පරියාදියති, සඛාං හවරාගං පරියාදියති, සඛාං අව්‍යාප්‍රං පරියාදියති සඛාං අසම්මානං පරියාදියති සමුහණි'.¹⁶ අනිත්‍යතාව හරියට වැඩුවෙන් සියලුම කාම රාගය එහෙම පිටින්ම ඉවර වෙනවා. රුප රාගය, හව රාගය, අවධ්‍යාව අන්තිමට අසම්මානයන් මුලිනුප්‍රටා දමනවා. බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාව වැඩිම කොයි තරම් ව්‍යේනා කරල තියනවද කිවිවෙන් එක තැනක සඳහන් වෙනවා. තිවනට මාගි දෙකක් තියනව කියන එක සූදුසු නැහැ. මොකද අන්තිමට ඒ දෙකම එකතු වෙනවා. මෙහෙම දෙකක් තියනවා. එක්කා සතර සතිපට්‍යානය වැඩිය යුතුයි. එහෙම නැත්තම් අනිත්‍යතාව වැඩිය යුතුයි. ඒක හෙළි වෙනවනෙ මහා සලායනතික සූත්‍රයෙන්. මෙතන පරස්පර විරෝධී බවක් නැහැ. දෙකන්ම කෙරෙන්නේ එකම වැඩි. බැඳු බැල්මට එක්කෙනෙක් සාමාන්‍ය රිතිය අනුව සතර සතිපට්‍යානය වඩනවා. ඒක තුළින් තමයි එකායන මාගියෙන් ගිහිල්ලා අන්තිමට නිවන ප්‍රත්‍යාස්‍ය කරන්නේ. මික තමයි සම්මත තුමය. නමුත් මෙතනදී අනිත්‍යතාව මාරුය වගයෙන් ප්‍රකාශ කරනවා. කුම දෙකක් තියනවා කෙලෙස් ජය ගන්න. එකක් සතර සතිපට්‍යානය වැඩිම අනික අනිත්‍ය සක්‍රුද්‍යාව. අනිත්‍ය සක්‍රුද්‍යාව තුළින් අර කිවිව දේවල් වැඩ්වනවානේ. සතර සතිපට්‍යානය සතර සම්පූද්‍යාන ආදිය. බැඳු බැල්මට ඒ තරම් පුදුම විදියේ දෙයක් අනිත්‍ය සක්‍රුද්‍යාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ

ප්‍රකාශ කරන්නේ. අපි මේ කියන්න තියන තාක් මික්කොම කියනව නොවෙයි. යම් ප්‍රමාණයක් කිවිවා.

මේ කාරණයෙන් හිතාගන්න ඔහු බුදුරජාණන් වහන්සේ විවිධ උපමාවලින් දක්වන්නේ මෙන්න මේ සළායතන තමයි. අර පටන් ගත්ත තැනට ආවොත් ‘වෙදගු’ කියන වචනයෙන් මේ ගාසනයේ හඳුන්වන්නේ රහතන් වහන්සේයි. ත්‍රිවේදය කියල කියන්නේ අරගාල්ලන්ගේ ත්‍රිවේදය නොවෙයි. ත්‍රිවේදා කියල වචනයක් අහල තියනවනේ. ‘තෙවිජ්පෑ’ කියන්නේ අපේ රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියනවා නියම විද්‍යා තුන පූජෙනිවාසානුස්සති, දිබාලකු, ආසවකීය. ඒ තුළ මික්කොම සළායතනයේ නිස්සරණ පැත්තන් අහුවෙනවා. අරගාල්ලන්ට අහුවුණේ නැහැනේ නිස්සරණය නික්මීම. ඒ විතරක් නොවෙයි. හට ගැනීමත් අහුවුණේ නැහැ සළායතනයේ. බුදුරජාණන් වහන්සේ ‘වෙදගු’ තත්ත්වය තියෙන්නෙන් මෙතනයි, සියල්ල තියෙන්නෙන් මෙතනයි කියල දේශනා කළා. විශේෂයෙන් මේ මහා සළායතනික සූත්‍රයෙන් කුඩා ගැන්වෙනවා මේ සළායතන දේශනාව, අපට ජේන හැරියට. තව පුරුෂක් දේවල් කිවිවේ නැතත් මේ පින්වතුන් මේ ටික ආශ්‍රෝයන්, විශේෂයෙන්ම භාවනාවටම එල්ල කරලයි මේ කිවිවේ.

භාග්‍යවතුන් වහන්සේ සොයාගත් අනිවතා ධමිය සූච්පටු දෙයක් නොවේ. ඒක තුළ භැම දෙයක්ම අඩංගු වෙනවා. අනිත් පැත්තෙන් ආයතන තුළයි ලෝකයේ භැම දෙයක්ම සිඛ වෙන්නේ. ඒ යථා ස්වභාවය අපි දන්නේ නැහැ මිරිගුවක් ඔස්සේ අපි දුවන නිසා. යම් අවස්ථාවක හරි හැරියට තේරුම් ගත්ත නම් මික්කොම, එතනින්ම වැඩි අවසානයි. මේ අදට ප්‍රමාණවත් කියලා හිතනවා. මේ පින්වතුන් මේ කියන දේවල් තිතර තිතර අහල හෝ කියවලා හොඳට හිතට කාවද්ද ගෙන මෙවා ක්‍රියාවට නාවන්න උත්සාහවත් වෙන්න මින. එතකොට අපට යම් ප්‍රමාණයක් දුර යා හැකියි මේ නිවන් මග ඔස්සේ. බුදුරජාණන් වහන්සේ මේක කෙකින්ම අරහත්වය දක්වාම විද්‍යා විමුක්ති දක්වාම, අනිත්තතාවත් සළායතනත් ආශ්‍රෝයන් ප්‍රකාශ කරල තියනවා. අද දින මේ පටිව්වසමුප්‍රාද දේශනා මාලාවේදී අපි සළායතනය මුල් කරගෙන

කිවිවා. තව ඉඩ තියනව නම් ඉතුරු අංග ගැනත් මෙවැනි දේශනා පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

මේ පටිච්චමුහාද දේශනා මාලාව තුළින්, මේ පින්වතුන්ගේ භාවනාවට මේකත් උපකාර කරගෙන තම තමන්ගේ ඒ ප්‍රතිපදාවට ඉක්මණින් ලියා වෙනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා. අප නිතර මතක් කරන ආකාරයට මේ හටය තුළම, දිටු දුම්යෙහිම, සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාති එල ප්‍රතිවේදයෙන් කළයුතු සියලු කාර්යය නිම කිරීමට මේ පින්වතුන්ට ගක්තිය, දෙරෝය, බලය, ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම යම්තාක් සත්ත්ව කෙනෙක් අවේවියේ සිට අකනිවා දක්වා මෙබඳ විදරුගනා ධම් දේශනා ඇසීමටත්, ධම් දේශනාමය, ධම් ගුවණමය කුළුය අනුමෝදන්වීමටත් කැමති නම් ඒ අනුමෝදන්වීම තුළින් ප්‍රාර්ථනිය බේධියකින් උතුම අමාමහ නිවන සාක්ෂාත් කර ගනින්වා. මේ හැම දෙනාටම ඉක්මණින්ම මේ නිවාණ ධම්ය සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සැම දෙනාම මේ ගාරා කියන්න.

එනතාවනා ව අමෙහෙහි.....

පාදක සටහන්

1. උදක සූත්‍රය, සංයුතත නිකාය - 4-176 පිට (බු.ජ.ත්.16)
2. සබඳ සූත්‍රය, සංයුතත නිකාය - 4-30 පිට (බු.ජ.ත්.16)
3. සමීධි සූත්‍රය, සංයුතත නිකාය - 4-88 පිට (බු.ජ.ත්.16)
4. බෙහෙරාල සූත්‍රය, දිස නිකාය - 1-78 පිට (බු.ජ.ත්.7)
5. ද්විය සූත්‍රය, සංයුතත නිකාය 4-146 පිට (බු.ජ.ත්.16)
6. මහා කොට්ඨීත සූත්‍රය, අංගුතතර නිකාය -312 පිටු (බු.ජ.ත්.19)
7. කාමගුණ සූත්‍රය, සංයුතත නිකාය -4-206 පිට (බු.ජ.ත්.16)
8. කොට්ඨීත සූත්‍රය, සංයුතත නිකාය -4-322 පිට (බු.ජ.ත්.16)
9. කුමෙමාපම සූත්‍රය, සංයුතත නිකාය -4-348 පිට (බු.ජ.ත්.16)
10. මොලිය එගුන සූත්‍රය, සංයුතත නිකාය -2-22 පිට (බු.ජ.ත්.14)
11. සම්බුල නිකු සූත්‍රය, සංයුතත නිකාය -4-114 පිට (බු.ජ.ත්.16)
12. දුතිය ද්විය සූත්‍රය, සංයුතත නිකාය -4-148 (බු.ජ.ත්.16)
13. මහාතැණුසංඛය සූත්‍රය, මණ්ඩිම නිකාය -1-608 (බු.ජ.ත්.10)
14. මහාසලායතතික සූත්‍රය, මණ්ඩිම නිකාය -3-594 (බු.ජ.ත්.12)
15. දුතිය ද්විය සූත්‍රය, සංයුතත නිකාය -4-148 (බු.ජ.ත්.16)
16. අනිච්චසකුදා සූත්‍රය, සංයුතත නිකාය -3-266 (බු.ජ.ත්.15)

15 වන දේශනය

(පහත් කණුව ධම් දේශන) අංක 197)

නමා එසේ හැටතෙනා අරහතෙනා සම්මා සම්බුද්ධයා

තෙසිං එසේපරෙතානා - හටසාතානුසාරීනා

කුම්මගාපටිපනානා - ආරා සංයෝජනකීයා

යෙව එසේං පරිකුදුකාය - අකුදුකාය උපසම් රතා

තෙ වේ එසාහිසමයා - නිව්‍යාතා පරිනිඩුතා¹

- අවයතානුපසෙනා සු. සුතා නිපාත

සැදුහැවත් පින්වතුනි,

තිලෝගුරු හාගාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ ධම්ය පටිසේෂතගාමී ධම්යක්. හටසේත්ත නම්බු විපරිත පටු හට දියවැලට එරෙහිව ගලා යන ඒ ධම්ය හට නිරෝධය කර ගෙන යන ධම්ම සෞත නම් වූ මහ දිය කදයි. හට දිය වැලට අසුවුන ලෝක සත්වයා සංසාර දිය සූලි තුළම කරකුවෙනවා. ධම්ම සෞතයට වැටුණු ආරා පුද්ගලයා හට නිරෝධය නම් වූ නිවනට එගා වෙනවා. මේ දෙක අතර සත්ත්‍යානය ස්ථාපියයි.

ඒ නිසා අද අපි මේ පසලාස්වෙනි ධම් දේශනාවට සුතා නිපාතයේ අවයතානුපසෙනා සූත්‍රයේ එන ස්ථාපිය පිළිබඳ ගාරා දෙකක් මාතාකා කර ගත්තා. මේ කළින් පටිවච්චමුපාද දේශනා කිපයකදීම අපි මේ අවයතානුපසෙනා සූත්‍රයේ ගාරා මාතාකා කරගත් නිසා සමහර විට මේ පින්වතුන්ට මතක ඇති ඒකේදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ දේශනා රටාව. දෙපැත්තකට තැමුරුව ඇති ඒ ඒ ධම් ඉදිරිපත් කරමින් ඒවායේ සම්දය පැත්තත් නිරෝධ පැත්තත් වෙන්කර දැක්වීම ඒ සූත්‍රයේ දේශනා ගෙලියයි. දන් එසේය පිළිබඳ ඒ දෙපැත්ත පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ගදාපායකින් සංසයා වහන්සේලාට දක්වනවා.

ඒකේ සිංහල පරිවර්තනය මෙකයි. 'මැනවින් ලුයතානුපසසනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදියේ යම් කෙනෙක් ඇසුවෙන් ඒ අයට මෙසේ පිළිතුරු දිය යුතුයි. තිබිය හැකියි. කෙසේද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනිදා ඒ සියල්ල ස්ථානය ප්‍රත්‍යාගෙනි. මේ එක් අනුපසසනාවකි. ස්ථානයේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හට ගැනීමක් නැතු. මේ දෙවනි අනුපසසනාවයි. මෙහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ මේ දක්වාපූ ලුයතානුපසසනාවේ යෙදීමේ ආනිංස ර්ලගට ප්‍රකාශ කරනවා. අප්‍රමාදීව කෙලෙස් තවත වීරයයෙන් යුතුව යම් කිසි හිසුවක් මේ ලුයතානුපසසනාවේ යොදනාත් ඒ හිසුවට එක්කේ මෙලොවදීම, දිවුදුම්යෙහිදීම, රහත් එලය ලබාගන්න පුළුවන්. එහෙම නැත්තම් උපාදාන ගේෂයක් ඉතිරිව ඇතොත් අනාගම් එලය ලබාගන්න පුළුවන්.

මේ විදියට ප්‍රකාශ කරලා තමයි බුදුරජාණන් වහන්සේ අර ගාරා දෙක වදාලේ.

තෙස් එස්සාපරෙතානාන් - භවසොතානුසාරිනාන්

කුමමගපරිපනනාන් - ආරා සංයෝජනකඩයා

යෙට එස්සා පරිකුඩාය - අකුඩාය උපසමේ රතා
තෙවෙ එස්සාහිසමයා - නිව්‍යතා පරිනිඛුතා

ස්ථානයට ගැනී වූ හව දිය වැළට අනුව යන්නාවූ වැරදි මගට පිළිපන්නාවූ ඔවුන්ට සංයෝජනක්ෂය කිරීම කියල කියන හව බැලී සිද්ධීම ඇතය. බොහෝ දුරය. නමුත් 'යෙ ව එස්සා පරිකුඩාය' යම් කෙනෙක් ස්ථානය පිරිසිද දැනගෙන 'අකුඩාය උපසමේ රතා' ප්‍රත්‍යාග්‍ය ඇතාය තුළින් සංසිදිමෙහි ඇශ්‍රුතාහුද් 'තෙවෙ එස්සාහිසමයා' ඔවුන් ඒකාන්තයෙන්ම ඒ ස්ථානය තෙරුම ගැනීම නිසා, 'නිව්‍යතා පරිනිඛුතා' තෘපණා කුස ගින්න නිවාගෙන පරිනිවියාහුය.

මෙන්න මේ ගාරා දෙක ආගුයෙන් අපි යම් කිසි විශේෂ ධම් දේශනාවක් අද පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද විශේෂ ද්‍රව්‍යක් නිසා, සංස්යා වහන්සේලාගේ වස්‍යානය අවසාන නිසා, සංස්යා වහන්සේලාගේ වස්‍යානය අවසාන වන පවාරණය කෙරෙන

වප් පෝද ද්‍රවසේ, තවත් හේතුත් නිසා අපට හිතුනා මේ යෝගාවවර පිරිසට - අනිත් ඒවත් කමටහන් බණ තමයි - මෙක විකක් වඩා එල්ල කරලා ප්‍රායෝගික මට්ටමින් ඉදිරිපත් කරන්න. ඒ නිසා විශේෂයෙන් ඉල්ලා සිටිනවා මෙතන ඉදාලා ප්‍රකාශ කරන කාරණාවලට ඉතාමත්ම සාවධානව වැකියක් වැකියක් පාසා, වචනයක් වචනයක් පාසා, ගුවණය කරන හැටියට. මේ ස්ථානීය පිළිබඳ කජාන්තරයේ දී පළමුවෙන්ම කිව යුතු කාරණයක් තමයි, අපි දේශනා කිපයකීම දිස නිකායේ පළමුවෙනි සූත්‍රය වන බූද්‍රජාල සූත්‍රය ගැන මතු කරල දුන්න කාරණයක් මොකක්ද, බූද්‍රජාණන් වහන්සේ ඒ සූත්‍රයේ දී හැට දෙකක් මිල්‍යා දාෂටි ප්‍රතිසේප කළේ ඉතාමත්ම කෙටි පායයකින් බව.

මොකක්ද ඒ පායය 'තදුම් එසස පචචා, තදුම් එසස පචචා,'² ඒකත් ස්ථානී ප්‍රත්‍යායෙන්, ඒකත් ස්ථානී ප්‍රත්‍යායෙන්, කියල ඒ විදියටයි නිෂ්ප්‍රහා කළේ හැම දාෂටියක්ම. ඒ වගේම සූත්‍රය අවසාන හරියේදී බූද්‍රජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් ගුමණ බාහ්මණයින් ඒ දාෂටි ප්‍රකාශ කළානම් ඔවුන් පිළිබඳව මෙන්න මෙහෙම වාක්‍යයක් කියනවා. 'සබෙ තෙ ජහි එසසායතනෙහි ප්‍රීසස ප්‍රීසස පරිසංවෛදෙනති' ඒ හැම කෙනෙක්ම ස්ථානී ආයතන හයෙන් නැවත නැවතත් ස්ථානී කරමින් ප්‍රතිසංවේදනය කරනවා. ඒකේ රේඛගට විපාක කියනවා. ඒ වේදනාව නිසා තණුව ඔවුන්ට ඇති වෙනවා. තණුව නිසා උපාදානය, උපාදානය නිසා හව, හවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ දුකුඩ සියල්ලම. ඉන් කියවෙන්නේ මොකක්ද? අර මුල් ගාට්‍යාවෙන් කිවිව වගේ ඒ හැට දෙකක් දාෂටි ගත්ත හැම ගුමණ බාහ්මණයෙක්ම ස්ථානීයට ගැනී වෙලා, හව දිය වැලට අභ්‍යවෙලා, වැරදි මාගියට වැරිලා, හව බැමි වළින් මිදිලා තොවෙයි සිටියේ. බූද්‍රජාණන් වහන්සේගේ ධමිය කොයි විදියද කියලා රේඛගට අවසානයේ ප්‍රකාශ කරනවා. මේ ගාසනයේ රහත් හිසුව පිළිබඳව රේඛගට ප්‍රකාශ කරනවා. ඒ රහත් හිසුව ස්ථානීය පිළිබඳව, ස්ථානී ආයතන හය පිළිබඳව පස් ආකාර විශේෂ අවබෝධයක් ඇති කරගෙන පිරිනිවීමට පත්වෙලා තියෙනවා. මොකක්ද ඒ? අපි කලිනුත් දේශනාවකදී මතක් කළා ස්ථානී ආයතන හයේ සම්දය, අනුගම, අස්සාද, ආදිනව, නිසාරණ. ඒ කියන්නේ ස්ථානී ආයතන හයේ නට ගැනීම, අස්සයට යාම, ආස්වාද පක්ෂය, ආදිනව පක්ෂය, නිස්සරණ

කියන්නේ නික්මීම. ඔන්න ඕකසි මේ ගාසනයේ විශේෂතිය ස්ථැපිය පිළිබඳව. දැන් ඔන්න එතන ඉදාලා ස්ථැපිය ගැන වඩ වඩාත් පැහැදිලි කර ගන්න අපි ඉදිරියට සූත්‍ර කිපයක් ගන්නවා. හිතාගන්න මේක එක්තරා විදියක වන්දනා ගමනක් කියලා. තිවන් කර යන වන්දනා ගමනක් කියලා හිතාගෙන මේ පැය තුළ මෙයට සාධානව ඇශ්‍රුමිකන් දෙන්න උත්සාහ කරන්න. ස්ථැපිය ගැන පළමුවෙන්ම අපි අමුතුවෙන් කියන්න ඔහු නැහැ. මේ පින්වතුන් භොඳට දන්නවා ද්‍රාදසාංග පරිවිසමුප්‍රාද සූත්‍රය. කුවුරුත් මය භොඳට දන්න අව්‍යාපා පවත්‍යා කියල පටන් ගන්න සූත්‍රයේ ස්ථැපිය සඳහන් වන්නේ මෙහෙමයි.

සලායනන පවත්‍යා එසේ, එසේ පවත්‍යා වෙදනා, සලායනන ප්‍රත්‍යායන් ස්ථැපිය, ස්ථැපි ප්‍රත්‍යායන් වෙදනාව. මය ආදි වශයෙන් තියෙන්නේ, නමුත් ස්ථැපිය පිළිබඳව වඩාත්ම පැහැදිලි ගැඹුරුම දැකීනයක් අපට ඉදිරිපත් කරන්නේ මේ පිඩික් වැනි අරි රසයෙන් පොහොසත් මධුපිණේචික ‘සූත්‍රයෙන්’.³ මඟිම තිකායේ මධුපිණේචික සූත්‍රය කළින් අවස්ථාවල අපි සම්පූණීයන් විග්‍රහ කරල තියනවා. මෙතෙන්දී රට අදාළ වශයෙන් කිවිවෙන් මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාල එක්තරා කෙටි දේශනා පායියක් සංසයා වහන්සේලාගේ ඉල්ලීම පරිදි, කෙටියෙන් කළ දේශනා සවිස්තරව දේශනා කිරීම පිළිබඳව ‘එත්තදගා’ තනතුර ලබා ගත්තු මහාකවචායන මහ රහතන් වහන්සේයි තේරුම් කරල දෙන්නේ. එකේදී මෙන්න මේ වාක්‍යය යෙදෙනවා.

‘වකුවුවූවෙසා පරිවත රුපෙ ව උප්‍යාජ්‍යති වකුවිකුදාණාණ තිණණං සඩහති එසේ’ ඔතන මහා ගැඹුරු දැකීනයක් ඉදිරිපත් කරනවා. ‘වකුවුවූවෙසා පරිවත රුපෙ ව උප්‍යාජ්‍යති වකුවිකුදාණාණ’ ඇවැන්නි ඇසත් රුපයනුත් නිසා වකුවූ විකුදාණය හට ගනී. රළුගට කියනවා. ‘තිණණං සඩහති එසේ’ ඒ තුන්ම එකට යාම ස්ථැපියයි. මෙතන භොඳින් කළුපනා කලුපන් මහ ගැටුලිවක් පෙනෙනවා. සියුම් ගැටුලිවක්. මොකක්ද මතක තියාගන්න මෙතන කියවුනා. ‘පරිවත’ කියන වවනයත් ‘උප්‍යාජ්‍යති’ කියන වවනයත්, එයින් පේනවා පරිවත සමුප්‍රාද ධම්යේ තියෙන්නේ විකුදාණය හටගැනීම පිළිබඳව බව. ඇසත් රුපයනුත් නිසා වකුවූ විකුදාණය හට ගන්නවා. නමුත් හට ගත්තට

පස්සේ ලෝක සත්ත්වයා තුළ තියන මුලාට නිසා, අවිද්‍යාට නිසා, මෙක තුනක් හැරියට ගන්නවා.

තුනක් හැරියට ගන්න ඉඩක් නැහැ. මොකද අර ඇසෙන් රුපයනුත් නිසාමයි වකුව්විකුද්‍යාණය හටගන්නේ. වකුව් විකුද්‍යාණය කියන එක අපි තේරුම් කරල දුන්නා. විකුද්‍යාණය යට තියන ඒ ධම්තාට දෙකක් හැරියට වෙන්කර ගැනීමයි. එනෙක් ඇසෙන් රුපයන් දෙකක් කියන අදහස පහළ වුතෙන් නැහැ. වකුව් විකුද්‍යාණය පහළ වුණහමයි ‘මේ මගේ ඇස්’ අර තියෙන්නේ ‘රුප’ ඔන්න ඔය විදියට.

එශකයි මේ කියන්නේ ඔය දෙක අතර පරතරය තමයි විකුද්‍යාණය. නමුත් ඒ අනවබේදය තුළින් ඇසෙන්, රුපයන් වකුව්විකුද්‍යාණයන් කියල තුනක්. ඒ තුන එකට යාම පිළිබඳ හැඟීමක් ඇති කර ගත්තා තැන අත්න ස්පෑංස හට ගන්නව. එතන ඉදිලමයි මුලාට. එශකයි අපි ස්පෑංස සත්‍යාචාරයයි කිවිවේ. එතකොට මේ ස්පෑංස පිළිබඳ කාරණයේදීත් කියවුනා නො දෙකක් හා මැදක් පිළිබඳව. ඔන්න ඒ පිළිබඳව අපි මිට කළින් තොයෙකුත් අවස්ථාවල විස්තර කරල තියනවා මහ බලසම්පන්න සූත්‍රයක් අංගුතර නිකායේ ජක්ක නිපාතයේ - ඒ කියන්නේ හයවෙනි නිපාතයේ - මජේය සූත්‍රය.⁴ - අපි ඉස්සෙල්ල තිදාන කරාව කියල ඉදිමු. තොදන්න අයට. බරණැස ඉසිපතනයේ මිගුණයේ බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවක සුව්විර හිස්සුන් වහන්සේලා පිරිසක් පිණිපාතයෙන් පස්සේ මණ්ඩල මාලයේ රස්වෙලා දම් සාකච්ඡාවක් ආරම්භ කළා. මේ කාලයේ වවනයෙන් කියනවා නම් දම් සම්මන්ත්‍රණයක්. මොකක්ද හේතුව? සහාවේ දී ඉදිරිපත් වුනා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ පාරායනයේ මෙතෙනයා පස්සෙහෙයේ මෙන්න මෙහෙම දේශනා කරල තියනවා.

‘යො උහනෙන විදිනාන
මජේය මනතා න ලිපෙනි
තං බුෂ්ම මහා පුරිසොති
සොඩ සිබුනිමවලගා’

යය ගාලාව ඉදිරිපත් කරලා මෙක තුළින් සාකච්ඡාව සඳහා ප්‍රශ්න

හතරක් ඉදිරිපත් කර ගන්තා. සම්මතුණය සඳහා මේ සංමීන් වහන්සේලා. මොකක්ද ප්‍රශ්න හතර? දැන් ගාට්‍යාව තේරුම් කරල දෙමු. සාමාන්‍ය අරිය 'යො උහනෙන විදිබ්‍රාන' කියන්නේ යමෙක් කොන් දෙක තේරුම් අරගෙන 'ම්ජේය මඟා න ලිපුති' ප්‍රයාවෙන් - මනතා කියන්නේ ප්‍රයාව - ප්‍රයාවෙන් මැද නොඅලේද, 'තා බැංශ මහා පුරිසොති' බුදුරජාණන් වහන්සේ වදාරණවා එයාට මම කියනවා මහා පුරුෂයයි කියලා මොකද, 'සොඩ සිඛනිමලවග' මැහු මේ ලෝකයේ මැහුම්කාරිය ඉක්මවා ගියා.

මේ තේරවිලි වගේ ගාට්‍යාවෙන් කාරණා හතරක් ඔහ්න ප්‍රශ්න හැටියට ඉදිරිපත් වුනා. මේ ගාට්‍යාවේ සඳහන් වන එක කොනක් මොකක්ද, දෙවනි කොන මොකක්ද, මැද මොකක්ද, මැහුම්කාරිය කුවුද, මේ ප්‍රශ්න හතරට සෑවිර සංසයා වහන්සේලා හය නමක් ඉදිරිපත් කරනවා විවරණ හයක්. මහ පුදුම කමමහන් විවරණ වගේ ඒවා. අපට අදාළ දේ විතරක් මෙතෙන්දී ඉස්සරහට ගනිමු. ආයතන පිළිබඳ ප්‍රශ්නයේ දී පස්වනි සෑවිරයන් වහන්සේ දුන්න විවරණය මෙකයි. එක් කොනක් ආධ්‍යාත්මික ආයතන හය ඒ කියන්නේ ඇසේ, කන, නායස, දිව්, කය, මන, දෙවනි කොන බාහිර ආයතන හය රුප ගබදා, ගන්, රස, එළාවයාබා, ධමම. මැද විශ්වාසාණය. මැහුම්කාරිය තණ්ඩාව. දැන් මය මැහුම්කාරිය ගැන කියන කොට මේ කාලයේ ඇගැඹුම් කම්මාන්ත ආදියට දක්ෂ මැහුම්කාරියන් ඉන්න ප්‍රශ්නයන්. ඒ මික්කොම පරාදයි මේ මැහුම්කාරියට මොකද? මේ තණ්ඩා නමැති මැහුම්කාරියට උපාධි තුනක් තියනවා. මොනවද 'පොනොහවිකා' හවයක් මහනවා ඒ මැහුම්කාරිය. රේලගට 'නඩිරාග සහගතා' තුවුවීම් ඇගැමීම සහිතයි. රේලගට 'තතුතතාහි නඩිනී' ඒ ඒ තැන සතුවූ වෙනවා. ඔන්න තණ්ඩා මැහුම්කාරියගේ හපන්කම්. එබදු ඒ තණ්ඩා මැහුම්කාරිය තමයි අර දෙකානම ගැටලුන්නේ මැද නොතකා හරිමින්. මැද තියන විශ්වාසාණය අර දෙක නිසා ඇතිවුතෙන. නමුත් ඒක අමතක කරලා කොන් දෙක ගැටලනවා. නිදසුනක් වශයෙන් කිවිවෙත් ඇසේත් රුපයන් ගැටලනවා.

ඇසේත් රුපයන් ගැටලැම පිළිබඳ කතාන්තරය අපි නොයෙකුත්

අවස්ථාවල ප්‍රකාශ කරල තියනවා. පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් උපමාවක් කිවිවොත් - මිරිගුව. කොට්ඨාස කිවිවොත් බුදුරජාණන් වහන්සේ මූල මහත් සකසුකුදා සැකකියම මිරිගුවට උපමා කළා. අපට මිරිගුව කියනකාට හිතෙන්නේ ඇහැයි රුපයයි විතරයි. නමුත් මූල මහත් සකසුකුදා සැකකියම මිරිගුවට උපමා කිරීම හරි ගැහුරු කියමනක්. නමුත් මෙතනදී සරලව ඒක නිසා ඇසෙන් රුපයන් පිළිබඳ ප්‍රශ්නය ගතිමු. මිරිගුව පිළිබඳව බොහෝ දෙනා දන්නවා නමුත් යන්තම් මතක් කරමු. මිරිගුව කියන එකට පින්වතුනි සංස්කෘත වචනයක් තියනවා ‘මාගනාෂේකා’ කියලා, මුවාට තෙණුව පිපාසය ඇති කරවන දැකීනයක්. මොකක්ද, තිය සමයේ ඇත වතුර ගලන්න වගේ දැකීනයක් පෙනෙනවා. මුවා හිතා ගන්නවා මේ වතුර කියලා. මේ මුවාගේ සායාරය මොකක්ද ‘මම මෙතන, අතන වතුර’. මම මෙතන, අතන වතුර කිවිවට මොකද යන යන පියවරක් පාසා ඇහැත් අරගෙනයි යන්නේ. ඒත් කියන්නේ ‘මම මෙතන වතුර අතන’. වතුරයි කියල හිතන එකත් ඇත් වෙනවා. මිරිගුවේ ස්වභාවය ඒකයි. මේක කෙළවරක් තැති දිවිල්ලක්. මිරිගුවේ ස්වභාවය රටිල්ල. ඒක කෙරෙන්නේ මොකක්න්ද, මායාත්මක වක්‍රී වික්‍රීදියාණය තුළින්. අර පරතරය නොතකා භරිමින් මේ දුවන්නේ. පරතරය ගැන හැඟීමක් නැහැ මුවාට. මම මෙතන වතුර අතන, දිගින් දිගට යන අඩියක් පාසා ඒ මුළුව තුළ මුවා දුවල දුවල වෙහෙසට පත් වෙනවා. මුවා පමණක් නොවෙයි මේ මූල මහත් ලෝක සත්ත්වයාම මුලා වෙලා ඉන්න මුවා වගේ මිරිගුව තුළින්, කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. මෙන්න මේ කියාපු තෙණා මැහුම් කාරිය තමයි මේ සියුම් වැඩි කරන්නේ. තෙණා මැහුම්කාරිය ගැටුලනවාය කිවිවා. මේ ගැටුවලින් බෙරෙන්නේ කොහොමද? බෙරෙන්න පණීවුචියක් මේ ගාර්යාවෙම තියනවා. ‘යො උහනෙන විදින්‍යාන - මඟේකු මනතා න ලිපුත්’ ‘මනතා’ කියන්නේ පින්වතුනි ප්‍රජාව. එතකාට කියන්න පුළුවන්. ‘කෝ අපට ප්‍රජාව නැහැනේ ඒක රහතන් වහන්සේලාට ඉබේ පහළවන එකක්නේ.’ එහෙම කියන්න එපා. ප්‍රජාවේ මූල බේජය අප කා තුළන් තියනවා. යෝනිසේ මනසිකාරය.

‘යෝනිසේ මනසිකාරය’ කියන එක මහ ප්‍රබල වචනයක් මේ

ගාසනයේ විශේෂයෙන්ම විදියිකයින්ට. නමුත් අවාසනාවකට වගේ අපට කියන්න වෙනවා මේක ගැන අවුවාවල පැහැදිලි විවරණයක් තැහැ. යෝනිසේෂ් මනසිකාරය තෝරන්නේ 'උපාය මනසිකාර' 'පථ මනසිකාර' ආදී වශයෙන්. අපි කෙටියෙන් ලෙහෙසියට කියන්නේ 'නුවණීන් මෙනෙහි කිරීම', නමුත් මේකේ තියනවා මහ ගැහුරක්. 'යෝනි' කියන්නේ පින්වතුනි ප්‍රහව ස්ථානය, යමක් හට ගන්න ස්ථානය. එතකොට 'යෝනිසේෂ්' කියන්නේ යමක් හටගන්න ස්ථානය අනුව මෙනෙහි කිරීමටයි. ඉතින් හටගන්න ස්ථානය මොකක්ද කියලා දැනටම මේ පින්වතුන්ට පැහැදිලි ඇති. ස්ථානයයි, ස්ථානයයි. සනධිස්ථානය කියල කිවිවේ ඒකනේ. බූහම්පාල සූතුයේ 'තදු එස්සපවතයා' කියල කිවිවේ. මොන කාරණයකින් හෝ ඒක යටපත් වෙලා තියන බවයි අපට නම් පෙනෙන්නේ. ස්ථානය තමයි 'යොනි' හැරියට, ප්‍රහව ස්ථානය හැරියට පෙනෙන්නේ. එතකොට ස්ථානය අනුව මෙනෙහි කිරීමයි යෝනිසේෂ් මනසිකාරය කියල කියන්නේ. ඔන්න මිතන ඉදලා නොයෙකුත් උපමා දෙන්න සිද්ධවෙනවා. ඒකට මගේ භාෂා දානය අඩු පාඩු පාඩු කම තිසා හෝ සමහර විට ඕලාරික දේවල් කියවෙන්න පුළුවන්. මට සමාවෙන්න. අපි ඒකට පළමුවෙන්ම ඉදිරිපත් කරන උපමාව - මට දැන් ප්‍රශ්නය තියෙන්නේ පාරිභාෂික ගබඳයයි ව්‍යවහාරික ගබඳයයි අතර. ව්‍යවහාරික ගබඳය නම් බොහෝවිට ඉංග්‍රීසියට නැහුරුයි. කෙසේ වෙතත් මට දැන ගන්න ලැබුණා එක්තරා ක්‍රිඩාවක් තියනවෙන ඉංග්‍රීසියෙන් 'ටෙබල් වෙනිස්' කියලා. ඒකට කියන්නේ 'මෙස පන්දු' කියලු. භෞදියි අපි මෙස පන්දු ක්‍රිඩාව සිහියට නගා ගනිමු. ඒකේද කෙරෙන්න මොකක්ද. පිං පොං බෝලයයි රකට් දෙකයි තමයි උපකරණ හැරියට තියෙන්නේ. මෙස මැද තියනව කෙටි දැලක්. ඉතින් මේකේ කරන්න තියෙන්න මොකක්ද, එහා පැත්තෙන ඉන්න කෙනා රකට් එකේන් මෙහා පැත්තට ගහල එවන බෝලේ මෙසෙන් මෙහා පැත්තට දමන්න යින. ඉතින් අර අදක්ෂයා - මේක පහසුවෙන් තෝරුම් ගන්න මේ විදියට හිතාගන්න. එහා පැත්තෙන ඉන්න ක්‍රිඩකයා කුවුද දැන්නවද? මාරයා. මෙහා පැත්තෙන ඉන්න යෝගාවවරයා. මාරයාන් යෝගාවවරයාත් අතර මෙස පන්දු ක්‍රිඩාවක් කියල හිතාගන්න. මාරයා තරම් 'රකට් කාරයෙක' තැහැ. 'රකට්' කියන වචනයේ සමාජ අර්ථය මතක් කර ගන්න. මාරයාගේ 'රකට් එකට' අඩුවෙලා තමයි මේ සංසාරේ

මෙව්වර කාලයක් ඇවිල්ල තියෙන්නේ. දැන් ඉතින් මේ මාරයා පරදීන්නයි හදන්තේ. මාරයා පරදීන්නත් යෝගාවවරයා අතට ගන්නේ රකට එක. ඒ රකට එක අරගෙන අද්‍යාප ක්‍රිඩකයා කරන්නේ මොකක්ද අරයා බෝලේ එවනකාට ඒක පොලා පැනල යනකම් බලන් ඉදුල මේස ඒ අතට මේ අතට නැමි නැමි රකට එකක් එහා පැන්තට දමනවා. ඒක හරියන්නේ නැහැ වැඩි. එයා එතකාට පරාද වෙනවා. ඒ වෙනුවට දැක්ෂයා මොකක්ද කරන්නේ කෙලින්ම හිටගෙන අර බෝලේ කොයි තරම වේගයෙන් එව්වන් එතෙන්දීම අනිත් පැන්තට හරවනවා රකට එක තියලා. පොලා පැනල යන්න දෙන්නේ නැහැ. පොලා පැනල යනව කියන එකට උපමාව හිතා ගන්න 'ප්‍රපණුය'. ධමියේ හැටියට ප්‍රපණුවය තමයි පොලා පැනල යැමු. පොලා පැනල යන්න නොදී එතන එතනම මෙහෙහි කිරීම. මොකද 'එතන' කියල කියන්නේ? වදින තැනේ. අන්න 'ස්පෑයිය'. එතකාට ස්පෑයිය අනුව මෙහෙහි කිරීම කියල කියන්නේ බෝලය වදිනවාන් එකක්ම පොලා පැනල යන්න නොදී එතනින්ම හරවල යවනවා එහා පැන්තට. ඔහොම ඔහොම කරගෙන ගියෙක් - ඉතාම ශිසුයෙන් ඒක කරන්න යිනා. ඒ ශිසුයෙන් කරන එකකෙනා අන්තිමට මාර පරාජය කරන්නේ. මාරයාට රකට එක විසි කරන්න සිද්ධ වෙනවා.

තව උපමාවක් ගනිමු. මම වැඩිය වැඩිය කියන්නේ නැත්තේ මහ ගොඩක් තියනවා කියන්න. පැයක් තුළ කෙටියෙන් මේ කියන්නේ, අනික් හරිය හිතාගන්න. රළුගට අපි ගනිමු. ඒත් ක්‍රිඩක්. ඒක ක්‍රිඩක් නොවේ සටනක්. කඩු දුනු යුගයේත් තිබුණු සටනක්. ඒකට කියන්නේ ද්‍රූජ්ඩ සටන කියලා ඒ කාලේ සිරිතක් තිබුණා, ලංකාවේ පමණක් නොවේ. එංගලන්ත අදි රටවල් වලත්, හැම දෙනා ලගම ආයුධය හැටියට තියෙන්නේ කඩුවක්. කඩුව එල්ලලා තියනවා. මොකක් හරි ගැටුමක් වුන හැටියේ 'සටනට එව' කියල අහියෝග කරලා ඔන්න පටන් ගන්නවා සටන. පළිහ නැහැ. පළිහ නැතිව කඩුවන්මයි අනින්නේත්. කඩුවන්මයි ආරක්ෂා වෙන්නෙත්. විකකට හිතල බලන්න. කොයි තරම වේගයෙන් කඩුව මෙහෙයවන්න යිනාද. බැඳු බැඳුමට පිටින් ඉදුල බැඳුවෙන් කඩු කාප්පයක්. අරහෙන් එන හැම පාරටම ලැස්තියි. කඩු කරකවනවා. අන්න ඒ වගේ මේක වෙන්නෙත්. කොයි

තරම් ශිසුයෙන් මෙනෙහි කරනවද කියන එක පෙන්නන්නයි මේ උපමා දෙකම දුන්නේ. රකටි එක හෝ වේචා කඩුව හෝ වේචා ඒ තරම් ශිසුයෙන් මෙනෙහි කිරීම තුළින් තමයි යම් අවස්ථාවක අර ගැට වැටීම තවත්වන්න පූලවන් වෙන්නේ. ගහන ගහන එකක් ඇත්තම් එහා පැන්තට හරවන්න ඕන. අපි පි. පො. බෝල ගැන කිවිව නිසා අපි නිදුසුනක් කියමු. මාරයා ‘රුප බෝලයක්’ එවනවා. මේ නිදහිනය දෙන්නේ ප්‍රායෝගික අර්ථයකින්. රුප බෝලය එනවත් එකකම ඒක ප්‍රපණයට යන්න නොදී පොලා පැනල යන්න නොදී එතනම අනින් පැන්තට හරවනවා. කොහොමද අනිත් පැන්තට හරවන්නේ. මේ පැන්තේ රකටි එක මොකක්ද? බුදු පිළේ රකටි එක ‘අනිත්‍යය අනිත්‍යය’ ආයිත් මාරයා මේ පැන්තට ගහනවා. ආයිත් ‘අනිත්‍යය අනිත්‍යය, අනිත්‍යයි’ අනිත්‍යයි’. මින්න අපි දිනන හැටි. ඒ රකටි එකෙන් අනිත්‍යය කියලා එහා පැන්තට හරවනවා. වන්න ඔක තුළින් තේරුම් ගන්න. මොකක්ද, මෙතෙන්දී අපි දුන්න උපමාව තුළින් තේරුම් ගන්නේ අනිත්‍යානුපස්සනාව,

අනිත්‍යානුපස්සනාව පිළිබඳ මහා ප්‍රබල දේශනාවක් කළිනුත් අපි යන්තමට සඳහන් කළා සංයුත් සගියේ සලායනන වගයේ තියනවා ‘ද්‍රයා’ කියන නමින් සූත්‍ර දෙකක්. ඉන් එකක් ගිය සැරේ අපි විස්තර කළා. දුන් මෙතෙන්ට අදාළ සූත්‍රය දෙවෙනි ද්‍රයා සූත්‍රය.⁵ දෙවෙනි ද්‍රයා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ, පටන් ගන්නේ ‘ද්‍රයා හිකිවේ පටිව විකුණුණායා සමෙහාති’ මහණෙනි, දෙකක් නිසා විකුණුණය හටගන්නවා. ‘කථුව හිකිවේ, ද්‍රයා පටිව විකුණුණායා සමෙහාති?’ කෙසේද මහණෙනි, දෙකක් නිසා විකුණුණය හටගන්නේ. ‘වකුණුව පටිව රුපෙ ව උප්‍යානි වකුවිකුණුණායා’ ඇස්ත් රුපන් නිසා වකුව විකුණුණය හට ගන්නවා. මින්න ර්ලගට එනවා හොඳ වවන විකක්. වකුව් අනිවවං විපරිණාම්, අකුණුපාහාවේ, රුපා අනිවවා විපරිණාම්නො අකුණුපාහාවිනො’. ඇස් අනිත්‍යය විපරිණාම් කියන්නේ වෙනස් වෙනවා අන්‍යාකාරයකට පත්වෙනවා රුපයනුත් අනිත්‍යය. වෙනස් වෙනවා, අන්‍යාකාරයකට පත්වෙනවා. ර්ලගට ප්‍රකාශ කරනවා ඉශේතකං ද්‍රයා වලකුවට වයකුව අනිවවං විපරිණාම් අකුණුපාහාවේ’ මෙස් මේ දෙකම සැලෙනවා.

වලනය වෙනවා, ගෙවී යනවා, වෙනස් වෙනවා අන්‍යාකාරයට පත් වෙනවා. ඔහොම කියල එතනින් තවතින්තේ නැහැ. රළුගට කියනව වකු විසුද්ධාණ අනිවව් විපරිණාම් අසුදුදුරාභාව්, වකු විසුද්ධාණයන් අනිත්‍යයි. විපරිණාම වෙනවා, අන්‍යාකාරයට පත්වෙනවා. රළුගට කියනවා ‘යොපි හෙතු යොපි පවත්‍යා වකුවිසුද්ධාණස් උප්‍යාදාය.’ වකුවිසුද්ධාණය හටගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යායක් තියනවා නම් ඒකත් අනිත්‍යයි. රළුගට සංසයා වහන්සේලාගෙන් අහනවා ප්‍රශ්නයක්. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යාය උපකාර කරගෙන ඇතිවන දේ කොහොමද නිත්‍ය වන්නේ? ප්‍රත්‍යායන් අනිත්‍ය නම් ඒකෙන් උපදින වකු විසුද්ධාණය කොහොමද නිත්‍ය වන්නේ? රළුගට කියන වික සිංහලෙන් කියමු. මේ කියාපු ධම් තුනේ එකතුවට එතන වචන කිපයක් යෙදෙනවා. ‘තිණු ධම්මානං සුඝති සහනිපාතො සමවායො’ ඒ කියන්නේ මේ ධම් තුනම එක්ව යාම, එකතුවීම, එක්රස්වීම තමයි ස්ථාපිය. රළුගට එහෙම කියල ප්‍රකාශ කරනවා. වකුසම්ප්‍රස්සාපි. අනිවෙලා විපරිණාම් අසුදුදුරාභාව්’ වකුසම්ප්‍රස්සායන් අනිත්‍යයි. වෙනස්වෙනවා. අසුදුදුරාභාවයට පත් වෙනවා. ආයිත් ප්‍රශ්නයක් අහනවා. අනිත්‍ය වූ ප්‍රත්‍යායන් නිසා ඇතිවන වකුසම්ප්‍රස්සාය කොහොමද නිත්‍ය වන්නේ? රළුගට ඔත්ත අමුතු දෙයක් ප්‍රකාශ කරනවා. ‘ප්‍රේමෝ හිකිවෙ වෙදති, ප්‍රේමෝ සක්‍රාන්ති ප්‍රේමෝ වෙතෙති’ ස්ථාපි කරන ලදුයේ වින්දනයක් ලබනවා. ඒ වගේම ස්ථාපිය තුළින්ම සක්‍රාන්තා ඇති වෙනවා, ස්ථාපිය තුළින්ම වෙතනා ඇති වෙනවා. ආයිත් මතක් කර ගන්න එතකාට ‘වේදනාවත් සක්‍රාන්තාවත් වෙතනාවත් මුල, යෝතිය, ස්ථාපියමයි. තිකම් නොවයි කිවිවෙ යෝතිසේමනසිකාර කියන්නේ ස්ථාපි වෙන තැනට හිත යෙදීම බව. අන්තිමට කියනවා ‘ඉශේෂුතෙපි ධමා’ මේ ඔක්කොම ධම් ‘වලා වෙව වයාව අනිවා විපරිණාම්නො අසුදුදුරාභාවීනො’.

ඔත්ත අනිවානුපස්සනාව, බුදුරජාණන් වහන්සේ පුදුම විදියකට ඉදිරිපත් කරන්නේ. දුන් එතකාට ඒක ආගුයෙන් හිතාගන්න පුළුවන් රැකට් එක හෝ වේවා, කඩුව හෝ වේවා මනසිකාර වේගයයි, මනසිකාර වේගය උගු කළ අවස්ථාවේ තමයි තේරුම ගන්න පුළුවන් අර මිරිගුවේ රහස්. අපි දුන් සැහෙනන්න ඇහැ ගැන කිවිවා. හයක්

තියනවනේ. රේඛගට අපි කන ගැන බලමු. ඒකත් උපමා වලින් කියන්න බලාපොරොත්තු වෙනවා. රට කලින් කියන්න ඔහු හැම ඉන්දියයක්, නැත්තම් ආයතනයක් පිළිබඳවම කියන කොට මට සිදු වෙනවා මෙශකු සූත්‍රයේ විවරණයට යන්න, මෙශකු සූත්‍රයේ විවරණයට අනුව කන ගැන මෙහෙමයි සඳහන් වෙන්නේ. කන එක අන්තයක්, ගබාය තව අනතයක් සෞත්වික්‍යාණය මැද. රේඛගට මැහුමකාරිය සුපුරුදු තණුවාව. මැහුමකාරිය කරන්නේ මොකක්ද? කනයි ගබායයි ගැටුනවා. සෞත්වික්‍යාණය නොතකා හරිනවා. මෙකෙදින් මනසිකාරය දිසු කිරීම තමයි උපකාරී වෙන්නේ. මනසිකාරය දිසු කිරීම ගැන උපමාවක් දෙන්න මම කුමතියි. අර කියාපු සම්මත උපමාවක් නොවෙන්න පුළුවන්.

මේ පින්වතුන් දැන්නවා ගස්වල ඉන්නවා රහැස්‍යය කියල කාමියෙක් අගල් දෙක තුනක විතර. ඒ සතා සවස හතරට හතරහමාරට විතර සංගිතයක් ආරම්භ කරනවා. එක්කෙනෙක් ආරම්භ කරන කොට අනික් අයන් ඒකට එකතු වෙනවා. පුදුමාකාරයකට මහ කන් රිදුවන රැගාරෝසු සංගිතයක්. මට සමාවෙන්න මෙහෙමයි යන්නේ ගබාය. ට.ඩ.ර.. ගබායන් රේඛගට එක දිගට යන්නේ. ර්‍රේජ්‍රේජ...ර්‍ර සමහර වෙලාවට මම කළුපනා කරනවා. 'රහැස්‍යය' කියන වචනය හැඳුනේ කොහොමද කියලා. මම දන්නේ නැහැ තිරැක්තියක්. මට හිතෙන්නේ 'ර' යන්න හොඳට 'ඇහෙන්න' සලස්වන සතා 'රහැස්‍යය'. බලන්න ර යන්නම නේ දිගටම තියෙන්නේ. රහැස්‍යගේ මේ සංගිතය සමරියට මහ බාධාවක්. කන හාරගෙන යනවා. හැබැයි ඒක මතක් කරල දෙනවා 'කන් බෙරයක්' කියල එකක් තියනව කියලා. ලෝකයේ තියන පුදුම විදියේ සංගිත භාණ්ඩය තමයි කන් බෙරය. කන් බෙරයක් තියන බව මතක් කරල දෙනවා මේ රහැස්‍යය. කන් බෙරයට මහ වදයක් වගේ. ඉතින් සමරියට වදේ. සමරියේ හතුරා විදුරශනාවේ මිතුරා කර ගන්න පුළුවන්. සති සම්පත්ක්‍රුද්‍යයෙන් පුතුව යෝනිසෝමනසිකාරය යොදුවෙන්. මේ ගබා දෙකක් ට.ඩ.. දෙකක් තුළ තියනවා අන්න, නිවන. මනසිකාරය එතනට යොදුවෙන්, තණු ගැටුවට අභුවුණෙන් තමයි මෙක 'අම්හිර සංගිතයක්' වෙන්නේ. අන්තිමට 'ර' යනු මාලාවක් විතරයි ඒක තුළ. විදුරශනා භාජාවෙන් කියනවා නම් සන සංඡාවෙන්

මිදිලා රාසි සංඳුව මතු කර ගන්න පුළුවන් හරියට සතිසමපරුණුය තුළ එතන එතනම මෙහෙහි කළේත්. රහැයියා අපට නිවන් ලබා දෙන සතෙක්. සමාධියට බාධාවක් වුනත්. 'ර' කාරය තුළ තියනවා අපි කියාපු නිවන.

කෙසේ හෝ වේචා අපි මේ කෙටියෙන් කියන්නේ. මට එකක් කියන්න බැරිවනා. ඇස ගැන මම දීපු උපමා පරාදයි බුදුරජාණන් වහන්සේ ඉඩිය භාවනා සූත්‍රයේ දී ඇස ගැන දක්වන උපමාවට. ඉඩිය භාවනා සූත්‍රය මැදුම් සගියෙ අවසාන සූත්‍රය. මහපුදුම් සූත්‍රයක් එක බුදුරජාණන් වහන්සේ ආනන්ද භාමුදුරුවන් ආමන්තුණය කරල දේශනා කරපු. ඉඩිය භාවනා සූත්‍රයේ⁶ එකේ සාරය හැටියට ගත්තොත් දක්වන්න තියෙන්නේ 'අනුහරා ඉඩිය භාවනා' උත්තරීතර ඉඩිය භාවනාව පිළිබඳව උපමා රසකින් දක්වන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ ඇස පිළිබඳ දක්වන උපමාවට අපි දක්වූ උපමා පරාදයි. අර ශිසුව මෙහෙහි කිරීම කියන එකට යෙදෙන උපමාව, ඇස් ඇති කෙනෙක් කොයි තරම වේගයෙන්ද ඇර ගත්තු ඇස වහගන්නේ. වහගන්තු ඇස අරින්නේ ඒ කියන්නේ ඇසිපිය හෙළන වේගයෙන් මෙහෙහි කරන්න කියන එකයි.

බුදුරජාණන් වහන්සේගේ ඒ උපමාවට අපේ කඩු ආදී උපමා පරාදයි. ඇසිපිය හෙළන වේගයෙන් මෙහෙහි කරන්න කියල ඇසෙන්ම උපමාවක් බුදුරජාණන් වහන්සේ ඇස ගැන දුන්නා. කන ගැන කියනකාට බුදුරජාණන් වහන්සේ මෙහෙමයි දක්වන්නේ කන පිළිබඳ උපමාවක් දෙන්නේ. යමිසේ ගක්තිමත් පුරුෂයෙක් ඉතාමත්ම පහසුවෙන් අසුරක් ගහනවා. ඒ කියන්නේ මහපට ඇගිල්ලයි මැදැගිල්ලයි එකතු කරලා ක්ෂණයකින් ගහන 'ක්ෂණයක්' හගවන ගබදයෙක්නේ. එසේ ඇගිල්වලින් ගහන අසුරක් ගසන්නේ යමිසේද, අන්න ඒ තරම වේගයකින් මෙහෙහි කිරීම තුළින් යමිකිසි හික්ෂුවකට ගබදයක් ඇසුනහම මනාප බවක් හෝ අමනාප බවක් ඇති වෙනවා. එක්කො ඒ දෙකේ සංකලනයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ දී වහාම උපේක්ෂාවට ගත්ත වේගයයි ඔය දක්වන්නේ ඉඩිය භාවනා සූත්‍රයේ, එතකාට ඇසිපිය හෙළන වේගයෙන් ඇස පිළිබඳ කාරණය. කන පිළිබඳව

බුදුරජාණන් වහන්සේ දක්වල තියන උපමාව අසුරක් ගහන වේයයි. බලන්න පුදුමයි, ඒක කනට ඇතෙන එකක්.

ර්ලගට නැහැය. ඒකේදින් මඟකු සූත්‍රය මතක් කර ගත්තොත් නැහැය ඒක කොනක්, අනික් කොන ගද සුවද, සානවිකුණුණය මැදි, සානවිකුණුණය අමතක කරමින් මේ මැහුම්කාරිය ගැටලනවා, ඒක හිතාගන්න පුළුවන්නේ. දුන් යමක් ආස්‍රාණය කරනවා කියන්නේ ඉඩිනවනේ. ඉඩිනකොට ඇත්ත වශයෙන්ම මොකක්ද කරන්නේ? සුවද කැවෙන වාතය නේද අපි ඇතුළට ගන්නේ. වාතය තමයි 'වාහකය' සුවද පිළිබඳව. අපි ආභාවන් ඇතුළට ගන්නේ අර සුවද මිශ්‍ර වාතයයි. ඒක අපට තෝරන්නේ නැහැ.

තව කථාන්තරයක් තියනවා සංයුත් සරියේ සගාථක වගියේ වන සංයුතතයේ⁷. කෙටියෙන් කිවිවොත් කොසොල් රටේ ආරණ්‍යක හිස්සුන් වහන්සේ නමක් වන ලැහැබක වාසය කළා. උන්වහන්සේ පිණ්ඩාතයෙන් පස්සේසේ ඇවිල්ලා පොකුණකට බැහැලා මොන සේතුවක් නීසා හෝ නෙව්ම මලක් ඉම්බා. මේක දැක්ක වන දේවතාවෙක්, දැක්ල දොස් කිවිවා. 'මබ මේ නෙව්ම මලක් ඉඩිනවා. මබ සුවද හොරෙක්ය' කිවිවා. 'මබ සුවද හොරෙක් කියලයි වෝදනා කමළේ'. මේ හිස්සුන් වහන්සේ කියනවා "කොහොමද මම සුවද හොරෙක් වන්නේ. මම මල කැඩුවෙත් නැහැ. මල ගත්තෙන් නැහැ." එතකොට පහදල දුන්නා දේවතාවා. සාමාන්‍ය කෙනෙනක් මල කඩනවට මම එහෙම කියන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ ඉන්නේ ඉතාමත්ම සියුම් විදියට සිත පිරිසිදු කර ගනිමින්. එතකොට මේ සුළු පාපයක්ත් මහ ලොකු හැටියට ජේනවා. ඒකයි මම එහෙම කිවිවෙ කියල කිවිවහම උන්වහන්සේ දේවතාවට සේතුති කළා. මලක් ඉඩිගැනීම තුළ පවා ක්ලේගයන් තියන බවයි එයින් පෙනෙන්නේ. ඒක තුළ තියන්නේ මුලාවයි දිගටම යන්නේ අර කියාපු මිරිගුවේ මුලාව තමයි. මලේ මේ දෙය තියනවා කියලා හිතා ගන්නවා⁸.

ර්ලගට දිව ගැන කියන කොට මඟකු සූත්‍රයේ දිව ගැන කියන්නේ මෙහෙමයි. දිව ඒක කොනක්, රස අනික් කොන. ඒවාවිකුණුණය මැදි.

අපි නිදහින කියන්න ගියෙන් රස පිළිබඳ නිදහින ඉස්සරට වඩා රස ඒවා දැන් ඇති. අපි ලේසියට ඉස්සර කියන්නේ අධිස්ථීම් එක හිම කිරම. සමහර විට භාද හැටි තුනපහ යෙදු ක්‍රියාකාරීක විකන් කැල්ල රට වැඩිය රහ ඇති. ඉතින් කෙසේ හෝ වේවා විකන් කැල්ල හරි, අධිස්ථීම් එකහරි, දැක්ක හැටියේ මොකක්ද වෙන්නේ. දිව අගට කෙළ උනනව නේද? එතකොට කෙළ තමයි වාහකයා රසේ, වාතය සුවද ගෙන යන වාහකයා වගේ කෙළ ලැස්ති වෙනවා පිළිගන්න රසය. කෙළ උනල ඉවරයි දිව අගට. ඉතින් ඉකමනට ඉකමනට ගිපුව අරක ගිල දානවා. රස තාෂණාව කොයි තරම් බලසම්පන්නද කිවිවාත් බුදුරජාණන් වහන්සේ ඒක නිසයි පිණ්ඩාත ප්‍රත්‍යවේශ්‍යාවේ ධාතු මනසිකාර, පිළිකුල් මනසිකාර දිලා තියෙන්නේ. මේ ආහාරය පිළිබඳව රටත් වඩා මහ ප්‍රබල උපමා දිලා තියනවා. එක තැනක තියනවා 'රසතණාය ගධිතා හදය නාවුණුණුති'⁹ රස තණහාවට ගිපුවුන කෙනා කවදාවත් හදය අවදිකර ගන්නේ නැහැ නිවනට. රේඛගට තියනවා මහ සංවේග ජනක උපමාවක් අහනකොට බය හිතෙනව ඒක.

සුතත නිපාතයේ නාලක සූත්‍රයේ මුති ප්‍රතිපදාව ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ කෙරියෙන් කියනවා 'බුරධාරුපමා භව'¹⁰ ඒ කෙරියෙන් කියවෙන්නේ දැලිපිහි තලය උපමාවට ගන්න. දැලි පිහි තලයේ උපමාව මෙහෙමයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දීපු උපමාව - දිව කැපෙන උපමාවක් මේ දිල තියෙන්නේ. දැලි පිහියක මේ පැණි තවරනවා. මේ පැණි කන්න ආස කෙනෙකුට දුලි පිහිය දෙනවා. එතකොට දිව කපාගන්නෙන නැතිව දුලි පිහිය ලොවින්න පුළුවන්ද? අන්න රස තාෂණාව පිළිබඳ තියන මහ සංවේග ජනක උපමාවක්. ඒ තරම් සියුම් දෙයක් මේ රස තාෂණාව. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ මොකද, රස තාෂණාව ජය ගත්ත නිසා. අනිකුත් රහතන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ ගැනයි කියන්නේ. රස තාෂණාව ජය ගත්තු ආකාරය, කොයි තරම්ද කියතොත් ලෝකයාට මේ කාලේ හිතාගන්න බැං බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කෙරෙන පායියක් තියනවා 'රසපටිසංවේදී හගවා හොති නො ව රසරාගපටිසංවේද'¹¹ බුදුරජාණන් වහන්සේගෙත් අපගේ වගේම රස නහර ක්‍රියාත්මක වෙනවා. ඒවා මැරෙන්නෙන නැහැ රහත්

වෙනකාට. රසපටිසංවේදී - රස දැනෙනවා. නමුත් රස රාගයක් තැහැ. රසය දැනෙනවා, රස රාගයක් තැහැ. මහපුදුමයි. මේ කාලයේ ලේකයාට මේක හිතාගන්නත් බැහැ. එයින් අපට පේන්නේ දිව අගත් නිවන තියනවා. ඒක යම් පමණකින් යෝගාවවරයාට අත් දැකින්න පුළුවන් සතිසම්පර්ක්‍යාදයන් ආහාර ප්‍රතාවවේසාවත්, ඉතාමත්ම හෙමින් ආහාර ගන්න කොට යම් අවස්ථාවකදී තේරෙනවා විකන් කැල්ලෙත් තැහැ රස. එකටත් 'වික' කියන්න පුළුවන්. රළුගට අයිස්ත්‍රීම් එකත් තැහැ රස, මේ දෙක එකතු වෙන තැන ඉතා සුළු ශ්‍යාණයකයි රසය ක්‍රියාත්මක වෙන්නේ. මේ කෙල ගැන කියාපු කරාව බලන්න පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ මේකට දිපු උපමාව ගැලපෙන හැරී. අහැ ගැන කියන කොට ඇහැට ගැලපෙන උපමාව, කන ගැන කියනකාට කනට ගැලපෙන උපමාව. ඔන්න රළුගට දිව ගැන කියපු උපමාව බලන්න. යම්සේ ගක්තිමත් පුරුෂයෙක් ඉතාමත්ම පහසුවෙන් දිව අගට කෙළත්තක් අරගෙන 'තු': ගාල දාන්නේන්ද අන්න ඒ වගේ ඉක්මණීන්ම රස තෘපණාව ඇතිවුන හැරියේ මතාප බව ආදිය අහක් කරලා උපේක්ෂාවට හිත ගන්න කියල බුදුරජාණන් වහන්සේ වදාරණවා. ඒ උපමා ඉතාමත් පුදුමයි. දීන් ඇසේ කන නාසය දිව ගැන කිවිවා, රළුගට අපි යමු කයට.

කය ගැන කියනකාට මෙරුක් සූත්‍රයට අනුව කය එක කොනක් එළායිබඳ කියල කියන්නේ පින්වතුනි ස්පෑඩිකල යුතු දේ. මොකක් හෝ වේවා කයේ අරමුණ තමයි එළායිබඳය කියන එක. කය එක කොනක් ස්පෑඩි කළ යුතු දේ දෙවෙනි කොන, මැද තියෙන්නේ කායවික්‍රුද්‍යාණය. එතෙන්දී කයත් ස්පෑඩි කළ යුතු දෙයත් නිසාමයි කායවික්‍රුද්‍යාණය පැන නගින්නේ. නමුත් තණා මැහුමිකාරිය ඔය දෙක ගැටළනවා. දිගටම හිත ඇතුළෙ තියාගන්න මේ උපමා වික. එකයි මම කිවිවේ කළේපනාවෙන් ඇහුමිකන් දෙන්න කියලා. එතකාට වැඩිය කියන්න හිත තැහැ. එකට එකක් ආගුරයන් 'ශේ වගන් මෙසේම' කියල හිතාගන්න. කයයි පැහැසිය යුතු - ස්පෑඩිය කළ යුතු - දෙයයි ඔය දෙක ගැටළනවා. එතෙන්දී තමයි අපි ඇත්ත වශයෙන්ම ස්පෑඩි කියලා කියන්නේ. කයට ස්පෑඩි කරන දේ නේ. එක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ස්පෑඩිය ආහාරයක් හැරියට දැක්වුවේ. 'වතනාරෝ ආහාරා'¹²

ଆହାର ହତରକୁ ନିଯନ୍ତ୍ଵା. ଜନ୍ମତୀରେ ପାଇଁ କଲିଙ୍ଗକାର ଆହାର କିଯଳ କିଯନ୍ତ୍ଵା. ତୋରେସ୍ତୁ ଆହାର, ଜେପଢ଼ିଯ ଦେଲେନି ଆହାରଯାଇ. ମନେ ଜଂବେଳିତନ୍ତ୍ର ଆହାର - ଜିତିନ୍ କରନ ଜିତିଲିଟି. ଅବସ୍ଥାନାହେଁ ଶିଖିଛୁଣୁ ଆହାରଯ. ଲିତନ ଗୈରିର ଦିଲି ଶିଖିଲାଯକୁ ନିଯେନ୍ତ୍ରନେ. ନାମୁଠେ ଶେଷେଦି ଜେପଢ଼ିଯ ଗୈନ ବ୍ରିଦ୍ଧରତ୍ନଙ୍କ ପହନ୍ତେସ୍ ଦୈତ୍ୟ ଉପମାଵ ଅର ପରେମ ହନ ଜଂବେଳିତ ତନକ ଉପମାଵକୁ. ଶେକ ପ୍ରତିତମଂଚ ଜ୍ଞାନ୍ତ୍ରେ ନିଯେନ୍ତ୍ରନେ ଭକ୍ତକୋମ ନୋକିଲିଲିତନ୍ ମେହେମଦି ଉପମାଵ ବିଜେତର ଲେନ୍ତନେ. 'ନିଲିମା ଗାଲୀ' କିଯନ୍ତ୍ରନେ ପିନ୍ତିଲିତୁନି ହମ ଗହପ୍ର ଗଲ ଦେନକୁ, ହମ ଗହପ୍ର କିଲିଲିତ ଅପର ହିନ୍ଦାଗନ୍ତ୍ରନେ ନିଯେନ୍ତ୍ରନେ ମୌରେନକମି ହମ ଗହପ୍ର ନୋଲେଇ. ଅପି ହିତମ୍ଭ ଗଲ ଦେନକରେ କରିରଦେ କୋପଚ୍ଚିଲ ହମ ହିଲିଲ୍ଲା ନିଯନ୍ତ୍ଵା. ଲିତକୋମ ଶେ ହମ ହିତିଲ ଶିଳଦେନ ଗୈନଦେ ବ୍ରିଦ୍ଧରତ୍ନଙ୍କ ପହନ୍ତେସ୍ କିଯନ୍ତ୍ରନେ. ଶେ ଶିଳଦେନ ନିତୀତିଯକୁ ଲାଗ ହିରିଯନ୍ ନିତୀତିଯେ ତୁନ୍ତନାକୁ ଜନ୍ମନ୍ତ୍ର ପହନ୍ତେଲେଲା ଅର ଶିଳଦେନକେ ତୁଲାଲୟ କନ୍ତ୍ଵା. ଗହକୁ ଲାଗ ହିରିଯନ୍ ଗହେ ତୁନ୍ତନ ଜନ୍ମନ୍ତ୍ର ଆଲ୍ଲିଲ୍ଲା ଶିଳଦେନ କୁ ଦିଲନ୍ତ୍ଵା. ଲକ୍ଷରତ ବୈଜ୍ଞାନିକ ପତ୍ରରେ ତୁନ୍ତନ ମାତ୍ର ଅର ଶିଳଦେନ କୁ ଦିଲନ୍ତ୍ଵା. ଶିଳିମନନେ ହିରିଯୋତ୍ ଅହବେ ତୁନ୍ତନ କୁର୍ରିଲ୍ଲେଲା ଆଲ୍ଲିଲ୍ଲା କୁ ଦିଲନ୍ତ୍ଵା. ଯମ ଯମ ତୁନ୍ତନ ଅର 'ନିଲିମା ଗାଲୀ' ଶେ ହମ ଗହପ୍ର ଗଲଦେନ ତୁନ୍ତନକୁ ନାମ, ଶେ ଶେ ତୁନ୍ତନ ଜନ୍ମନ୍ତ୍ର ଶେ ଗଲ ଦେନ କୁ ଦିଲନ୍ତ୍ଵା. ମେକେ ନିଯନ୍ ଗୈରିର ହିତଳ ଲାଲନ୍ତ୍ରନେ. ଅପ ମେ ଜେପଢ଼ିଯେ ରସ ବିଦିନ୍ତ୍ରନେ କୋହୋମଦ୍, ଶେଷେଦି ମେହେମ ହିନ୍ଦା ଗନ୍ତ୍ରନେ. ଜେପଢ଼ିଯ ଲାଗତ ନିଯେନ୍ତ୍ରନେ ଲେଇନାଵ ହେଁ, ରିକକତ ମେ ବାକୁଯ ଗୈନ ହିତନ୍ତ୍ରନେ. 'ହମ ନିବୁନହମ ଦୁନେନ ଲେଇନାଵନ୍ ହମ ହିଯହମ ଦୁନେନ ଲେଇନାଵନ୍ ଅତର ଲେନାଚ'. ଅପି ହିତମ୍ଭ ଯମ ତୁନ୍ତନକୁ ତୁଲାଲ ମୁନା. ଦୁନ୍ ଲେଇକରେ ଅନିକୁ ଦେଲ୍ଲେ ତିବିଦେଲ୍ଲା. ଲିଲ୍ଲାଦ ରେଣ୍ଡ୍ ରୁତାମ ମୋଲୋକନେ. ଲିଲ୍ଲାଦ ରେଣ୍ଡ୍କୁ ତୁଲାଲ୍ଯକୁ ଲାଗତ କିଲିପ୍ର କଲହମ ଜୈପାଯକୁ ଦୁନେନାଵନ୍? ମୋକଦ୍ ଲେଲା ନିଯେନ୍ତ୍ରନେ? ମେକକତ ତବ ରିକକକ ଶିକନ୍ତ୍ରକରମ୍.

අම් වශයෙන් බුදුරජාණන් වහන්සේ මුළු මහත් ගරිරයම වණයක් හැටියට, කුවාලයක් හැටියට හඳුන්වනවා¹³. කුවාලයක් නම් මුළුමහත් ගරිරය - හම කියන්නේ මොකක්ද කියල හිතල බලන්න. හම කියන්නේ කුවාල වෙළුමක්. මේ කුවාල වෙළුම සරසගන්න තේද මේ ලෝකය මෙව්වර වියදම් කරන්නේ. මේක පාට කර ගන්න, කුවාල වෙළුම හැඩ වැඩ දාගන්නයි මේ ලෝකය විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂය

වෙහෙසෙන්නේ. තුවාල වෙඩුමක් මේක, පොඩිඩක් හම ගියහම ඉවරයි වැඩේ. උපමා කියන්න යින තැහැනේ. මේ පින්වතුන්ට. හම තිබුනහම දැනෙන වේදනාවත්, හම ගියහම දැනෙන වේදනාවත් ගැන හිතාගන්න. බුදුරජාණන් වහන්සේ දීපු ඒ උපමාව හරිම ගැමුරුයි. නිවවමා ගාල් කියන උපමාව. අපි යම් බුදුරජාණන් වහන්සේ ඉන්දිය හාවනා සූත්‍රයේ දෙන උපමාවට ස්ථාපිත මනාපයක් අමනාපයක් ඇති වුනහම කොයි තරම් ශිසුයෙන් ඒක ඉවත් කරලා සිත උපේක්ෂාවෙහි පිහිටවනවද? උපේක්ෂාවේ සිත පිහිටුවන අවස්ථාවේ සංසයා වහන්සේලා විසින් යෙදිය යුතු පායයකුත් එතන තියනවා. උපේක්ෂාවට හිත ගන්න සංසයා වහන්සේලා පාවිච්ච කරන ඒ විද්‍යානාත්මක හැඟීම මෙහෙමයි. මට මේ මනාප බවක් ඇතිවුණා. අමනාප බවක් ඇතිවුණා. මනාප අමනාප දෙකේ මිශ්‍රණයක් ඇතිවුණා. එය සංඛ්‍යා පිළාරිකයි. පටිවසමුප්‍යන්නයි. ඒක ගොරෝසුයි. ඒ වගේම සකස් කර ගන්තු දෙයක් පටිවසමුප්‍යන්න දෙයක්.

රළගට කියනවා ‘එතං සනතං එතං පණීතං යදිදී උපේක්ෂා’. මේකයි ගාන්ත ‘මේකයි ප්‍රණීත’ එතම් උපේක්ෂාව කියලා එහෙම හිතල තමයි ශිසුයෙන්ම උපේක්ෂාවට ගන්නේ. ඒක හිතාගන්න අනෙක් ඒවටත් ඒකයි න්‍යායය. උපේක්ෂාවට ගන්න ශිසුයෙන්ම. කය පිළිබඳවත් අර විදියටමයි. ‘එතං සනතං එතං පණීතං යදිදී උපේක්ෂා’ මේකයි ගාන්ත, මේකයි ප්‍රණීත එතම් උපේක්ෂාව කියලා. එහෙම හිතල තමයි ශිසුයෙන්ම උපේක්ෂාවට ගැනීම. ඒකට ඉන්දිය හාවනා සූත්‍රයේ දෙන උපමාව මේකයි. යම්කිසි ගක්තිමත් පුරුෂයෙක් වක්කළ අතක් දික් කරන්නේද, දික්කළ අතක් වක් කරන්නේද ඒසැණින්. මේ උපමාව කොතොතුත් ධම් සාහිත්‍යයේ සඳහන් වෙනවා. සඳහා පහළවෙලා ඒක තැනක ඉදලා අනික් තැනට යනකොට උපමාවට දෙන්නේ. ඒ තරම් ශිසුයෙන් ප්‍රාථමික ගක්තිමත් පුරුෂයකුට අත හකුලන්න. කය ගැන කියන කොට කෙයෙන්ම උපමාවක් ඔන්න බුදුරජාණන් වහන්සේ දුන්නා. රළුගට එතනවා මනසට, මනස ගැන කාලය ඉතුරු කර ගන්නයි අර වික කෙටියෙන් කිවිවේ. මනස තමයි තණා මැපුම්කාරියගේ බරපතලම ගැටළ තැන. එතන තමයි අන්තිම තුරුමුප්‍රව මාරයාගේ. විද්‍යායුයන් දාරුණිකයන් ලෝක සන්ත්වයා හැම දෙනෙක්මත් හිරවෙලා

තියෙන්නේ මෙතන. එතනදීත් අපි ඉස්සෙල්ලාම ගනිමු. මෙහෙයු සූත්‍රයේ කොන් දෙක. මනස එක කොනක් 'ධමා' අනික් කොන. ධමා කියන්නේ බුද්‍ය ධම්ය අදිය නොවේ. මෙතන 'ධමා' කියන්නේ මනසට එන අරමුණ. මනස එක කොනක් 'ධමා' මනසට එන දේ අනික් කොන. ඒ කොන් දෙක ගැටලුන්නේ තණු මැපුමිකාරිය. එතෙන්දී මහ ගැඹුරු කාරණයක් කියන්න තියනවා. මනසිකාර කියන වචනයට අපි ආයිත් එමු. පාලි භාෂාවේ මනසිකාර කියන එක් නිරැක්තිය වන්නේ 'මනසි' කියන්නේ ආයාර විහක් පදයක් - මනස තුළ. මනසිකාරය කියන්නේ 'මනස තුළ කෙරෙන ක්‍රියාව'. එතකොට මනසිකාරය කියල ගත්තහම මනස තුළ ක්‍රියාවක් කෙරෙනවා. ඒ මනස තුළ කෙරෙන ක්‍රියාව අපි යොමු කරනවා. යම්කිසි දෙයකට. ඒක ඉතා ගැඹුරු කාරණයක්. මනසිකාරය ගැන කියු නිසා මෙයට කළිනුත් කියු තව සූත්‍රයක් මේකට එකතු කරමු. කළින් මේක විග්‍රහ කරල කියනවා. නම නිව්වහම අහපු කට්ටියට තේරුම් ගන්න පුළුවන් 'කිංමුලක සූත්‍රය'¹⁴ ඒකත් මහ ආශ්වර්යවත් සූත්‍රයක්.

බුදුරජාණන් වහන්සේ සංස්යා වහන්සේලාගෙන් අහනවා මහණෙනි, අනාතතිරපික බ්‍රාහ්මණයින් පර්බ්‍රාජකයින් නුඩ්ලාගෙන් මේ විදියේ ප්‍රශ්න මාලාවක් ඇපුවොත් කොහොමද උත්තර දෙන්නේ කියලා. සංස්යා වහන්සේලා කියනවා, අන් භාගාවතුන් වහන්ස අපට නම් තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේම කිව්වොත් මිසක්.

බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්න මාලාවම වදාරනවා. මහණෙනි එහෙම ඇපුවොත් මෙන්න මෙහෙම කියන්න කියලා. ඒ තරම් ගැඹුරු කාරණ ටිකක් මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඒ සූත්‍රය අපි කළින් විස්තර කරල තියනවා. 'කිංමුලක සූත්‍රය'. ඒකේ ප්‍රශ්නය තියෙන්නේ මෙහෙමයි. 'කිං මුලකා සබඳ ධමා' හැම දෙයකම මුල කුමක්ද? 'කිං සමහවා සබඳ ධමා' කුමකටද ඒක හම්බ වෙන්නේ? හැම දෙයකම හටගැන්ම ප්‍රහවය කුමක්ද? 'කිං සමුදයා සබඳ ධමා' කුමක්ද එය පැනනගින තැන. ඒ තුන විතරක් ගනිමු. ඒකට උත්තර දිය යුත්තේ - ජන්මුලකා ආවුමෙකා සබඳ ධමා' ජන්යයි හැම දේකම මුල. 'ජන' කියන එක අපි හැදින්වියේ තණුවේම ලා පාට වශයෙන්. අදුනගන්නත් බැරි

ලා පාට. අපේ සම්මත විවරණ ක්‍රමය අනුව. 'තණ්ඩාව නොදු තැහැ. හැබැයි කුසලව්‍යය නොදුයි.' නමුත් ඒකත් අත අරිත්තා මින.

ඒක නිසා තමයි ධ්‍යෙෂීය සඳහන් වෙන්නේ 'ඡන්ද නිස්සාය ඡන්ද පජහල්' කියලා මහා පුද්‍රම මැදුම් පිළිවෙතක් ඒක. ඡන්දයම උපකාර කරගෙන ඡන්දය අතහරිත්තා. අවසාන අවසානවේ දී ඒකත් අල්ලනවා. කුසල ඡන්දය නොදුයි. ඒක නැතුව බැහැ. සමථ විද්‍රෝහනාවන්ට ආසාව තියෙන්න මින. නමුත් ඒකත් අතහරිත්තා වෙලාවක් එනවා අවසාන අවසානවේ දී. එයින් අපට ජේනවා ඡන්දයයි මුල හැම දේකටම. හිතල බලන්න කොහොවත් නැති ප්‍රශ්නයක් සමහරවිට අපට හිතට එන්නේ මොන ආකාරයකින් හරි, සියුම් අන්දමින් හරි, මේ ඡන්දයයි යන්නේ. ර්ලගට ඒ දේ අපට හම්බ වෙන්නේ මනසිකාරයෙන් 'මනසිකාර සමඟවා' නමුත් ඒක පැන නගින්නේ ස්පෑංසීයෙන්.

දැන් මෙතෙන්දී මට ආයෙමත් සමාව ඉල්ලන්න වෙනවා. මගේ වවන වරින්න පුළුවන්. මට සමහරැන්ගේ උපකාරත් ලබා ගන්න සියු වෙනවා. පරිගණක ගාසුරය දැන්න අයගෙන්. මම ඕව ගැන වැඩිය දැන්නේ තැහැ. හැබැයි උපමාවලට ගන්නවා සමහර වෙලාවට දැන්නේ නැති වූනාට. ඡන්දය ගැන කිවිවා. මනසිකාර ගැන කිවිවා. එසු ගැන කිවිවා. අපි කියන එක හරිද බලන්න. මට නම් ජේන හැටියට පරිගණක යනුය තුළ ඔය ඔක්කොම තියනවා. ඡන්දය තමයි 'මූසිකයා' - 'මුවස්' කියල කියන්නේ. මූසිකයා නොරෙන් ක්‍රියා කරන්නේ. ජේන්නේන් තැහැ. මූසිකයා ක්‍රියා කරන කොට මොකක්ද වෙන්නේ 'කරසර්' එක දුවනවා. ඒක තමයි මනසිකාරය. එතකොට ඡන්දය මුල. හැංගිලා මොකක්ද කරන වැඩි. ඔන්න මනසිකාරය දුවනවා - කරසර එක. මනසිකාරයට තමයි හම්බ වෙන්නේ.' මොකක්ද හම්බ වෙන්නේ. ආහාර ලේඛනය - 'මෙනු එක'. ඒ වගේ තමයි එසු සමුද්‍ය. එතන ඉඳල තමයි රස විදින්නේ පරිගණක යනුයේ. මේ පරිගණක උපමාවත් වැරදි නම් හරිගස්ස ගන්න. මේ කොයි එකෙනුත් කිවිවේ අපි පුළුවන් තරම් ප්‍රායෝගික කරන්න මින නිසා. බලන්න ලෝකයේ තියන ඒ දුවා වලින් පෙන්නුම් කරන්නේ අපේ වින්ත සන්නානයේ තිබෙන දේවල්මයි.

අපි තේරුම් ගන්නෙ නැහැ. ඒක විජුව හෝ වේවා අවිජුව හෝ වේවා. ඉතින් මේ ඩිග ගන්න. එයින් අපට පේනවා 'ඡණමූලක - ජනාධයී මූල. අපට ඒක තේරෙන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනතුරු ලෝකයා ද්‍රන්නෙ නැහැ. අපි නැමැතිස්සේම වගේ ගැඹුරු දේශනාවක් කෙළවර කරන්නේ ඉතාමත්ම සරල, කුවුරුත් ද්‍රන්න ධම්පද ගාරා දෙකකින්. මෙතෙන්දී ඒ ගාරා දෙක මතක් කරන්න වෙනවා.¹⁵ ඒ ගාරාවල අවශ්‍ය වික 'මනො පුබංගමා ධම්මා. මනො සෙට්‍යා මනොමයා' මය වික තමයි මෙව්වර කාලයක් අපට අවුවා සම්ප්‍රදායේ වෙන විදියකවද තේරුම් කරන්නේ. 'මනො පුබංගමා ධම්මා' කියන්නේ පින්වතුනි. මනස එක පැත්තකින් තියනවා, ධම අනික් පැත්තෙන් තියනවා මේ දෙකන් මනසයි පෙරටු වෙන්නේ, මනස අරමුණට පෙර තියෙන්නේ. 'මනො සෙට්‍යා' ඒ දෙකන් මනසයි ග්‍රේෂ්‍ය, ප්‍රධාන. රළුගට 'මනොමයා' අරමුණ මනසින්ම සකස් වුන දෙයක්. ඒකතෙ මනසිකාරය කියන්නෙ. මෙනෙහි කිරීම. අපට තේරෙන්නෙ නැහැ ඒක. අරමුණ හිතෙන්ම හදා ගත්තු දෙයක්. එතකොට හිතෙන්ම හදාගන්න දෙයක් එක්කයි මේ හරඳී කෙරෙන්නේ. මොන තරම් සියුම් දෙයක්ද තණු මැහුම්කාරියගේ ගැටලුම, අර වේබල් වෙනිස් ක්‍රිඩාවේදී වගේ ඉක්මනින් මනසිකාරය යෙදීමෙන් මෙනෙහි කිරීමෙන්මයි මෙනෙහි කිරීම තුළිබඳ රහස හදුනාගන්නෙන් සිසුව යෝනිසේ මනසිකාරයේ යෙදීමෙන්. එතන එතනම මෙනෙහි කිරීම තුළින්. හිතාගන්න බැරි විදිය දෙයක්.

යම අවස්ථාවක අර මනසිකාරයේ දී සිතුවිල්ලක් පැන නැගුණු තැන - ඒකත් ධම්යෙන්ම කිවිවොත් මෙන්න මෙහෙම පායියක් තියනවා - සමහර සූත්‍රවල එන පාය අවුවාවලත් හරියට තේරුම් නොගත් තැන් තියනවා 'දිසා ආයතනුප්‍රාදං සමා විතත් විමුවති'¹⁶, යම් අවස්ථාවක සළායතනයන්ගේ උපත දැක්කනම් ඒ වෙලාවේ හිත මිදෙනවා කියන්නේ මොකද? අර සළායතනයන්ගේ උපත පේන්නෙ නැති තරම් සිසුයෙන් සිඳු වෙනවා. ඉතාම සිසුයෙන් සිඳු වෙන්නෙ මනසත් අරමුණත් අතර. ඒක තොරගන්න බැහැ. භැම කෙනෙක්ම හිතන්නේ අරමුණ ඉස්සරහින් තියනවා අරමුණ නැතිව අපි කොහොමද

හිතන්නේ කියලා. නමුත් 'මනසිකාර' වචනයෙන් තේරෙනවා, මේ අරමුණත් හිතෙන්ම හදාගත් එකක් බව. ඒකයි 'මතෙන්මයා' කිවිවේ. ඒ තත්ත්වය යම් අවස්ථාවක තේරෙන කොට ඔන්න විසුද්ධාණ මායාව හෙළි වෙනවා. මේ විසුද්ධාණ මායාකාරයානේ මේක ගැටලුන්නේ. මේ මායාව තුළ තියෙන්නේ මතසන් මනසින්ම හදාගත් ධමින්. එතනාත් අර මුවාගේම වගේ දෙයක් අන්තිමට කෙරෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. අන්තිමට යම් අවස්ථාවක යෝනිසේෂ්මනසිකාරය ඉතාමත්ම දිසුයෙන් යෝදාවෙන්, ඒක තේරෙනවා.

ඒකට අපි උපමාවක් දෙන්න ඕන නැහැ. අපි දෙන උපමා පරාදයි. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව පුදුමයි - මතස පිළිබඳව. 'යම් සේ මහණෙනි, මුළු ද්‍රව්‍යක් රත්කල යකඩ කට්ඨාහයකට යම්කිසි කෙනෙක් වතුර බිංදු දෙකක් තුනක් උඩ සිට දානවා. මහණෙනි ඒ වතුර බිංදු වැටීම හෙමින්. නමුත් ඒක වියලි යාම රට වචා ක්ෂණිකයි. රිකකට හිතන්න උඩ ඉඳල වතුර බිංදු දෙක තුනක් දානවා. ඒ වතුර බිංදු වැටෙන වේගය ඒක දිහා බලන් හිටියෙන් ඒක පිවිවෙනවා ජේන්නේ නැහැ. කොයි තරම් ක්ෂණිකවද කියලා මේ උපමාවට සරිලන උපමාවක් අපට කියන්න බැහැ. ද්‍රව්‍යක් රත් වෙවිව යකඩ තලියකට වතුර බිංදු උඩින් දාන කොට හෙමින් බිංදුව වැටෙන්නේ. වැටෙනවත් එකක්ම පිළිස්සෙනවා.

අන්න ඒකයි. ඒක හැඟිලා තියෙන්නේ මතසන් ධමියනුත්. නමුත් ඒක පවා යෝගාවවරයා යම් අවස්ථාවක අවබෝධ කර ගත්තොත් යොනිසේ මනසිකාරය ඉතාම දිසුයෙන් යෝදීමෙන් ඔන්න වැටහෙනවා ආයතන උපදින හැටි. මේ දෙක එකතු වෙන හැටි. විසුද්ධාණය හටගන්න හැටි. විසුද්ධාණය හට ගැනීම දැකීම තමයි පටිවව සමූහ්‍යාදය දැකීම. 'වකුවුව පටිවව රුපෙව උප්‍යුජත්ති වකුවු විසුද්ධාණය' මතක් කර ගත්න 'පටිවව උප්‍යුජත්ති' ඇසැත් රුපයනුත් තිසා වකුවු විසුද්ධාණය උපදිනවා. බුදුහාමුදුරුවේ දේශනා කලා විසුද්ධාණය මායාවක් කියලා. ඒකනේ කිවිවේ 'මජේය මනතා න ලිප්‍යති'. යො උහෙනෙහ විදිනාන' කොන් දෙක හරියට තේරුම් අරගෙන මැද නොඇලෙන්නේ මොකද? ප්‍රඟාව තියනවා. තේරුම් ගත්ත

විකුණුණ මායාව. අපි කොතෙකුත් කියල තියනවා මැඟක් එකක් - විජ්‍යාචක් - ආතුමේ ඉදල දැක්කාත් මැඟක් එක නැති වෙනවාහේ. අන්න ඒ අවස්ථාවේ තමයි එක සිදු වෙන්නේ. කොහොමද අන්න ඒ අවස්ථාවේ යෝනිසේමනසිකාරය - අර ප්‍රඟාවේ බිජය - ප්‍රඟාචක් හැරියටම එලදෙනවා. ප්‍රඟාව තුළ විකුණුණයට තැනක් නැහැ.

එකයි බුදුරජාණන් වහන්සේ වදාලේ 'පකුණු භාවෙතබා විකුණුණ පරිභේදයය' ¹⁷ කියල. විකුණුණයන් ප්‍රඟාචක් අතර වෙනස දක්වන්නේ එහෙමයි. විකුණුණය හරියට පිරිසිද දැනගන්නට ඕනි. පිරිසිද දැන ගන්න නම් 'පකුණු භාවෙතබා' ප්‍රඟාච වැඩිය යුතුයි. ප්‍රඟාච ඉහළටම වැඩු අවස්ථාවේ විකුණුණයේ හොරේ අභුවෙනවා. අභුවෙන්නේ අන්න අර විදිවයි. ආයතනයන් හටගන්නවා එතන එතනම දකිනවා. ආයතනයන් හටගැනීම දකිනවාත් එක්කම නිරෝධය ඉවෙටම සිහිවෙලා ඉවරයි - හටගන්න දෙයක් නිරුදු වෙන බව. ඒ නිරෝධය ප්‍රත්‍යාස්‍ය කළා කියන්නේ එකයි. ඒ වෙලාවේ අන්න ගාන්ත ප්‍රණීත නිවන 'එතං සහනං එතං පණීතං' කතාව කිවුවේ එකයි. ඩුගක් දේවල් ඉක්මනට කිවිවා. පින්වතුන් මේවා හරියට ධාරණය කර ගත්ත නම්, රළුගට අපි තව ටිකක් කියනවා ඔතන ඉදලා.

රළුගට එන ප්‍රශ්නය, දැන් අපි කිවිවානේ ධම්මාරමමණය ගැන. අපි කිවිවෙන් යෝගාවරයාට එක නැතිවම බැහැ කියලා. නමුත් පොත පතෙන් හොඳට සඳහන් වෙනවා ඉතාමත්ම වටිනා සූත්‍රයක් තියනවා එක විග්‍රහ කිරීමේද අලගද්දුපම සූත්‍රය ¹⁸ කියලා. එකකදි බුදුරජාණන් වහන්සේ පහුරේ උපමාව දිල තියනවා. 'කුලුපමං වො හිස්වෙ ධමමං දෙස්සාම්' බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ මුළුමහත් සඩුමියම පහුරකට උපමා කරනව කියලා. එක මේ විදියටයි සඳහන් වෙන්නේ. යම් කෙනෙක් දිසි මාගියක යන කොට දිය කඩක් හමු වෙනවා. නැවක් නැහැ, පාලමක් නැහැ. කරන්න දෙයක් නැති නිසා අරහෙන් මෙහෙන් ගස් වලින් අතු ටිකක් එකතු කරලා වැළැ වලින් බැඳුලා එකත් උපකාර කරගෙන අතින් පයින් පහුරක් හදාගෙන එහා පැත්තට යනවා. එහා පැත්තට ගියාට පස්සේ පහුරෙන් වැඩක් නැහැ එක පා කරල හරිනවා. 'කුලුපමො මයා හිස්වෙ ධමමං

දෙසිනො නියවරණයට නො ගහණයාය’ මේ ධම්ය දේශනා කලේ පුදෙක් එතරවීම සඳහායි. කර ගහගෙන යාම ග්‍රහණය කිරීම සඳහා නොවේ කියලා දේශනා කරනවා. ඒ එක පැත්තකින් කියාපු එක. ඒ එක්කම කියනවා ඒ උපමාව හරියට දන්නව නම් ‘ආජානනෙහි ධම්මාපි වො පහාතබා, පගෙට අධමා’ මේ මං කියාපු උපමාව හරියට තේරුම ගත්ත නම් ධම්යනුත් අත හරින්න ඩින අධම්යන් ගැන කවර කථාද?

එශ්ක කෙරියෙන් තේරුම ගත්ත තව උපමාවක් කියනවා නම් මේ පින්වතුන්ට විස්තර කරල දීල තියනවා කළිනුත් ‘රථවිනිත’ සූත්‍රයේ’ තියන රථ හතේ උපමාව. දැන් මේ කාලේ සහාය දිවීම වගේ උපමාවක්. එකේදී කියවෙන්නේ හඳුසි ගමනක් යන්න කොසොල් රජ්පුරුවෝ සැවැන් තුවර සිට සාකේත තුවරට යන්න. ඒ කාලේ අයුයින්ට වෙහස නිසා අවශරථ හතක් සූදානම් කරල තියනවා. පළමු රථයෙන් තියා. අශ්වයින්ට වෙහස නිසා එකෙන් අනික් එකට මාරුවූණා. දෙකෙන් තුන්වෙනි එකට, තුනෙන් හතරට, හතරෙන් පස්වෙනි රථයට ඔහොම ගිහිල්ල හත්වෙනි රථයෙන් ගිහිල්ලා බැහැලයි සාකේත තුවරට යන්නේ. එකට දෙන උපමා ටික විසුද්ධි හත. සිල විසුද්ධිය පුදෙක් දියිවිසුද්ධිය සඳහා, දියිවිසුද්ධිය පුදෙක් විතත විසුද්ධිය සඳහා, ඔය විදියට විසුද්ධි පරම්පරාවක් දක්වලා අවසාන විසුද්ධිය තමයි ක්‍රාණදස්සන විසුද්ධිය. ක්‍රාණදස්සන විසුද්ධියන් අත හරිනවා. මොකද, නිවන හඳුන්වන්නේ අනුපාදා පරිනිඛානය නමින් කිසිවක් අල්ලා නොගත්ත නිවන. මහ පුදුමයි කිසිම ධම්යක තැහැ එහෙම එකක්. අතහැරීම තමයි නිවන.

අපි ඒ ටික පෙන්නන්යි අපේ දේශනාවල පොත්වල වචන දෙකක් මතු කරල පෙන්නුවේ මේ ධම්ය වචන දෙකකින් දක්වූවා. ප්‍රායෝගික සාපේශ්ඨක. ප්‍රායෝගික නිසා ප්‍රායෝගික ගත්තවා සාපේශ්ඨක නිසා අතහරිනවා. එකක් එකක් සඳහා පමණයි. දැන් ආයින් මට කියන්න වෙනවා අලුත් උපමාවක්, මේ පින්වතුන් අහල නැති විදියේ උපමාවක් වෙන්ත ප්‍රාථමන්. මගේ වචනවල අප්‍රාප්‍යවක් කියනවා නම් කියන්න. දැන් සහාය දිවීම කියල එකක් කියනවා. කඩින්

කඩ ධාවකයෙක් දුවනවා. සහාය දිවීම් පිල් දෙකක් කියනවා කියලා හිතාගන්න - මාර පිලය බුදු පිලයි. මාර පිලේ කටුද දුවන්නේ කියල අපි බලන්නේ නැහැ. බුදු පිලේ ධාවකයන් හතර දෙනෙක් දුවනවා. කිඩිකයින් හතර දෙනෙක්. මේ විදියේ සහාය දිවීමකදී යම් කිසි උපකරණයක් උපකාර වෙනව්. යූතිය කියලා කියන්නේ. මේ යූතිය යන්න ඕන දිනුම් කණුව දක්වා. එතකොටයි ඒ පිල දිනන්නේ. හිතාගන්න පළමුවෙනි ධාවකයා දුවනවා. ජ්විත පරිත්‍යාගයෙන් දුවනවා. හතිදාගෙන දුවනවා. දුවල දුවල ගිහිල්ලා දෙවැන්නට අර යූතිය දෙනවත් එක්කම මැරිල වැවෙනවා. දෙවැන්න බලන්නේ නැහැ අරය මැරුණු කියලා. එක අරගෙන මූළුවරදාල දුවගෙන දුවගෙන ගිහිල්ල තුන් වෙනියට යූතිය දෙනවා. දෙනවත් එක්කම දෙවැනියත් මැරිල වැවෙනවා. රෝගය තුන් වැන්නා එක අරගෙන දුවල දුවල ගිහිල්ල හතර වෙනියට දෙනවා. හතර වෙනියට දෙනවත් එක්කම අරයත් මැරිල වැවෙනවා. හතර වෙනියත් එක අරගෙන දිනුම් කණුව ලෝග ගිහිල්ලා දිනුම් කණුවට යම්තම යූතිය දෙනවත් එක්කම එයත් මැරිල වැවෙනවා. කාටද තැග්ග? කටුද දිනුවේ? යූතියද? කටුද දිනුවේ? තැග්ග ගන්න කෙනෙක් නැහැ. තිවනත් එහෙමයි කියල හිතාගන්න. කාටත් තියෙන්නේ ආත්ම අනාත්ම ප්‍රශ්නයනේ, කටුද නිවන් දකින්නේ? ඔය වික බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා. මට උවෙෂ්දවාදියෙක් කියල වෝද්නා කරනවා²⁰ මේ බමුණෝ. අපිටත් එහෙම කියනවා. අපි දේශනා කරන ධමිය ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ උවෙෂ්දවාදියෙක් කියල දක්වන දේශදරුනයට පිළිතරු දෙන්නේ මෙහෙමයි. 'එදත් මම පෙන්නුවේ දුකක් සහ දුකේ නිරෝධයක් පමණයි. 'දුකුමෙව උපාජ්‍යමානං උපාජ්‍යති දුකුං නිරුණුමානං නිරුණුකාති'²¹.

උපදින්නේ දුකක්ම උපදී. නිරුදු වන්නේ දුකක්ම නිරුදු වේ. පුද්ගල කථාවක් මොක්න්ම නැහැ. එහෙම නම් අඩන්න දෙයක් නැහැ කියලා අපි කියන්නේ. එතකොට එහෙම අඩන්න නොදැනීම නිසා උපදින්නේත් දුකක්. එදත් ප්‍රකාශ කලේ අදත් ප්‍රකාශ කරන්නේ දුකක් හා එහි නිරෝධයක් පමණයි. එක නිසා උවෙෂ්දවාදී වෝද්නාවකට ඉඩ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නාල දුන්නේ. දුනට හිතා ගන්න මේ කියාපු වික ආගුයෙන් මේ වන්දනා ගමන ආවා නම්

මේ වන්දනා ගමනේ සිඝස්පානය තමයි මනස. එහෙම කිවිවට මොකද අර කියාපු හයෙන්ම පුළුවන් නිවන් දකින්න. එකනේ අපි කිවිවේ දිව අගත් තියනව කියල නිවන. හරියට මනසිකාරය යෙදුවොත් යෝගාවරයා. අතිත කතාන්තර සමහරවිට ඇත්ත වෙන්න පුළුවන් තරමක් දුරට හරි - අවුවාවල අතිශයෝක්ති නිබුනත් - අතිතයේ මූල්‍ය රයක් කුසගින්නේ ඉදිල අනුරාධපුර මිහින්තලා ආදි තැන්වල උදෑසන කැද වළඳන අවස්ථාවේ රහත් නොවුන ආසනයක් නැතෙයි තියනව අර ආභාර ප්‍රත්‍යවේශ්‍යාව ආදියෙන්. එක නිරතුරුව වඩල ඉතින් අර රහස අල්ල ගත්තු තැන කෙලින්ම එන්නේ මනසට. අන්තිමටම එන්නේ මනසයි. ඉන්දියයන් ගෙන් එකතු වෙලා ගිහිල්ලා මනසයි ධමයි. එතෙන්දී තමයි විද්‍යීනාව සම්පූණී වෙන්නේ. ඒ විශේෂ රහස අහුවුනා නම් විකුණුණ මායාව එතනම ඉවරයි. රළුගට ප්‍රයාව සම්පූණීයි. ගමන අවසානයි. බුදුපිළ දිනුවා. මාර පිළ පරාදයි.

දැන් මේ පින්වතුන් මය කියාපු රික ආගුයෙන් බුදුපිළ දිනවන්න. රහත් වෙලා කොහොවත් යනවා කියලා ඔය සියදේරිස් නිවනක් බලාපොරොත්තු වෙන්න එපා. බුදු පිළ දිනවන්න උත්සාහ කරන්න. අර මැරිව්ව ක්‍රිඩකයේ ගැන හිතලා. ඔන්න එතකොට සතර මග සතර එලය. අර හතර දෙනා කුවුද කියල හඳුනගන්න උත්සාහ කරන්න. මේ දේශනය මෙයින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේතෙක් පැවැත්තු දේශනා අතරින් මට හිතෙන හැරියට ප්‍රායෝගික පැත්තට එල්ල කරල කළ දේශනාවක්. මේකේ අඩුපාඩු තියනවා නම්, භාජා ව්‍යවහාරයේ හරි පොඩි පොඩි අඩුපාඩුකම්, සමාධිය හඳුනය කරන්න. උපරිම ප්‍රයෝගනය ගන්න. මේ ධම් ගුවණය කළ පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරනවා. පළමුවෙන්ම මේ පින්වතුන්ට මේ ධම් ගුවණ ආතිශය ඇතිදී ලැබෙන එකක් නොවේ. අද අදම නිවන් සැපැ අත්පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනවා. අවිච්‍ය සිට අකනිවා දක්වා යම්තාක් සත්ත්ව කෙනෙක් ධම් දේශනාමය ධම් ගුවණමය කුසලය අනුමෝදන් වීමට කුමති නම් මේ කියාපු කම්ස්පාන දේශනාව උපකාර කරගෙන උපනිගුය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්වා කියල ප්‍රාර්ථනා කරමින් මේ ගාං කියන්න.

එතකාවතා ව අමෙහහි.....

පාදක සටහන්

1. දියතානුපස්‍යනා සූත්‍රය, සුතත නිපාත, - 230 පිට (බු.ඡ.ත්‍රි.25)
2. චහමජාල සූත්‍රය, දිස නිකාය - 1-72 පිට (බු.ඡ.ත්‍රි.7)
3. මධුජිත්‍යික සූත්‍රය, මජ්‍යධීම නිකාය - 1-280 පිට (බු.ඡ.ත්‍රි.10)
4. මජ්‍යධී සූත්‍රය, අංගුතතර නිකාය - 4-186 පිට (බු.ඡ.ත්‍රි.21)
5. දුතිය දිය සූත්‍රය, සංයුතත නිකාය - 4-148 පිට (බු.ඡ.ත්‍රි.16)
6. ඉංජිය භාවනා සූත්‍රය, මජ්‍යධීම නිකාය - 3-616 පිට (බු.ඡ.ත්‍රි.12)
7. පදුම පුප්ප සූත්‍රය, සංයුතත නිකාය - 1-364 පිට (බු.ඡ.ත්‍රි.13)
8. ඉංජිය භාවනා සූත්‍රයෙහි එන උපමාව:

“යමසේ ආනන්ද, මදක් නැශුරු කළ පිළුම පතෙහි දියවිදු පෙරලේද, පිහිටා නොසිටිද, එසේම ආනන්ද යම් කෙනකුට මෙසේ හිසුයෙන්, මෙසේ ඉක්මණීන්, මෙසේ පහසුවෙන් උපන් මනාපය, උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වේද, උපේක්ෂාව පිහිටා සිටිද, ආනන්ද, මේ ආයි විනයෙහි නැහුයෙන් දතුපුතු ගද සුවද පිළිබඳව මෙය අනුතතර ඉංජිය භාවනාව යයි කියනු ලැබේ.”

9. පාරාසරිය පේරගාරා, පේරගාරා - 190 පිට (බු.ඡ.ත්‍රි.28)
10. නාලක සූත්‍රය, සුතත නිපාතය, -222 පිට (බු.ඡ.ත්‍රි.25)
11. චහමායු සූත්‍රය, මජ්‍යධීම නිකාය -2-584 පිට (බු.ඡ.ත්‍රි.11)
12. ආහාර සූත්‍රය, සංයුතත නිකාය -2-20 පිට (බු.ඡ.ත්‍රි.14)
13. උදුක සූත්‍රය - සං යුතන නිකාය -4-178 පිට (බු.ඡ.ත්‍රි.16)
14. කිංමුලක සූත්‍රය, අංගුතතර නිකාර -5-344 පිට (බු.ඡ.ත්‍රි.22)
15. යමක වගා, ධමමපද ගා, 1, 2 බු.නි. -1-26 පිට (බු.ඡ.ත්‍රි.24)
16. සොණ සූත්‍රය, අංගුතතර නිකාය -4-152 පිට (බු.ඡ.ත්‍රි.21)
17. මහාවදිලල සූත්‍රය, මජ්‍යධීම නිකාය -1-686 පිට (බු.ඡ.ත්‍රි.10)
18. අලගදුපම සූත්‍රය, මජ්‍යධීම නිකාය -1-338 පිට (බු.ඡ.ත්‍රි.10)
19. රථ්‍යිනීත සූත්‍රය, මජ්‍යධීම නිකාය - 1-368 පිට (බු.ඡ.ත්‍රි.10)
20. අලගදුපම සූත්‍රය, මජ්‍යධීම නිකාය -1-342 පිට (බු.ඡ.ත්‍රි.10)
21. කත්‍රාන ගොතත සූත්‍රය, සංයුතත නිකාය -2-28 පිට (බු.ඡ.ත්‍රි.14)

කතු හිමියන්ගේ සිංහල කාති

* 1.	උත්තරිකර පුදෙකලට - (මූල් මුද්‍රණය) දීමසක් [*] අංක 172/173 - -මත-	(1990) (2001)
2.	පින් රුකොක මහිම	(1988)
3.	විද්‍යුත් උපදෙස්	(1997)
4.	නිවනේ නිවිම - පළමු වෙළුම	(1997)
5.	නිවනේ නිවිම - දෙවන වෙළුම	(1998)
6.	නිවනේ නිවිම - තෙවන වෙළුම	(1998)
7.	නිවනේ නිවිම - සිවුවන වෙළුම	(1998)
8.	නිවනේ නිවිම - පස්චින වෙළුම	(1999)
9.	නිවනේ නිවිම - සයුවන වෙළුම	(1999)
10.	නිවනේ නිවිම - සත්වන වෙළුම	(1999)
11.	නිවනේ නිවිම - අවවන වෙළුම	(2000)
12.	නිවනේ නිවිම - නවවන වෙළුම	(2001)
13.	නිවනේ නිවිම - දස්වන වෙළුම	(2002)
14.	නිවනේ නිවිම - එකාලාස්චිවන වෙළුම	(2004)
15.	නිවනේ නිවිම - පුස්තකාල මුද්‍රණය - ප්‍රථම හායය - (1-6 වෙළුම්)	(2000)
16.	නිවනේ නිවිම - පුස්තකාල මුද්‍රණය (1-11 වෙළුම්)	(2010)
17.	පහන් කැඳුව දම් දේශනා - 1- වෙළුම	(1999)
18.	පහන් කැඳුව දම් දේශනා - 2- වෙළුම	(2000)
19.	පහන් කැඳුව දම් දේශනා - 3- වෙළුම	(2001)
20.	පහන් කැඳුව දම් දේශනා - 4- වෙළුම	(2003)
21.	පහන් කැඳුව දම් දේශනා - 5- වෙළුම	(2005)
22.	පහන් කැඳුව දම් දේශනා - 6- වෙළුම	(2006)
23.	පහන් කැඳුව දම් දේශනා - 7- වෙළුම	(2009)
24.	පහන් කැඳුව දම් දේශනා - 8- වෙළුම	(2012)
25.	හිතක මහිම - 1	(1999)
26.	හිතක මහිම - 2	(2003)
27.	හිතක මහිම - 3	(2012)
28.	හිත තැනීම	(2000)
29.	පැවුනුම හා නැවුනුම	(2000)
30.	ඇති ඩැරි දැනුම	(2001)
31.	දුරි නෙතල් සැඳු අඩුර	(2001)
32.	කය අනුව ගිය සිංහය	(2001)
33.	මා-ඩිය උවවන	(2002)
34.	ප්‍රතිපත්ති පුරාව	(2003)
35.	වලන ව්‍යුහ	(2004)
36.	දිය පුදිය	(2005)
37.	අවිනිශ්චිතන	(2003)
38.	මුද සමය පුද්ගලයා හා සමාජය	(2009)
39.	මෙනසේ මායාව	(2010)
40.	හාවනා මාරිය	(2011)
41.	සසුන් පිළිවෙන	(2011)
42.	පිළිවෙන පිළිවෙනට	(2011)
43.	නිසර්ත මහිම	(2012)
44.	කළේ කතාව	(2012)
45.	මෙන් පින් ව්‍යුක්තිය	(2012)
46.	පටිවට සම්පතාද දම්ය - 1 වෙළුම	(2012)
47.	පටිවට සම්පතාද දම්ය - 2 වෙළුම	(2014)
48.	පටිවට සම්පතාද දම්ය - 3 වෙළුම	(2014)
49.	පටිවට සම්පතාද දම්ය - 4 වෙළුම	(2014)
50.	සක්මලන් නිවන	(2012)
51.	තපෝෂ දැනුමහිම	(2013)
52.	කම් ව්‍යුයෙන දම් ව්‍යුයෙ	(2013)

* බෞද්ධ ලුය ප්‍රකාශන සම්මිය, තැප. 61, මහනුවර.

කතු හිමියන්ගේ ඉංග්‍රීසි කාති

- * 1. Concept and Reality in Early Buddhist Thought (1971)
- do - D. G. M. B. Edition (2012)
- * 2. Samyutta Nikaya - An Anthology, Part II - Wheel No, 183/185 - (1972)
- do - D. G. M. B. Edition (2009)
- * 3. Ideal Solitude - Wheel No, 188 - (1973)
- * 4. The Magic of the Mind - (1974)
- do - D. G. M. B. Edition (2007)
- 5. Towards Calm and Insight - (1991)
- do - D. G. M. B. Edition (1998)
- 6. From Topsy - turvydom to Wisdom - Volume I - (2003)
- 7. From Topsy - turvydom to Wisdom - Volume II - (2012)
- 8. Seeing Through (1999)
- 9. Towards A Better World (2000)
- 10. Nibbana - The Mind Stilled - Volume I - (2003)
- 11. Nibbana - The Mind Stilled - Volume II - (2005)
- 12. Nibbana - The Mind Stilled - Volume III - (2005)
- 13. Nibbana - The Mind Stilled - Volume IV - (2006)
- 14. Nibbana - The Mind Stilled - Volume V - (2007)
- 15. Nibbana - The Mind Stilled - Volume VI - (2010)
- 16. Nibbana - The Mind Stilled - Volume VII - (2012)
- 17. Nibbana - The Mind Stilled - Library Edition - (2015)
- 18. Nibbana and The Fire Simile (2010)
- 19. 'A Majestic Tree of Merit' (2012)
- 20. The End of the World in Buddhist Perspective (2014)

* Buddhist Publication Society, P.O. Box, 61, Kandy
බොද්ධ ගුණෝ ප්‍රකාශන සම්බන්ධ, තු.පෙ. 61, මහනුවර

නැවත මූල්‍යාචාර්ය කරවීම පිළිබඳ විමසීම
අනුර රුපසිංහ මහතා
අංක: 27, කොළඹ වීදිය, මහනුවර.
දුරකථනය: 081-2232376